

ಶುಭಲಕ್ಷಿ ಹೊರಟ

නුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2008 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, වක්‍රලේඛ, නියෝග සහ නිවේදන

පිටුව

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

1. බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි කිරීම	02/17/402/0073/002	i
2. බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි කිරීම	02/17/402/0073/002	i
3. කෘෂිකාර්මික අංශය සඳහා වන ණය ප්‍රදානයන් වැඩි කිරීම	02/04/008/0002/001	ii
4. 2008 අංක 3 දරන බැංකු පනත් විධානයන් - ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ වෙන් කිරීම		ii
5. 2008 අංක 4 දරන බැංකු පනත් විධානයන් - ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ වෙන් කිරීම		xiv
6. බැංකු ශාඛා පිහිටුවීම		xxv
7. බැංකු පනතේ 2008 අංක 5 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ විධානයන්ට සංශෝධන		xxv
8. බැංකු පනතේ 2008 අංක 6 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ විධානයන්ට සංශෝධන		xxvii
9. සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය අනුව ද්‍රවශීල වත්කම් නිර්වචනය	02/17/800/0005/01	xxviii
10. ශ්‍රී ලංකා රජය විසින් වසර 2007 දී නිකුත් කළ ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කරවල ගනුදෙනු කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසර දීම	02/17/800/0005/01	xxviii
11. 2008 අංක 1 දරන බැංකු පනත් විධානයන් - බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		xxix
12. 2008 අංක 2 දරන බැංකු පනත් විධානයන් - බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව		xxx
13. නිල ලත් විදේශ ව්‍යවහාර මුදල්	02/17/600/0009/001	xxxix
14. 2008 අංක 1 දරන බැංකු පනත් නියෝගය බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය		xxxix
15. තැන්පතු භාරගැනීම සඳහා අනුමැතිය නොමැති පුද්ගලයින් හා ආයතන විසින් බැංකු පද්ධතිය භාවිතා කරනු ලැබීම	02/04/004/0012/001	xxxii
16. 2008 අංක 07 දරන බැංකු පනතේ විධානය ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික යහපාලන විධානයන්ට සංශෝධන		xxxiii
17. 2008 අංක 08 දරන බැංකු පනතේ විධානය ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික යහපාලන විධානයන්ට සංශෝධන		xxxiii
18. විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්	02/17/800/0006/01	xxxiv
19. ආනයන බිල්පත් කලින් ගෙවීම	02/17/800/0006/01	xxxvi
20. මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කිරීමේ නියෝගය	02/17/800/0007/01	xxxvi

පිටුව

21.	නොමග යවන සුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම්	02/17/800/0007/001	xxxviii
22.	පිළිගැනීම මත ලියකියවිලි කොන්දේසි යටතේ මෝටර් රථ ආනයනය කිරීම	02/17/800/0006/01	xxxix
23.	ප්‍රතිග්‍රහණ ලියවිලි මත මෝටර් වාහන ආනයන	02/17/800/0006/01	xli
24.	ලියකියවිලි ප්‍රතිග්‍රහණ කොන්දේසි මත ආනයනය කිරීම	02/17/800/006/01	xli
25.	2008 අංක 9 දරන බැංකු පනත් විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල් ණය වෙන් කිරීම් මත වූ සංශෝධිත විධානයන්		xliii
26.	2008 අංක 10 දරන බැංකු පනත් විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ බොල් ණය වෙන් කිරීම් මත වූ සංශෝධිත විධානයන්		xliv

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

27.	ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/15	xlvi
28.	ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/16	xlvi
29.	ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු යටතේ ලේඛන රහිත ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/17	xlviii
30.	වෙන්දේසි ක්‍රමය යටතේ, දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්	35/01/005/0006/18	liii
31.	ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/18	lvi
32.	ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/19	lvi
33.	සංචිත අවශ්‍යතා	35/01/005/0007/02	lvii
34.	ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/20	lvii
35.	ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/07	lviii
36.	ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/08	lviii
37.	ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම	35/01/005/0010/09	lix
38.	ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/10	lix
39.	සංචිත අවශ්‍යතා	35/01/005/0007/03	lix
40.	ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම	35/01/005/0010/11	lx

විනිමය පාලන දෙපාර්තමේන්තුව

41.	භාණ්ඩ නැව්ගත කරන්නන් සහ යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන් පිළිබඳ (බලපත්‍ර දීමේ) නියෝග - 2005	06/04/01/2008	lxvii
42.	විදේශීය ආයෝජකයින් විසින් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම	06/04/02/2008	lxvii
43.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක. 1550/21	lxix
44.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක. 1550/22	lxx
45.	සම්බන්ධ : 2007.01.22 දිනැති මෙහෙයුම් උපදෙස් අංක.06/04/03/2007	06/04/03/2008	lxx
46.	මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්	06/04/04/2008	lxxi
47.	විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA)	06/04/05/2008	lxxiii

පිටුව

48.	අනේවාසික ආවෘත ගිණුම්	06/04/07/2008	lxxv
49.	විගාමිකයන් සඳහා විදේශ විනිමය අලෙවිය	06/04/08/2008	lxxviii
50.	විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA)	06/04/09/2008	lxxx
51.	විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් - විශේෂ ගිණුම්	06/04/11/2008	lxxx
52.	එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නොවිටු නිකුත් කිරීම	06/04/12/2008	lxxxii
53.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක.1559/16	lxxxiii
54.	භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/04/13/2008	lxxxiv
55.	ශ්‍රී ලංකා රජය විසින් 2007 දී නිකුත් කරන ලද අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා අවසර ලබාදීම	06/04/14/2008	lxxxv
56.	එතෙර ගමන් සඳහා විදේශ විනිමය නිදහස් කිරීමේ මෙහෙයුම් යෝජනා ක්‍රමය	06/04/15/2008	lxxxv
57.	අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්	06/04/18/2008	lxxxvii
58.	නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්	06/04/19/2008	lxxxviii
59.	පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් මත වන ආන්තික තැන්පතු අවශ්‍යතාව	06/04/20/2008	lxxxix
60.	භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/04/21/2008	xciii

මූල්‍ය මුද්ධි ඒකකය

61.	රක්ෂණ ක්ෂේත්‍රය සඳහා ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ හා ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ නීති		xciv
62.	මූල්‍ය ආයතනවල ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙන යාම පිළිබඳව වූ නියමයන්ට අනුකූලතාව දැක්වීම	037/01/016/0001/008	cxiv
63.	ලෝක ද්‍රවිඩ සංවිධානය (World Tamil Movement) කැනඩාවේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීම		cxv
64.	2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ගනුදෙනු වාර්තා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අනුකූලතාවය දැක්වීම	037/01/023/0001/008	cxvi

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

65.	ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයන්හි නාමයන් වෙනස් කිරීම	ආර්ථිච්ඡේ/01/2008	cxvii
66.	2008 අප්‍රේල් මස 11 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමාකිරීම	ආර්ථිච්ඡේ/02/2008	cxvii
67.	ජායාගත වෙක්පත් පිළිබඳ නිශ්කාෂණ පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන් ගෙන් වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා සහභාගිත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන් සහ සේවා නියමයන් පිළිබඳ පොදු විධිවිධාන	සීඅයිටීච්ඡේ/01/2008	cxviii
68.	ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයන්හි නාමයන් වෙනස් කිරීම	ආර්ථිච්ඡේ/03/2008	cxx

69.	ස්වෛච්චි වාර්ථ බැන්ක් විසින් ස්වෛච්චි වාර්ථ බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ් හි ගනුදෙනු අත්පත්කර ගැනීම	ආර්ථිච්ච්/04/2008	cxx
70.	ඡායාගත වෙක්පත් පිලිබිඹු නිශ්කාඡණ පද්ධතිය - වෙක්පත් සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කිරීමේ ක්‍රමයට සංක්‍රමණය වීම	සීඅයිටීච්ච්/02/2008	cxxi
71.	ලංකාසෙට්ල් පද්ධතියේ රීති සංශෝධනය කිරීම - 2003 අගෝස්තු (සංශෝධිත) ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන	ආර්ථිච්ච්/05/2008	cxxii
72.	ආසියානු නිශ්කාඡණ සංගම් ගිවිසුම සහ පිලිවෙත් රීති සම්බන්ධ සංශෝධන	පීච්ච්/ච්ච්/01/2008	cxxiv

රාජ්‍ය ඡාය දෙපාර්තමේන්තුව

73.	සහභාගි වන නියෝජිතයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		cxxvii
74.	විදේශීය ආයෝජකයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		cxxx
75.	සහභාගි වන නියෝජිතයන් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		cxxxiv
76.	2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය - පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් හා සුරැකුම්පත් පියවීම් පද්ධතිය (පුද්.පරි.පද්.) හඳුන්වාදීම	ච්ච්ච්ච්/01/2008	cxxxvii

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

77.	2008 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය		cxlii
78.	2008 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය		cxliii
79.	2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානය		cxlv
80.	2008 අංක 4 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන - සංශෝධන) විධානය		clvii

චක්‍රලේඛ අංක: 02/17/402/0073/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 ජනවාරි 01

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

හිතවත් මහත්මයාණනි/මහත්මියනි,

බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි කිරීම

උක්ත මෑයෙන් 2005 අප්‍රේල් 12 දිනැති බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් මිලියන 2,500 දක්වා වැඩි කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය දැනුම් දෙන ලද අපගේ චක්‍රලේඛයට වැඩිමනත්වයි.

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා “ ප්‍රාග්ධනය” යන්නෙන් අදහස් වන්නේ, බැංකු පනතේ උපලේඛන 1 ලෙස අමුණා ඇති මාර්ගෝපදේශයන්හි අයිතම අංක 6.2.2.2 හි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 26 දින නිකුත් කරන ලද 2007 අංක 9 දරන නියෝගයේ නිර්වචනය කොට ඇති මූලික ප්‍රාග්ධනය බව මෙයින් දන්වනු ලැබේ.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

චක්‍රලේඛ අංක: 02/17/402/0073/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 ජනවාරි 01

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

හිතවත් මහත්මයාණනි/මහත්මියනි,

බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතා වැඩි කිරීම

උක්ත මෑයෙන් 2005 අප්‍රේල් 12 දිනැති බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් මිලියන 1,500 දක්වා වැඩි කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය දැනුම් දෙන ලද අපගේ චක්‍රලේඛයට වැඩිමනත්වයි.

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා “ ප්‍රාග්ධනය” යන්නෙන් අදහස් වන්නේ, බැංකු පනතේ උපලේඛන 1 ලෙස අමුණා ඇති මාර්ගෝපදේශයන්හි අයිතම අංක 6.2.2.2 හි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 26 දින නිකුත් කරන ලද 2007 අංක 10 දරන නියෝගයේ නිර්වචනය කොට ඇති මූලික ප්‍රාග්ධනය බව මෙයින් දන්වනු ලැබේ.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

වක්‍රලේඛ අංක: 02/04/008/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 මැයි 06

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

මහත්මයාණෙනි/මහත්මියනි,

කෘෂිකාර්මික අංශය සඳහා වන ණය ප්‍රදානයන් වැඩි කිරීම

මෑත කාලයේ දී ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ගණන් අනපේක්ෂිත ලෙස ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අපි සැම දනිමු. එසේ මිල ගණන් අධික ලෙස ඉහළ යාම ලෝකයේ අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද අහිතකර ලෙස බලපා ඇත. තවද ඔබ දන්නා පරිදි මෙසේ ආහාර මිලගණන් ඉහළ යාම ශ්‍රී ලංකාවේ වර්තමාන ඉහළ උද්ධමන තත්ත්වයට ඉතාම වැදගත් සාධකයක් වී ඇත. මෙම තත්ත්වය රට තුළ ආහාර නිෂ්පාදනය හා ආහාර සුරක්ෂිතභාවය ඉහළ නැංවීමේ වැදගත්කම මොනවට පැහැදිලි කරයි.

2008 අප්‍රේල් 24 වැනි දින බැංකු කළමනාකරුවන්ගේ රැස්වීමේ දී අධිපතිතුමා සඳහන් කළ පරිදි, මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයට ප්‍රදානය කරන බැංකු ණය මුදල් අඛණ්ඩව වර්ධනය කිරීමේ කාලීන වැදගත්කම පෙන්නුම් කරයි. 2006 අයවැය යෝජනාවල සඳහන් කළ කෘෂිකාර්මික අංශයට අදාළ ණය ඉලක්ක සපුරාලීමට සමහර බැංකු මේ වන විටත් කටයුතු කර ඇති අතර, අනෙකුත් බැංකු මෙම ඉලක්කවලට වඩා අඩුවෙන් ණයප්‍රදානය කර ඇත. එමනිසා, බැංකුවේ මුළු ණය ප්‍රමාණයෙන් 10% කට අඩු ණය ප්‍රමාණයක් කෘෂිකාර්මික අංශයට ණය ප්‍රදානය කර ඇති බව බැංකු, මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා හැකි ඉක්මණින් පියවර ගතයුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ. තවද, කෘෂිකාර්මික ණය ප්‍රවර්ධන සඳහා ඔබගේ සැලසුම්, විශේෂයෙන්ම ආහාර බෝග වගාවන් සඳහා වන සැලසුම් අප වෙත දැනුම් දිය යුතුය.

පවත්නා ජාතික අවශ්‍යතාවයන් වන ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීමට කෘෂිකාර්මික අංශය සඳහා ණය දීමට ඔබගේ හදිසි අවධානය යොමුවීම කෙරේ දැක්වූ සහයෝගයට කෘතඥ වෙමු.

මෙයට - විශ්වාසී,
බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 මැයි මස 8 වැනි දින
කොළඹ දීය.

විධානයන්

**2008 අංක 3 දරන බැංකු පනත් විධානයන්
ණය සහ අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ වෙන් කිරීම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 46 A වගන්තින්වලින් පවරන ලද බලතල ප්‍රකාර මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලබයි.

1. (1) මෙම විධානයන් 2008 අංක 3 දරන බැංකු පනත් විධානයන් ලෙස දක්වනු ලබයි. මෙම විධානයන් සඳහා අදාළ කරගෙන ඇති වගන්තීන් 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන්වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ සඳහන් ඒවා වනු ඇත.
2. (1) බැංකු පද්ධතියේ ස්ථායීභාවය තහවුරු කිරීම සඳහා විධානයන් නිකුත් කිරීමට අවශ්‍යවන්නා වූ බලතල බැංකු පනතේ 46(1) වගන්තිය මගින් මුදල් මණ්ඩලය වෙත පවරා දී ඇත. ඒ අනුව යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යායුත්තේ කෙසේදැයි දැක්වෙන විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පවතී.
2. (2) බැංකුවල ඇති විය හැකි බොල් සහ අඩමාණ ණය සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට පොදු සහ විශේෂිත වෙන් කිරීම් සිදු කිරීමට නියෝග කිරීමට බැංකු පනතේ 46 A වගන්තියෙන් මුදල් මණ්ඩලය වෙත බලය පවරා ඇත.
3. (1) මෙම විධානයන් සඳහා පහතින් සඳහන් කරනු ලබන නිර්වචනයන් අදාළ කරගත හැකිය.
3. (2) මුළු ණය පහසුකම් යනුවෙන් අදහස් වන්නේ පහතින් සඳහන් කර ඇති පරිදි ශේෂ පත්‍රය මත වන ණය පහසුකම් සහ ශේෂ පත්‍රයේ පිටත සඳහන් වන ණය පහසුකම්ය.
 3. (2) (I) ශේෂ පත්‍රය මත ණය පහසුකම්: අයිරා, කාලීන ණය, තොග ණය, ඇසුරුම් ණය, බන්ධිත ණය, ආවර්ත ණය, මූල්‍යනාය කළ බිල්පත්, වට්ටම් පහසුකම්, කුලී පිට ගැනුම්, කල්බදු පහසුකම්, භාර කුවිතාන්සි, උකස් අත්තිකාරම්, ණය කාඩ්පත් පහසුකම්, ප්‍රතිවර්තන මිල දී ගැනීම් පහසුකම්, පූර්ව අනුමත ණය සීමාවන් යටතේ ඇති ණය උපකරණ සහ සමාන ස්වරූපයෙන් යුත් අනෙකුත් ණය උපකරණ යටතේ සැපයූ අත්තිකාරම් යනාදිය ශේෂ පත්‍රය මත වන ණය පහසුකම් ලෙස අදහස් වේ.
 3. (2) (II) ශේෂ පත්‍රයෙන් පිටත සඳහන් වන ණය පහසුකම් : ඇපකර, බැඳුම්කර, ඇපවීම්, ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණයන් වැනි අසම්භාව්‍ය වගකීම් සඳහා වන බැඳීම් ශේෂ පත්‍රයෙන් පිටත ණය පහසුකම් ලෙස සැලකේ.
3. (3) ණයකරු යනුවෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා රජය, පොදු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ව්‍යාපාරික ආයතන, හවුල් ව්‍යාපාර, තනි සමාගම්, පුද්ගලයින් සහ වෙනත් ඕනෑම ආයතනයන්ය.
3. (4) ක්‍රමික ණය සහ අත්තිකාරම් යනුවෙන් අදහස් වන්නේ විධාන 3(5) පරිදි වර්ගීකරණය කරන ලද අක්‍රමික ණය සහ අත්තිකාරම් හැරුණු විට වන අනිකුත් සියලුම ණය පහසුකම්ය.
3. (5) අක්‍රමික ණය ලෙස අදහස් වන්නේ බැංකු පනතේ 46 A වගන්තියේ සඳහන් වන බොල් සහ අඩමාණ ණය වේ. විධාන 4(2) මගින් නිදහස් කරන ලද ණය පහසුකම් හැර අනිකුත් සියලුම ණය පහසුකම් මෙම අවශ්‍යතාවය සඳහා පහත සඳහන් පදනම මත අක්‍රමික ලෙස වර්ගීකරණය කළ හැකිය.
 3. (5) (1) කාලය පදනම් කරගෙන
 - (i) අයිරා
 - (අ) ගෙවීමට ඇති ශේෂය, අනුමත ණය සීමාව ඉක්මවා දින 90 ක් හෝ ඊට වැඩි කාලයක් දිගටම පවත්නා විටක හෝ
 - (ආ) යම් ණය ලබා ගන්නෙකුට බැංකුව සමග අයිරා සීමාවන් සහිත ජංගම ගිණුම් කිහිපයක් ඇති අවස්ථාවක ඉහත විධාන 3(5)(1)(i)(අ) අවශ්‍යතාවය සඳහා එවැනි සියලුම ගිණුම්වල දෛනිකව ගෙවීමට ඇති සමුච්චිත ශේෂය ගෙවිය යුතුව ඇති ශේෂය ලෙස සැලකිය හැකිය.
 - (ii) මාසික වාරික වශයෙන් ගෙවීමට ඇති ණය පහසුකම් : මුල් මුදල සහ/හෝ පොලිය අඛණ්ඩව වාරික 3 ක් නොගෙවා ඇති විටක
 - (iii) කාර්තුමය/අර්ධ වාර්ෂික වාරික වශයෙන් ගෙවනු ලබන ණය පහසුකම් : නියමිත දින සිට දින 90 ක් තුළ වාරික ගෙවා නොමැති විටක
 - (iv) නිශ්චිත කාල සීමාවක් අවසානයේ දී හෝ නියමිත දින දී එක් වාරිකයකින් ගෙවනු ලබන ණය පහසුකම් : එකඟ වූ කාල සීමාව අවසානයේ හෝ නියමිත දින සිට දින 90 ක් තුළ දී ගෙවීම සිදුකර නොමැති විටක
 - (v) ණය කාඩ්පත් : නියමිත දිනයේ සිට දින 90 ක් දක්වා ගෙවිය යුතු අවම මුදල හිඟව ඇති විටක
- 3 (5)(II) විය හැකි අවදානම පදනම් කරගෙන

විධාන 3(5)(1) හි දක්වා ඇති අක්‍රමික ණය සඳහා වන වර්ගීකරණ අවශ්‍යතාවයන්ට අමතරව නැවත ගෙවීමේ හැකියාවට බලපානු ලබන විවිධ සාධක නිසා කලින් එකඟ වූ කොන්දේසිවලට අනුකූලව පූර්ණ අයකිරීමක් සිදු කළ නොහැකි බවට වන අඩමාණ සහගත අවස්ථාවක බැංකු විසින් මෙම ක්‍රමික ණය අක්‍රමික ණය බවට වර්ගීකරණය කිරීම සිදු කළ යුතුය.

3 (6) මුදල්/අරමුදල් හි වලනයක් ඇති වීම සමගින් ණය ගනු ලබන්නන් වෙත ප්‍රදානය කළ ඕනෑම ණය පහසුකමක් නව ණය පහසුකමක් සේ සැලකේ. උපවිත සහ නොගෙවන ලද පොලිය ප්‍රාග්ධනික කිරීම සඳහා ප්‍රදානය කළ පහසුකමක් හෝ කාලීන ණයක් බවට පරිවර්තනය කරන ලද බැංකු අයිරාවන් නව ණය පහසුකමක් ලෙස සැලකිය හැකි නොවේ.

4 (1) ක්‍රමික සහ අක්‍රමික ණය පහසුකම් වර්ගීකරණය : හැසිරවීමේ සහ අවදානම අවම කිරීමේ අවශ්‍යතාවය සඳහා යම් ණය ලබා ගත්තේකුට ප්‍රදානය කළ සියලුම ණය පහසුකම් (අ) ක්‍රමික ණය සහ අත්තිකාරම් සහ (ආ) අක්‍රමික ණය සහ අත්තිකාරම් වශයෙන් ඉහත විධාන 3(4) සහ 3(5) සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිවේ.

4 (2) නිදහස් කරන ලද ණය පහසුකම්

ඉහත විධාන 4(1) යටතේ ණය පහසුකම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කිරීමේ දී මුදල් ශේෂ මත සුරක්ෂිතව ඇති ණය පහසුකම් එමගින් නිදහස් කළ හැකිය. බැංකුවලට මෙම අවශ්‍යතාවයන් යටතේ නිදහස් කිරීම්වලට සුදුසුකම් ලබාගැනීම සඳහා පහත සඳහන් කොන්දේසි ඉටු කළ යුතු වේ.

- (i) ණය ලබාගන්නා ගෙවීම පැහැර හැර ඇති විටක හෝ ණය ලබාගන්නා බුන්වත් හෝ වස්තු භංගත්වයට පත්වීම මත එවැනි මුදල් ශේෂ මත නීතිමය කටයුතු කිරීම සඳහා බැංකුවලට අයිතියක් පැවතිය යුතුය.
- (ii) මුදල් තැන්පතු සුරැකුමක් ලෙස භාවිතා කර ඇති ගනුදෙනු සඳහා භාවිතා කරනු ලැබූ ලියකියවිලි මගින් සියලුම පාර්ශ්වයන් බැඳීමකට ලක් කළ හැකි අතර, සියලුම අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළ නීත්‍යානුකූලව බලාත්මක කළ හැකි විය යුතුය. තවද, නියමිත පරිදි අත්සන් කරන ලද බැංකුවට පක්ෂ වන්නා වූ ලියුමක් පැවතිය යුතු අතර, හිලව් ලිපියක් ද තිබිය යුතුය.
- (iii) ණය පහසුකම් ගෙවිය යුතු දිනයේ සිට මාස 3 ක් තුළ දී එම මුදල් ශේෂ හිලව් කර ගතයුතු අතර, එසේ නොමැති නම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ.
- (iv) ඉහත විධාන 4(2)(සසස) හි සඳහන් කාලය තුළ ගෙවිය යුතු ශේෂය තැන්පතු මුදල් ඉක්මවා ඇති විටක, එම ඉක්මවා ඇති ප්‍රමාණය අක්‍රමික ලෙස වර්ගීකරණය කළයුතු වේ.

4 (3) විධාන 3(5) අදාළ කර ගැනීමේ දී ඉහත විධාන 4(2) හි අවසරයකින් හැර සුරැකුම් පැවතීම හෝ ණය ගනු ලබන්නාගේ/ඇපකරුගේ ශුද්ධ වත්කම් පැවතීම සැලකිය යුතු නොවේ.

4 (4) ප්‍රතිලේඛනගත කරන ලද ණය පහසුකම් වර්ගීකරණය

අක්‍රීය ලෙස වර්ගීකරණය කිරීමට පෙර යම් ණය පහසුකමක් ප්‍රතිලේඛනගත කරන අවස්ථාවක දී, ප්‍රතිලේඛනගත කිරීමට පෙර ණය නොගෙවූ කාලය සහ ප්‍රතිලේඛනගත කිරීමෙන් පසු නොගෙවූ කාලය යන දෙකෙහි එකතුව 3(5) විධානය යටතේ දක්වා ඇති කාලසීමාව ඉක්මවා යන්නේ නම් ප්‍රතිලේඛනගත කළ ණය පහසුකම අක්‍රීය ලෙස වර්ගීකරණය කළයුතුය. උපවිත සහ නොගෙවූ පොලිය ප්‍රාග්ධනිකරණය කරන අවස්ථාවක දී, එවැනි උපවිත හා නොගෙවූ පොලිය ප්‍රාග්ධනිකරණය කිරීම තුළින් ඇති වූ ණය පහසුකමද 3(5) හා 4(5) විධානයන් අනුව අක්‍රීය ලෙස වර්ගීකරණය කර 4(6) විධානය පරිදි ප්‍රභේදනය කළයුතුය.

4 (5) තනි ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කරන ලද විවිධ ණය පහසුකම් වර්ගීකරණය :

- (i) එක් ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ කිහිපයක් 3(5) විධානය අනුව අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති විටෙක සහ එවැනි අක්‍රීය ණය ප්‍රමාණයේ එකතුව එම ගනුදෙනුකරුවාට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල එකතුවෙන් 30% ක් ඉක්මවන අවස්ථාවක දී එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ සියලුම ණය පහසුකම් අක්‍රීය ලෙස වර්ගීකරණය කළයුතුය. 2009 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයට අනුකූල විය යුතුය.
- (ii) ඉහත විධාන 4(5)(ස) හි විධානයෙහි සඳහන් 30% ගණනය කිරීමේ දී අවිනිශ්චිත පොලී ගිණුමට බැර කළ සියලුම උපවිත පොලී ප්‍රමාණයන් හරය සහ ලවය යන දෙකින්ම ඉවත් කළයුතුය.

4 (6) අක්‍රීය ණය පහසුකම් ප්‍රභේදනය

ඉහත 3(5) සහ 4(5) විධානයන් අනුව වර්ගීකරණය කළ අක්‍රීය ණය(අ) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව සහ (ආ) ණය පහසුකම්වලට සිදුවිය හැකි අවදානම අනුව පහත සඳහන් වර්ග 4 ට ප්‍රභේදනය කළයුතුය.

කෙසේ වෙතත් 4(5) විධානය යටතේ වර්ගීකරණය කළ තනි ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ විවිධ ණය පහසුකම් පහත පරිදි ප්‍රභේදනය කළයුතුය.

- (i) 3(5) විධානය අනුව වර්ගීකරණය කළ පහසුකම්, 4(6) (I) සිට 4 (6) (iv) දක්වා වූ විධානයන් අනුව ප්‍රභේදනය කළයුතුය.
- (ii) එවැනි ගනුදෙනුකරුවෙකුට ලබාදී ඇති අනෙකුත් පහසුකම් ආරම්භයේ දී “විශේෂයෙන් සඳහන් කරන ලද” ලෙස ප්‍රභේදනය කර අනතුරුව 4(6)(I) සිට 4(6)(iv) දක්වා වූ විධානයන් අනුව ප්‍රභේදනය කළයුතුය.

4 (6) (I) “විශේෂයෙන් සඳහන් කරන ලද” ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
බැංකු අයිරා	අනුමත සීමාව නොකඩවා දින 90 ක් හෝ ඊට වැඩි නමුත් දින 180 ට අඩු කාලයක් ඉක්මවීම.
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ මුදල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 6 ට අඩු.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල ගෙවිය යුතු දිනයේ සිට දින 90 ක් හෝ ඊට වැඩි කාලයක් නොගෙවූ නමුත් දින 120 ට අඩු .
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට දින 90 කට වඩා වැඩි නමුත් දින 180 කට වඩා අඩුවෙන් ගෙවීම් හිඟ

4 (6) (II) අවප්‍රමාණ ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
බැංකු අයිරා	අනුමත සීමාව නොකඩවා දින 180 ක් හෝ ඊට වැඩි නමුත් දින 360 ට අඩු කාලයක් ඉක්මවීම.
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ ප්‍රාග්ධනය සහ/හෝ පොලිය වාරික 3 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 12 ට අඩු.
ණය කාඩ්පත්	ගෙවිය යුතු දින සිට අවම මුදල නොගෙවූ කාලය දින 120 ට වැඩි නමුත් දින 180 ට අඩු.
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට ගෙවීම් නොකළ දින ගණන 180 ක් හෝ ඊට වැඩි නමුත් දින 360 ට අඩු.

(ii) ණය පහසුකම්වලට සිදුවිය හැකි අවදානම

ගනුදෙනුකරුගේ අසතුටුදායක ණය සේවා වාර්තා හා මූල්‍ය තත්ත්වය, ප්‍රමාණවත් නොවන සුරැකුම් හෝ පවත්නා කොන්දේසිවලට අනුකූලව ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ කිසියම් සැකයක් ඇති කරවන ඕනෑම කාරණයක් නිසා බොල් ණය ඇතිවීම කෙරෙහි සාමාන්‍ය අවදානමකට වඩා වැඩි අවදානමක් ඇති වීම සහ ණය මුදල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ගෙවීම අවිනිශ්චිත අවස්ථා

4 (6)(III) අඩමාණ ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තිරණය කිරීමේ සාධක
බැංකු අයිරා	අනුමත සීමාව නොකඩවා දින 360 ක් හෝ ඊට වැඩි නමුත් දින 540 ට අඩු කාලයක් ඉක්මවීම.
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ ප්‍රාග්ධනය සහ/හෝ පොලිය වාරික 12 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 18 ට අඩු.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල නොගෙවූ කාල සීමාව දින 180 ක් හෝ ඊට වැඩි නමුත් දින 240 ට අඩු.
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට ගෙවීම් නොකළ දින ගණන 360 ක් හෝ ඊට වැඩි නමුත් දින 540 ට අඩු.

(ii) ණය පහසුකම්වල සිදුවිය හැකි අවදානම

ණය මුදලින් කොටසක් නොගෙවීමේ හෝ සම්පූර්ණ මුදල අයකර ගැනීම ඉතා අවිනිශ්චිත වීමේ ඉහළ අවදානමක් පැවතීම සහ ණය පැහැර හැරීමේ ඉහළ අවදානමක් පැවතීම.

4 (6)(iv) බොල් ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තිරණය කිරීමේ සාධක
බැංකු අයිරා	අනුමත සීමාව නොකඩවා දින 540 ක් හෝ ඊට වැඩි කාලයක් ඉක්මවීම.
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ ප්‍රාග්ධනය සහ/හෝ පොලිය වාරික 18 ක් හෝ ඊට වැඩි.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල නොගෙවූ දින ගණන 240 ක් හෝ ඊට වැඩි.
අනෙකුත් ණය පහසුකම්	ගෙවීම් නොකළ දින ගණන 540 ක් හෝ ඊට වැඩියෙන් හිඟ සහිත වීම.

(ii) ණය පහසුකම්වල විය හැකි අවදානම :

ණයකරු පහත සඳහන් කුමන හෝ තත්ත්වයක පෙන්නුම් කරයි නම්, සැබවින්ම ඔහුගේ ණය පහසුකම් නැවත ගෙවා ගැනීමට නොහැකි ලෙස සැලකිය හැක.

- (අ) ගනුදෙනුකරු දුර්වල මූල්‍ය තත්ත්වයක සිටී නම් හෝ ආදායම් ඉපයීමට ගනුදෙනුකරුගේ හැකියාව අඩු නම්,
- (ආ) ගනුදෙනුකරුගේ ව්‍යාපාරය අවිනිශ්චිත බවට පත්ව ඇත්නම් හෝ අදහස් කරන ලද දෙයට වඩා වෙනත් අරමුණක් සඳහා ගනුදෙනුකරු අරමුදල් භාවිතා කර ඇත්නම්,
- (ඇ) ගනුදෙනුකරු මියගොස් ඇත්නම් හෝ ණය ගෙවීමට වත්කම් නොමැති නම්,
- (ඈ) ගනුදෙනුකරු ඔහුගේ ව්‍යාපාරය නවතා හෝ වසා දමා ඇත්නම් සහ ගනුදෙනුකරුගේ සමස්ත වත්කම් මත ඇති වරණීය හිමිකම් සමග අනෙකුත් ණය හිමියන්ට ඇති ණය, එකී ණය හිමියන්ගේ මුළු හිමිකම් පෑම ගනුදෙනුකරුගේ වත්කම්වල වටිනාකම ඉක්මවා යන විට,
- (ඉ) ගනුදෙනුකරුගේ ව්‍යාපාරය ඇවර කිරීම සඳහා කටයුතු කරමින් පවතී නම්,

- (ඊ) ගනුදෙනුකරුට එරෙහිව බැංකු විසින් බුන්වත් භාවය පිළිබඳ නඩුකරයක් පවරා ඇති විට හෝ අධිකරණයේ අනුමැතිය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ශ්වයන් එකඟවී ඇති අවස්ථාවක වෙනත් ණය හිමියන් බුන්වත්භාවය පිළිබඳ පැවරු නඩුකරයක දේපළෙහි අයිතිය සඳහා බැංකුව ඉල්ලුම් කර ඇති විට,
- (උ) ණයකරුට එරෙහිව වෙනත් ණය හිමියන් නඩු පවරා ඇති අවස්ථාවක එම දේපළවල අයිතිය සඳහා බැංකුව ද ඉල්ලුම් කර ඇත්නම්,
- (ඌ) ණයකරු සොයා ගැනීමට හෝ සම්බන්ධ කර ගැනීමට බැංකුවට නොහැකි නම්,

4 (7) ණය පහසුකම් නැවත වර්ගීකරණය කිරීම :

4 (7) (i) අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම.

අක්‍රමික ණය ලෙස වර්ග කළ ණයෙහි හිඟ මුල් මුදල සහ පොලිය ණයකරු විසින් ගෙවන්නේ නම්, අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස වර්ග කළයුතුය.

4 (7) (ii) ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම.

මුල් මුදල් වාරිකය හෝ පොලිය යන දෙකින් කුමක් හෝ අදාළව ප්‍රතිලේඛනගත කිරීමට යටත් වූ අක්‍රමික ණය ගිණුම් ක්‍රමික ණය වර්ගීකරණයට ශ්‍රේණිගත කිරීමට හැකි වන්නේ පහත වර්ගීකරණයන්ට අදාළව නියමිත කාල පරිච්ඡේදයක් තුළ ඒවායේ සතුටුදායක ක්‍රියාකාරිත්වයකට යටත්වය.

ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණය	ක්‍රමික ණය ලෙස ඉහළට ශ්‍රේණිගත කිරීම
විශේෂයෙන් සඳහන් කරන ලද ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 90 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටි
අවප්‍රමාණ සහ අධිමාණ ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 180 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටි
බොල් ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 360 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටි

ඉහත වර්ගීකරණයන්හි ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණයවලට අදාළ කලින් කරනලද විශේෂිත වෙන් කිරීම් ප්‍රමාණයන් ඉහත සඳහන් කරන ලද කාලපරිච්ඡේදයට පසුව වුවද ප්‍රතිවර්තනය කිරීමට පුළුවන.

4 (8) නව ණය පහසුකම් අනුමත කිරීම

අක්‍රමික ණය ආපසු ගෙවීම සඳහා ඇති කරන ලද ණය පහසුකම් නැවත අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කර ඇති විටක සහ විධාන 4(6) යටතේ වර්ගීකරණය කරන ලද නැවත ගෙවූ අක්‍රමික ණය එම වර්ගය යටතේම වර්ගීකරණය කර ඇති විටක හැරුණු විට අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද ණය, ආපසු ගෙවීම සඳහා නව ණය පහසුකම් බැංකු විසින් ඇති නොකළ යුතුය. එවැනි අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස වර්ගීකරණය කිරීම විධාන (4)(7) (I) සහ 4(7)(II) ට යටත් විය යුතුය.

5 (1) අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද ගිණුමකට අදාළ පොලිය, ආදායමක් ලෙස සැලකිය යුත්තේ එම පොලිය මුදල්මය වශයෙන් බැංකුව ලබාගත් විටදීය.

5 (2) ණය පහසුකම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද දිනයේ සිට හිඟ හිටි එහෙත් එකතු කර නොගත් සියලුම පොලී අත්හිටවිය යුතු අතර, එවැනි හිඟ හිටි පොලිය “අවිනිශ්චිත පොලී ගිණුම” බැර කර “ලැබිය යුතු පොලී ගිණුම - අක්‍රමික ණය” හර කළ යුතුය.

5 (3) අක්‍රමිකණය ලෙස වර්ග කළ අයිරා/ණය කාඩ්පත් පහසුකම් සඳහා වූ වර්තමාන ක්‍රියා පටිපාටිය වන ලැබිය යුතු පොලී

ගිණුම හර කිරීම සහ අත්හිටවූ පොලී ගිණුම බැර කිරීම අඛණ්ඩව බැංකුවට අනුගමනය කළ හැක.

5 (4) බැංකුව ණය පහසුකමක් අක්‍රීය ලෙස වර්ගීකරණය කිරීමේ දී ලැබිය යුතු පොලියට ප්‍රතිවර්තනය කර අත්හිටවූ පොලී ගිණුම බැර කිරීම කළයුතුය. පසුගිය මූල්‍ය වර්ෂවලට අදාළ ප්‍රතිවර්තන නොඉපයු ආදායම් ණය අත්තිකාරම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කළ මූල්‍ය වර්ෂයේ දී ගිණුම්ගත කළ හැකිය.

6 (1) ණය අවදානම අවම කර ගැනීම සඳහා බැංකු විසින් (ඒ) සාමාන්‍ය වෙන් කිරීම් සහ (බී) විශේෂ වෙන් කිරීම් පවත්වා ගතයුතුය.

6 (1) (I) සාමාන්‍ය වෙන් කිරීම්

බැංකුව පහත පරිදි සාමාන්‍ය වෙන්කිරීම් පවත්වා ගතයුතුය.

- (i) ඉහත විධිවිධාන 3(4) සඳහන් පරිදි ශේෂ පත්‍රයේ ක්‍රමික ණය ගෙවීමට ඇති මුළු මුදලින් සහ ඉහත විධිවිධාන 4(6)(I) සඳහන් පරිදි ශේෂ පත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන ලද හිඟ හිටි මුළු ණය මුදලින්, අදාළ ගිණුම්වලට අත් හිටවූ පොලිය හර කිරීමෙන් පසු ලැබෙන ශුද්ධ අගය මත, 1% ක සාමාන්‍ය වෙන් කිරීමක් පවත්වා ගතයුතුය.
- (ii) ඉහත විධිවිධාන 6(1)(I)(i) පරිදි, 2008.06.30 දින වන විට බැංකුව සාමාන්‍ය වෙන් කිරීම් 0.7% පවත්වා ගතයුතු අතර, ඉන්පසු, සෑම කාර්තුවකම 0.1% බැගින් වැඩි වන පරිදි 2009.03.31 කාර්තුව දක්වා වෙන් කිරීම් කළයුතුය. මේ නිසා බැංකුව 1% ක් වූ මුළු සාමාන්‍ය වෙන් කිරීම් අවශ්‍යතාවය 2009.03.31 ට පෙර සම්පූර්ණ කළයුතුය.

(iii) බැංකු විසින් මුදල් තැන්පතු, රන් සහ රජයේ සුදැකුම්පත් ඇප ලෙස තබා දුන් ණය පහසුකම් සඳහා සාමාන්‍ය වෙන් කිරීමෙන් නිදහස් වෙයි. මෙම නිදහස් කිරීමට, සුදුසුකම් ලැබීම සඳහා බැංකු පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය.

- (අ) ණයකරු ණය ගෙවීම පැහැර හැරීම, වස්තූහංගත්වය හෝ බංකොලොත්භාවයට පත්වීම සිදුවූ විටක දී, බැංකුවලට එවැනි සුදැකුම්වල නීතිමය අයිතිය ලබාගැනීමට හැකි විය යුතුය.
- (ආ) ඇප ගනුදෙනුව සම්බන්ධයෙන් භාවිතා කළ සියලු ලියකියවිලිවලින් සියලුම පාර්ශ්වයන් බැඳීමට යටත් වන අතර, සියලු අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවල දී නීතියෙන් බලාත්මක කළ හැකි විය යුතුය.

6 (1) (II) විශේෂිත වෙන් කිරීම්

අත්හිටවූ පොලිය ණය ගිණුමට හර කර ඇත්නම් එය ද 7(1) විධානයේ දක්වා ඇති පරිදි උපලබ්ධි කළ හැකි සුදැකුම්වල ශුද්ධ අගය ද අඩු කළ පසු 4(6) විධානය අනුව ප්‍රභේදනයකළ ණය පහසුකම්වල පිටහිටි ප්‍රමාණය වෙනුවෙන් බැංකු විසින් පහත පරිදි විශේෂිත වෙන් කිරීම් කළයුතු වේ.

අක්‍රීය ණය ප්‍රභේදයන්	අවම විශේෂිත වෙන් කිරීමේ අවශ්‍යතාවය
අවප්‍රමාණ ණය කාඩ්පත් වෙනත්	25%
අඩමාණ	50%
බොල්	100%

6 (2) ඉහත 4(8) විධානයේ සීමාවන්ට යටත් වන ඕනෑම ණය පහසුකමක් වෙනුවෙන්, බැංකු විසින් පහත පරිදි විශේෂිත වෙන් කිරීම් සිදු කළයුතු වේ.

- (i) ණය පහසුකම් යොදා ගන්නේ පිටහිටි ප්‍රාග්ධනය නැවත ගෙවීම සඳහා නම් 6(1)(II) විධානය යටතේ අක්‍රීය ණය ආපසු ගෙවන අවස්ථාවේ අවශ්‍යව පැවති මට්ටමට නොඅඩු මට්ටමක වෙන් කිරීම් පවත්වා ගෙන යා යුතුය.
- (ii) ණය පහසුකම් යොදා ගන්නේ පොලිය ආපසු ගෙවීම සඳහා නම් මුළු අක්‍රීය ණය ශේෂයෙන් 100% ක වෙන් කිරීම් පවත්වාගත යුතුය.

(iii) පොලිය සහ ප්‍රාග්ධනය යන දෙකම ගෙවීම සඳහා ණය පහසුකම යොදා ගන්නා විට (උදා :- බැංකු අයිරාවක් සම්බන්ධව) 6(2)(I) සහ 6(2)(II) විධානයන් අනුව ප්‍රාග්ධනය සහ පොලිය සඳහා වෙන් කිරීම් කළයුතුය.

7(1) වෙන් කිරීමේ කටයුත්ත සඳහා සුදැකුම් තක්සේරු කිරීම පහත දක්වා ඇති පරිදි විය යුතුය.

7 (1)(I) නිශ්චල දේපළ මත ප්‍රාථමික උකස්කරය

(i) ප්‍රචර්තන තක්සේරු වාර්තාවක සඳහන් සුදැකුමෙහි බලාත්මක විකුණුම් වටිනාකම මත ක්‍රමයෙන් වැඩිවන වටිටමකට අනුව සුදැකුමෙහි බලාත්මක විකුණුම් වටිනාකම මත ක්‍රමයෙන් වැඩිවන වටිටමකට අනුව සුදැකුමක වටිනාකම පහත පරිදි තීරණය වේ.

(ii) ක්‍රමයෙන් වැඩිවන වටිටම් පහත පරිදි වේ.

අයිතමය	සුදැකුමෙහි වටිනාකම ලෙස නිශ්චල දේපළේ බලාත්මක විකුණුම් අගයෙන් සලකා බැලෙන ප්‍රතිශතය	
	සින්නකර දේපළ	බදු දේපළ
පළමු වරට වෙන් කිරීම් සිදු කරන විට	75	60
බොල් ණය කාණ්ඩයෙහි පැවති කාලසීමාව		
මාස 12 ට අඩු	75	60
මාස 12 ට වැඩි නමුත් මාස 24 ට අඩු	60	50
මාස 24 ට වැඩි නමුත් මාස 36 ට අඩු	50	40
මාස 36 ට වැඩි නමුත් මාස 48 ට අඩු	40	30
මාස 48 ට වැඩි	දේපළ පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් සිට බැංකු කළමනාකාරිත්වයේ අභිමතය පරිදි තවදුරටත් වටිටම් කළයුතුය.	
		-නැත-

(iii) ප්‍රචර්තන බාහිර වෘත්තීය තක්සේරු වාර්තාව :

තක්සේරු වාර්තාව පහත කොන්දේසිවලට අනුකූලව සකසා තිබිය යුතුය.

(අ) රු.5,000,000/- ක් හෝ බැංකුවේ පාදක ප්‍රාග්ධනයෙන් 0.1% යන අගයන් දෙකෙන් වඩා අඩු අගයට සමානව හෝ ඉක්මවා ණය පහසුකම්වල ප්‍රාග්ධනය පිටහිරි විට බැංකු විසින් බාහිර වෘත්තීයන්ගෙන් ප්‍රචර්තන තක්සේරු වාර්තාවකේ ලබාගත යුතුය. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනයට කිරීමට යොදාගත් ප්‍රාග්ධනයම පාදක ප්‍රාග්ධනය ලෙස සැලකිය යුතු අතර, එය බැංකුවේ විගණකවරයා විසින් සහතික කළයුතුය.

(ආ) එවැනි වාර්තාවක් ලබාගත යුතු වන්නේ බාහිර ස්වාධීන තක්සේරුකරුවෙකුගෙනි.

බාහිර ස්වාධීන තක්සේරුකරුවෙකු :

(අආ) වරලත් තක්සේරුකරුවෙකු : හෝ

(අභ) අවුරුදු 5 කට වඩා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකත්වය ලැබුවකු

(අභූ) වසර 10 කට වඩා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ උපාධිය ලත් සාමාජිකයෙකු

(අභූ) අවුරුදු 20 කට වැඩි පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු විය යුතුය.

(ඇ) තක්සේරුවාර්තාවේ කාලය විය යුත්තේ :

(අඅ) ණයකරුගේ පදිංචිය සඳහා යොදා ගන්නා නේවාසික දේපළ මත ලබාදුන් ණය පහසුකම් සඳහා: වසර 4 කට වඩා නොපැරණි වාර්තාවක්

(අආ) අනෙකුත් සියලුම කාරණා වෙනුවෙන් ලබාදුන් ණය පහසුකම් සඳහා : වසර 3 කට වඩා නොපැරණි වාර්තාවක්.

(iv) ප්‍රවර්තන අභ්‍යන්තර තක්සේරු වාර්තාව :

එවන් තක්සේරු වාර්තාවක් පහත සඳහන් කොන්දේසි සැපිරිය යුතුය.

(අ) රුපියල් 5,000,000/- හෝ බැංකුවේ පාදක ප්‍රාග්ධනයෙන් 0.1% ක් යන දෙකෙන් වඩා අඩු අගයට වඩා අඩුවෙන් පිටහිටි ප්‍රාග්ධනයක් සහිත ණය පහසුකම් වෙනුවෙන් බැංකු විසින් අභ්‍යන්තර තක්සේරු වාර්තාවක් ලබාගත යුතුය.

(ආ) ණය සම්බන්ධ තීරණ ගැනීමට සම්බන්ධ නොවූ ස්වාධීන නිලධාරියෙකු විසින් උකස් තැබූ සුරැකුම්වල ප්‍රවර්තන අභ්‍යන්තර ඇස්තමේන්තුවක් සිදු කළයුතු අතර, එය බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළයුතුය.

(ඇ) ප්‍රවර්තන අභ්‍යන්තර ඇස්තමේන්තුවක් යනු වසර දෙකකට වඩා නොඅඩු ඇස්තමේන්තුවකි.

7 (1) (ii) ප්‍රාථමික උකස්කර හැර අනෙකුත් උකස්කර එම බැංකුවටම උකස් කර ඇති සහ 7(1) විධානයේ අඩංගු කොන්දේසි සපුරන ප්‍රාථමික උකස් නොවන නිශ්චල දේපළ ද ඉහත කාරණය සඳහා සුදුසුකම් ලබයි.

7 (1) (iii) උකස් කිරීමේ පොරොන්දුව පිට බැංකුවට භාර දී ඇති දේපළ හිමිකම් ඔප්පු බැංකුව වෙත දේපළ උකස්කරය පවරන තෙක් මේවා වෙනුවෙන් වටිනාකමක් ලබා නොදිය යුතුය.

7 (1) (iv) ජීවිත රක්ෂණ ඔප්පු පවරාදීම බැංකුව වෙත පැවරීම මනාව ලියාපදිංචි වී ඇත්නම් සහ රක්ෂකයා විසින් පවාරණ අගය පිළිබඳ තහවුරුවක් ලබාදී ඇත්නම් පවාරණ අගයෙන් 90% ක් සුරැකුමේ අගය ලෙස සැලකිය හැකිය.

7 (1) (v) රන් සුරැකුම් ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක් පවතී නම් රත්රන්වල වෙළෙඳපොළ අගය සැලකිය හැකිය.

7 (1) (vi) කොටස් පැවරීම

(i) ලැයිස්තුගත

අ. වෙළෙඳපොළ නව මිලෙන් සියයට 90 ක්

ආ. වෙළෙඳාම අත්හිටුවා ඇත්නම් (තාවකාලික අත්හිටුවීම් හැර), අවසන් වරට විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල සඳහන් පරිදි (මාස 18 කට නොවැඩි) කොටසක වටිනාකමක් ඇති බවට තහවුරු කෙරෙන විගණකගේ සහතිකය ඉදිරිපත් කොට ඇති විට ශුද්ධ උපලබ්ධි ස්පෘශ්‍ය වත්කම් අගය භාවිතා කළ හැකිය. අදාළ මූල්‍ය ප්‍රකාශන/සහතික නොමැති නම් හෝ වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවා ඇත්නම් කිසිදු අගයක් නියම කළ නොහැක.

(ii) ලැයිස්තුගත නොවන

විකිණිය හැකි කොටස් වේ නම්, අගයක් නියම කළ හැකිය. සමාගමේ විගණකවරු විසින් සහතික කරන ලද, කොටසක ශුද්ධ ස්පෘශ්‍ය වත්කම් වටිනාකම යන පදනම මත ගණනය කරන ලද අගයෙන් සියයට 75 ක ප්‍රමාණයක් සුදුසු අගය ලෙස සැලකිය හැක.

7 (1) (vii) උකස් කරන ලද පිරියත, යන්ත්‍ර හා උපකරණ

බාහිර තක්සේරු වාර්තාවක් මත පදනම් වූ අගය හෝ එකී තක්සේරුවක් නොමැති නම්, අත්පත් කරගත් දිනය හා අත්පත් කරගත් මිල සලකමින්, සරළ මාර්ග ක්‍රමයට සියයට 20 ක අනුපාතයට ක්ෂය කරන ලද ශුද්ධ අගය උපයෝගී කරගත හැක.

7 (1) (viii) උකස් කරන ලද මෝටර් වාහන

බාහිර තක්සේරු වාර්තාවක් මත පදනම් වූ අගය හෝ එකී තක්සේරුවක් නොමැති නම්, මුල් ලියාපදිංචි දිනය හා එම දිනයේ දී අත්පත් කරගත් මිල සලකමින්, සරළ මාර්ග ක්‍රමයට සියයට 25 ක අනුපාතයට ක්ෂය කරන ලද ශුද්ධ අගය භාවිතා කළ හැක.

7 (1) (ix) බැංකුවේ පාලනයට යටත්ව ඔබපණය කරන ලද තොග/භාණ්ඩ එක් එක් අවස්ථාවට අනුව සලකා බලා නිශ්චය කරන ලද වෙළෙඳපොළ අගයෙන් සියයට 50 ක් යොදා ගත හැක.

7 (1) (x) වෙළෙඳ තොග උකස් කිරීම

බැංකුව විසින් වෙළෙඳ තොග මට්ටම් සමීපව නිරීක්ෂණය කර ඇත්තේ තොගවල වර්තමාන අගයෙන් සියයට 30 ක්.

7 (1) (xi) ලැයිස්තුගත ණයකර

(i) වෙළෙඳපොළ නව මිලෙන් සියයට 90 ක්

(ii) වෙළෙඳාම අත්හිටුවා ඇත්නම් (තාවකාලික අත්හිටුවීම් හැර) අවසන් වරට විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශවල සඳහන් පරිදි (මාස 18 කට නොවැඩි) ණයකරයක අගය තිබෙන බවට තහවුරු කෙරෙන විගණකගේ සහතිකයක් ඉදිරිපත් කොට ඇති විට ශුද්ධ උපලබ්ධි ස්පාශ්‍ය වත්කම් අගය භාවිතා කළ හැක. අදාළ මූල්‍ය ප්‍රකාශන/සහතික නොමැති නම් හෝ වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවා ඇත්නම් කිසිදු අගයක් නියම කළ නොහැක.

7 (1) (xii) ඇපවීම්

(i) බලපත්‍රලාභී බැංකු - ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත

ඇපයේ සුදුසු වටිනාකම පදනම් වන්නේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ විධානයන්හි බාසල් (II) පරිදි සුදුසුකම් ලද ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් විසින් ලබාදෙනු ලබන ණය ශ්‍රේණිය මත, පහත සඳහන් ආකාරයට වේ.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	සුරැකුම් වටිනාකම
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	80%
A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	50%

(ii) රාජ්‍ය සුරැකුම්

මුළු අගය

7 (1)(xiii) අනෙකුත් සුරැකුම් වර්ග

එක් එක් අවස්ථාවන් අනුව සලකා බලා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් විශේෂයෙන් අනුමත කරනු ලබන ආකාරයට

8 (1) ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත හෝ පිහිටුවන ලද බැංකු සතුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිහිටුවන ලද මනා සැලසුමකින් යුත් කපා හැරීමේ/අඩු කිරීමේ ප්‍රතිපත්තියක් පැවතිය යුතු අතර, එමගින් බලතල, නොසැලකිලිමත්භාවයට වග විය යුතුවීම, පසු විපරම්, ස්වාධීන සමාලෝචනය සහ විගණනය, අඛණ්ඩ නිරීක්ෂණය, වාර්තාකරණය ආදිය මනාව නිරූපණය විය යුතුය. මෙම ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ සුරැකුම්/ඇපයන් ආදිය බලාත්මක කිරීම තුළින් උපරිම සුන්බුන් අගය නැවත අයකර ගැනීමයි.

ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්, තම ප්‍රධාන කාර්යාලය මගින් නියම කරන ලද ලියා හැරීමේ/ලියා අඩු කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළයුතුය.

9 (1) සමීප පසු විපරම් කටයුතු කිරීමට හා නැවත අයකර ගැනීම නිරීක්ෂණය කිරීමට පහසුකම් සැලසීම සඳහා බැංකු විසින් සියලු ණය පහසුකම් (අ) අක්‍රීය ලෙස වර්ග කළ (ආ) නැවත සකසන ලද (ඇ) කපා හරින ලද/අඩු කරන ලද ලෙස වෙන් කළයුතුය.

10 (1) ණය සහ අත්තිකාරම් වර්ගීකරණය පිළිබඳ තොරතුරු, බැංකු විසින් මෙහි ඇමුණුමෙහි සඳහන් වාර්තා කිරීමේ ආකෘතිය හා නියමයන්ට අනුකූලව එක් කාලපරිච්ඡේදයකට අදාළ වාර්තා කිරීම් එම තොරතුරු අදාළ වන මාසයට පසු මාසයේ 15 වන දිනට හෝ ඊට පෙර මහ බැංකුව වෙත යොමු කළයුතුය.

11 (1) මේ අනුව බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද පහත සඳහන් විධානයන් හා වක්‍රලේඛ අනෙක්සි වේ.

- (i) බැංකු පනතේ සංශෝධිත 46A වගන්තිය යටතේ 1997 අගෝස්තු 22 දින නිකුත් කරන ලද අක්‍රීය ණය මත පොලී අත්හිටුවීම සහ ප්‍රතිපාදන සඳහා බොල් සහ අඩමාණ ණය වර්ගීකරණය (1 වන උපලේඛනය) සහ ප්‍රතිපාදන කටයුතු සඳහා සුරැකුම් ඇගයීම (2 වන උපලේඛනය) යන විධානයන්.
- (ii) 2003 අගෝස්තු 15 දින ඉහත 11(1)(i) හි සඳහන් විධානය සංශෝධනය කරමින් නිකුත් කළ වක්‍රලේඛය.
- (iii) තක්සේරුවකරුවන් තෝරා ගැනීම සඳහා උපමානයන් මැයෙන් 2004 ජූලි මස 13 දින නිකුත් කළ වක්‍රලේඛය.
- (iv) ප්‍රතිපාදන කටයුතු සඳහා බොල් හා අඩමාණ ණය වර්ගීකරණය (මැදි හා දිගුකාලීන ව්‍යාපෘති ණය වර්ගීකරණය) සඳහා 2004 සැප්තැම්බර් මස 08 දින නිකුත් කළ වක්‍රලේඛය.
- (v) ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා සුරැකුම් අගය තක්සේරු කිරීමට අදාළව වලංගු වෘත්තීයමය තක්සේරු වාර්තාවක් ලබාගැනීමේ අවශ්‍යතාවය සඳහා ඉහත 11(1)(i) විධානය සඳහා 2004 දෙසැම්බර් මස 15 දින සංශෝධනය.
- (vi) නොඋපයන ලද ආදායම් ප්‍රතිවර්තය කිරීම සහ අක්‍රීය ලෙස ණය වර්ගීකරණය මැයෙන් 2006 මාර්තු මස 29 දින නිකුත් කළ වක්‍රලේඛය.
- (vii) අන්තිකාරම් සඳහා පොදු ප්‍රතිපාදන වෙන් කිරීමේ අවශ්‍යතාවය මත 2006 දෙසැම්බර් මස 06 දින නිකුත් කළ විධානය.

ඇමුණුම

**බලපත්‍රලාභී වාණිජ බැංකු
2008 අංක 3 දරන බැංකු පනතේ විධාන
ණය හා අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ
ප්‍රතිපාදන වාර්තා කිරීමේ ආකෘතිය**

බැංකුවේ නම :

..... දිනට
වර්ෂය/මාසය/දිනය

ප්‍රමාණය රු. දහස්

ණය පහසුකම්	ක්‍රමික ණය පහසුකම්	අක්‍රීය ණය සහ අන්තිකාරම් වර්ගීකරණය (අක්‍රීය ණය)					
		විශේෂයෙන් සඳහන් කරන ලද	අව ප්‍රමාණික	අඩමාන	බොල්	මුළු අක්‍රීය ණය	මුළු ණය පහසුකම්
ශේෂ පත්‍රය මත ණය පහසුකම්							
මිල දී ගත් වෙස් පත්							
ආනයන බිල් පත්							
අපනයන බිල් පත්							
බැංකු අණකර ණය පත්							
කෙටිකාලීන ණය							
මැදි හා දිගුකාලීන ණය							
නිවාස ණය							
කාර්ය මණ්ඩල ණය							
ප්‍රතිලේඛනගත ණය							
කල්බදු වාරික (ශුද්ධ)							
ණය සුරැකුම්පත් ඇපයට තබා දුන් ණය							
උකස් අන්තිකාරම්							
බැංකු සහ මූල්‍ය ආයතනවලට දුන් ණය							
වෙනත් ණය ප්‍රමාණයන්							
ලැබිය යුතු පොලී							
ණය සහ අන්තිකාරම් (දළ)							
අත්හිටවූ පොලී (-)							
විශේෂිත ප්‍රතිපාදනයන් (-)							
පොදු ප්‍රතිපාදනයන් (-)							
ණය හා අන්තිකාරම් (ශුද්ධ)							
සුරැකුම් වටිනාකම							
ශේෂ පත්‍රයෙන් පිටත ණය පහසුකම්							
ඇපකර							
බැඳුම්කර							
ණයවර ලිපි							
ප්‍රතිග්‍රහණයන්							
ලැබිය යුතු පොලී							
ණය හා අන්තිකාරම් (දළ)							
අත්හිටවූ පොලී (-)							
විශේෂිත ප්‍රතිපාදනයන් (-)							
පොදු ප්‍රතිපාදනයන් (-)							
ණය හා අන්තිකාරම් (ශුද්ධ)							
සුරැකුම් වටිනාකම							

දේශීය බැංකු ඒකක සහ අක්වෙරළ බැංකු ඒකක සඳහා වෙනම වාර්තා ඉදිරිපත් කළ යුතුය.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 J(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අර්ථ දැක්වීම් කෙරෙහි
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 මැයි මස 8 වැනි දින
කොළඹ දීය.

විධානයන්

2008 අංක 4 දරන බැංකු පනත් විධානයන් ණය සහ අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ වෙන් කිරීම

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76 J (1) වගන්තියෙන් පවරන ලද බලතල ප්‍රකාර මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලබයි.

1. (1) මෙම විධානයන් 2008 අංක 4 දරන බැංකු පනත් විධානයන් ලෙස දක්වනු ලබයි. මෙම විධානයන් සඳහා අදාළ කරගෙන ඇති වගන්තීන් 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන්වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ සඳහන් ඒවා වනු ඇත.
2. (1) බැංකු පද්ධතියේ ස්ථායීභාවය තහවුරු කිරීම සඳහා විධානයන් නිකුත් කිරීමට අවශ්‍යවන්නා වූ බලතල බැංකු පනතේ 76 J(1) වගන්තිය මගින් මුදල් මණ්ඩලය වෙත පවරා දී ඇත. ඒ අනුව යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමයන් කෙසේදැයි දැක්වෙන විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලය වෙත බලය පවතී.
3. (1) මෙම විධානයන් සඳහා පහතින් සඳහන් කරනු ලබන නිර්වචනයන් අදාළ කරගත හැකිය.
 3. (2) මුළු ණය පහසුකම් යනුවෙන් අදහස් වන්නේ පහතින් සඳහන් කර ඇති පරිදි ශේෂ පත්‍රය මත වන ණය පහසුකම් සහ ශේෂ පත්‍රයේ පිටත සඳහන් වන ණය පහසුකම්ය.
 3. (2)(I) ශේෂ පත්‍රය මත ණය පහසුකම්: කාලීන ණය, තොග ණය, ඇසුරුම් ණය, බන්ධිත ණය, ආවර්ත ණය, මූල්‍යනාය කළ බිල්පත්, වට්ටම් පහසුකම්, කුලී පිට ගැනුම්, කල්බදු පහසුකම්, භාර කුවිනාන්සි, උකස් අන්තිකාරම්, ණය කාඩ්පත් පහසුකම්, ප්‍රතිවර්තන මිල දී ගැනීම් පහසුකම්, පූර්ව අනුමත ණය සීමාවන් යටතේ ඇති ණය උපකරණ සහ සමාන ස්වරූපයෙන් යුත් අනෙකුත් ණය උපකරණ යටතේ සැපයූ අන්තිකාරම් යනාදිය ශේෂ පත්‍රය මත වන ණය පහසුකම් ලෙස අදහස් වේ.
 3. (2)(II) ශේෂ පත්‍රයෙන් පිටත සඳහන් වන ණය පහසුකම් : ඇපකර, බැඳුම්කර, ඇපවීම්, ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණයන් වැනි අසම්භාව්‍ය වගකීම් සඳහා වන බැඳීම් ශේෂ පත්‍රයෙන් පිටත ණය පහසුකම් ලෙස සැලකේ.
 3. (3) පුද්ගලයින්, තනි සමාගම්, ශ්‍රී ලංකා රජය, පොදු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ව්‍යාපාරික ආයතන, හවුල් ව්‍යාපාර, සහ වෙනත් ඕනෑම ආයතනයක්ය.
 3. (4) ක්‍රමික ණය සහ අන්තිකාරම් යනුවෙන් අදහස් වන්නේ විධාන 3(5) පරිදි වර්ගීකරණය කරන ලද අක්‍රමික ණය සහ අන්තිකාරම් හැරුණු විට වන අනෙකුත් සියලුම ණය පහසුකම්ය.
 3. (5) බොල් සහ අඩමාණ ණය අක්‍රමික ණය ලෙස අදහස් වේ. විධාන 4(2) මගින් නිදහස් කරන ලද ණය පහසුකම් හැර අනෙකුත් සියලුම ණය පහසුකම් මෙම අවශ්‍යතාවය සඳහා පහත සඳහන් පදනම මත අක්‍රමික ලෙස වර්ගීකරණය කළ හැකිය.

3. (5)(I) කාලය පදනම් කරගෙන

- (i) මාසික වාරික වශයෙන් ගෙවීමට ඇති ණය පහසුකම් : මුල් මුදල සහ/හෝ පොලිය අඛණ්ඩව වාරික 3 ක් නොගෙවා ඇති විටක
- (ii) කාර්තුමය/අර්ධ වාර්ෂික වාරික වශයෙන් ගෙවනු ලබන ණය පහසුකම් : නියමිත දින සිට දින 90 ක් තුළ වාරික ගෙවා නොමැති විටක
- (iii) නිශ්චිත කාල සීමාවක් අවසානයේ දී හෝ නියමිත දින දී එක් වාරිකයකින් ගෙවනු ලබන ණය පහසුකම් : එකඟ වූ කාල සීමාව අවසානයේ හෝ නියමිත දින සිට දින 90 ක් තුළ දී ගෙවීම සිදුකර නොමැති විටක.
- (iv) ණය කාඩ්පත් : නියමිත දිනයේ සිට දින 90 ක් දක්වා ගෙවිය යුතු අවම මුදල හිඟව ඇති විටක.

3 (5) (II) විය හැකි අවදානම පදනම් කරගෙන

විධාන 3(5)(1) හි දක්වා ඇති අක්‍රමික ණය සඳහා වන වර්ගීකරණ අවශ්‍යතාවයන්ට අමතරව නැවත ගෙවීමේ හැකියාවට බලපානු ලබන විවිධ සාධක නිසා කලින් එකඟ වූ කොන්දේසිවලට අනුකූලව පූර්ණ අයකිරීමක් සිදු කළ නොහැකි බවට වන අධිමාන සහගත අවස්ථාවක බැංකු විසින් මෙම ක්‍රමික ණය අක්‍රමික ණය බවට වර්ගීකරණය කිරීම සිදුකළ යුතුය.

3 (6) මුදල්/අරමුදල් හි වලනයක් ඇති වීම සමගින් ණය ගනු ලබන්නන් වෙත ප්‍රදානය කළ ඕනෑම ණය පහසුකමක් නව ණය පහසුකමක් සේ සැලකේ. උපචිත සහ නොගෙවන ලද පොලිය ප්‍රාග්ධනිත කිරීම සඳහා ප්‍රදානය කළ පහසුකමක් හෝ කාලීන ණයක් බවට පරිවර්තනය කරන ලද බැංකු අයිරාවන් නව ණය පහසුකමක් ලෙස සැලකිය හැකි නොවේ.

4 (1) ක්‍රමික සහ අක්‍රමික ණය පහසුකම් වර්ගීකරණය : හැසිරවීමේ සහ අවදානම අවම කිරීමේ අවශ්‍යතාවය සඳහා යම් ණය ලබා ගත්තේදුට ප්‍රදානය කළ සියලුම ණය පහසුකම් (අ) ක්‍රමික ණය සහ අත්තිකාරම් සහ (ආ) අක්‍රමික ණය සහ අත්තිකාරම් වශයෙන් ඉහත විධාන 3(4) සහ 3(5) සඳහන් පරිදි වර්ගීකරණය කළ හැකිවේ.

4 (2) නිදහස් කරන ලද ණය පහසුකම්

ඉහත විධාන 4(1) යටතේ ණය පහසුකම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කිරීමේ දී මුදල් ශේෂ මත සුරක්ෂිතව ඇති ණය පහසුකම් එමගින් නිදහස් කළ හැකිය. බැංකුවලට මෙම අවශ්‍යතාවයන් යටතේ නිදහස් කිරීමේදී සුදුසුකම් ලබාගැනීම සඳහා පහත සඳහන් කොන්දේසි ඉටු කළ යුතු වේ.

- (i) ණය ලබාගන්නා ගෙවීම පැහැර හැර ඇති විටක හෝ ණය ලබාගන්නා බුන්වත් හෝ වස්තු භංගත්වයට පත්වීම මත එවැනි මුදල් ශේෂ මත නීතිමය කටයුතු කිරීම සඳහා බැංකුවලට අයිතියක් පැවතිය යුතුය.
- (ii) මුදල් තැන්පතු සුරැකුමක් ලෙස භාවිතා කර ඇති ගනුදෙනු සඳහා භාවිතා කරනු ලැබූ ලියකියවිලි මගින් සියලුම පාර්ශ්වයන් බැඳීමකට ලක් කළ හැකි අතර, සියලුම අදාළ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළ නිත්‍යානුකූලව බලාත්මක කළ හැකි විය යුතුය. තවද, නියමිත පරිදි අත්සන් කරන ලද බැංකුවට පක්ෂ වන්නා වූ ලියුමක් පැවතිය යුතු අතර, හිලව් ලිපියක් ද තිබිය යුතුය.
- (iii) ණය පහසුකම් ගෙවිය යුතු දිනයේ සිට මාස 3 ක් තුළ දී එම මුදල් ශේෂ හිලව් කර ගතයුතු අතර, එසේ නොමැති නම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ.
- (iv) ඉහත විධාන 4(2)(iii) හි සඳහන් කාලය තුළ ගෙවිය යුතු ශේෂය තැන්පතු මුදල් ඉක්මවා ඇති විටක, එම ඉක්මවා ඇති ප්‍රමාණය අක්‍රමික ලෙස වර්ගීකරණය කළයුතු වේ.

4 (3) විධාන 3(5) අදාළ කර ගැනීමේ දී ඉහත විධාන 4(2) හි අවසරයකින් හැර සුරැකුම් පැවතීම හෝ ණය ගනු ලබන්නාගේ/ඇපකරුගේ ශුද්ධ වත්කම් පැවතීම සැලකිය යුතු නොවේ.

4 (4) ප්‍රතිලේඛනගත කරන ලද ණය පහසුකම් වර්ගීකරණය :

අක්‍රීය ලෙස වර්ගීකරණය කිරීමට පෙර යම් ණය පහසුකමක් ප්‍රතිලේඛනගත කරන අවස්ථාවක දී, ප්‍රතිලේඛනගත කිරීමට පෙර ණය නොගෙවූ කාලය සහ ප්‍රතිලේඛනගත කිරීමෙන් පසු නොගෙවූ කාලය යන දෙකෙහි එකතුව 3(5) විධානය යටතේ දක්වා ඇති කාලසීමාව ඉක්මවා යන්නේ නම් ප්‍රතිලේඛනගත කළ ණය පහසුකම අක්‍රීය ලෙස වර්ගීකරණය කළයුතුය. උපචිත සහ නොගෙවූ පොලිය ප්‍රාග්ධනිකරණය කරන අවස්ථාවක දී, එවැනි උපචිත හා නොගෙවූ පොලිය ප්‍රාග්ධනිකරණය කිරීම තුළින් ඇති වූ ණය පහසුකම ද 3(5) හා 4(5) විධානයන් අනුව අක්‍රීය ලෙස වර්ගීකරණය කර 4(6) විධානය පරිදි ප්‍රභේදනය කළයුතුය.

4 (5) තනි ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කරන ලද විවිධ ණය පහසුකම් වර්ගීකරණය :

- (i) එක් ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ කිහිපයක් 3(5) විධානය අනුව අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති විටෙක සහ එවැනි අක්‍රීය පිටහිටි ප්‍රමාණයේ එකතුව එම ගනුදෙනුකරුවාට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල එකතුවෙන් 30% ක් ඉක්මවන අවස්ථාවක දී එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ සියලුම ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළයුතුය. 2009 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයට අනුකූල විය යුතුය.
- (ii) ඉහත විධාන 4(5)(i) හි විධානයෙහි සඳහන් 30% ගණනය කිරීමේ දී අවිනිශ්චිත පොලී ගිණුමට බැර කළ සියලුම උපවිත පොලී ප්‍රමාණයන් හරය සහ ලවය යන දෙකින්ම ඉවත් කළයුතුය.

4 (6) අක්‍රීය ණය පහසුකම් ප්‍රභේදනය

ඉහත 3(5) සහ 4(5) විධානයන් අනුව වර්ගීකරණය කළ අක්‍රීය ණය (අ) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව සහ (ආ) ණය පහසුකම්වලට සිදුවිය හැකි අවදානම අනුව පහත සඳහන් වර්ග 4 ට ප්‍රභේදනය කළයුතුය.

කෙසේ වෙතත් 4(5) විධානය යටතේ වර්ගීකරණය කළ තනි ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ විවිධ ණය පහසුකම් පහත පරිදි ප්‍රභේදනය කළයුතුය.

- (i) 3(5) විධානය අනුව වර්ගීකරණය කළ පහසුකම්, 4(6)(I) සිට 4(6)(iv) දක්වා වූ විධානයන් අනුව ප්‍රභේදනය කළයුතුය.
- (ii) එවැනි ගනුදෙනුකරුවෙකුට ලබාදී ඇති අනෙකුත් පහසුකම් ආරම්භයේ දී “විශේෂයෙන් සඳහන් කරන ලද” ලෙස ප්‍රභේදනය කර අනතුරුව 4(6)(I) සිට 4(6)(iv) දක්වා වූ විධානයන් අනුව ප්‍රභේදනය කළයුතුය.

4 (6) (i) “විශේෂයෙන් සඳහන් කරන ලද” ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ මුල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 6 ට අඩු.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල ගෙවිය යුතු දිනයේ සිට දින 90 ක් හෝ ඊට වැඩි කාලයක් නොගෙවූ නමුත් දින 120 ට අඩු .
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට දින 90 කට වඩා වැඩි නමුත් දින 180 කට වඩා අඩුවෙන් ගෙවීම් හිඟ

4 (6) (ii) අවප්‍රමාණ ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ මුල් මුදල සහ/හෝ පොලිය වාරික 6 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 12 ට අඩුවන විට.
ණය කාඩ්පත්	ගෙවිය යුතු දින සිට අවම මුදල නොගෙවූ කාලය දින 120 ට වැඩි නමුත් දින 180 ට අඩු.
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට ගෙවීම් නොකළ දින ගණන 180 ක් හෝ ඊට වැඩි නමුත් දින 360 ට අඩු.

(ii) ණය පහසුකම්වලට සිදුවිය හැකි අවදානම :

ගනුදෙනුකරුගේ අසතුටුදායක ණය සේවා වාර්තා හා මූල්‍ය තත්ත්වය, ප්‍රමාණවත් නොවන සුරැකුම් හෝ පවත්නා කොන්දේසිවලට අනුකූලව ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ කිසියම් සැකයක් ඇති කරවන ඕනෑම කාරණයක් නිසා බොල් ණය ඇතිවීම කෙරෙහි සාමාන්‍ය අවදානමකට වඩා වැඩි අවදානමක් ඇති විට සහ ණය මුදල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ගෙවීම අවිනිශ්චිත අවස්ථා.

4 (6) (iii) අඩමාණ ණය :

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ මුල් මුදල සහ/හෝ පොලිය වාරික 12 ක් හෝ ඊට වැඩි නමුත් වාරික 18 ට අඩු.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල නොගෙවූ කාල සීමාව දින 180 ක් හෝ ඊට වැඩි නමුත් දින 240 ට අඩු.
අනෙකුත් ණය පහසුකම්	ගෙවිය යුතු දින සිට ගෙවීම් නොකළ දින ගණන 360 ක් හෝ ඊට වැඩි නමුත් දින 540 ට අඩු.

(ii) ණය පහසුකම්වල සිදුවිය හැකි අවදානම :

ණය මුදලින් කොටසක් නොගෙවීමේ හෝ සම්පූර්ණ මුදල අයකර ගැනීම ඉතා අවිනිශ්චිත වීමේ ඉහළ අවදානමක් පැවතීම සහ ණය පැහැර හැරීමේ ඉහළ අවදානමක් පැවතීම.

4 (6)(iv) බොල් ණය :

ණය වර්ගය	තීරණය කිරීමේ සාධක
මාසික වාරික ලෙස ගෙවිය යුතු ණය පහසුකම්	ගෙවිය යුතු හා නොගෙවූ මුල් මුදල සහ/හෝ පොලිය වාරික 18 ක් හෝ ඊට වැඩි.
ණය කාඩ්පත්	ගෙවිය යුතු අවම මුදල නොගෙවූ දින ගණන 240 ක් හෝ ඊට වැඩි.
අනෙකුත් ණය පහසුකම්	ගෙවීම් නොකළ දින ගණන 540 ක් හෝ ඊට වැඩියෙන් හිඟ සහිත වීම.

(i) අක්‍රීය ලෙස ණය පහසුකම් පැවති කාලසීමාව

(ii) ණය පහසුකම්වල විය හැකි අවදානම :

ණයකරු පහත සඳහන් කුමන හෝ තත්ත්වයක් පෙන්නුම් කරයි නම්, සැබවින්ම ඔහුගේ ණය පහසුකම් නැවත ගෙවා ගැනීමට නොහැකි ලෙස සැලකිය හැක.

- (අ) ගනුදෙනුකරු දුර්වල මූල්‍ය තත්ත්වයක සිටී නම් හෝ ආදායම් ඉපයීමට ගනුදෙනුකරුගේ හැකියාව අඩු නම්,
- (ආ) ගනුදෙනුකරුගේ ව්‍යාපාරය අවිනිශ්චිත බවට පත්ව ඇත්නම් හෝ අදහස් කරන ලද දෙයට වඩා වෙනත් අරමුණක් සඳහා ගනුදෙනුකරු අරමුදල් භාවිතා කර ඇත්නම්,
- (ඇ) ගනුදෙනුකරු මියගොස් ඇත්නම් හෝ ණය ගෙවීමට වත්කම් නොමැති නම්,
- (ඈ) ගනුදෙනුකරු ඔහුගේ ව්‍යාපාරය නවතා හෝ වසා දමා ඇත්නම් සහ ගනුදෙනුකරුගේ සමස්ත වත්කම් මත ඇති වරණිය හිමිකම් සමග අනෙකුත් ණය හිමියන්ට ඇති ණය, එකී ණය හිමියන්ගේ මුළු හිමිකම් පෑම ගනුදෙනුකරුගේ වත්කම්වල වටිනාකම ඉක්මවා යන්නේ නම්,
- (ඉ) ගනුදෙනුකරුගේ ව්‍යාපාරය ඇවර කිරීම සඳහා කටයුතු කරමින් පවතී නම්,

- (ඊ) ගනුදෙනුකරුට එරෙහිව බැංකු විසින් බුන්වත් භාවය පිළිබඳ නඩුකරයක් පවරා ඇති විට හෝ අධිකරණයේ අනුමැතිය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ශ්වයන් එකඟවී ඇති අවස්ථාවක වෙනත් ණය හිමියන් බුන්වත්භාවය පිළිබඳව පැවරූ නඩුකරයක දේපළෙහි අයිතිය සඳහා බැංකුව ඉල්ලුම් කර ඇති නම්,
- (උ) ණයකරුට එරෙහිව වෙනත් ණය හිමියන් නඩු පවරාඇති අවස්ථාවක එම දේපළවල අයිතිය සඳහා බැංකුව ද ඉල්ලුම් කර ඇත්නම්,
- (ඌ) ණයකරු සොයා ගැනීමට හෝ සම්බන්ධ කර ගැනීමට බැංකුවට නොහැකි නම්,

4 (7) ණය පහසුකම් නැවත වර්ගීකරණය කිරීම :

4 (7) (i) අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම.

අක්‍රමික ණය ලෙස වර්ග කළ ණයෙහි හිඟ මුල් මුදල සහ පොලිය ණයකරු විසින් ගෙවන්නේ නම්, අක්‍රමික ණය ක්‍රමික ණය ලෙස වර්ග කළයුතුය.

4 (7) (ii) ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණය, ක්‍රමික ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම.

මුල් මුදල් වාරිකය හෝ පොලිය යන දෙකින් කුමක් හෝ අදාළව ප්‍රතිලේඛනගත කිරීමට යටත් වූ අක්‍රමික ණය ගිණුම් ක්‍රමික ණය වර්ගීකරණයට ශ්‍රේණිගත කිරීමට හැකි වන්නේ පහත වර්ගීකරණයන්ට අදාළව නියමිත කාල පරිච්ඡේදයක් තුළ ඒවායේ සතුටුදායක ක්‍රියාකාරිත්වයකට යටත්විය.

ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණය	ක්‍රමික ණය ලෙස ඉහළට ශ්‍රේණිගත කිරීම
විශේෂයෙන් සඳහන් කරන ලද ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 90 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටී
අවප්‍රමාණ සහ අධිමාණ ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 180 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටී
බොල් ණය වර්ගය	ප්‍රතිලේඛනගත නියමයන්ට යටත් මුල් මුදල හෝ පොලිය යන දෙකින් කුමක් හෝ සඳහා පළමු ගෙවීම කරන ලද දිනයේ සිට දින 360 ක කාලපරිච්ඡේදයක් සඳහා හිඟ හිටී

ඉහත වර්ගීකරණයන්හි ප්‍රතිලේඛනගත කරන ලද අක්‍රමික ණයවලට අදාළ කලින් කරනලද විශේෂිත වෙන් කිරීම් ප්‍රමාණයන්,ඉහත සඳහන් කරන ලද කාලපරිච්ඡේදයට පසුව වුවද ප්‍රතිවර්තනය කිරීමට පුළුවන.

4 (8) නව ණය පහසුකම් අනුමත කිරීම

අක්‍රමික ණය ආපසු ගෙවීම සඳහා ඇති කරන ලද ණය පහසුකම් නැවත අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කර ඇති විටක සහ විධාන 4(6) යටතේ වර්ගීකරණය කරන ලද නැවත ගෙවූ අක්‍රමික ණය එම වර්ගය යටතේම වර්ගීකරණය කර ඇති විටක හැරුණු විට අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද ණය, ආපසු ගෙවීම සඳහා නව ණය පහසුකම් බැංකු විසින් ඇති නොකළ යුතුය. එවැනි අක්‍රමික ණය, ක්‍රමික ණය ලෙස වර්ගීකරණය කිරීම විධාන (4)(7) (I) සහ 4(7)(II) ට යටත් විය යුතුය.

5 (1) අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද ගිණුමකට අදාළ පොලිය, ආදායමක් ලෙස සැලකිය යුත්තේ එම පොලිය මුදල්මය වශයෙන් බැංකුව ලබාගත් විටදීය.

5 (2) ණය පහසුකම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කරන ලද දිනයේ සිට හිඟ හිටී එහෙත් එකතු කර නොගත් සියලුම පොලී

අත්හිටුවිය යුතු අතර, එවැනි හිඟ හිටි පොලිය “අවිනිශ්චිත පොලී ගිණුම” බැර කර “ලැබිය යුතු පොලී ගිණුම - අක්‍රමික ණය” හර කළ යුතුය.

- 5 (3) අක්‍රමික ණය ලෙස වර්ග කළ අයිරා/ණය කාඩ්පත් පහසුකම් සඳහා වූ වර්තමාන ක්‍රියා පටිපාටිය වන ලැබිය යුතු පොලී ගිණුම හර කිරීම සහ අත්හිටවූ පොලී ගිණුම බැර කිරීම අඛණ්ඩව බැංකුවට අනුගමනය කළ හැක.
- 5 (4) බැංකුව ණය පහසුකමක් අක්‍රිය ලෙස වර්ගීකරණය කිරීමේ දී ලැබිය යුතු පොලිය ප්‍රතිවර්තනය කර අත්හිටවූ පොලී ගිණුම බැර කිරීම කළයුතුය. පසුගිය මූල්‍ය වර්ෂවලට අදාළ ප්‍රතිවර්තන නොඉපයූ ආදායම් ණය අත්තිකාරම් අක්‍රමික ණය ලෙස වර්ගීකරණය කළ මූල්‍ය වර්ෂයේ දී ගිණුම්ගත කළ හැකිය.
- 6 (1) ණය අවදානම අවම කර ගැනීම සඳහා බැංකු විසින් (ඒ) සාමාන්‍ය වෙන් කිරීම් සහ (බී) විශේෂ වෙන් කිරීම් පවත්වා ගතයුතුය.

6 (1) (I) සාමාන්‍ය වෙන් කිරීම්

බැංකුව පහත පරිදි සාමාන්‍ය වෙන්කිරීම් පවත්වා ගතයුතුය.

- (i) ඉහත විධිවිධාන 3(4) සඳහන් පරිදි ශේෂ පත්‍රයේ ක්‍රමික ණය ගෙවීමට ඇති මුළු මුදලින් සහ ඉහත විධිවිධාන 4(6)(I) සඳහන් පරිදි ශේෂ පත්‍රයේ විශේෂයෙන් සඳහන් කරන ලද හිඟ හිටි මුළු ණය මුදලින්, අදාළ ගිණුම්වලට අත් හිටවූ පොලිය හර කිරීමෙන් පසු ලැබෙන ශුද්ධ අගය මත, 1% ක සාමාන්‍ය වෙන් කිරීමක් පවත්වා ගතයුතුය.
- (ii) ඉහත විධිවිධාන 6(1)(I)(i) පරිදි, 2008.06.30 දින වන විට බැංකුව සාමාන්‍ය වෙන් කිරීම් 0.7% පවත්වා ගතයුතු අතර, ඉන්පසු, සෑම කාර්තුවකම 0.1% බැගින් වැඩි වන පරිදි 2009.03.31 කාර්තුව දක්වා වෙන් කිරීම් කළයුතුය. මේ නිසා බැංකුව 1% ක් වූ මුළු සාමාන්‍ය වෙන් කිරීම් අවශ්‍යතාවය 2009.03.31 ට පෙර සම්පූර්ණ කළයුතුය.
- (iii) බැංකු විසින් මුදල් තැන්පතු, රන් සහ රජයේ සුරැකුම්පත් ඇප ලෙස තබා දුන් ණය පහසුකම් සඳහා සාමාන්‍ය වෙන් කිරීමෙන් නිදහස් වෙයි. මෙම නිදහස් කිරීමට, සුදුසුකම් ලැබීම සඳහා බැංකු පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතුය.
 - (අ) ණයකරු ණය ගෙවීම පැහැර හැරීම, වස්තූහංගත්වය හෝ බංකොලොත්භාවයට පත්වීම සිදුවූ විටක දී, බැංකුවලට එවැනි සුරැකුම්වල නීතිමය අයිතිය ලබාගැනීමට හැකි විය යුතුය.
 - (ආ) ඇප ගනුදෙනුව සම්බන්ධයෙන් භාවිතා කළ සියලු ලියකියවිලිවලින් සියලුම පාර්ශ්වයන් බැඳීමට යටත් වන අතර, සියලු අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවල දී නීතියෙන් බලාත්මක කළ හැකි විය යුතුය.

6 (1) (II) විශේෂිත වෙන් කිරීම්

අත්හිටවූ පොලිය ණය ගිණුමට හර කර ඇත්නම් එය ද 7(1) විධානයේ දක්වා ඇති පරිදි උපලබ්ධි කළ හැකි සුරැකුම්වල ශුද්ධ අගය ද අඩු කළ පසු 4(6) විධානය අනුව ප්‍රභේදනයකළ ණය පහසුකම්වල පිටහිටි ප්‍රමාණය වෙනුවෙන් බැංකු විසින් පහත පරිදි විශේෂිත වෙන් කිරීම් කළයුතු වේ.

අක්‍රීය ණය ප්‍රභේදයන්	අවම විශේෂිත වෙන් කිරීමේ අවශ්‍යතාවය
අවප්‍රමාණ ණය කාඩ්පත් වෙනත්	25% 20%
අඩමාණ	50%
බොල්	100%

- 6 (2) ඉහත 4(8) විධානයේ සීමාවන්ට යටත් වන ඕනෑම ණය පහසුකමක් වෙනුවෙන්, බැංකු විසින් පහත පරිදි විශේෂිත වෙන් කිරීම් සිදු කළයුතු වේ.

- (i) ණය පහසුකම් යොදා ගන්නේ පිටහිටි ප්‍රාග්ධනය නැවත ගෙවීම සඳහා නම් 6(1)(II) විධානය යටතේ අක්‍රීය ණය ආපසු ගෙවන අවස්ථාවේ අවශ්‍යව පැවති මට්ටමට නොඅඩු මට්ටමක වෙන් කිරීම් පවත්වා ගෙන යා යුතුය.
- (ii) ණය පහසුකම් යොදා ගන්නේ පොලිය ආපසු ගෙවීම සඳහා නම් පිටහිටි ප්‍රමාණයෙන් 100% ක වෙන් කිරීම් පවත්වා ගතයුතුය.
- (iii) පොලිය සහ ප්‍රාග්ධනය යන දෙකම ගෙවීම සඳහා ණය පහසුකම් යොදා ගන්නා විට (උදා :- බැංකු අයිරාවක් සම්බන්ධව) 6(2)(I) සහ 6(2)(II) විධානයන් අනුව ප්‍රාග්ධනය සහ පොලිය සඳහා වෙන් කිරීම් කළයුතුය.

7 (1) වෙන් කිරීමේ කටයුත්ත සඳහා සුරැකුම් තක්සේරු කිරීම පහත දක්වා ඇති පරිදි විය යුතුය.

7 (1) (I) නිශ්චල දේපළ මත ප්‍රාථමික උකස්කරය

- (i) ප්‍රවර්තන තක්සේරු වාර්තාවක සඳහන් සුරැකුමෙහි බලාත්මක විකුණුම් වටිනාකම මත ක්‍රමයෙන් වැඩිවන වට්ටමකට අනුව සුරැකුමෙහි බලාත්මක විකුණුම් වටිනාකම මත ක්‍රමයෙන් වැඩිවන වට්ටමකට අනුව සුරැකුමක වටිනාකම පහත පරිදි තීරණය වේ.
- (ii) ක්‍රමයෙන් වැඩිවන වට්ටම් පහත පරිදි වේ.

අයිතමය	සුරැකුමෙහි වටිනාකම ලෙස නිශ්චල දේපළේ බලාත්මක විකුණුම් අගයෙන් සලකා බැලෙන ප්‍රතිශතය	
	සින්නකකර දේපළ	බදු දේපළ
පළමු වරට වෙන් කිරීම් සිදු කරන විට	75	60
බොල් ණය කාණ්ඩයෙහි පැවති කාලසීමාව		
මාස 12 ට අඩු	75	60
මාස 12 ට වැඩි නමුත් මාස 24 ට අඩු	60	50
මාස 24 ට වැඩි නමුත් මාස 36 ට අඩු	50	40
මාස 36 ට වැඩි නමුත් මාස 48 ට අඩු	40	30
මාස 48 ට වැඩි	දේපළ පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් සිට බැංකු කළමනාකාරිත්වයේ අභිමතය පරිදි තවදුරටත් වට්ටම් කළයුතුය.	-නැත-

(iii) ප්‍රවර්තන බාහිර වෘත්තීය තක්සේරු වාර්තාව :

තක්සේරු වාර්තාව පහත කොන්දේසිවලට අනුකූලව සකසා තිබිය යුතුය.

- (අ) රු.5,000,000/- ක් හෝ බැංකුවේ පාදක ප්‍රාග්ධනයෙන් 0.1% යන අගයන් දෙකෙන් වඩා අඩු අගයට සමානව හෝ ඉක්මවා ණය පහසුකම්වල ප්‍රාග්ධනය පිටහිටි විට බැංකු විසින් බාහිර වෘත්තීයයන්ගෙන් ප්‍රවර්තන තක්සේරු වාර්තාවකේ ලබාගත යුතුය. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනයට කිරීමට යොදාගත් ප්‍රාග්ධනයම පාදක ප්‍රාග්ධනය ලෙස සැලකිය යුතු අතර, එය බැංකුවේ විගණකවරයා විසින් සහතික කළයුතුය.
- (ආ) එවැනි වාර්තාවක් ලබාගත යුතු වන්නේ බාහිර ස්වාධීන තක්සේරුකරුවෙකුගෙනි.

බාහිර ස්වාධීන තක්සේරුකරුවෙකු :

(අආ) වරලත් තක්සේරුකරුවෙකු : හෝ

(අආ) අවුරුදු 5 කට වඩා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකත්වය ලැබුවකු :

(අඇ) වසර 10 කට වඩා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ උපාධිය ලත් සාමාජිකයෙකු

(අඈ) අවුරුදු 20 කට වැඩි පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු; විය යුතුය.

(ඇ) තක්සේරුවාර්තාවේ කාලය විය යුත්තේ :

(අආ) ණයකරුගේ පදිංචිය සඳහා යොදා ගන්නා තේව්‍යාසික දේපළ මත ලබාදුන් ණය පහසුකම් සඳහා : වසර 4 කට වඩා නොපැරණි වාර්තාවක්

(iv) ප්‍රවර්තන අභ්‍යන්තර තක්සේරු වාර්තාව :

එවන් තක්සේරු වාර්තාවක් පහත සඳහන් කොන්දේසි සැපිරිය යුතුය.

(අ) රුපියල් 5,000,000/- හෝ බැංකුවේ පාදක ප්‍රාග්ධනයෙන් 0.1% ක් යන දෙකෙන් වඩා අඩු අගයට වඩා අඩුවෙන් පිටහිටි ප්‍රාග්ධනයක් සහිත ණය පහසුකම් වෙනුවෙන් බැංකු විසින් අභ්‍යන්තර තක්සේරු වාර්තාවක් ලබාගත යුතුය.

(ආ) ණය සම්බන්ධ තීරණ ගැනීමට සම්බන්ධ නොවූ ස්වාධීන නිලධාරියෙකු විසින් උකස් කැබු සුරැකුම්වල ප්‍රවර්තන අභ්‍යන්තර ඇස්තමේන්තුවක් සිදු කළයුතු අතර, එය බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළයුතුය.

(ඇ) ප්‍රවර්තන අභ්‍යන්තර ඇස්තමේන්තුවක් යනු වසර දෙකකට වඩා නොඅඩු ඇස්තමේන්තුවකි.

7 (1) (ii) ප්‍රාථමික උකස්කර හැර අනෙකුත් උකස්කර

එම බැංකුවටම උකස් කර ඇති සහ 7(1) විධානයේ අඩංගු කොන්දේසි සපුරන ප්‍රාථමික උකස් නොවන නිශ්චල දේපළ ද ඉහත කාරණය සඳහා සුදුසුකම් ලබයි.

7 (1) (iii) උකස් කිරීමේ පොරොන්දුව පිට බැංකුවට හාර දී ඇති දේපළ හිමිකම් ඔප්පු බැංකුව වෙත දේපළ උකස්කරය පවරන තෙක් මේවා වෙනුවෙන් වටිනාකමක් ලබා නොදිය යුතුය.

7 (1) (iv) ජීවිත රක්ෂණ ඔප්පු පවරාදීම

බැංකුව වෙත පැවරීම මනාව ලියාපදිංචි වී ඇත්නම් සහ රක්ෂකයා විසින් පවරණ අගය පිළිබඳ තහවුරුවක් ලබාදී ඇත්නම් පවරණ අගයෙන් 90% ක් සුරැකුමේ අගය ලෙස සැලකිය හැකිය.

7 (1) (v) රන් සුරැකුම්

ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක් පවතී නම් රත්රන්වල වෙළෙඳපොළ අගය සැලකිය හැකිය.

7 (1) (vi) කොටස් පැවරීම

(i) ලැයිස්තුගත

අ. වෙළෙඳපොළ නව මිලෙන් සියයට 90 ක්

ආ. වෙළෙඳාම අත්හිටුවා ඇත්නම් (තාවකාලික අත්හිටුවීම් හැර) , අවසන් වරට විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනවල සඳහන් පරිදි (මාස 18 කට නොවැඩි) කොටසක වටිනාකමක් ඇති බවට තහවුරු කෙරෙන විගණකගේ සහතිකය ඉදිරිපත් කොට ඇති විට ශුද්ධ උපලබ්ධි ස්පාශ්‍ය වත්කම් අගය භාවිතා කළ හැකිය. අදාළ මූල්‍ය ප්‍රකාශන/සහතික නොමැති නම් හෝ වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවා ඇත්නම් කිසිදු අගයක් නියම කළ නොහැක.

(ii) ලැයිස්තුගත නොවන

විකිණිය හැකි කොටස් වේ නම්, අගයක් නියම කළ හැකිය. සමාගමේ විගණකවරු විසින් සහතික කරන ලද,

කොටසක ශුද්ධ ස්පෘශ්‍ය වත්කම් වටිනාකම යන පදනම මත ගණනය කරනලද අගයෙන් සියයට 75 ක ප්‍රමාණයක් සුදුසු අගය ලෙස සැලකිය හැක.

7 (1) (vii) උකස් කරන ලද පිරිසත, යන්ත්‍ර හා උපකරණ

බාහිර තක්සේරු වාර්තාවක් මත පදනම් වූ අගය හෝ එකී තක්සේරුවක් නොමැති නම්, අත්පත් කරගත් දිනය හා අත්පත් කරගත් මිල සලකමින්, සරළ මාර්ග ක්‍රමයට සියයට 20 ක අනුපාතයට ක්ෂය කරන ලද ශුද්ධ පොත් අගය උපයෝගී කරගත හැක.

7 (1)(viii) උකස් කරන ලද මෝටර් වාහන

බාහිර තක්සේරු වාර්තාවක් මත පදනම් වූ අගය හෝ එකී තක්සේරුවක් නොමැති නම්, මුල් ලියාපදිංචි දිනය හා එම දිනයේ දී අත්පත් කරගත් මිල සලකා බලා, සරළ මාර්ග ක්‍රමයට සියයට 25 ක අනුපාතයට ක්ෂය කරන ලද ශුද්ධ පොත් අගය භාවිතා කළ හැක.

7 (1) (ix) බැංකුවේ පාලනයට යටත්ව ඔඩපණය කරන ලද තොග/භාණ්ඩ

එක් එක් අවස්ථාවට අනුව සලකා බලා නිශ්චය කරන ලද වෙළෙඳපොළ අගයෙන් සියයට 50 ක් යොදා ගත හැක.

7 (1) (x) වෙළෙඳ තොග උකස් කිරීම

බැංකුව විසින් වෙළෙඳ තොග මට්ටම් සමීපව නිරීක්ෂණය කර ඇත්නම් තොගවල වර්තමාන අගයෙන් සියයට 30 ක්.

7 (1) (xi) ලැයිස්තුගත ණයකර

- (i) වෙළෙඳපොළ නව මිලෙන් සියයට 90 ක්
- (ii) වෙළෙඳාම අත්හිටුවා ඇත්නම් (තාවකාලික අත්හිටුවීම් හැර) අවසන් වරට විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශවල සඳහන් පරිදි (මාස 18 කට නොවැඩි) ණයකරයක අගය තිබෙන බවට තහවුරු කෙරෙන විගණකගේ සහතිකයක් ඉදිරිපත් කොට ඇති විට ශුද්ධ උපලබ්ධි ස්පෘශ්‍ය වත්කම් අගය භාවිතා කළ හැක. අදාළ මූල්‍ය ප්‍රකාශන/සහතික නොමැති නම් හෝ වෙළෙඳාම තාවකාලිකව අත්හිටුවා ඇත්නම් කිසිදු අගයක් නියම කළ නොහැක.

7 (1) (xii) ඇපවීම්

- (i) බලපත්‍රලාභී බැංකු - ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත ඇපයේ සුදුසු වටිනාකම පදනම් වන්නේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත පවත්වාගෙන යාම පිළිබඳ විධානයන්හි (බාසල් II) පරිදි සුදුසුකම් ලද ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් විසින් ලබාදෙනු ලබන ණය ශ්‍රේණිය මත, පහත සඳහන් ආකාරයට වේ.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	සුරැකුම් වටිනාකම
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	80%
A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	50%

- (ii) රාජ්‍ය සුරැකුම් මුළු අගය

7 (1) (xiii) අනෙකුත් සුරැකුම් වර්ග

එක් එක් අවස්ථාවන් අනුව සලකා බලා බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් විශේෂයෙන් අනුමත කරනු ලබන ආකාරයට

8 (1) ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත හෝ පිහිටුවන ලද බැංකු සතුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිහිටුවන ලද මනා සැලසුමකින් යුත් කපා හැරීමේ/අඩු කිරීමේ ප්‍රතිපත්තියක් පැවතිය යුතු අතර, එමගින් බලතල, නොසැලකිලිමත්භාවයට වගකිව යුතුවීම, පසු විපරම්, ස්වාධීන සමාලෝචනය සහ විගණනය, අඛණ්ඩ නිරීක්ෂණය, වාර්තාකරණය ආදිය මනාව නිරූපණය විය යුතුය. මෙම ප්‍රතිපත්තියේ අරමුණ විය යුත්තේ සුරැකුම්/ඇපයන් ආදිය බලාත්මක කිරීම තුළින් උපරිම සුන්බුන් අගය නැවත අයකර ගැනීමයි.

ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්, තම ප්‍රධාන කාර්යාලය මගින් නියම කරන ලද ලියා හැරීමේ/ලියා අඩු කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළයුතුය.

9 (1) සමීප පසු විපරම් කටයුතු කිරීමට හා නැවත අයකර ගැනීම නිරීක්ෂණය කිරීමට පහසුකම් සැලසීම සඳහා බැංකු විසින් සියලු ණය පහසුකම් (අ) අක්‍රීය ලෙස වර්ග කළ (ආ) නැවත සකසන ලද (ඇ) කපා හරින ලද/අඩු කරන ලද ලෙස වෙන් කළයුතුය.

10(1) ණය සහ අත්තිකාරම් වර්ගීකරණය පිළිබඳ තොරතුරු, බැංකු විසින් මෙහි ඇමුණුමෙහි සඳහන් වාර්තා කිරීමේ ආකෘතිය හා නියමයන්ට අනුකූලව එක් කාලපරිච්ඡේදයකට අදාළ වාර්තා කිරීම් එම තොරතුරු අදාළ වන මාසයට පසු මාසයේ 15 වන දිනට හෝ ඊට පෙර මහ බැංකුව වෙත යොමු කළයුතුය.

11(1) මේ අනුව බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද පහත සඳහන් විධානයන් හා චක්‍රලේඛ අහෝසි වේ.

- (i) බැංකු පනතේ සංශෝධිත 76J (1) වගන්තිය යටතේ 1997 නොවැම්බර් 21 දින නිකුත් කරන ලද අක්‍රීය ණය මත පොලී අත්හිටුවීම සහ ප්‍රතිපාදන සඳහා බොල් සහ අඩමාණ ණය වර්ගීකරණය (1 වන උපලේඛනය) සහ ප්‍රතිපාදන කටයුතු සඳහා සුරැකුම් ඇගයීම (2 වන උපලේඛනය) යන විධානයන්.
- (ii) 2003 අගෝස්තු 15 දින ඉහත 11(1)(i) හි සඳහන් විධානය සංශෝධනය කරමින් නිකුත් කළ චක්‍රලේඛය.
- (iii) තක්සේරුවකරුවන් තෝරා ගැනීම සඳහා උපමානයන් මැයෙන් 2004 ජූලි මස 13 දින නිකුත් කළ චක්‍රලේඛය.
- (iv) ප්‍රතිපාදන කටයුතු සඳහා බොල් හා අඩමාණ ණය වර්ගීකරණය (මැදි හා දිගුකාලීන ව්‍යාපෘති ණය වර්ගීකරණය) සඳහා 2004 සැප්තැම්බර් මස 08 දින නිකුත් කළ චක්‍රලේඛය.
- (v) නොඋපයන ලද ආදායම් ප්‍රතිවර්තය කිරීම සහ අක්‍රීය ලෙස ණය වර්ගීකරණය මැයෙන් 2006 මාර්තු මස 29 දින නිකුත් කළ චක්‍රලේඛය.
- (vi) අත්තිකාරම් සඳහා පොදු ප්‍රතිපාදන වෙන් කිරීමේ අවශ්‍යතාවය මත 2006 දෙසැම්බර් මස 06 දින නිකුත් කළ විධානය.

ඇමුණුම

**බලපත්‍රලාභී විශේෂිත බැංකු
2008 අංක 4 දරන බැංකු පනතේ විධාන
ණය හා අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ
ප්‍රතිපාදන වාර්තා කිරීමේ ආකෘතිය**

බැංකුවේ නම :

..... දිනට
වර්ෂය/මාසය/දිනය

ප්‍රමාණය රු. දහස්

ණය පහසුකම්	ක්‍රමික ණය පහසුකම්	අක්‍රීය ණය සහ අන්තිකාරම් වර්ගීකරණය (අක්‍රීය ණය)					
		විශේෂයෙන් සඳහන් කරන ලද	අව ප්‍රමාණික	අධිමාන	බොල්	මුළු අක්‍රීය ණය	මුළු ණය පහසුකම්
ශේෂ පත්‍රය මත ණය පහසුකම්							
මිල දී ගත් වෙක් පත්							
ආනයන බිල් පත්							
අපනයන බිල් පත්							
බැංකු අණකර ණය පත්							
කෙටිකාලීන ණය							
මැදි හා දිගුකාලීන ණය							
නිවාස ණය							
කාර්ය මණ්ඩල ණය							
ප්‍රතිලේඛනගත ණය							
කල්බදු වාරික (ශුද්ධ)							
ණය සුරැකුම්පත් ඇපයට තබා දුන් ණය							
උකස් අන්තිකාරම්							
බැංකු සහ මූල්‍ය ආයතනවලට දුන් ණය							
වෙනත් ණය ප්‍රමාණයන්							
ලැබිය යුතු පොලී							
ණය සහ අන්තිකාරම් (දළ)							
අත්හිටවූ පොලී (-)							
විශේෂිත ප්‍රතිපාදනයන් (-)							
පොදු ප්‍රතිපාදනයන් (-)							
ණය හා අන්තිකාරම් (ශුද්ධ)							
සුරැකුම් වටිනාකම							
ශේෂ පත්‍රයෙන් පිටත ණය පහසුකම්							
ඇපකර							
බැඳුම්කර							
ණයවර ලිපි							
ප්‍රතිග්‍රහණයන්							
ලැබිය යුතු පොලී							
ණය හා අන්තිකාරම් (දළ)							
අත්හිටවූ පොලී (-)							
විශේෂිත ප්‍රතිපාදනයන් (-)							
පොදු ප්‍රතිපාදනයන් (-)							
ණය හා අන්තිකාරම් (ශුද්ධ)							
සුරැකුම් වටිනාකම							

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 මැයි 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

බැංකු ශාඛා පිහිටුවීම

බලපත්‍රලාභී බැංකුවල බැංකු ශාඛා හා අනෙකුත් බැංකු සේවාසල් විවෘත කිරීම සඳහා දැනට මහ බැංකුව අනුමැතිය දෙනු ලබන්නේ යෝජිත ශාඛා ව්‍යාප්තියේ ශක්‍යතාවය හා යෝග්‍යතාවය සලකා බැලීමෙනි. වර්තමානයේ දිවයින පුරා ඇති බැංකු ශාඛා සංඛ්‍යාවෙන් 40%ක් පමණ බස්නාහිර පළාත තුළ ඒකරාශී වී ඇති නිසා බස්නාහිර පළාත තුළ බැංකු සන්නවය (පුද්ගලයන් 100,000 කට ඇති බැංකු ශාඛා ගණන) 11.9 ක් වන නමුත් අනෙකුත් පළාත්වල එය 5.3 සිට 8.4 දක්වා අගයක් ගනී.

රට තුළ සමබර ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම සඳහා බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල ද ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අවශ්‍යතාවය පවතී. බස්නාහිර පළාතෙන් පිටත වැඩිවශයෙන් බැංකු ශාඛා හා අනෙකුත් බැංකු සේවාසල් පිහිටුවීම මගින් මූල්‍ය භාවිතය කෙරෙහි ඇති ප්‍රවේශ අවස්ථා ඉහළ නැංවීමෙන්, ඉතුරුම් අවස්ථා ප්‍රවර්ධනය වීමත්, එමගින් එම ප්‍රදේශවල ආර්ථික කටයුතු ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ.

එම අරමුණ ඉටුකර ගැනීම සඳහා බැංකු විසින් බස්නාහිර පළාත තුළ පිහිටුවන සෑම ශාඛාවක් වෙනුවෙන්ම බස්නාහිර පළාතෙන් පිටත අවම වශයෙන් ශාඛා 02 ක් පිහිටුවිය යුතු බවට මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත. බැංකු ශාඛා විවෘත කිරීම සඳහා ඉදිරියේ දී කරනු ලබන සියලුම ඉල්ලීම් සඳහා මෙම නව ක්‍රියාමාර්ගය අදාළ වේ.

මෙයට - විශ්වාසී,

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 අගෝස්තු 15 වැනි දින
කොළඹ දීය.

විධානයන්

බැංකු පනතේ 2008 අංක 5 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික
යහපාලනය පිළිබඳ විධානයන්ට සංශෝධන

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් සහ 2008 ජූලි 08 දින ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කරන ලද නියෝගය ප්‍රකාරව, ශ්‍රී ලංකා

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2008 අප්‍රේල් 23 දිනැති 2008 අංක 1 දරන විධානය වෙනුවට පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

1. “විධායක අධ්‍යක්ෂවරුන් සඳහා ප්‍රතිපාදනයන් සහ ප්‍රාරම්භක අධ්‍යක්ෂවරුන්, විධානය නිකුත් කරන අවස්ථාවේ දී ධුරයේ සිටි සභාපතිවරුන් හා විධායක අධ්‍යක්ෂවරුන් සඳහා වන සංක්‍රාමී ප්‍රතිපාදනයන්” ලෙස විස්තර කරනු ලබන 2008 අප්‍රේල් 23 දිනැති බැංකු පනතේ 2008 අංක 1 දරන විධානය මේ අනුව ඉවත් කරනු ලැබේ.

2. බැංකු පනතේ 2007 අංක 11 දරන 3(2)(ii) (ආ) විධානය පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

3(2)(ii)(ආ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :

2008 ජනවාරි 1 දිනට අවුරුදු නවයක් සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් 31 දිනට පෙර එම කාලය සම්පූර්ණ කරන බැංකු අධ්‍යක්ෂවරයෙකුට, 2009 ජනවාරි 1 දින සිට තවත් වසර තුනක උපරිම කාලයක් කටයුතු කළ හැකිය.

3. බැංකු පනතේ 2007 අංක 11 දරන විධානයේ 3(3)(i) (අ) හා 3(3)(i) (ආ) විධානයන් පහත නව විධානයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

3(2)(i)(ආ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :

2008 ජනවාරි 1 දිනට වයස අවුරුදු 70 සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් 31 දිනට පෙර වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ලබන අධ්‍යක්ෂවරයෙකුට, 2009 ජනවාරි 1 දින සිට තවත් වසර තුනක උපරිම වශයෙන් අඛණ්ඩව කටයුතු කළ හැකිය.

4. බැංකු පනතේ 2007 අංක 11 දරන විධානයේ 3(3)(ii) විධානයට පසු පහත නව විධානය ඇතුළත් කරනු ලැබේ.

3(3)(ii)(අ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :

ඉහත සීමා කිරීමට වඩා වැඩි ධුරයන් සංඛ්‍යාවක් දරනු ලබන්නා වූ අධ්‍යක්ෂවරයෙකු 2009 ජනවාරි 1 දින සිට අවුරුදු 3 ක උපරිම කාලසීමාවක් තුළ ඉහත සඳහන් සීමා කිරීම හා අනුකූල වී ඒ පිළිබඳව මුදල් මණ්ඩලයට දැනුම් දිය යුතුවේ.

5. බැංකු පනතේ 2007 අංක 11 දරන විධානයේ 3(9)(iv) විධානයට පසුව පහත නව විධානය ඇතුළත් කරනු ලැබේ.

3(9)(v) අයහපත් සෞඛ්‍ය තත්ත්වය හෝ වෙනත් නොහැකියාවක් වැනි කිසියම් හේතුවක් නිසා අධ්‍යක්ෂවරයෙක් සම්බන්ධයෙන් ඉහත 3(2) (ii)ආ, 3(3) (i)අ හා 3(3) (ii)අ යන විධානයන්වල සඳහන් නිදහස් කිරීම් ලබාදිය නොහැකි අවස්ථාවල දී මුදල් මණ්ඩලය ඒ පිළිබඳව අදාළ අධ්‍යක්ෂවරයාට දන්වා කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මුදල් මණ්ඩලයට අදාළ නිදහස් කිරීම්වල කාලය සීමා කළ හැකිය.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76A(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන විධානයන්

නිවාඩි අපේක්ෂා කිරීමේ කටයුතු
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 අගෝස්තු 15 වැනි දින කොළඹ දීය.

විධානයන්

බැංකු පනතේ 2008 අංක 6 දරන විධානය ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික යහපාලනය පිළිබඳ විධානයන්ට සංශෝධන

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76A(1) වගන්තියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් සහ 2008 ජූලි 08 දින ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කරන ලද නියෝගය ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 2008 අප්‍රේල් 23 දිනැති 2008 අංක 2 දරන විධානය වෙනුවට පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

1. “විධායක අධ්‍යක්ෂවරුන් සඳහා ප්‍රතිපාදනයන් සහ ප්‍රාරම්භක අධ්‍යක්ෂවරුන්, විධානය නිකුත් කරන අවස්ථාවේ දී ධූරයේ සිටි සභාපතිවරුන් හා විධායක අධ්‍යක්ෂවරුන් සඳහා වන සංක්‍රාමී ප්‍රතිපාදනයන්” ලෙස විස්තර කරනු ලබන 2008 අප්‍රේල් 23 දිනැති බැංකු පනතේ 2008 අංක 2 දරන විධානය මේ අනුව ඉවත් කරනු ලැබේ.

2. බැංකු පනතේ 2007 අංක 12 දරන 3(2)(ii) (ආ) විධානය පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
3(2)(ii)(ආ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :
2008 ජනවාරි 1 දිනට අවුරුදු නවයක් සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් 31 දිනට පෙර එම කාලය සම්පූර්ණ කරන බැංකු අධ්‍යක්ෂවරයෙකුට, 2009 ජනවාරි 1 දින සිට තවත් වසර තුනක උපරිම කාලයක් කටයුතු කළ හැකිය.

3. බැංකු පනතේ 2007 අංක 12 දරන විධානයේ 3(3)(i)(අ) හා 3(3)(i)(ආ) විධානයන් පහත නව විධානයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
3(2)(i)(ආ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :
2008 ජනවාරි 1 දිනට යස අවුරුදු 70 සම්පූර්ණ කර ඇති හෝ 2008 දෙසැම්බර් 31 දිනට පෙර වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ලබන අධ්‍යක්ෂවරයෙකුට, 2009 ජනවාරි 1 දින සිට තවත් වසර තුනක උපරිම සේවා කාලයක් අඛණ්ඩව කටයුතු කළ හැකිය.

4. බැංකු පනතේ 2007 අංක 12 දරන විධානයේ 3(3)(ii) විධානයට පසු පහත නව විධානය ඇතුළත් කරනු ලැබේ.
3(3)(ii)(අ) මේ අනුව පහත සඳහන් පොදු නිදහස් කිරීම බලපැවැත්වේ :
ඉහත සීමා කිරීමට වඩා වැඩි ධූරයන් සංඛ්‍යාවක් දරනු ලබන්නා වූ අධ්‍යක්ෂවරයෙකු 2009 ජනවාරි 1 දින සිට අවුරුදු 3 ක උපරිම කාලසීමාවක් තුළ ඉහත සඳහන් සීමා කිරීම හා අනුකූල වී ඒ පිළිබඳව මුදල් මණ්ඩලයට දැනුම් දිය යුතුවේ.

5. බැංකු පනතේ 2007 අංක 12 දරන විධානයේ 3(9)(iv) විධානයට පසුව පහත නව විධානය ඇතුළත් කරනු ලැබේ.
3(9)(v) අයහපත් සෞඛ්‍ය තත්ත්වය හෝ වෙනත් නොහැකියාවක් වැනි කිසියම් හේතුවක් නිසා අධ්‍යක්ෂවරයෙක්

සම්බන්ධයෙන් ඉහත 3(2)(ii)අ, 3(3)(i)අ හා 3(3)(ii)අ යන විධානයන්වල සඳහන් නිදහස් කිරීම් ලබාදිය නොහැකි අවස්ථාවල දී මුදල් මණ්ඩලය ඒ පිළිබඳව අදාළ අධ්‍යක්ෂවරයාට දන්වා කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මුදල් මණ්ඩලයට අදාළ නිදහස් කිරීම්වල කාලය සීමා කළ හැකිය.

වකුලේඛ අංක: 02/17/800/0005/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 අගෝස්තු 20

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්වරුනි,

**සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය අනුව
ද්‍රවශීල වත්කම් නිර්වචනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ “ද්‍රවශීල වත්කම්” නිර්වචනයේ (උ) අයිතමය අනුව ශ්‍රී ලංකා රජය විසින් 2007 වර්ෂයේ දී නිකුත් කළ ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කරවල ආයෝජනයන් ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

එම නිසා, බැංකු පනතෙහි 21 වගන්තියෙහි විධානයන් සමග අනුකූල වීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීමේ දී ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කරවල ආයෝජනයන්හි දෛනික වෙළෙඳපොළ වටිනාකම සැලකිල්ලට ගතයුතුය.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

වකුලේඛ අංක: 02/17/800/0005/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 අගෝස්තු 20

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්වරුනි,

**ශ්‍රී ලංකා රජය විසින් වසර 2007 දී නිකුත් කළ ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කරවල ගනුදෙනු
කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසර දීම**

වසර 2007 දී ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර රාජ්‍ය බැඳුම්කරවල ද්විතියික වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 23, 25 සහ 26 වගන්ති යටතේ නිකුත් කළ 2000 බැංකු (අක්වෙරළ

බැංකු කටයුතු පරිපාටිය) නියෝගය අනුව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගේ අනුදැනුම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසර ලබාදී ඇති බව මෙයින් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 8 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණන් ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 සැප්තැම්බර් මස 5 වැනි දින
කොළඹ දීය.

විධානයන්

2008 අංක 1 දරන බැංකු පනත් විධානයන් බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව

1. බැංකු පනතේ 2008 අංක 1 දරන විධානයන් ලෙස මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙහි සඳහන් වගන්තින්, 1988 අංක 30 දරන බැංකු (සංශෝධිත) පනතේ ඇති වගන්තින් වේ.
2. (1) බැංකු පනතේ 8(1) වගන්තියට අනුකූලව, සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි එම බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුයි.
- (2) බැංකු පනතේ 8(2) වගන්තියට අනුකූලව, බලපත්‍ර ගාස්තුව ලෙස ගෙවිය යුතු මුදල් වටිනාකම සහ එම ගාස්තුව ගෙවිය යුතු ආකාරය මුදල් මණ්ඩලය විසින් සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම දැනුම් දෙනු ලැබේ.
- (3) බැංකු පනතේ 8(3) වගන්තියට අනුකූලව, විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කරනු ලබන අතර, එම ගාස්තුව අදාළ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු සඳහා අදාළ වේ.
3. 1988 අංක 30 දරන සංශෝධනය කළ බැංකු පනතේ 8(1) වගන්තියෙන් තහවුරු කොට ඇති බලපත්‍ර පරිදි, පහත සඳහන් බැංකු කටයුතු පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු 2009 වසර සඳහා පහත අයුරින් මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය තීරණය කොට තිබේ.
 - (1) විදේශීය මුදල් හුවමාරු කටයුතු ඇතුළු දේශීය බැංකු කටයුතු සහ අක් වෙරළ බැංකු කටයුතු සඳහා රු.5,000,000.00
 - (2) අක් වෙරළ බැංකු කටයුතු පමණක් සඳහා රු.300,000.00
4. (1) සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම අදාළ බලපත්‍ර ගාස්තුව 2009 ජනවාරි 31 දිනට ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

(2) 2009 වර්ෂය තුළ දී බලපත්‍ර ගනු ලබන සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම, බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2009 වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුයි.

- 5. ඉදිරි ලීන් වර්ෂය සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අතර, ඒ අනුව බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.
- 6. බැංකු පනතේ 8 වගන්තිය අනුව, 1989 මාර්තු 01 දිනින් පසුව බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුවට අදාළව, මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය මෙ මගින් අහෝසි කෙරේ.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76අ(6) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩි අණන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 සැප්තැම්බර් මස 5 වැනි දින
කොළඹ දීය.

විධානයන්

2008 අංක 2 දරන බැංකු පනත් විධානයන් බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව

- 1. බැංකු පනතේ 2008 අංක 2 දරන විධානයන් ලෙස මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙම විධානයන්හි සඳහන් වගන්තීන්, 1988 අංක 30 දරන බැංකු (සංශෝධිත) පනතේ ඇති වගන්තීන් වේ.
- 2. (1) බැංකු පනතේ 76අ(6) වගන්තියට අනුකූලව, සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම මුදල් මණ්ඩලය තීරණය කළ පරිදි එම බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන විවිධ කාණ්ඩවලට අයත් බැංකු කටයුතු අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුයි.
- 3. 1988 අංක 30 දරන සංශෝධනය කළ බැංකු පනතේ 76අ(6) වගන්තියෙන් තහවුරු කොට ඇති බලතල පරිදි, සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම 2009 වසර සඳහා රු.200,000.00 ක බලපත්‍ර ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු බව මුදල් මණ්ඩලය තීරණය කොට තිබේ.
- 4.(1) සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම අදාළ බලපත්‍ර ගාස්තුව 2009 ජනවාරි 31 දිනට ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- (2) 2009 වර්ෂය තුළ දී බලපත්‍ර ගනු ලබන සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම, බලපත්‍රය නිකුත් කිරීමට පෙර 2009 වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුයි.
- 5. ඉදිරි ලීන් වර්ෂය සඳහා අදාළ වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අතර, ඒ අනුව බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.
- 6. බැංකු පනතේ 76අ(6) වගන්තිය අනුව, 2005 අගෝස්තු 11 දිනින් පසුව බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුවට අදාළව, මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ 2005 අංක 2 දරන විධානය මෙ මගින් අහෝසි කෙරේ.

වක්‍රලේඛ අංක: 02/17/600/0009/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

2008 සැප්තැම්බර් 12

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

නිල ලත් විදේශ ව්‍යවහාර මුදල්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල දේශීය හා අක්වෙරළ බැංකු ඒකකයන්හි විදේශ විනිමය ගනුදෙනු සඳහා නිලලත් විදේශ ව්‍යවහාර මුදලක් ලෙස, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නවසිලන්ත ඩොලරය නම් කර ඇති බව දන්වා සිටිමු.

ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ දී නිලලත් ව්‍යවහාර මුදලක් ලෙස නවසිලන්ත ඩොලරය ඇතුළත් කිරීමටත්, නිලලත් විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුවෙන් ඩොයිෂ් මාර්ක්, ප්‍රංශ ෆ්‍රැන්ක් සහ නෙදර්ලන්ත ගිල්ඩර් ඉවත් කිරීමටත්, 1988 අංක 30 දරන බැංකු පනතේ 23, 25 හා 26 වන වගන්ති යටතේ නිකුත් කළ 2000 අප්‍රේල් මස 07 දිනැති බැංකු (අක්වෙරළ බැංකු පටිපාටිය) නියෝගය මෙසේ සංශෝධනය කරනු ලැබේ.

සංශෝධිත නිලලත් විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුව ඇතුළත් 2008 අංක 1 දරන බැංකු පනත් නියෝගය මේ සමග අමුණා ඇත.

මෙයට - විශ්වාසී,

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 23, 25 සහ 26 වගන්තින් යටතේ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන නියෝගය.

නිවාඩි අජන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සහාපති/මහ බැංකුවේ අධිපති

2008 සැප්තැම්බර් 12 දින
කොළඹ දීය.

2008 අංක 1 දරන බැංකු පනත් නියෝගය බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය

2008 අංක 1 දරන බැංකු පනත් නියෝගය ලෙස මෙම නියෝගය හඳුන්වනු ලැබේ. මෙම නියෝගයෙහි සඳහන් වගන්තින්, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තින් වේ.

මෙම නියෝගයේ උප ලේඛනයෙහි දැක්වෙන පහත සඳහන් විදේශ ව්‍යවහාර මුදල්, බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගය යටතේ නිලලත් විදේශ ව්‍යවහාර මුදල් ලෙස තීරණය කොට ඇත.

මෙම නියෝගයෙහි සඳහන් කළ උප ලේඛනය මගින් 2000 අප්‍රේල් 07 දිනැති, 2000 බැංකු (අක්වෙරළ බැංකු කටයුතු පටිපාටිය) නියෝගයෙහි ඇති උප ලේඛනය අහෝසි වේ.

උපලේඛනය

නිලලත් විදේශ ව්‍යවහාර මුදල්

- (i) ඕස්ට්‍රේලියානු ඩොලර්
- (ii) කැනේඩියානු ඩොලර්
- (iii) ඩෙන්මාර්ක් ක්‍රෝනර්
- (iv) යුරෝ
- (v) හොංකොං ඩොලර්
- (vi) ජපන් යෙන්
- (vii) නවසීලන්ත ඩොලර්
- (viii) නෝර්වේජියානු ක්‍රෝනර්
- (ix) ස්ටර්ලින් පවුම්
- (x) සිංගප්පූරු ඩොලර්
- (xi) ස්වීඩන් ක්‍රෝනර්
- (xii) ස්විස් ෆ්‍රැන්ක්
- (xiii) ඇමෙරිකානු ඩොලර්

චක්‍රලේඛ අංක: 02/04/004/0012/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 08

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

තැන්පතු භාරගැනීම සඳහා අනුමැතිය නොමැති පුද්ගලයින් හා ආයතන විසින් බැංකු පද්ධතිය භාවිතා කරනු ලැබීම

තැන්පතු භාරගැනීම සඳහා අනුමැතිය නොමැති ආයතන හා පුද්ගලයින් රැසක් ආයෝජන ක්‍රම/මාර්ග ලෙස දක්වමින් මහජන මුදල් රැස් කරනු ලබයි. මෙම ආයතන හා පුද්ගලයින් ඔවුන්ගේ කටයුතු සඳහා බැංකු පද්ධතිය යොදා ගන්නා බව අප විසින් නිශ්චය කර ගනු ලැබ ඇති අතර, සමහර බැංකු මෙම ගනුදෙනුවල නිත්‍යානුකූලභාවය හෝ සිදුවිය හැකි අවදානම හඳුනා නොගෙන ඒ සඳහා ඉඩ සලසා ඇත.

ඔබ දන්නා පරිදි මෙවැනි ආයතන හා පුද්ගලයින්ට මෙවැනි කටයුතු සිදු කිරීම සඳහා බැංකු පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සැලසීම ඔබ ආයතනයේ ප්‍රතිරූපයට හානිකර වන අතර, ඒ තුළින් බැංකු පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය ද හීන වනු ඇත.

මේ සම්බන්ධව බැංකු අධිකෂණ අධ්‍යක්ෂ විසින් නිකුත් කළ 2001 දෙසැම්බර් 03 දිනැති ගනුදෙනුකරු මනාව ඇගයීම, 2007 ජනවාරි 19 දිනැති ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීම හා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ විසින් නිකුත් කළ ගනුදෙනුකරු හඳුනාගැනීම හා ගනුදෙනුකරු මනාව ඇගයීමේ රීතීන් යන චක්‍රලේඛයන් වෙත ඔබගේ අවධානය යොමු කරනු ලැබීමට අදහස් කරමු. ගනුදෙනුකරු මනාව ඇගයීම සහ ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ ක්‍රියා පටිපාටීන් ශක්තිමත් කිරීම පිළිබඳවත් එම චක්‍රලේඛ/රීතීන්වලට අනුකූල වෙමින් ආදායම් ප්‍රභවයන් සහ අරමුදල් සංචලනයන් නිරීක්ෂණය කිරීම පිළිබඳවත් මෙම ආයතනවල විශේෂ අවධානය යොමු විය යුතු බව අප අවධාරණය කරමු.

එච්.ඒ.කරුණාරත්න
අධ්‍යක්ෂ මූල්‍ය බුද්ධි ඒකකය

බී.ඩී.ඩබ්.ඒ.සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 46(1) ඡේදය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය

නිවාඩි අපේක්ෂා කිරීමේ කමිටුව
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 ඔක්තෝබර් 24
කොළඹ දීය.

විධානයන්

2008 අංක 07 දරන බැංකු පනතේ විධානය

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ආයතනික යහපාලන විධානයන්ට සංශෝධන

2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධනය කරනු ලැබූ 1988 අංක 30 දරන බැංකු පනතේ 46 (1) ඡේදයෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව හා 2008 සැප්තැම්බර් 01 කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව 2008 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ 2008 අංක 05 දරන විධානය සංශෝධනය කරමින් මුදල් මණ්ඩලය පහත විධානය නිකුත් කරනු ලබයි. මෙම විධානය 2008 අංක 07 දරන බැංකු පනතේ විධානය ලෙස හඳුන්වනු ලැබේ.

1. පහත දැක්වෙන නව විධානය මගින් 2008 අගෝස්තු 15 දිනැති 2008 අංක 05 දරන බැංකු පනතේ විධානයේ පස්වැනි විධානය ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
 - 3(9)(v) බැංකු පනතේ දක්වා ඇති අසනීපයක් හෝ අසමත්කමක් වැනි හේතුවක් නිසා, විධානයන් 3(2)(ii)B, 3(3)(i) A, හා 3(3)(ii)A හි දක්වා ඇති නිදහස් කිරීම් නොකළයුතු බව මුදල් මණ්ඩලය සලකනු ලබන අතර, මුදල් මණ්ඩලය විසින් අදාළ පුද්ගලයාට එවැනි තත්ත්වයක් දැනුම් දෙනු ලැබ අනතුරුව කරනු ලබන විභාගයකින් පසුව නිදහස් කිරීම ලබා දෙන කාලසීමාව මුදල් මණ්ඩලය විසින් සීමා කරනු ඇත.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76J(1) ඡේදය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය

නිවාඩි අපේක්ෂා කිරීමේ කමිටුව
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 ඔක්තෝබර් 24
කොළඹ දීය.

විධානයන්

2008 අංක 08 දරන බැංකු පනතේ විධානය

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන ආයතනික යහපාලන විධානයන්ට සංශෝධන

2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධනය කරනු ලැබූ 1988 අංක 30 දරන බැංකු පනතේ 76 J (1) ඡේදයෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව හා 2008 සැප්තැම්බර් 01 දින කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව 2008 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ 2008 අංක 6 දරන විධානය සංශෝධනය කරමින් මුදල් මණ්ඩලය පහත විධානය නිකුත් කරනු ලබයි. මෙම විධානය 2008 අංක 08 දරන බැංකු පනතේ විධානය ලෙස හඳුන්වනු ලැබේ.

- 1. පහත දැක්වෙන නව විධානය මගින් 2008 අගෝස්තු 15 දිනැති 2008 අංක 06 දරන බැංකු පනතේ විධානයේ පස්වැනි විධානය ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

3(9)(v) බැංකු පනතේ දක්වා ඇති අසනීපයක් හෝ අසමත්කමක් වැනි හේතුවක් නිසා, විධානයන් 3(2)(ii)B, 3(3)(i)A, හා 3(3)(ii)A හි දක්වා ඇති නිදහස් කිරීම් නොකළයුතු බව මුදල් මණ්ඩලය සලකනු ලබන අතර, මුදල් මණ්ඩලය විසින් අදාළ පුද්ගලයාට එවැනි තත්ත්වයක් දැනුම් දෙනු ලැබ අනතුරුව කරනු ලබන විභාගයකින් පසුව නිදහස් කිරීම ලබා දෙන කාලසීමාව මුදල් මණ්ඩලය විසින් සීමා කරනු ඇත.

වකුලේඛ අංක: 02/17/800/0006/01

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 31

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කොට ඇති
බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා උපදෙස්

මහත්මයාණෙනි,

විදේශ විනිමය ඉදිරි විකුණුම් සහ ගැනුම්

ගෝලීය විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්, අහිතකර විය හැකි සමපේක්ෂණ විදේශ විනිමය ගනුදෙනු, බැංකුවල අවදානම් කළමනාකරණය මත ප්‍රතිවිපාක සහ විදේශ විනිමය වෙළෙඳපොළෙහි අනවශ්‍ය විචල්‍යයන් වැළැක්වීම යන කරුණු හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පහත සඳහන් විවිධාන අවශ්‍යතා පිළිපැදිය යුතු බව දැනුම් දෙනු ලැබේ.

- 2. බලයලත් වෙළෙඳුන්, ගනුදෙනුකරුවන් සමග විදේශ විනිමය ඉදිරි ගිවිසුම්වලට එළඹීමේ දී (පවත්නා ගිවිසුම් අලුත් කිරීම ද ඇතුළුව) නැවත දැනුම් දෙන තුරු, වහාම බලපැවැත්වෙන පරිදි, පහත සඳහන් කොන්දේසි පිළිපැදිය යුතුය.
 - (i) විදේශ විනිමය විකුණුම් සහ ගැනුම් සඳහා ඉදිරි ගිවිසුම් වලට එළඹිය හැක්කේ දින 180 ක කාල වකවානුවක් සඳහා පමණක් භාණ්ඩ හා සේවා වෙළෙඳාමෙන් ලැබෙන විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් පමණකි.
 - (ii) විදේශ විනිමය විකිණීම සඳහා ඉදිරි ගිවිසුම්වලට එළඹෙන බලයලත් වෙළෙඳුන්, අදාළ ගනුදෙනුව භාණ්ඩ හා සේවා වෙළෙඳාමට සම්බන්ධ අව්‍යාජ වාණිජ ගිවිසුමකට අයත් බව සැක හැර දැනගත යුතුය.
 - (iii) විදේශ විනිමය විකිණීම සඳහා ගනුදෙනුකරුවකු සමග ඉදිරි ගිවිසුමකට එළඹෙන බලයලත් වෙළෙඳුන්, ගිවිසුමට එළඹෙන අවස්ථාවේ දී ගිවිසුමේ වටිනාකමෙන් 100% කට නොඅඩු තැන්පතුවක් ලබාගත යුතු අතර, එය ඉදිරි ගිවිසුම ක්‍රියාත්මක වන දිනය තෙක් රඳවා ගතයුතුය.
 - (iv) ඉදිරි ගිවිසුමට යටත් වාණිජ ගිවිසුම අනුව, ඉදිරි ගිවිසුම සක්‍රීය වන දිනය විදේශ විනිමය ලැබීම/ගෙවීම සිදුවන දිනයට වඩා පසු දිනයක් නොවිය යුතුය.
 - (v) වත්මන් තත්ත්වය යටතේ, පාරිභෝගිකයෙකු විසින් ප්‍රතික්ෂේප කරන ඕනෑම ඉදිරි විදේශ විනිමය ගිවිසුමක් සම්බන්ධයෙන් එම ප්‍රතික්ෂේප කිරීම මත වන්දියකට යටත් වේ. අවම වශයෙන් එම වන්දිය බලයලත් නියෝජිතයාට සිදුවන සම්පූර්ණ අලාභය පියවීමට තරම් ප්‍රමාණවත් විය යුතුය.
- 3. මෙම මෙහෙයුම් විධානයන් පහත සඳහන් දෑ සඳහා අදාළ නොවේ.
 - (i) අන්තර් බැංකු ඉදිරි ගිවිසුම් (දේශීය හා විදේශීය)
 - (ii) වෙනත් විදේශ විනිමය මිලදී ගැනීම් ඉදිරි ගිවිසුම්

(iii) 2002 මැයි 8 දිනැතිව නිකුත් කරන ලද මෙහෙයුම් විධිවිධාන අංක 06/12/102002 අයිතම 3 යටතේ සඳහන් කොටස් වෙළෙඳ ගනුදෙනු සඳහා මිල දී ගනු ලබන විදේශ විනිමය

(iv) රජයේ සුරැකුම්වල කරනු ලබන ආයෝජනයන්

4. යම් අවස්ථාවක ගිවිසුමක් ප්‍රතිස්ථාපනයේ දී හෝ දීර්ඝ කර ගැනීමක දී එම විදේශ විනිමය ඉදිරි ගිවිසුම දැනටමත් කල්ගත වූ දින සමග දින 180 ක උපරිමයකට යටත් වේ. යම් හෙයකින් දින 180 ඉක්ම වුවහොත්, නව ගිවිසුමකට එළඹිය යුතු අතර, නව විදේශ විනිමය විකිණීමේ ඉදිරි ගිවිසුම් සඳහා 100% ක තැන්පතුවක් අපේක්ෂා කෙරේ.
5. තැන්පතු සඳහා පොලියක් බලයලත් නියෝජිතයන් විසින් ගෙවිය යුතුය.
6. ආනයනකරුවන් විසින් ණයවර ලිපි සඳහා තබා ඇති ආන්තිකයන්, ඉදිරි විදේශ විනිමය ගිවිසුම් සඳහා ඇති තැන්පතු ලෙස නොසැලකේ. එම නිසා 100% ක නව තැන්පතුවක් ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් ඉදිරි ගිවිසුම් සඳහා තැබීමට අවශ්‍ය වේ.
7. ඕනෑම දිනයක සිදුවන විදේශ විනිමය ගනුදෙනු සවිස්තරාත්මකව වාර්තා කළයුතු අතර, එය එම දිනය අවසාන වීමට පෙර (ප.ව. 6.00 ට පෙර) බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති ඇමුණුමට අනුකූලව වාර්තා කළ යුතුය.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම

විදේශ විනිමය මුදල් සඳහා ඉදිරි ගනුදෙනු

බලයලත් නියෝජිතයන්ගේ නම :-

දිනය :-

	දිනය ආරම්භයේ ගෙවීමට ඇති මුදල (එක්සත් ජනපද ඩොලර් මිලියන)	දිනයේ මුළු ගනුදෙනු (එක්සත් ජනපද ඩොලර් මිලියන)	භාරගන්නා ලද මුළු ආන්තික තැන්පතු (ශ්‍රී ලංකා රුපියල් මිලියන)	දිනය අවසානයේ ගෙවීමට ඇති තත්ත්වය (එක්සත් ජනපද ඩොලර් මිලියන)
(අ) මුළු ඉදිරි විකුණුම්				
(ආ) මුළු ඉදිරි මිලදී ගැනුම්			අදාළ නොවේ	

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බවට සහතික කරමි.

දිනය :-

බලයලත් නිලධාරියාගේ අත්සන

චක්‍රලේඛ අංක: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 31

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කොට ඇති
බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නිකුත් කරනු ලබන උපදෙස්

හිතවත් මහත්වරුනි,

ආනයන බිල්පත් කලින් ගෙවීම

බලයලත් වෙළෙඳුන් ලෙස කටයුතු කරන බලපත්‍රලාභී වාණිජ බැංකු නැවත දැනුම් දෙන තුරු, සැපයුම්කරුවන් සමග ආනයන ඇණවුම් පිළිබඳ ගිවිසුමට එළඹුණු අවස්ථාවේ එකඟ වූ ආකාරයට පමණක් එවැනි බිල්පත් ගරු කළයුතු අතර, ආනයන බිල්පත් සඳහා කලින් ගෙවීම් නොකළයුතු බව මෙයින් දන්වනු ලැබේ.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

චක්‍රලේඛ අංක: 02/17/800/0007/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 06

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත
බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කිරීමේ නියෝගය

ශ්‍රී ලංකාව තුළ දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කරමින් අතිගරු ජනාධිපතිතුමා විසින් 2007 අංක 9 දරන හදිසි නීති (දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කිරීම) නියෝගය 2007 දෙසැම්බර් 26 දින නිකුත් කර ඇති බව මෙයින් දන්වා සිටිමු. 2007 දෙසැම්බර් 26 දින දරන අංක 1529/13 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පිටපතක් මේ සමග ඔබගේ දැනගැනීම සඳහා අමුණා ඇත.

ඉහත නියෝගයන්ගේ 3 වැනි නියෝගය කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරනු ලබන අතර, ඉහත තහනම් සංවිධානය සමග කිසිදු ගනුදෙනුවක් කිරීමෙන් වැළකී සිටින ලෙසට ඔබට උපදෙස් දීමට කැමැත්තෙමු.

මෙයට - විශ්වාසී,

ටී. එම්. ජේ. වයි. ප්‍රනාන්දු මිය
වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත් :- ලේකම්,
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1529/13 - 2007 දෙසැම්බර් 26 වැනි බදාදා - 2007.12.26
(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

සී.එල්1/64

(40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත

(40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදනු ලබන නියෝග

මහින්ද රාජපක්ෂ
ජනාධිපති.

2007 දෙසැම්බර් මස 26 වැනි දින
කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග 2007 අංක 9 දරන හදිසි අවස්ථා (දෙමළ පුනරුත්ථාපන සංවිධානය තහනම් කිරීමේ) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
2. මහජන ආරක්ෂාව සහතික කිරීමේ, මහජන සාමය ආරක්ෂා කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ කාර්ය සඳහා “දෙමළ පුනරුත්ථාපන සංවිධානය” යන අභිධානය යටතේ වූ සංවිධානය මෙයින් තහනම් කරනු ලැබේ.
3. මෙම නියෝග ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ඉන් පසුව -
 - (අ) (මෙහි මින් මතු “තහනම් කළ සංවිධානය” යනුවෙන් සඳහන් කරනු ලබන) “දෙමළ පුනරුත්ථාපන සංවිධානය” නම් වූ සංවිධානය සමග යම් සම්බන්ධතාවක් හෝ එම සංවිධානයේ සාමාජිකත්වය හෝ ඊට බැඳී සිටීමක් පෙන්නුම් කරන හෝ නිරූපණය කරන යම් නිල ඇඳුමක්, ඇඳුමක්, සංකේතයක් හෝ වෙනත් ලාංඡනයක් පළදින;
 - (ආ) ඉහත කී තහනම් කළ සංවිධානයේ යම් රැස්වීමක් කැඳවන හෝ ඊට සහභාගී වන හෝ එකී තහනම් සංවිධානයේ යම් කටයුත්තකට හෝ ඊට සම්බන්ධ හෝ අදාළ යම් කටයුත්තකට සහභාගී වන හෝ නියැලෙන ;
 - (ඇ) එකී තහනම් සංවිධානයේ සාමාජිකයන් ලෙස තැනැත්තන් බඳවා ගැනීමට යම් තැනැත්තන්ට ආරාධනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් හෝ අරමුදල්වලින් ආයතනවලින් හෝ අරමුදල් එකතු කිරීමෙන් හෝ එකී තහනම් සංවිධානයට තොරතුරු සැපයීමෙන් හෝ වෙනත් යම් සහායක් ලබාදීමෙන් එකී තහනම් සංවිධානයට උපකාර කරන ; හෝ
 - (ඈ) ඒ සංවිධානයේ සාමාජිකයකු අල්ලා ගැනීම ඔහුට විරුද්ධව නඩු විභාග කිරීම හෝ ඔහුට දඬුවම් කිරීම වැළැක්වීමේ, ඊට බාධා කිරීමේ හෝ අනිසි ලෙස මැදහත්වීමේ අරමුණ ඇතිව එකී සාමාජිකයාට රැකවරණය සපයන, ඔහු සඟවා තබා ගන්නා හෝ වෙනත් යම් ආකාරයකින් ඔහුට සහාය දක්වන; හෝ
 - (ඉ) ඒ තහනම් කළ ඒ සංවිධානය විසින් හෝ ඒ සංවිධානය වෙනුවෙන් හෝ ඒ සංවිධානයේ යම් සාමාජිකයකු විසින් පළ කරනු ලබන හෝ පළ කරන ලදැයි උද්දේශිත යම් ලිඛිත හෝ මුද්‍රිත දෙයක් සකස් කරන, මුද්‍රණය කරන, බෙදා හරින හෝ ප්‍රකාශයට පත් කරන හෝ එසේ සෑදීමට, මුද්‍රණය කිරීමට, බෙදා හැරීමට හෝ ප්‍රකාශයට පත් කිරීමට කවර හෝ ආකාරයකින් සම්බන්ධ වන හෝ එවැන්නක් සලකා බලන;

(ඊ) එකී තහනම් කළ සංවිධානයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ කාර්ය සඳහා එකී තහනම් කළ සංවිධානය හෝ එහි සාමාජිකයකු විසින් කරන ලද හෝ කරන ලදැයි උද්දේශිත යම් විධානයක්, තීරණයක් හෝ උපදේශයක් හෝ නැතහොත් ඒ සංවිධානයට අදාළ යම් තොරතුරක් කවර හෝ ආකාරයකින් වෙනත් යම් තැනැත්තෙකුට සන්නිවේදනය කරන හෝ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන,

යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර එසේ වරදකරු කිරීමේ දී අවුරුදු පහළොවකට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට ඔහු යටත් විය යුතුය.

- 4. (1) ඉහත කී තහනම් කළ සංවිධානයේ කාර්ය සඳහා භාවිතා කරනු ලබන හෝ භාවිත කිරීමට අදහස් කරනු ලබන යම් මුදල්වල, සුරැකුම්වල හෝ හිමි ණයවල භාරය යම් තැනැත්තකුට ඇති බවට සුදුසුයැයි සලකනු ලබන පරීක්ෂණයකින් පසුව අමාත්‍යවරයා සැහීමකට පත්වන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ලිඛිත නියමයක් කරමින් එම තැනැත්තාගේ භාරයේ ඇති මුදල් සුරැකුම් සහ හිමි ණය හෝ එකී නියමය කිරීමෙන් පසු එම තැනැත්තාගේ භාරයට පත්වන මුදල් සුරැකුම් සහ හිමි ණය සහ එකී තහනම් සංවිධානයට අයත් වෙනත් යම් නිශ්චල හෝ වංචල දේපළ රාජසන්තක කරනු ලැබිය යුතුය.
- (2) ඡේදය යටතේ අමාත්‍යවරයා විසින් ගනු ලබන තීරණය අවසාන හා තීරණාත්මක විය යුතු අතර ඊට ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් එම තීරණය කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය.

ඩී. වසන්ත,
විනිමය පාලක.

2008 මැයි මස 23 වැනි දින,
කොළඹ දීය.

චක්‍රලේඛ අංක: 02/17/800/0007/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 06

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ
විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

නොමග යවන සුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම්

ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් පුවරුවල හා සන්නිවේදන මාධ්‍යයන්හි, ඇමරිකන් ඩොලර් තැන්පතු සඳහා 15% ක් සහ ස්ථාවර තැන්පතු සඳහා 30% ක පොලී අනුපාතයන් ගෙවන බවටත්, 300% ක අතිවිශාල පාරිතෝෂිකයන් හෝ 200% ක පොලී පාරිතෝෂිකයන් ලබාදෙන බවටත්, මහජනයා නොමග යවන සුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම් නොයෙක් අවස්ථාවල බැංකු විසින් ප්‍රසිද්ධ කරන බව අනාවරණය වී ඇත. මෙවැනි දැන්වීම් බෙහෙවින් නොමග යවන සුළු සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සාණාත්මක වැරදි අර්ථ කථනයන් ඇති කිරීමට හේතු වෙයි. මෙවැනි දැන්වීම් මගින් නොමග ගිය බවට මහජනයාගෙන් ද පැමිණිලි ලැබී ඇත. වෙළෙඳපොළ තරගකාරිත්වය සඳහා යහපත් වෙළෙඳ උපක්‍රම අවශ්‍ය බව අප පිළිගන්නා අතරම එම උපක්‍රමයන් පැහැදිලි ප්‍රතිපත්ති සහිත වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න ඒවා විය යුතු බව අවධාරණය කරමු.

එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි නොමග යවන සුළු සහ වෘත්තීයමය වශයෙන් ආචාර සම්පන්න නොවන දැන්වීම් ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසත්, බැංකු සේවාවන්ගේ ස්වභාවය, බලපැවැත්වෙන අදාළ පොලී අනුපාතයන් ආදී වැදගත් තොරතුරු මහජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන ආකාරයෙන් දැන්වීම්වල පැහැදිලිව මතු කර දක්වන ලෙසත් සියලුම බලපත්‍රලාභී බැංකුවලින් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී,

ටී. එම්. ජේ. වයි. ප්‍රනාන්දු මිය
වැ.බ. බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත් :- ලේකම්,
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය.

චක්‍රලේඛ අංක: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 07

බලපත්‍රලාභී අලෙවිකරුවන් සඳහා මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

පිලිගැනීම මත ලියකියවිලි කොන්දේසි යටතේ මෝටර් රථ ආනයනය කිරීම

ණයවර ලිපි අරඹයා වූ ආන්තික තැන්පතු අවශ්‍යතාවය සම්බන්ධයෙන් දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ 2008/11/04 දිනැති අංක.35/01/005/0010/09 දරන චක්‍රලේඛයට වැඩිමනත්ව පිලිගැනීම මත ලියකියවිලි කොන්දේසිය යටතේ අ උපලේඛනයේ (පිටපතක් අමුණා ඇත) සඳහන් මෝටර් රථ සහ සම්බන්ධිත කොටස් ආනයනය කිරීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකු වහාම බලපැවැත්වෙන පරිදි සහ නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් කොන්දේසි පිළිපැදිය යුතුය.

1. ආනයනකරුවන් විසින් අ උපලේඛනයේ සඳහන් දෑ පිලිගැනීම මත ලියකියවිලි කොන්දේසි යටතේ ආනයනය කිරීමේ දී බිල්පත් පිළිගැනීම සහ ලියකියවිලි නිකුත් කිරීමේ දී, ඉන්වොයිස් වටිනාකමෙන් සියයට 200 ක ආන්තික තැන්පතුවක් තැබිය යුතුය.
2. ආන්තික තැන්පතු අවශ්‍යතාවයට භාජනය නොවන අයිතමයන් එම ඉන්වොයිසියේ අඩංගු වුවත්, ඉන්වොයිසියේ මුළු වටිනාකම මත සියයට 200 යේ ආන්තික තැන්පතුව අවශ්‍ය වේ.
3. ආන්තික තැන්පතුව ලබාගෙන ඇති බවට බැංකු විසින් ඉන්වොයිසියේ සඳහන් කළ යුතුය.
4. ආනයනික දෑ නිදහස් කිරීමේ රේගු ලියකියවිලි සහ ශ්‍රී ලංකාවේ ඇති බැංකු පද්ධතිය හරහා ගෙවීම් සිදුකළ බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ විට ආන්තික තැන්පතුව නිදහස් කළ යුතුය.
5. මෙම ආනයනයන් වෙනුවෙන් ආන්තික තැන්පතු තැබීම සඳහා බැංකු විසින් ආනයනකරුවන්ට කිසිදු අත්තිකාරමක් ලබා නොදිය යුතුය.
6. ආන්තික තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයට යටත් වේ.
7. එවන් ආන්තික තැන්පතු මත පොලිය ගෙවීමට බැංකුවලට හැකිය.
8. මෙහි ඇමුණුම 1 හි දක්වා ඇති ආකෘතිය අනුව, එවන් ආන්තික තැන්පතු පිළිබඳව විස්තර ඇතුළත් මාසික වාර්තාවක්, බැංකු විසින් බැංකු අධිකෂණ අධ්‍යක්ෂවරයා වෙත එවිය යුතුය.

9. 2008 නොවැම්බර් 06 දින හෝ ඊට පෙර සිදුකළ නැව්ගත කිරීම් සඳහා ඉහත අවශ්‍යතාවයන් අදාළ නොවේ. නැව්ගත කිරීමේ දිනය වශයෙන් සැලකෙන්නේ නොහොර පත්‍රයේ දිනයයි.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

ටී. එම්. වයි. ජේ. පී. ප්‍රනාන්දු මිය
වැ.බ. බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

ඇමුණුම 1

පිලිගැනීම මත ලියකියවිලි කොන්දේසි යටතේ
අ උපලේඛනයේ සඳහන් අයිතමයන් ආනයනය කිරීමේ ආන්තික තැන්පතු

බැංකුවේ නම :

වාර්තා කරන මාසය :

ආනයනකරුගේ නම	විස්තරය		ඉන්වොයිස් වටිනාකම රුපියල්	තැන්පතුව රුපියල්	තැන්පතුවේ දිනය	නිදහස් කළ දිනය
	අයිතමය	HS කේත අංකය				

බලයලත් නිලධාරී අත්සන

කරුණාකර මෙම වාර්තාව බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට එවන්න.

ෆැක්ස් අංකය : 2477711

විද්‍යුත් තැපෑල : hdajit@cbsl.lk

චක්‍රලේඛ අංක: 02/17/800/0006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 දෙසැම්බර් මස 05

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කරන ලද
බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස්

මහත්මයාණෙනි/මහත්මියනි,

ප්‍රතිග්‍රහණ ලියවිලි මත මෝටර් වාහන ආනයන

උක්ත මැයෙන් අංක 02/17/800/0006/01 දරණ 2008 නොවැම්බර් 07 දිනැති අපගේ මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

අපගේ අංක 02/17/800/0006/01 දරණ 2008 නොවැම්බර් 07 දිනැති මෙහෙයුම් උපදෙස් හි ඇතුළත් (අ) උපලේඛනය වෙනුවට ප්‍රතිග්‍රහණ ලියවිලි මත ආනයන සඳහා 200% ක ආන්තික තැන්පතු අවශ්‍ය අයිතම් ලැයිස්තුව 2008.12.05 (අ) උපලේඛනය¹ ප්‍රතිශ්ඨාපනය වන බවත්, එය 2008 දෙසැම්බර් 08 දින සිට බලපැවැත්වෙන බවත් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වනු ලැබේ.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

¹ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය - www.cbsl.gov.lk මගින් ද මෙම උපලේඛනය ලබාගත හැක.

චක්‍රලේඛ අංක: 02/17/800/006/01

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2008 දෙසැම්බර් 08

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කොට ඇති
බලපත්‍රලාභී වාණිජ බැංකුවලට උපදෙස්

මහත්මයාණෙනි,

ලියවිලි ප්‍රතිග්‍රහණ කොන්දේසි මත ආනයනය කිරීම

2008 දෙසැම්බර් 08 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් විවික්ෂණශීලී අවශ්‍යතාවයන් සියලුම බලයලත් වෙළෙඳුන් විසින් පිළිපැදිය යුතු බව මෙයින් දන්වා සිටිමු.

1. උපලේඛන අ¹ හි 2008.12.05 දිනැතිව ප්‍රතිග්‍රහණ ලියවිලි මත 100% ආන්තික තැන්පතු අවශ්‍ය වන භාණ්ඩ ලැයිස්තුව යන මාතෘකාව යටතේ දක්වා ඇති ආනයන භාණ්ඩවල විකුණුම් අගය මත 100% ක ආන්තික තැන්පතුවක් ආනයනකරුවන් විසින් ලියවිලි ප්‍රතිග්‍රහණය කිරීමේ දී එම ලියවිලි නිදහස් කර ගැනීම සඳහා බැංකුවේ තැබිය යුතුය. ආන්තික තැන්පතු අවශ්‍යතාවයට අදාළ නොවන අයිතම ඇතුළත් වුවද 100% ක තැන්පතු අවශ්‍යතාවය ඉන්වොයිසියේ මුළු අගය මත විය යුතුය. ආන්තික තැන්පතු ලබාගත් බවට බැංකු විසින් ඉන්වොයිසිය පිටසන් කළයුතුය.
2. ලිඛිත සාක්ෂි හෝ ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමය මගින් ගෙවීම් හා නිශ්කාෂණ වාර්තාවල රේගු ලේඛන ඉදිරිපත් කිරීම මත ආන්තික තැන්පතු නිදහස් කළයුතුය.
3. බැංකු විසින් මෙවැනි ආනයනවලට අදාළව ආන්තික තැන්පතු සඳහා පහසුකම් සැලසීමට, කිසිදු ණයක් අනුමත නොකළ යුතුය.
4. ආන්තික තැන්පතු, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවලට යටත් වේ.
5. මෙවැනි ආන්තික තැන්පතු සඳහා බැංකු විසින් පොලී ගෙවිය හැක.
6. මෙම උපදෙස් මාලාව යටතේ ආනයන සඳහා පනවා ඇති ආන්තික තැන්පතු අවශ්‍යතා, පහත කොන්දේසිවලට යටත්ව රේගු ගනුදෙනු යටතේ ප්‍රති ආනයන අරමුණින් ආනයනය කරන භාණ්ඩ සඳහා අදාළ නොවේ.
 - (අ) තෙවැනි රටකට ප්‍රති අපනයනය කරන රේගු භාරයේ ඇති ගබඩාවල ගබඩා කිරීමට ආනයනය කර ඇති භාණ්ඩ
 - (ආ) තෙවන රටකට ප්‍රති අපනයනය කිරීමට පෙර ප්‍රති අසුරණය/ලේඛල් කිරීම/භාණ්ඩවල සාමාන්‍ය සැකසුම් කිරීම සඳහා ආනයනය කොට රේගු භාරයේ ගබඩාවල ගබඩා කොට ඇති භාණ්ඩ
 - (ඇ) අලෙවිකරුගේ රටට භෞතික වශයෙන් ඇතුළු නොවී දෙවැනි රටකින් තුන්වැනි රටකට සෘජුව භාණ්ඩ අපනයනය කිරීම.
 - (ඈ) අදාළ ගබඩාවට බඩු තොගය ඇතුළත් නොකොට එක් නැවකින්/ගුවන් යානයකින් වෙනත් නැවකට/ගුවන් යානයකට මාරු කිරීම.
7. බැංකු විසින් උපලේඛන 1 හි දක්වා ඇති ආකෘතියට අනුව මෙවැනි ආන්තික තැන්පතුවල තොරතුරු මාසික වාර්තා මගින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂට වාර්තා කළයුතුය.
8. 2008 ඔක්තෝබර් 31 දින හෝ එදිනට පෙර නැව්ගත කළ හෝ ආනයනය කළ භාණ්ඩ සඳහා මෙම අවශ්‍යතා අදාළ නොවේ. නෞභාර පතෙහි සඳහන් දිනය, නැව්ගත කළ දිනය ලෙස සැළකේ.

මෙයට පෙර යොමු අංක 02/17/800/006/01 යටතේ 2008.10.31 දිනැතිව හා යොමු අංක 02/17/800/0006/01 යටතේ 2008.11.04 දිනැතිව නිකුත් කළ මෙහෙයුම් උපදෙස් 2008 දෙසැම්බර් 08 දින සිට බලපැවැත්වෙන පරිදි මෙයින් අවලංගු වේ.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

¹ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය - www.cbsl.gov.lk මගින් ද මෙම උපලේඛනය ලබාගත හැක.

වාර්තාව 1 : ප්‍රතිග්‍රහණ ලියකියවිලි මත ආනයන සඳහා ආන්තික තැන්පතු

බැංකුවේ නම :
මාසය :

ආනයනකරුගේ නම	ආනයන වර්ගය	ඉන්වොයිස් අගය රු :	තැන්පත් කළ මුදල රු:	තැන්පත් කළ දිනය

මෙම වාර්තාව බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.
ෆැක්ස් - 2477711 ඊ-මේල් : hdajit@cbsl.lk

.....
බලයලත් නිලධාරී

වාර්තාව 2 : ප්‍රතිග්‍රහණ ලියකියවිලි මත ආනයන සඳහා ආන්තික තැන්පතු මුදාහැරීම

බැංකුවේ නම :
මාසය :

ආනයනකරුගේ නම	ආනයන වර්ගය	ඉන්වොයිස් අගය රු :	තැන්පත් කළ මුදල රු:	තැන්පත් කළ දිනය

මෙම වාර්තාව බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.
ෆැක්ස් - 2477711 ඊ-මේල් : hdajit@cbsl.lk

.....
බලයලත් නිලධාරී

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නියමයන්.

නිවාඩි අණි ලෙස්ලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධිපති

2008 දෙසැම්බර් 30 දින
කොළඹ දීය.

විධානයන්

2008 අංක 9 දරන බැංකු පනත් විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ණය සහ අත්තිකාරම් වර්ගීකරණය,
ආදායම් හඳුනාගැනීම සහ බොල් ණය වෙන් කිරීම් මත වූ සංශෝධිත විධානයන්

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 46A වගන්තිවලින් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව, 2008 මැයි 8 දිනැති, 2008 අංක 3 දරන විධානය සංශෝධනය කරමින්,

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි. 2008 අංක 9 දරන බැංකු පනත් විධානය වශයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. 2008 අංක 3 දරන බැංකු පනත් විධානයේ, අංක 4(5)(i) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ.
 - (i) අංක 3(5) දරන විධානයට අනුව එකක් හෝ ඊට වැඩි ණය පහසුකම් සංඛ්‍යාවක් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ විට සහ එම අක්‍රීය ණයවල ගෙවීමට ඇති සමස්ත එකතුව, එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වලින් සියයට 30 ක් ඉක්මවන්නේ නම්, බැංකුව විසින් එම ගනුදෙනුකරුට ප්‍රදානය කරන ලද සියලුම ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ. 2010 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයන්ට අනුකූලවීම අවශ්‍ය වේ.
2. 2008 අංක 3 දරන බැංකු පනත් විධානයේ, අංක 4(7)(I) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙම විධානය 2009 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

4(7)(I) අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම

අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම බැංකු විසින් පහත ආකාරයට කළයුතු වේ.

පහසුකම් වර්ගය	අක්‍රීය ණය ප්‍රවර්තන ණය ලෙස වර්ගීකරණය කිරීමේ නිර්ණායකයන්
<p>(i) අයිතා පහසුකම්</p> <p>“විශේෂයෙන් සඳහන් කරන ලද” (Special mention) ලෙස වර්ගීකරණය කරන ලද</p> <p>“අවප්‍රමාණ” ලෙස වර්ගීකරණය කරන ලද</p> <p>“අඩමාණ” ලෙස වර්ගීකරණය කරන ලද</p> <p>“බොල් ණය” ලෙස වර්ගීකරණය කරන ලද</p>	<p>අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 60 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට</p> <p>අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 70 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට</p> <p>අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 80 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට</p> <p>අනුමත සීමාව ඉක්මවා ගිය ණය ශේෂයෙන් සියයට 90 ක් ගනුදෙනුකරු විසින් ගෙවූ විට</p>
<p>(ii) අනුමත ණය සීමාවක් නොමැති හෝ අනුමත ණය සීමාව කල් ඉකුත්වී/අවලංගුවී ඇති අයිතා පහසුකම්.</p>	<p>නැවත වර්ගීකරණයක අවශ්‍යතාවය පැන නොනඟී</p>
<p>(iii) මාසික වාරිකවලින් ගෙවිය යුතු ණය පහසුකම්</p>	<p>හිඟහිටි මුල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ට වඩා අඩුවූ විට</p>
<p>(iv) අනෙකුත් සියලුම ණය පහසුකම්</p>	<p>හිඟහිටි මුල් මුදල සහ පොලිය ගනුදෙනුකරු විසින් ගෙවූ විට</p>

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 J(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නියමයන්.

නිවාඩි අපේක්ෂා කිරීමේ කඩඉ
මුදල් මණ්ඩලයේ සභාපති/මහ බැංකුවේ අධ්‍යක්ෂ

2008 දෙසැම්බර් 30 දින
කොළඹ දීය.

විධානයන්

2008 අංක 10 දරන බැංකු පනත් විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද
ණය සහ අන්තිකාරම් වර්ගීකරණය, ආදායම් හඳුනාගැනීම සහ
බොල් ණය වෙන් කිරීම් මත වූ සංශෝධන විධානයන්

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76J(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව, 2008 මැයි 8 දිනැති, 2008 අංක 4 දරන විධානය සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි. 2008 අංක 10 දරන බැංකු පනත් විධානය වශයෙන් මෙම විධානය හඳුන්වනු ලැබේ.

1. 2008 අංක 4 දරන බැංකු පනත් විධානයේ, අංක 4(5)(i) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ.
 - (i) අංක 3(5) දරන විධානයට අනුව එකක් හෝ ඊට වැඩි ණය පහසුකම් සංඛ්‍යාවක් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළ විට සහ එම අක්‍රීය ණයවල ගෙවීමට ඇති සමස්ත එකතුව, එම ගනුදෙනුකරුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වලින් සියයට 30 ක් ඉක්මවන්නේ නම්, බැංකුව විසින් එම ගනුදෙනුකරුට ප්‍රදානය කරන ලද සියලුම ණය පහසුකම් අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කළයුතු වේ. 2010 ජනවාරි 01 දින සිට බැංකු මෙම විධානයන්ට අනුකූලවීම අවශ්‍ය වේ.
2. 2008 අංක 4 දරන බැංකු පනත් විධානයේ, අංක 4(7)(I) දරන විධානය, පහත සඳහන් නව විධානය මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙම විධානය 2009 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

4(7)(I) අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම

අක්‍රීය ණය, ප්‍රවර්තන ණය ලෙස නැවත වර්ගීකරණය කිරීම බැංකු විසින් පහත ආකාරයට කළයුතු වේ.

පහසුකම් වර්ගය	අක්‍රීය ණය ප්‍රවර්තන ණය ලෙස වර්ගීකරණය කිරීමේ නිර්ණායකයන්
(i) මාසික වාරිකවලින් ගෙවිය යුතු ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ/හෝ පොලිය වාරික 3 ට වඩා අඩුවූ විට
(ii) අනෙකුත් සියලුම ණය පහසුකම්	හිඟහිටි මුල් මුදල සහ පොලිය ගනුදෙනුකරු විසින් ගෙවූ විට

චක්‍රලේඛ අංක: 35/01/005/0006/15

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ජනවාරි 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිවිකුණුම් පහසුකම

උක්ත කරුණ සම්බන්ධයෙන්, 2007 නොවැම්බර් 21 දානම දරන අපගේ චක්‍රලේඛ අංක 35/01/005/0006/14 හා සම්බන්ධිතයි.

ඉහත සඳහන් චක්‍රලේඛයේ අයිතම 8(අ) යටතේ සඳහන් කොට ඇති පරිදි සහභාගිත්ව ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ ලිඛිතව මාසයක් තුළ අවස්ථා 4 ඉක්මවා ණය ලබාගන්නා විට, එකී ණය සඳහා අදාළ වන සියයට 19 දරණින් අනුපාතිකය නැවත දන්වනතුරු නොවෙනස්ව පවතින බව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් (සහභාගිත්ව ආයතන) වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/16

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 පෙබරවාරි 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

ප්‍රතිවිකුණුම් පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුව, සහභාගිත්ව ආයතන (වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්) වෙත, ප්‍රතිවිකුණුම් පහසුකම පිරිනමන විට දී පහත සඳහන් ක්‍රියාපටිපාටිය 2008 පෙබරවාරි 22 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි. 2004 ජනවාරි 27 දිනැති අංක 35/01/005/006/04 දරන අපගේ චක්‍රලේඛයේ ඇතැම් කොටසේ ඇති 5,6,7,8,9,10,11 සහ 12 යන අයිතමයන්, ප්‍රතිවිකුණුම් පහසුකම පියවීම සම්බන්ධයෙන් අදාළ වනු ඇත. (පහසුව සඳහා අදාළ චක්‍රලේඛයෙහි පිටපතක් අමුණා ඇත).

1. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව අතිරික්ත ද්‍රවශීලතාවයක් ඇති සහ ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාවය උකහා ගැනීමට ප්‍රතිමිලදී ගැනීමේ වෙන්දේසි පවත්වන දිනවල දී ප්‍රතිවිකුණුම් පහසුකම සපයනු නොලැබේ.
2. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව උගත ද්‍රවශීලතාවයක් ඇති විට දී, පද්ධතියෙහි ඇති එම උගතතාවය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා ප්‍රතිවිකුණුම් පහසුකම සපයනු ලැබේ.
3. වෙළෙඳපොළෙහි උගතතාවයක් ඇති දිනවල දී, දේශීය කටයුතු දෙපාර්තමේන්තුව නිත්‍ය පහසුකම් යටතේ සපයනු ලබන ප්‍රතිවිකුණුම් මුළු ප්‍රමාණය, 0930 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු ක්‍රමය මගින් නිවේදනය කරනු ලබයි.
4. ප්‍රතිවිකුණුම් පහසුකම ලබාගැනීමට බලාපොරොත්තුවන සහභාගිත්ව ආයතන ඔවුන්ගේ අවශ්‍ය ප්‍රමාණය, දුරකථන හෝ

ෆැක්ස් මගින් 1030 පැයට පෙර දේශීය කටයුතු දෙපාර්තමේන්තුවෙහි විවට වෙළෙඳ කටයුතු අංශයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිනු ලැබේ.

5. දේශීය කටයුතු දෙපාර්තමේන්තුව විසින් පිරිනමන මුළු ප්‍රමාණය එක් එක් සහභාගිත්ව ආයතන ඉල්ලුම් කළ ප්‍රමාණය පදනම් කරගෙන, ඒ ඒ ආයතන වෙත වෙන් කරනු ලබයි. පිරිනමන මුළු ප්‍රමාණයට වඩා ඉල්ලුම් කළ මුළු ප්‍රමාණය වැඩි නම්, අදාළ වෙන් කිරීම එක් එක් ආයතනය ඉල්ලුම් කළ ප්‍රමාණයට සමානුපාතිකව වන පදනමක් මත (Pro -rata basis) සිදු කරනු ලැබේ.
6. ප්‍රතිඵල ඵදින 1100 පැයට හෝ ඊට පෙර එක් එක් සහභාගිත්ව ආයතන වෙත දුරකථන හෝ ෆැක්ස් මගින් දන්වනු ලැබේ.
7. මංගත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමයේ සපයා ඇති පහසුකම් (ස්ථාවර පහසුකම්) තුළින් පිළිගත් මුදල් ප්‍රමාණයත්, නිර්ලේඛන සුරැකුම්පත්වල විස්තරත් 1200 පැයට පෙර ඉදිරිපත් කරන ලෙස සහභාගිත්ව ආයතනවලින් ඉල්ලා සිටිනු ලැබේ.
8. සහභාගිත්ව ආයතනයකට ප්‍රතිවිකුණුම් පහසුකම සැපයීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සිදු කරනු ලැබේ.
 - (අ) නියමිත සහභාගිත්ව ආයතනයකට පවතින මහ බැංකු ප්‍රතිවිකුණුම් අනුපාතයට, ප්‍රතිවිකුණුම් පහසුකම සපයනු ලබන්නේ ලීන් මාසයකට තුන්(3) වරක් වනතුරු පමණි.
 - (ආ) නියමිත සහභාගිත්වතකුගේ හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරාලීමට ඇති අවසාන මූලාශ්‍රය වශයෙන් පමණක් ප්‍රතිවිකුණුම් පහසුකම සපයනු ලැබේ.
 - (ඇ) යම් දිනයක පහසුකම අපේක්ෂා කරන සහභාගිත්ව ආයතන එම දිනයේම මුදල් වෙළෙඳපොළෙහි ශුද්ධ ණය දෙන්නෙකු නොවිය යුතුය සහ,
 - (ඈ) ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ ණයට ලබාගත් අරමුදල්, එම දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවත්වාගෙන යන වාණිජ බැංකුවක සංචිත ගිණුමෙහි අතිරික්ත ගොඩනැගීම සඳහා භාවිතා නොකළ යුතුය.
9. සියයට 19 ක් වූ දණ්ඩන අනුපාතයට ප්‍රතිවිකුණුම් පහසුකම, පහත දිනවල දී සපයනු ලැබේ.
 - (අ) ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව උාන ද්‍රවශීලතාවයක් තිබීම. මෙය ඉහත 2 යටතේ සපයන ප්‍රතිවිකුණුම් පහසුකමට අතිරේක වශයෙන් වන අතර, ලීන් මාසයකට තුන් (3) වරක් ඉක්ම වූ ආයතන ද ඇතුළුව සියලුම සහභාගිත්ව ආයතන මේ සඳහා සුදුසුකම් ලබයි.
 - (ආ) පද්ධතියෙහි ද්‍රවශීලතාවය පුළුල් වශයෙන් සමතුලිතවීම සහ ශ්‍රී ලංකා මහ බැංකු ද්‍රවශීලතාවය උකහා ගැනීමට වෙන්දේසි නොපැවැත්වීම.

හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරාගැනීමට ඇති අවසාන මූලාශ්‍රය වශයෙන් පමණක්, ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රතිවිකුණුම් පහසුකම උපයෝගී කරගන්නා ලෙසත් එසේ යොදා ගැනීමේ දී සුපරීක්ෂාකාරී වන ලෙසත් සහභාගිත්ව ආයතනවලට උපදෙස් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/17

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 මාර්තු 12

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳ කටයුතු යටතේ ලේඛන රහිත ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව (වෙ.මෙ.ක.ක) කලින් කල ඇතිවන අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් (මහ බැංකු සුරැකුම්පත්) නිකුත් කිරීම තීරණය කරනු ඇත. මේවා නිකුත් කරනු ලබනුයේ මූල්‍ය නීති පනතේ (422 ඡේදයෙහි) 91(1) (ආ) කොටස යටතේ වෙළෙඳපොළෙහි ඇති අතිරික්ත ද්‍රවශීලතාවය උකහා ගැනීම සඳහා, සිදු කරන විවිධ වෙළෙඳ කටයුතුවල කොටසක් ලෙසිනි. මෙම සුරැකුම්පත්වල ප්‍රධාන ලක්ෂණ පහත සඳහන් වෙයි.

- (i) මහ බැංකු සුරැකුම්පත් නිකුත් කරනු ලබනුයේ ලේඛන රහිතවය.
- (ii) මහ බැංකු සුරැකුම්පත් ගනුදෙනු කළ හැකිය.
- (iii) මහ බැංකු සුරැකුම්පත් ගනුදෙනු පියවීමේදී සහ හුවමාරු කිරීමේදී, ලේඛන රහිත සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ මධ්‍යම තැන්පතු පද්ධතිය සඳහා අදාළ වන නීති සහ රෙගුලාසි අදාළ වනු ඇත.
- (iv) මහ බැංකු සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ගනුදෙනු කළ හැක. එහෙත් මෙම සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දවස ඇතුළත ලබාදෙන ද්‍රවශීලතා පහසුකම සඳහා හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා හෝ ඇප වශයෙන් භාවිතා කිරීමට සුදුසුකම් නොමැත.
- (v) රජයේ භාණ්ඩාගාර බිල්පත් මෙන්ම මහ බැංකු සුරැකුම්පත් ද නිකුත් කරනු ලබනුයේ වට්ටමක් සහිතවය.
- (vi) සියළුම වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් මෙම සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදී ගැනීමට සුදුසුකම් ලබයි. මහජනතාවට මෙම සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළෙහි වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගෙන් මිලදී ගත හැක.
- (vii) රජයේ සුරැකුම්පත් මෙන්ම, මෙම සුරැකුම්පත් ද ප්‍රාථමික වෙළෙඳපොළ නිකුතුවේදී දැනට බලපවත්නා සියයට 10 ක් වූ පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වනු ඇත.
- (viii) මහ බැංකු සුරැකුම්පත් වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්හට නිකුත් කරනු ලබනුයේ,
 - (අ) වෙන්දේසියක් මත පදනම්ව සහ/හෝ
 - (ආ) කලින් තීරණය කරන ලද පොලී අනුපාතිකයක් යටතේය. (ඵලදා අනුපාතිකය)
- (ix) මහ බැංකුව විසින් සුරැකුම්පත් නිකුත් කරන අවස්ථාවේ පවතින මූල්‍ය වෙළෙඳපොළෙහි තත්ත්වයන් සැලකිල්ලට ගෙන මහ බැංකුව විසින් සුරැකුම්පත්වල කල් පිරීමේ කාලය තීරණය කරනු ඇත.

වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් හට කලින් දැනුම්දීමක් සහිතව මෙම මෙහෙයුම් උපදෙස්හි එන කිසියම් නියමයන් වෙනස් කිරීමේ, අලුත් කිරීමේ සහ/හෝ සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇත.

 - (අ) වෙන්දේසි ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම.
 1. මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වෙන්දේසියක් පැවැත්වීමට අවශ්‍ය වූ විටක ඒ බව ලංසු තැබීමේ විද්‍යුත් පද්ධතිය හෝ මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් දැනුම් දීමේ ක්‍රමයක් තුළින් නිවේදනය කරනු ඇත. වෙන්දේසියේ තමන් විකිණීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල වටිනාකම හා ඒවායේ කල් පිරෙන කාලය වෙන්දේසිය පවත්වන දිනය සහ වේලාව සහ එයට අදාළ පියවීම් කරන දිනය ඇතුළත් එම ප්‍රකාශනය වෙන්දේසිය පවත්වන දින හෝ ඊට වැඩ කරන එක් දිනකට පෙර නිකුත් කරනු ලැබේ.
 2. දැනට පවතින විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය යටතේ ඇති පූර්ණ විකිණීමේ පහසුකම යටතේ වෙන්දේසිය සිදු කරනු ඇත. වෙන්දේසි ප්‍රකාශයෙහි සඳහන් වන වෙන්දේසි දිනය සහ වේලාව තුළදී සුරැකුම්පත් ප්‍රමාණයන් (මිලදී ගැනීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල මුහුණත් වටිනාකම්) සහ පොලී අනුපාතික (ඵලදායිතා

අනුපාතික) ඇතුළත් ලංසු ඉදිරිපත් කරන ලෙස වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්හට ආරාධනා කරනු ලැබේ.

3. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන පොලී අනුපාතික, බදු ඇතුළත් වූ ඵලදායීතා අනුපාතික විය යුතුය.
4. මිල ගණන් ඉදිරිපත් කිරීම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදුකළ යුතුය. (සුර්ණ විකිණීමේ පහසුකම් විකල්පය යටතේ) එම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය අක්‍රීය වූ අවස්ථාවන්හි දී පමණක් දුරකථනයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් භාරගනු ලැබේ. එසේ දුරකථනයන් මගින් ඉදිරිපත් කරන ලද මිල ගණන්, විනාඩි 15 ක් තුළ බලයලත් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව ෆැක්ස් මගින් තහවුරු කළ යුතුය. එම පණිවිඩයෙහි මුල් පිටපත, එදිනම දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. එක් කල් පිරීමක් වෙනුවෙන් උපරිම වශයෙන් මිල ගණන් ඉදිරිපත් කිරීම් 6 ක් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් හට ඉදිරිපත් කළ හැකිය. ඉදිරිපත් කරන මිල ගණන් අවමය රුපියල් මිලියන එකක් විය යුතු අතර, එම මිල ගණන් රුපියල් මිලියන එකෙහි ගුණාකාරයන් විය යුතුය.
5. භාරගත් මිල ගණන් අදාළ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමය තුළින්ම වෙන්දේසිය අවසන් වී පැය භාගයකින් පසුව දන්වා සිටිනු ලැබේ. සාර්ථක වූ මිල ගණන් ඉදිරිපත් කළ අය ඉදිරිපත් කර තිබූ අනුපාතික අනුව සුරැකුම්පත් බෙදාදීම සිදු කරනු ලැබෙයි.
6. වෙන්දේසියෙහි ප්‍රතිඵල විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ වෙනත් දැනුම්දීමේ ක්‍රමයකින්, වෙන්දේසිය අවසන් වී පැය භාගයකට පසුව නිවේදනය කරනු ලැබේ. මෙම නිවේදනයෙහි භාරගත් මුළු ප්‍රමාණය සහ සාර්ථක වූ ඵලදායීතා අනුපාතිකවල බර තබන ලද සාමාන්‍ය අගය ඇතුළත් වනු ඇත.
7. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එකම අනුපාතිකයන් යටතේ ලංසු තබා ඇති අවස්ථාවන්හිදී, වෙන්දේසියෙන් පිළිගත හැකි ප්‍රමාණය සමානුපාතික පදනමක් යටතේ මිල ගණන් ඉදිරිපත් කළ අය වෙත බෙදාදෙනු ලැබේ. එමනිසා අවසන් අනුපාතිකය භාරගනු ලබන ප්‍රමාණය ඉදිරිපත් කර ඇති ලංසුවේ මුළු ප්‍රමාණයෙන් කොටසක් පමණක් භාර ගැනීම විය හැක.
8. සාර්ථක වූ ලංසුවලට අදාළ සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම (රඳවා ගැනීමේ බදු සහිත විකුණුම් මිල), වෙන්කරන ලද සුරැකුම්පත්වල මුහුණත අගය එක් එක් වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කර තිබූ පොලී අනුපාතිකයන්ගෙන් ඒවායේ කල් පිරෙන කාලය සඳහා වට්ටම් කිරීමෙන්, ගණනය කරනු ලැබේ.
9. මෙම ගනුදෙනුවල පියවීම සිදු කරනුයේ සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොණුවක් භාවිතයෙනි. විකුණන ලද සුරැකුම්පත් අදාළ පියවීම් ක්‍රමය විසින්ම සුරැකුම්පත්වල විකුණුම් වටිනාකමට අදාළ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුමට මාරු කරනු ලබන අතර, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ගිණුම්වලට සුරැකුම්පත් මාරු කරනු ලැබේ. මෙහිදී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් විසින් ගෙවීම් උපදෙස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ.
10. වෙන්දේසිය පවත්වන දිනයේදීම පියවීම සිදු කරන අවස්ථාවන්හිදී, වෙන්දේසිය අවසන් වී පැය දෙකකට පසුව සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව (Matched Trade Feed File) ලංකාසෙකයු වෙත ඉදිරිපත් කරනු ඇත. ගනුදෙනු පියවීම් සිදු කෙරෙනුයේ වෙන්දේසි දිනට පසුදින නම්, සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෙකයු වෙත පියවීම් කරන දින උදෑසන 8.30 ට පෙර ඉදිරිපත් කරනු ඇත.
11. වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගැනීම, ඔවුන් හා මහ බැංකුව අතර බැඳීමක් ඇති කරවයි. එම ගනුදෙනුව අදාළ පියවීම් දිනට ලංකාසෙකයු හි ව්‍යාපාරික කටයුතු අවසන්වීමට ප්‍රථම එම වෙළෙඳ දිනයේදීම පියවීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අලාභ ගෙවීමට සිදුවනු ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කල් පිරෙන වටිනාකම් සඳහා මිලට අනුව ගණනය කරන පොලී අනුපාතික කොටසට සමානුපාතිකව එය ගෙවීමට සිදුවනු ඇත. එම වටිනාකම වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ පියවීම් සිදු කෙරෙන ජංගම ගිණුමට ඊළඟ වෙළෙඳ දිනයේදී හර කරනු ඇත.
12. කල් පිරෙන දිනයෙහිදී, එයට අදාළ පියවීම් කටයුතු ස්වයංක්‍රීයව සිදු කෙරෙනු ඇත. ඒ සඳහා අදාළ සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට ප්‍රේෂණය කර, කල් පිරුණු වටිනාකම තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි ඇති වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ජංගම ගිණුම් වලට බැර කරනු ලැබේ.
13. අවශ්‍ය වන අවස්ථාවන්හිදී, වැඩිපුර වෙන්දේසි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇත.

14. වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු බාර ගැනීම හෝ නොගැනීමෙහි අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇත.

(ආ) පෙර තීරණය කරන ලද පොලී අනුපාතිකවලට මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම.

1. මහ බැංකු සුරැකුම්පත්, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත පෙර තීරණය කරන ලද ඵලදායී අනුපාතිකයකට නිකුත් කළ හැක.
2. පෙර තීරණය කරන ලද අනුපාතිකයක් යටතේ නිකුත් කිරීමට ඇති මහ බැංකු සුරැකුම්පත්වල කල් පිරෙන කාලය ඵලදායීතා අනුපාතිකය (රඳවාගන්නා බදු ඇතුළත්ව) සහ පියවීම් කරන දිනය තීරණය කිරීම මූල්‍ය වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව විසින් සිදු කරනු ඇත. ඉන්පසු එය එම සුරැකුම්පත් මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු කරන දිනයන්හි 1100 පැයේ සිට 1430 පැය කාලය දක්වා දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය සමඟ ගනුදෙනු කළ හැකි බව වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත දැන්වීමත්, අදාළ සුරැකුම්පත් විකිණීම පිළිබඳ දැනුම්දීමක් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය/මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් නිවේදන නිකුත් කිරීමේ මාධ්‍යයක් මගින් සිදුකරනු ඇත.
3. පෙර තීරණය කරන ලද අනුපාතික සහිත ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් මිලදී ගැනීමට අවශ්‍ය වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන් මිලදී ගැනීමට බලාපොරොත්තුවන ප්‍රමාණය (මුහුණත වටිනාකම) දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳපොළ කටයුතු අංශයට දුරකථන මගින් හෝ ෆැක්ස් මගින් එදින 1430 පැයට ප්‍රථම දැනුම් දිය යුතුය.
4. වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන් විසින් මිල දී ගැනීමට බලාපොරොත්තු වන ප්‍රමාණය විද්‍යුත් ලංසු පද්ධතිය (ස්ථාවර පහසුකම් යටතේ පූර්ණ විකුණුම් වෙන්දේසි විකල්පය) වෙත එදින 1500 පැයට හෝ එයට පෙර දැනුම් දිය යුතුය.
5. මෙම ගනුදෙනුවක අවමය රුපියල් මිලියන එකක් වන අතර, ඉදිරිපත් කරන ලංසු රුපියල් මිලියන එකෙහි ගුණාකාරයන් විය යුතුය.
6. ලංසු පිළිගත් වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ට එම ලංසු, විද්‍යුත් ලංසු පද්ධතිය මගින් (ස්ථාවර පහසුකම් යටතේ පූර්ණ විකුණුම් වෙන්දේසි විකල්පය) එදිනම 1500 පැය වන විට දැක බලා ගත හැකිය.
7. ගනුදෙනු සිදුකරන ලද දිනයේම, පියවීම් යෙදුන අවස්ථාවන්හි දී සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෞඛ්‍ය වෙත එදිනම 1500 පැයට පෙර ඉදිරිපත් කරනු ලැබේ. පියවීම් දිනය, ගනුදෙනු කරන ලද දිනයට පසු දිනට යෙදේ නම් සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෞඛ්‍ය වෙත ඉදිරිපත් කරනු ලබනුයේ පියවීම් කරන දිනයේ 0830 පැයට පෙරය.
8. මෙයට අදාළ ගනුදෙනු පියවීම එක් පාර්ශ්වයකට මුදල් ලැබීම සමගම අනික් පාර්ශ්වයකට සුරැකුම්පත් ලැබෙන පදනම මත සිදුවේ. මෙය සිදුවනුයේ ලංකා සෞඛ්‍යවල පවතින සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ඉදිරිපත් කිරීමේ පහසුකම් යටතේය. විකුණන ලද අදාළ සුරැකුම්පත් අදාළ පියවීම් ක්‍රමය විසින්ම සුරැකුම්පත්වල විකුණුම් වටිනාකමට අදාළ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුමට මාරු කරනු ලබන අතර, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ගිණුම්වලට සුරැකුම්පත් මාරු කරනු ලැබේ. මෙහිදී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් විසින් ගෙවීම් උපදෙස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ.
9. මෙහිදී සුරැකුම්පත්වල මුහුණත් අගය අදාළ පොලී අනුපාතික මත කල් පිරෙන කාලය සඳහා වට්ටම් කරමින්, විකුණුම් අගය ගණනය කරනු ලැබේ. (රඳවා ගැනීමේ බදු සහිත විකුණුම් මිල)
10. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත්විට, ඔවුන් හා මහ බැංකුව අතර බැඳීමක් ඇති වෙයි. එම ගනුදෙනුව එම වෙළෙඳ දිනයේදීම පියවමින් ගරු කිරීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අලාභ ගෙවීමට සිදුවනු ඇත. එම අලාභය, පෙර තීරණය කරන ලද අනුපාතික අනුව, මිලදී ගත් මුදල මත ගණනය කරන ලද පොලී ප්‍රමාණයක් වනු ඇත. පියවීම් දිනයට පසු දින එම මුදල වාණිජ බැංකුව හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ජංගම ගිණුම හරකර ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කරනු ඇත.
11. කල් පිරෙන දිනයේදී, එයට අදාළ පියවීම් කටයුතු ස්වයංක්‍රීයව සිදු කෙරෙනු ඇත. කල් පිරීමේදී වටිනාකම කල් පිරෙන දිනයට ප්‍රථම දින අදාළ සුරැකුම්පත් පවත්වාගෙන ගිය සුරැකුම්පත් ගිණුම හිමි වාණිජ බැංකුව හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ දළ පියවීම් පද්ධතියේ ඇති ජංගම ගිණුමට මාරු කෙරෙනු ඇත.
12. අවශ්‍ය විටකදී පෙර තීරණය කළ පොලී අනුපාතික සහිත වූ මහ බැංකු සුරැකුම්පත්වල ඵලදායී අනුපාතිකය සහ

කල් පිරෙන කාල පරාසය වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. එවැනි වෙනස්වීම් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය/මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් දැනුම්දීමේ ක්‍රමයක් මගින් ඒවා බලපැවැත්වෙන දිනයෙහි 0930 පැයට පෙර දැනුම් දෙනු ඇත.

(ඇ) මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් අවශ්‍ය යැයි හැඟෙන විටකදී මහ බැංකු සුරැකුම්පත් පරිණත දිනයට ප්‍රථම විශ්‍රාම ගැන්වීම පිළිබඳව තීරණය කරනු ඇත. මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම.

(අ) වෙන්දේසි පදනම මත හෝ

(ආ) කලින් තීරණය කරන ලද පොලී අනුපාතයන් මත හෝ සිදු කරනු ඇත.

මෙම සුරැකුම්පත් වෙන්දේසි පදනම මත හෝ කලින් තීරණය කරන ලද පොලී අනුපාතයක් විශ්‍රාම ගැන්වීමට අදාළ නියමයන් හා කොන්දේසි (ඇ 1) හා (ඇ 2) සඳහන් ආකාරය වේ.

(ඇ1) වෙන්දේසි පදනම මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

1. අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරිණත දිනයට පෙර මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම (මිලදී ගැනීම්) පිළිබඳව විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් නිවේදනය කරනු ලැබේ.
2. කලින් ගෙවා නිම කරනු ලබන සුරැකුම්පත් පිළිබඳ විස්තර එනම් සුරැකුම්පත් ප්‍රමාණය (මුහුණත වටිනාකම), කල් පිරෙන දිනය සහ ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය (ISIN) වෙන්දේසිය පැවැත්වෙන දිනයේ හෝ ඇතුළත් එම නිවේදනය වෙන්දේසිය පැවැත්වෙන දිනයට පෙර එළඹෙන ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන පළමු දිනයේ හෝ විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමය තුළින් හා/හෝ මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය තුළින් හා/හෝ වෙනත් ඕනෑම දැනුම්දීමේ මාධ්‍යයක් තුළින් සිදු කරනු ලැබේ. එම නිවේදනය තුළින් නියමිත වටිනාකම හා එලදා අනුපාතිකය සඳහන් කරමින් සහභාගීත්ව ආයතන තුළින් ලංසු කැඳවනු ලබන අතර, වෙන්දේසිය සිදු කරනු ලබන දිනයේ 1300 පැයේ සිට 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලැබේ. ගනුදෙනු පියවීම් එදිනට පසු එළඹෙන කාර්යාලයීය දිනයේදී සිදු කරනු ලැබේ.
3. ලංසු ඉදිරිපත් කිරීම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් සිදුකල යුතුය. මෙම ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රමය ක්‍රියා විරහිත වී ඇත්නම් පමණක් දුරකථන මගින් ලංසු ඉදිරිපත් කළ හැකි අතර, ලංසු ඉදිරිපත් කර විනාඩි 15 ක් ඇතුළත එකී ලංසු බලය ලත් නිලධාරීන් දෙදෙනෙකු අත්සන් කරන ලද ෆැක්ස් නිවේදනයකින් තහවුරු කළ යුතුය. එම ෆැක්ස් නිවේදනයේ මුල් පිටපත එදිනම කාර්යාලයීය කටයුතු අවසන් වීමට පෙර දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. එක් සහභාගීත්ව ආයතනයකට උපරිම හයකට යටත්ව ලංසු ඉදිරිපත් කළ හැකිය. ලංසුවක අවම ප්‍රමාණය රුපියල් මිලියනයක් විය යුතු අතර, වැඩිවන සෑම ප්‍රමාණයක්ම මිලියන එකේ ගුණාකාර වලින් විය යුතුය.
4. පිළිගනු ලැබූ ලංසු පිළිබඳ විස්තර අදාළ සහභාගීත්ව ආයතන වෙත එදිනම 1430 පැයේදී විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් දන්වනු ලබයි.
5. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයට එකම මිල යටතේ ලංසු ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී, වෙන්දේසියේ මුල් ප්‍රමාණය ඉදිරිපත් කර ඇති ලංසුවල අනුපාතිකයක් මත (Pro-rata basis) පදනම ව අදාළ ආයතන වෙත ප්‍රදානය කරනු ලැබේ. ඒ අනුව පිළිගත් අවසන් ලංසුවට සහභාගීත්ව ආයතන ඉදිරිපත් කර ඇති ප්‍රමාණයන්ගෙන් කිසියම් කොටසක් පමණක් පිළිගනු ලබන අවස්ථා විය හැක.
6. සාර්ථක වූ එක් එක් ලංසුවල මිලදී ගැනීමේ අගය (මිල) ගණනය කිරීම, මිලදී ගනු ලැබූ සුරැකුම්පත්වල මුහුණත අගය, අදාළ සහභාගීත්ව ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ අනුපාතයෙන් අදාළ කල් පිරෙන කාල සීමාව සඳහා වට්ටම් කිරීම මගින් සිදුකරනු ලබයි.
7. ගනුදෙනු පියවීමේ දිනයේදී සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව එදින 0830 පැයට හෝ ඊට ප්‍රථමයෙන් ලංකාසෙකපු වෙත යොමු කරන අතර, එය පදනම් කරගෙන විශ්‍රාම ගැන්වූ (මිලදී ගත්) සුරැකුම්පත් ලංකා සෙකපු හි ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් ගිණුමට මාරු කිරීමත් සමඟ සුරැකුම්පත්වල ගැණුම් මිල සාර්ථක ලංසුකරුවන්ගේ තත්කාලීන දල පියවීම් ක්‍රමය යටතේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනුව පියවීම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් සහභාගීත්ව ආයතන විසින් පද්ධතිය වෙත කිසිම ගෙවීම් උපදෙසක් නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
8. ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගීත්ව ආයතනයක ලංසු පිළිගත් පසු එකී සහභාගීත්ව ආයතනය එමගින් බැඳීමකට යටත්වන අතර, එම ගනුදෙනු (සහභාගීත්ව ආයතනයේ විකිණීම) සාර්ථක කිරීමට (ගරු කිරීමට) අදාළ සහභාගීත්ව ආයතනය අපොහොසත් වන්නේ නම්, ඒ වෙනුවෙන් වූ හානිය වශයෙන් ලංසුවේ සඳහන් පොලී අනුපාතය යටතේ සුරැකුම්පත්වල පරිණතවීමට ඇති ඉතිරි කාලය සඳහා ගැනුම් මිල මත පොලී ගෙවීමට යටත් වේ. මෙසේ ගෙවීමට සිදුවන හානිය පියවුම් දිනයට පසු එළඹෙන ප්‍රථම බැංකු ව්‍යාපාරික කටයුතු දිනයේදී

මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුමට හර කරනු ලැබේ.

- 9. වෙන්දේසිය පැවැති දිනයේම අවශ්‍ය නම් අතිරේක වෙන්දේසියක් පැවැත්වීමේ අයිතිය මහ බැංකුව සතු වේ.
- 10. සහභාගිත්ව ආයතනයක ඕනෑම ලංසුවක කොටසක් හෝ සම්පූර්ණයෙන්ම පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

(ඇ2) මූලික තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

- 1. ශ්‍රී ලංකා මහ බැංකුව මූලික තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය වූ විට, විශ්‍රාම ගැන්වීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල ප්‍රමාණය, කල් පිරෙන දිනය, අනුපාතය සහ අදාළ මහ බැංකු සුරැකුම්පත්වල ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය (ISIN) ඇතුළත් නිවේදනයක් මගත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමය මගින් හා/හෝ මුදල් වෙළෙඳපොළ මගත අධීක්ෂණ පද්ධතිය මගින් හා/හෝ අනෙකුත් සන්නිවේදන මාධ්‍යයක් මගින් සිදුකරනු ලැබේ. එම නිවේදනය මගින් සහභාගිත්ව ආයතන වලින් එදිනම ලංසු කැඳවීම කරනු ලැබේ.
- 2. පියවීමේ දිනය ගනුදෙනු කිරීමේ දිනයට පසුව එළඹෙන ව්‍යාපාරික දිනය වනු ඇත.
 - අ. කලින් තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විකිණීමට කැමති සහභාගිත්ව ආයතන විකිණීමට බලාපොරොත්තුවන ප්‍රමාණය දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත එම දිනයේම 1500 පැයට පෙර දුරකථන මාර්ගයෙන් හෝ ෆැක්ස් නිවේදනයක් මගින් දැනුම් දිය යුතුය.
 - ආ. විකිණීමට බලාපොරොත්තු වන ප්‍රමාණය පිළිබඳ තොරතුරු එදිනම 1530 පැයට හෝ ඊට ප්‍රථමයෙන් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය වෙත (ස්ථීර පදනමක් යටතේ ගනුදෙනු සිදුකරනු ලබන මිල දී ගැනීම් විකල්ප යටතේ) දැනුම් දෙන ලෙස සියලුම සහභාගිත්ව ආයතනයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
 - ඇ. ගනුදෙනුවක අවම ප්‍රමාණය රුපියල් මිලියනයක් විය යුතු අතර, වැඩිවන ප්‍රමාණ මිලියන එකේ ගුණාකාර වලින් විය යුතුය.
 - ඈ. මෙම ගනුදෙනු පිළිගත් සහභාගිත්ව ආයතනයන්ට ඒ බව එදිනම 1530 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් (ස්ථීර පදනමක් යටතේ සිදු කරනු ලබන මිලදී ගැනීමේ විකල්පය යටතේ) බලාගත හැකිය.
- 3. ගනුදෙනු පියවීම, සුරැකුම්පත් භාරදීමට එරෙහි ගෙවීම් කිරීම (DVP) පදනම මත ලංකාසෙකයු හි සැසඳු ගනුදෙනු යොමු කිරීමේ පහසුකම යටතේ සිදු කරනු ලබයි. සැසඳු ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ගනුදෙනු පියවීමේ දින 0830 පැයට හෝ ඊට පළමුව ලංකාසෙකයු වෙත යොමු කරන අතර, එය පදනම් කරගෙන අදාළ මිලදී ගත් සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් ගිණුමට මාරු කිරීමත් සමගම සුරැකුම්පත්වල ගැනුම් මිල අදාළ සහභාගිත්ව ආයතනයන්ගේ තත්කාලීන දළ පියවීම් ක්‍රමය යටතේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනුව පියවනු ලබයි. මේ සඳහා සහභාගිත්ව ආයතන, ගෙවීම් උපදෙස් කිසිවක් පියවීම් පද්ධතිය වෙත නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
- 4. මිලදී ගැනීමේ අගය (මිල) මිලදී ගනු ලැබූ සුරැකුම්පත්වල මුහුණත අගය, කලින් තීරණය කරන ලද අනුපාතයෙන්, සුරැකුම්පත් කල් පිරීමට ඉතිරිව තිබෙන කාල සීමාව සඳහා වට්ටම් කිරීමෙන් ගණනය කරනු ලැබේ.
- 5. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනයක් ඉදිරිපත් කරන ලද කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව මහ බැංකු සුරැකුම්පත් විකිණීමක් පිළිගත් පසු එකී සහභාගිත්ව ආයතනය එමගින් බැඳීමකට යටත්වන අතර, ඒ අනුව එම ගනුදෙනුව පියවීම් දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ලංකාසෙකයු තුළ අදාළ ගෙවීම් කිරීමට අපොහොසත් වුවහොත් එම සහභාගිත්ව ආයතනය ඒ වෙනුවෙන් වූ හානිය ලෙස සුරැකුම්පත් විකිණීමට කලින් තීරණය කරන ලද අනුපාතය යටතේ පරිණත වීමට ඉදිරියට ඇති කාලය සඳහා සුරැකුම්පත් ගැනුම් මිල මත ගණනය කරන ලද පොලියක් ගෙවීමට යටත් වේ. මෙම පොලි ප්‍රමාණය ගනුදෙනු පියවීමේ දිනට පසුව එළඹෙන ප්‍රථම බැංකු ව්‍යාපාරික කටයුතු දිනයේදී අදාළ සහභාගිත්ව ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට හර කරනු ලැබේ.

මෙයට,

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

වක්‍රලේඛ අංක: 35/01/005/0006/18

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 මැයි 21 වන දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

වෙන්දේසි ක්‍රමය යටතේ, දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා මෙහෙයුම් උපදෙස්

නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 35/01/005/006/004 හා 2004 ජනවාරි 27 දිනැති විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් සඳහා උපදෙස්, වක්‍රලේඛයේ අ1 පරිච්ඡේදය හා සම්බන්ධවයි. මේ අනුව එක් දින ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනුවලට අමතරව දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා සහභාගිත්ව ආයතන සමග සම්බන්ධවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරන ලදී.

මෙම මෙහෙයුම් උපදෙස් අනුව යම් සහභාගිත්ව ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුව සමග දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා සහභාගිවීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සමග ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකුණුම් සඳහා වන ප්‍රධාන ගිවිසුමකට එළඹිය යුතු වේ. මෙහි භාවිතා වන කොන්දේසි ඒ අර්ථයෙන්ම ප්‍රධාන ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් ගිවිසුම්වල දී ද අදාළ වේ.

ප්‍රධාන ප්‍රතිමිලදී ගැනීම් හා විකුණුම් ගිවිසුම් හා මෙහෙයුම් උපදෙස් අතර යම් අර්බුදකාරී හෝ විෂමතාවක් ඇති වූ විට මෙම මෙහෙයුම් උපදෙස් මූලික වනු ඇත.

පහත සඳහන් කොන්දේසි හා ක්‍රමෝපායන් ගනුදෙනු සඳහා අදාළ වේ.

1. වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව (MOC) විසින් දිගුකාලීන ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු ප්‍රමාණය විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් නිවේදනය කරනු ලබයි. මෙහිදී ඉදිරිපත් කරනු ලබන වටිනාකම, කල්පිරෙන දිනය, වෙන්දේසිය සිදු කරන දිනය හා ඊට අදාළ පියවීම් සිදු කරන දිනය ඇතුළත් වේ.
2. වෙන්දේසිය සිදු කරනු ලබන දිනය, වැඩ කරන දිනකට පෙර සහභාගිත්ව ආයතන වෙත දන්වන අතර වෙන්දේසිය සිදුකරන දිනයේ 1300 හා 1400 පැය අතර සහභාගිත්ව ආයතනවලට තමන් මිල දී ගැනීමට බලාපොරොත්තු වන සුරැකුම්පත් ප්‍රමාණයන් හා පොලී අනුපාතික ඇතුළත් ලංසු ඉදිරිපත් කළ හැක. ගනුදෙනු සඳහා අදාළ පියවීම් ඊළඟ වැඩ කරන දින සිදුකරනු ඇත.
3. ලංසු, ඒ සඳහා ස්ථාපිත කර ඇති විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදුකළ යුතුයි. එම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය අක්‍රීය වූ අවස්ථාවන්හි දී පමණක් දුරකථනයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් භාරගනු ලැබේ. එසේ දුරකථනය මගින් ඉදිරිපත් කරන ලද මිල ගණන් විනාඩි 15 ක් තුළ බලයලත් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්සන් සහතිකව ගැක්ස් මගින් තහවුරු කළ යුතුයි.
එම පණිවිඩයේ මුල් පිටපත, එදිනම දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුයි.
4. එක් කල් පිරීමක් වෙනුවෙන් උපරිම වශයෙන් මිල ගණන් ඉදිරිපත් කිරීම් 6 ක් වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්හට ඉදිරිපත් කළ හැකිය. ඉදිරිපත් කරන මිල ගණන් අවමය රුපියල් මිලියනයක් විය යුතු අතර එම මිල ගණන් රුපියල් මිලියන එකෙහි ගුණාකාර විය යුතුයි.
5. වෙන්දේසියෙහි ප්‍රතිඵල විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ වෙනත් දැනුම්දීමේ ක්‍රමයකින් 1430 පැයට එදිනම නිවේදනය කරනු ලබයි. මෙම නිවේදනයේ භාරගත් මුළු ප්‍රමාණය සහ සාර්ථක වූ එලදායිතා අනුපාතිකවල බර තබන ලද සාමාන්‍ය අගය (WAYR) ඇතුළත් වනු ඇත.
6. විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් සෑම සාර්ථක ලංසු තැබුවෙකුටම එදින 1430 පැයට භාරගත් ප්‍රමාණයන් හා වෙන් කරන ලද ප්‍රමාණයන් දැනුම්දෙනු ලැබේ. වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කළ පොලී අනුපාත අනුව වෙන් කිරීම් සිදු කරනු ලැබේ. අයදුම් කරන ප්‍රමාණය පවත්නා වෙළෙඳපොළ මිල යටතේ නිර්ලේඛන සුරැකුම්පත්වල වටිනාකම නිකුත් කරන ලද මිල ගණන් යටතේ වන අගයෙන් වෙන් කර තැබිය යුතුයි.

7. සාර්ථක ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු පිළිබඳ තහවුරු කිරීම ප්‍රතිඵල නිකුත් කර පැයක් තුළ විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය ඔස්සේ දැනුම් දෙනු ලැබේ. මෙම තහවුරු කිරීම ඇමුණුම් අංක 1 හි පරිදි විය යුතුයි. සහභාගිත්ව ආයතන මෙම තහවුරු කිරීමේ පිටපතක් තම වාර්තා සඳහා තබාගත යුතුයි. පද්ධතියේ යම් කාර්මික දෝෂයක් නිසා කිසියම් ආයතනයකට මෙම තහවුරු කිරීමේ පිටපතක් ලබාගත නොහැකි වූ විටක දී ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව විසින් සහභාගිත්ව ආයතනයේ ඉල්ලීම පරිදි පිටපතක් ගැක්ස් කරනු ඇත.
8. ගනුදෙනු පියවීමේ දින දී ගනුදෙනු පියවීම සුරැකුම්පත් භාරදීමට එරෙහි ගෙවීම් කිරීම (DVP) පදනම මත ලංකාසෙට්ලේහි ඇති සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ පහසුකම යටතේ සිදු කරනු ලබයි. සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ගනුදෙනු පියවීමේ දින 0830 පැයට හෝ ඊට පළමුව ලංකාසෙට්ලේ වෙත යොමු කරනු ලබන අතර එය පදනම් කරගෙන අදාළ මිලදීගත් සුරැකුම්පත්වලට අදාළ වෙන් කරන ලද සුරැකුම්පත් ලංකාසෙකයුහි ඇති දේශීය මෙහෙයුම් ප්‍රතිමිල දී ගැනීම් ගිණුමට මාරු කිරීමත් සුරැකුම්පත්වල ගැනුම් මිල අදාළ සහභාගිත්ව ආයතනයන්ගේ නමින් මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනුව පියවනු ලබයි. මේ සඳහා සහභාගිත්ව ආයතන කිසිම ගෙවීම් උපදේශයක් පියවීම් පද්ධතියට නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
9. දේශීය මෙහෙයුම් ප්‍රතිමිලදී ගැනීම් ගිණුමට මාරු කරන ලද සහභාගිත්ව ආයතනයන්හි සුරැකුම්පත් මෙම මෙහෙයුම් උපදේස්වලට අනුව ගනුදෙනු කළ හැක්කේ ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් යටතේ පමණි. යම් ප්‍රතිමිලදී ගැනීමක පරිණත වීමේ දිනය ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවක පරිණත වීමේ දිනය වැඩකරන එක් දිනකට හෝ වඩා අඩු නොවිය යුතුයි.
10. සහභාගිත්ව ආයතන ලංකා සෙට්ලේහි ඇති තම පියවීමේ ගිණුමවල මිලදීගත් සුරැකුම්පත් මුළුමනින්ම ගෙවීමට ප්‍රමාණවත් මුදලක් පියවීම් කරන දිනයේ 0830 පැයට හෝ ඊට පෙර පවත්වා ගැනීමට සහතික විය යුතුයි. යම් ලෙසකින් සහභාගිත්ව ආයතනය පියවීම් දිනයේ ලංකාසෙකයුහි ව්‍යාපාරික කටයුතු අවසන්වීමට ප්‍රථම අදාළ ගෙවීම් කිරීමට අසමත් වුවහොත් එම සහභාගිත්ව ආයතනය ඒ වෙනුවෙන් වූ හානිය ලෙස මෙහෙයුම් උපදේස්වලට අනුව ගණනය කරන ලද මිලදී ගැනීම් මුදල හා ප්‍රතිමිලදී ගැනීම් මුදල අතර වෙනසට සමාන මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුයි. මෙම හානිය සඳහා වූ මුදල ගනුදෙනු පියවීමේ දිනට පසුව එළඹෙන ප්‍රථම ව්‍යාපාරික දිනයේ දී අදාළ සහභාගිත්ව ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට හර කරනු ලැබේ. යම් ලෙසකින් ගනුදෙනු සඳහා කල්පිරෙන දිනය හා ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංක සහිත සුරැකුම්පත් (ISIN) සම්බන්ධ වී ඇති විට එකී සුරැකුම්පත් වෙනම ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු ලෙස සලකනු ලැබේ.
11. ඉහත 8 වන වගන්තියේ සඳහන් පරිදි කල්පිරෙන දිනයේ (ප්‍රතිමිලදී ගැනුම් දිනයේ) සුරැකුම් මිල දී ගැනීමේ ගිණුමට සුරැකුම් යොමු කිරීමත් එයට අදාළ ප්‍රතිමිලදී ගැනීමේ මිල අදාළ සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුමට ගෙවීම් කිරීම සඳහා සැසඳූ සුරැකුම් යොමු කිරීමේ ගොනුව එදින 0830 පැයට හෝ ඊට පෙර ලංකාසෙකයු වෙත යොමු කරනු ලැබේ.
12. ප්‍රතිමිලදී ගැනීම් මිලෙහි, සහභාගිත්ව ආයතනයන් ලංසු තබන ලද පොලී අනුපාතයන් මත ගණනය කරන ලද පොලී ආන්තිකයකින් හා මිල දී ගැනීමේ මිලෙහි අන්තර්ගත වනු ඇත.
13. ඉහත වගන්ති අංක 11 හි පරිදි ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු සම්පූර්ණයෙන්ම පියවීමට ප්‍රමාණවත් සුරැකුම්පත් ලංකා සෙකයුහි ඇති දේශීය මෙහෙයුම් ප්‍රතිමිලදී ගැනීමේ දෛනික රාජකාරී කටයුතු අවසන් වීමට පෙර පවත්වාගෙන යාමට සහභාගිත්ව ආයතන සහතික විය යුතුයි. යම් ලෙසකින් ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු සම්පූර්ණයෙන් පියවීමට ප්‍රමාණවත් සුරැකුම්පත් දේශීය මෙහෙයුම් ප්‍රතිමිලදී ගැනීමේ ගිණුමෙහි නොමැති වූ විට පහත වගන්ති අංක 14 හි පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාකරනු ඇත.
14. යම් අවස්ථාවක දී මෙම මෙහෙයුම් උපදේස් යටතේ ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවලට ඇතුළත් වූ සහභාගිත්ව ආයතන ඉහත අංක 13 හි පරිදි මුළුමනින්ම පියවීමට අපොහොසත් වූ විට එම ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු නිල මිලට ස්ථාවර පහසුකම් යටතේ පූර්ණ විකුණුම් බවට පත්වනු ඇත. යම් විටක දී සුරැකුම්පත්වල නිල මිල, මිලදී ගැනීමේ මිලට වඩා වැඩිවුවහොත් සහභාගිත්ව ආයතනය එම වෙනසට සමාන මුදල් හා එහි පොලී ආන්තිකයන් (ඉහත අංක 12 හි පරිදි) ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු වේ. යම් විටක නිල මිල, මිලදී ගැනීමේ මිලට සමාන හෝ අඩු වුවහොත් සහභාගිත්ව ආයතන ඉහත පරිදිම ගණනය කළ පොලී ආන්තිකයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතු වේ. මෙසේ ගණනය කරන ලද මුදල හා සහභාගිත්ව ආයතන වෙතින් අය විය යුතු මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති පියවීම් ගිණුමට ඊළඟ වැඩ කරන දිනයේ හර කරනු ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමග ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනු සඳහා සහභාගි වීමට වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් වෙත ලබා දී ඇති පහසුකම අහෝසි කිරීමේ හැකියාව ද ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.
15. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයට එකම මිල යටතේ ලංසු ඉදිරිපත් කර ඇති අවස්ථාවල දී පවත්නා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කර ඇති ලංසුවල අනුපාතිකයන් මත (Pro rata basis) පදනමට අදාළ ලංසු තැබූ ආයතන වෙත ප්‍රදානය කරනු ලැබේ. ඒ අනුව පිළිගත් අවසන් ලංසුවට

සහභාගිත්ව ආයතන ඉදිරිපත් කර ඇති ප්‍රමාණයන්ගෙන් කිසියම් කොටසක් පමණක් පිළිගනු ලබන අවස්ථා විය හැක.

16. කිසියම් ප්‍රතිමිල දී ගැනීම් ගනුදෙනුවක ප්‍රතිමිලදී ගැනීම් දිනය බැංකු නිවාඩු දිනයක යෙදී ඇති විට, ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවේ යම් පාර්ශ්වයක විරෝධතාවක් මතුවූ විටක දී ඒ පිළිබඳ කටයුතු කිරීම ඊළඟ ආසන්නතම ව්‍යාපාරික දිනයේ සිදු කරනු ඇත.
17. සහභාගිත්ව ආයතනයක, ඕනෑම ලංසුවක කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුවේ.

වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්හට කලින් දැනුම්දීමක් සහිතව මෙම මෙහෙයුම් උපදෙස්හි එන කිසියම් නියමයන් සහ / හෝ වෙනස් කිරීමේ, අලුත් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇත.

ඒ. කමලසිරි
 අධ්‍යක්ෂ
 දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම 1

ශ්‍රී ලංකා මහ බැංකුව - විවට වෙළෙඳපොළ කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු තත්ත්වය

සහභාගිත්ව ආයතනය :
 වෙන්දේසි දිනය :
 වෙන්දේසි අංකය :

සහභාගිත්ව ආයතනය	ලංසු	ගිණුම් වර්ගය	පියවීම් දිනය	ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය	පිළිගත් මිලදී ගැනීම් වටිනාකම	එලදායීතාව	සුරැකුම්පත් මුහුණත වටිනාකම	ප්‍රතිමිලදී ගැනීම් වටිනාකම	කල්පිරෙන දිනය	තත්ත්වය

චක්‍රලේඛ අංක: 35/01/005/0006/18

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 සැප්තැම්බර් 30

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ප්‍රතිචක්‍රණුම් පහසුකම

ඉහත කාරණය සම්බන්ධ අපගේ 2008 පෙබරවාරි මස 21 දින දරන චක්‍රලේඛ අංක 35/01/005/0006/16 සම්බන්ධයෙනි.

මහ බැංකු ප්‍රති චක්‍රණුම් අනුපාතයට, එක් සහභාගිත්ව ආයතනයකට ලිත් මාසයක් තුළ මහ බැංකුවෙන් ප්‍රති චක්‍රණුම් පහසුකම් ලබාගත හැකි වාර ගණන 2008 ඔක්තෝබර් මස 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර 3 සිට වාර 6 දක්වා වැඩිකර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් (සහභාගිත්ව ආයතන) වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/19

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 13

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ප්‍රතිචක්‍රණුම් පහසුකම

ඉහත කාරණය සම්බන්ධ අපගේ 2008 සැප්තැම්බර් මස 30 දින දරන චක්‍රලේඛ අංක 35/01/005/0006/18 සම්බන්ධයෙනි.

මහ බැංකු ප්‍රති චක්‍රණුම් අනුපාතයට, එක් සහභාගිත්ව ආයතනයකට ලිත් මාසයක් තුළ මහ බැංකුවෙන් ප්‍රතිචක්‍රණුම් පහසුකම් ලබාගත හැකි වාර ගණන 2008 ඔක්තෝබර් මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර 6 සිට 10 දක්වා වැඩිකර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් (සහභාගිත්ව ආයතන) වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0007/02

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 16

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංවිභ අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත හා (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරය) 2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනතින් සංශෝධිත පරිදි 10(ඇ) 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2008 ඔක්තෝබර් 16 වැනි දින හා අංක 1571/12 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

- 2. ඉහත සඳහන් දැන්වීම පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික මුදලින් පවත්වාගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම්වලින් සියයට නවයයි දශම දෙකයි පහක (9.25%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.
- 3. ඉහත සඳහන් සංශෝධනයන් 2008 ඔක්තෝබර් 17 වන දින සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 2003 මාර්තු මස 20 වැනි දින හා අංක 35/01/005/0007/01 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් සියලුම උපදෙස් තවදුරටත් බල පැවැත්වෙනු ඇත.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/20

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ප්‍රතිචක්‍රණුම් පහසුකම

ඉහත කාරණය සම්බන්ධ අපගේ 2008 ඔක්තෝබර් මස 13 දින දරන චක්‍රලේඛ අංක 35/01/005/0006/19 සම්බන්ධයෙනි.

මහ බැංකු ප්‍රතිචක්‍රණුම් අනුපාතයට, එක් සහභාගිත්ව ආයතනයකට ලින් මාසයක් තුළ මහ බැංකුවෙන් ප්‍රති චක්‍රණුම් පහසුකම් ලබාගත හැකි වාර ගණන 2008 නොවැම්බර් මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වාර 10 සිට 3 දක්වා අඩුකර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් (සහභාගිත්ව ආයතන) වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/07

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ඉහත කරුණ සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද 2004 ඔක්තෝබර් 22 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/01 හා බැඳේ.

අපගේ 2004.10.22 දිනැති චක්‍රලේඛ අංක 35/01/005/0010/01 මගින් පනවන ලද වාහන ආනයන සඳහා විවෘත කරන ණයවර ලිපි සඳහා ආන්තික තැන්පතු අවශ්‍යතාවයන් 100% සිට 200% දක්වා වහාම බලපැවැත්වෙන පරිදි වැඩිකළ බව සියලුම වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

ඒ. කමලසිරි

අධ්‍යක්ෂ /දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0010/08

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 ඔක්තෝබර් 31

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

වාණිජ බැංකු විසින් “අ 1” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති භාණ්ඩ ආනයනය පිණිස ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේ දී එම ණයවර ලිපි එම භාණ්ඩවල ආනයන වටිනාකමින් සියයට සියයක් ආවරණය වන පරිදි, අවම මුදල් ආන්තිකයක් ඒවා විවෘත කරන වාණිජ බැංකුවෙහි තැන්පත් කර නොමැති අවස්ථාවක දී ණයවර ලිපි විවෘත නොකළ යුතු බව සියලු වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

“අ 1” ලේඛනයෙහි සඳහන් කොට ඇති භාණ්ඩ ආවරණය වන පරිදි දැනටමත් නිකුත් කර ඇති, ණයවර ලිපිවල වටිනාකම ඉහත ඡේදයෙහි සඳහන් කොන්දේසිවලට පරිබාහිරව වැඩි කිරීම සඳහා බැංකු විසින් අවසර නොදිය යුතුය.

මෙම චක්‍රලේඛනය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන පරිදි ආනයන ගනුදෙනුකරුවන්ට බැංකු විසින් අත්තිකාරම් ලබා නොදිය යුතුය. එනමුදු එම ආන්තික තැන්පතු මත පොලී ගෙවිය හැක.

මෙම චක්‍රලේඛයට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාළ ඉන්වොයිසිය මත බැංකු විසින් පිටසන් කළ යුතුය.

නැවත දන්වන තුරු වාණිජ බැංකු විසින් මෙම නියෝගවලට අනුකූලව කටයුතු කළයුතු වේ.

ඒ. කමලසිරි

අධ්‍යක්ෂ /දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0010/09

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද පිළිවෙළින් 2004.10.22 සහ 2008.10.31 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/01 හා 35/01/005/0010/07 හා බැඳේ.

2004.10.22 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/01 හි සඳහන් “අ - ලේඛනය” ණයවර ලිපි මත පනවන ලද සියයට 200 ක ආන්තික තැන්පතු අවශ්‍යතා භාණ්ඩ ලැයිස්තුව නමින් වූ මෙම චක්‍රලේඛයට අමුණා ඇති “අ-ලේඛනය” මගින් ආදේශනය වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දන්වා සිටිනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/10

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 04

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා සම්බන්ධයෙන් 2008.10.31 දාතම දරන අපගේ චක්‍රලේඛ අංක 35/01/005/0010/08 හා බැඳේ.

ඉහත සඳහන් චක්‍රලේඛයෙහි අ-1 ලැයිස්තුව වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛනය සමග අමුණා ඇති ණයවර ලිපි මත පනවන ලද සියයට 100 ක ආන්තික තැන්පතු අවශ්‍යතා නමින් වූ අ -1 භාණ්ඩ ලැයිස්තුව, ආදේශ කළ බව සියලු වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0007/03

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 නොවැම්බර් 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනත හා (ලංකා නීති ප්‍රඥප්තියේ 422 වැනි අධිකාරය) 2002 අංක 32 දරන මුදල් නීති (සංශෝධන) පනතින් සංශෝධිත පරිදි 10(ඇ) 93, 94, 96 සහ 97 වැනි වගන්ති යටතේ 2008

නොවැම්බර් 26 වැනි දින හා අංක 1577/7 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.

- 2. ඉහත සඳහන් දැන්වීම පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික මුදලින් පවත්වාගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම්වලින් සියයට හතයි දශම හතයි පහක (7.75%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වාගෙන යා යුතුය.
- 3. ඉහත සඳහන් සංශෝධනය 2008 නොවැම්බර් මස 28 වන දින සිට බලපැවැත්වෙනු ඇත. අපගේ 2003 මාර්තු මස 20 වැනි දින හා අංක 35/01/005/0007/01 දරන මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් සියලුම උපදෙස් තවදුරටත් බල පැවැත්වෙනු ඇත.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/11

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2008 දෙසැම්බර් 05

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැහැදීම

ඉහත කරුණ සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද 2008.11.04 දාතම දරන චක්‍රලේඛ අංක 35/01/005/0010/09 හා 35/01/005/0010/10 හා බැඳේ.

ඉහත සඳහන් කළ චක්‍රලේඛයන්ට අමුණා තිබූ ණයවර ලිපි මත පනවන ලද සියයට 200 ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය දැක්වූ භාණ්ඩ ලැයිස්තුව වන “අ - ලේඛනය” සහ ණයවර ලිපි මත පනවන ලද සියයට 100 ආන්තික තැන්පතු අවශ්‍යතාවය දැක්වූ භාණ්ඩ ලැයිස්තුව වන “අ 1-ලේඛනය” මෙම චක්‍රලේඛයට අමුණා ඇති පිළිවෙලින් “අ - ලේඛනය” සහ “අ1 - ලේඛනය” මගින් 2008.12.05 දින සිට ආදේශනය වන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දන්වා සිටිනු ලැබේ.

පහත දැක්වෙන කොන්දේසිවලට යටත්ව, පර්යන්ත වෙළෙඳාම යටතේ ප්‍රතිඅපනයනය සඳහා සිදුකරන ආනයනයන් සඳහා ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතාවයන් අදාළ නොවන බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත තවදුරටත් දන්වා සිටිනු ලැබේ.

- (අ) ආනයනය කරන ලද භාණ්ඩ, තෙවන රටට ප්‍රතිඅපනයනය කරන තෙක් රේගුවට අයත් බඩු ගබඩාවක ගබඩා කර තැබීම;
- (ආ) ආනයනය කරන ලද භාණ්ඩ තෙවන රටකට ප්‍රතිඅපනයනය කිරීමට පෙර නැවත ඇසිරීම/ ලේබල් කිරීම/ වැනි සාමාන්‍ය ක්‍රියාවලීන් රේගුවට අයත් බඩු ගබඩාවක් තුළ සිදුකිරීම ;
- (ඇ) වෙළෙඳාම සිදු කරනු ලබන රට තුළට භාණ්ඩ භෞතික වශයෙන් ළඟා නොවී දෙවන රටේ සිට තෙවන රට වෙතට භාණ්ඩ සෘජුවම අපනයනය කිරීමේ දී ;
- (ඈ) බඩු තොගය බඩු ගබඩාවකට රැගෙන නොගොස් වරාය තුළ හෝ ගුවන් තොටුපළේ දී එක් නැවකින්/ගුවන් යානාවකින් වෙන් නැවකට/ හෝ ගුවන් යානාවකට මාරු කිරීම.

ඒ. කමලසිරි
අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

අ - ලේඛනය

2008.12.05

**ණයවර ලිපි මත සියයට 200 ක අවම මුදල් ආන්තිකයක්
අවශ්‍ය වන භාණ්ඩ ලැයිස්තුව**

සංයෝජිත වර්ගීකරණ සංකේත	විස්තරය
රියදුරු ඇතුළුව මිනිස් දහ දෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ හැකි මෝටර් වාහන	
සම්පීඩන ජවලනය අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධ ඩීසල්)	
8702.10.10	රියදුරු ඇතුළුව පුද්ගලයින් (වැඩිහිටි) 13 ට අඩු සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා වසර 3 කට වඩා පැරණි නොවන මෝටර් වාහන.
8702.10.20	රියදුරු ඇතුළුව පුද්ගලයින් (වැඩිහිටි) 13 ට අඩු සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ හැකි මෝටර් වාහන, වසර 3 කට වඩා පැරණි වාහන.
8702.10.30	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (වැඩිහිටි) එහෙත් රියදුරු ද ඇතුළුව පුද්ගලයින් 17 කට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 5 කට වඩා පැරණි නොවන මෝටර් වාහන.
8702.10.40	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (වැඩිහිටි) එහෙත් රියදුරු ද ඇතුළුව පුද්ගලයින් 17 කට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 5 කට වඩා පැරණි මෝටර් වාහන.
වෙනත් :	
8702.90.10	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 3 කට වඩා පැරණි නොවන මෝටර් වාහන.
8702.90.20	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 3 කට වඩා පැරණි මෝටර් වාහන.
8702.90.30	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (වැඩිහිටි) එහෙත් රියදුරු ද ඇතුළුව පුද්ගලයින් 17 කට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 5 කට වඩා පැරණි නොවන මෝටර් වාහන.
8702.90.40	රියදුරු ඇතුළුව පුද්ගලයින් 13 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (වැඩිහිටි) එහෙත් රියදුරු ද ඇතුළුව පුද්ගලයින් 17 කට අඩු සංඛ්‍යාවක් (වැඩිහිටි) ප්‍රවාහනය සඳහා වසර 5 කට වඩා පැරණි මෝටර් වාහන.
මූලික වශයෙන් පුද්ගලයින් ප්‍රවාහනය සඳහා සකස් කරන ලද මෝටර් රථ සහ වෙනත් මෝටර් වාහන (සංකේත අංක 87.02 හැර) ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ	
නිම මත ධාවනය සඳහා විශේෂයෙන් සකසන ලද වාහන, ගොල්ෆ් රථ සහ ඊට සමාන වාහන	
8703.10.10	වසර 3 1/2 කට වඩා පැරණි නොවන වාහන
8703.10.20	වසර 3 1/2 කට වඩා පැරණි වාහන
පුලිගු - ජවලනය අභ්‍යන්තර දහන ප්‍රතිදාන එන්ජිම සහිත වෙනත් වාහන	
අශ්වබල 1000 නොඉක්මවන සිලින්ඩර ධාරිතාවය	
8703.21.60	ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි නොවන මෝටර් රථ
8703.21.70	ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි මෝටර් රථ
වෙනත්	
8703.21.91	වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.21.92	වසර 3 1/2 කට වඩා පැරණි
සිලින්ඩර ධාරිතාවය 1000 සීසී ඉක්මවන එහෙත් 1500 සීසී නොඉක්මවන	
8703.22.50	ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි නොවන මෝටර් රථ

8703.22.60	ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි මෝටර් රථ
8703.22.70	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.22.80	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි
	සිලින්ඩර ධාරිතාවය 1500 සීසී ඉක්මවන එහෙත් 3000 සීසී නොඉක්මවන
	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි නොවන මෝටර් රථ
8703.23.51	සිලින්ඩර ධාරිතාවය 1600 සීසී නොඉක්මවන
8703.23.59	වෙනත්
8703.23.60	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු වසර 3 1/2 කට වඩා පැරණි නොවන මෝටර් රථ
8703.23.70	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි නොවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු මෝටර් රථ
8703.23.80	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි නොවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු මෝටර් රථ
	වෙනත්
8703.23.91	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.23.92	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි
8703.23.93	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.23.94	සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන වසර 3 1/2 කට වඩා පැරණි
	සිලින්ඩර ධාරිතාවය 3000 සීසී ඉක්මවන
8703.24.50	වසර 3 1/2 කට වඩා පැරණි නොවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු මෝටර් රථ
8703.24.60	වසර 3 1/2 කට වඩා පැරණි ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ, ඇතුළු මෝටර් රථ
8703.24.70	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.24.80	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි
වෙනත් වාහන, සම්පීඩන-ජලනය අභ්‍යන්තර දහන පරස්පර පිස්ටන එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධ ඩීසල්)	
සිලින්ඩර ධාරිතාවය 1500 සීසී නොඉක්මවන	
8703.31.70	වසර 3 1/2 කට වඩා පැරණි නොවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.31.80	වසර 3 1/2 කට වඩා පැරණි ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
	වෙනත්
8703.31.91	වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.31.92	වසර 3 1/2 කට වඩා පැරණි
	සිලින්ඩර ධාරිතාවය 1500 සීසී ඉක්මවන එහෙත් 2500 සීසී නොඉක්මවන
	වසර 3 1/2 කට වඩා පැරණි නොවන සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.31.51	සිලින්ඩර ධාරිතාවය 1600 සීසී නොඉක්මවන
8703.32.59	වෙනත්
8703.32.60	වසර 3 1/2 කට වඩා පැරණි සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.32.70	වසර 3 1/2 කට වඩා පැරණි නොවන සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.32.80	වසර 3 1/2 කට වඩා පැරණි සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන ස්වේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ

වෙනත් :	
8703.32.91	වසර 3 1/2 කට වඩා පැරණි නොවන සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන
8703.32.92	වසර 3 1/2 කට වඩා පැරණි සිලින්ඩර ධාරිතාවය 2000 සීසී නොඉක්මවන
8703.32.93	වසර 3 1/2 කට වඩා පැරණි නොවන සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන
8703.32.94	වසර 3 1/2 කට වඩා පැරණි සිලින්ඩර ධාරිතාවය 2000 සීසී ඉක්මවන
	සිලින්ඩර ධාරිතාවය 2500 සීසී ඉක්මවන
8703.33.50	වසර 3 1/2 කට වඩා පැරණි නොවන ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.33.60	වසර 3 1/2 කට වඩා පැරණි ස්ටේෂන් වැගන් සහ ධාවන තරග රථ ඇතුළු මෝටර් රථ
8703.33.70	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.33.80	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි
	වෙනත්
8703.90.30	වෙනත් විද්‍යුත්, වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.90.40	වෙනත් විද්‍යුත්, වසර 3 1/2 කට වඩා පැරණි
8703.90.50	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි නොවන
8703.90.60	වෙනත් ; වසර 3 1/2 කට වඩා පැරණි
	භාණ්ඩ ප්‍රවාහනය කරන මෝටර් වාහන
	සම්පීඩන-ඡවලනය අභ්‍යන්තර දහන පිස්ටන් සහිත එන්ජිම (ඩීසල් හෝ අර්ධ ඩීසල්)
	කිලෝග්‍රෑම් 1500 ට වඩා අඩු දළ බරින් යුක්ත වාහන
8704.21.81	වසර 5 කට වඩා පැරණි නොවන
8704.21.82	වසර 5 කට වඩා පැරණි
	වෙනත්
8704.21.91	වසර 5 කට වඩා පැරණි නොවන
8704.21.92	වසර 5 කට වඩා පැරණි
	වෙනත් : පුලිඟු - ඡවලන අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජින් සහිත
	දළ වාහන බර කි.ග්‍රෑම් 1500 ට අඩු අනෙකුත් වාහන
8704.31.71	වසර 5 කට වඩා පැරණි නොවන
8704.31.72	වසර 5 කට වඩා පැරණි
	වෙනත්
8704.31.91	වසර 5 කට වඩා පැරණි නොවන
8704.31.92	වසර 5 කට වඩා පැරණි
	වෙනත්
8704.90.30	විද්‍යුත්, වසර 5 කට වඩා පැරණි නොවන
8704.90.40	විද්‍යුත්, වෙනත් වසර 5 කට වඩා පැරණි
8704.90.50	වෙනත් වසර 5 කට වඩා පැරණි නොවන
8704.90.60	වෙනත් වසර 5 කට වඩා පැරණි
	සංකේත අංක 87.01 සිට 87.05 දක්වා මෝටර් වාහන, එන්ජිම සවි කරන ලද වැසි සහිත
8706.00.20	සංකේත අංක 87.02 යටතේ එන්ජිම සවි කරන ලද නව වැසි සහිත වෙනත් මෝටර් වාහන
8706.00.40	එන්ජිම සවි කරන ලද වෙනත් නව වැසි සහිත වෙනත් මෝටර් වාහන සඳහා
8706.00.50	එන්ජිම සවි කරන ලද පාවිච්චි කළ වැසි

සංකේත අංක 87.01 සිට 87.05 දක්වා වන මෝටර් වාහන සඳහා වන බොඩි (කැබ් ඇතුළුව)	
8707.10	සංකේත අංක 87.03 යටතේ වන වාහන සඳහා
8707.90.10	අනෙකුත් වාහන ප්‍රධාන කොටස් හා කුලී රථ සමග එක්ව යන වාහන කොටස්, ප්‍රධාන වාහනයෙන් වෙන් කරන ලද නමුත් අනෙකුත් උපාංග වටිනාකම් දැක්වීමේ දී අදාළ නොවූ එම කොටස් සඳහා
8707.90.90	වෙනත්
සංකේත අංක 87.01 සිට 87.05 දක්වා වූ මෝටර් වාහනවල කොටස් හා උපාංග	
8708.29.10	බොඩි සහ කැබ්වල කපන ලද කොටස්
8708.70.10	සලකුණු දක්වන ලද රිම් සවි කරන ලද ටයර්
8708.70.20	වෙනත් රිම් සවි කරන ලද ටයර්
8708.99.20	උපකරණ සහිතව හෝ රහිතව එන්ජිම සවි නොකරන ලද වෙනත් නව වැසි
8708.99.30	උපකරණ සහිතව හෝ රහිතව එන්ජිම සවි නොකරන ලද වෙනත් පාවිච්චි කරන ලද වැසි
8708.99.40	මෝටර් වාහනවල කපනලද කොටස්
ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් ; වෙනත් වාහන, යාන්ත්‍රිකව ප්‍රචාලනය නොවන, සහ ඒවායේ කොටස්	
කැරවත් වර්ගයේ ට්‍රේලර් හා අර්ධ ට්‍රේලර්, නිවෙස් හෝ කඳවුරු සඳහා	
8716.10.01	වසර 5 කට වඩා පැරණි නොවන
8716.10.02	වසර 5 කට වඩා පැරණි

අ1 - ලේඛනය
2008.12.05
සියයට 100 ක ආන්තික තන්පතු අවශ්‍යතාවයට යටත්වන භාණ්ඩ ලැයිස්තුව

විස්තරය	ආවරණය වන ශීර්ෂ අංක
තෙල් සහ ඒවායේ විභේදනයන්	1511.10 හැර 1511 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක 1512.11 හැර 1512 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
වොක්ලට්	1806 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
පාන්, පේස්ට්‍රි, කේක්, විස්කෝතු සහ අනෙකුත් බක්කරේවරුන්ගේ කැවිලි	1905 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
බීර	2203
වයින්, වර්මන් සහ අනෙකුත් පැසවූ පාන වර්ග	2204 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක 2205 සහ 2206
ස්ප්‍රිතු වර්ග, ලිකියර් වර්ග සහ අනෙකුත් ස්ප්‍රිතුමය පාන වර්ග	2208 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
සුවඳ විලවුන් සහ ප්‍රසාදන දියර	3303
ශෝභාව හෝ හැඩ වැඩ ගන්වන සකස් කිරීම් (තොල්, ඇස්, පාද ප්‍රසාදන ආදිය)	3304 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
හිසකෙස් මත භාවිතා කළ හැකි සකස් කිරීම්	3305 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
රැවුල බෑමට පෙර, රැවුල බෑමේදී හෝ රැවුල බෑමෙන් පසුව පාවිච්චි කරනු ලබන සකස් කිරීම්, කාය දුගන්ධනාශක සහ දහදිය මර්ධනයන්, සුවඳවත් කළ ස්නාන ලවණ වර්ග සහ අනෙකුත් ස්නාන පිළියෙල කිරීම්, සුගන්ධ වහනය සඳහා වූ සකස් කිරීම් හෝ කාමර සුවඳවත් කිරීම්	3307.10, 3307.20, 3307.30, 3307.41 සහ 3307.49 සහ 3307.90.90
සබන් සහ කාබනික පෘෂ්ඨ ක්‍රියාකාරක නිෂ්පාදන	3401 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
ප්ලාස්ටික් වර්ගවලින් නිමකල මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ අනෙකුත් ගෘහ උපකරණ සහ ප්‍රසාදිත භාණ්ඩ	3924 හැර 3924.90.10 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
ගෙතු හෝ ක්‍රෝෂේ ගෙතු ඇඟළුම් කොටස්	6117.80.01, 6117.80.09 සහ 6117.90 හැර පරිච්ඡේද 61 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
නොගෙතු හෝ ක්‍රෝෂේ නොගෙතු ඇඟළුම් කොටස්	6217 හැර පරිච්ඡේද 62 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
පාවහන්	6406 (කොටස්) හැර 64 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
කෘතිම මල්	6702 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
බිත්ති පිගන් ගඩොල්, බිම් පිගන් ගඩොල් සහ ඒ හා සමාන දෑ	6907 සහ 6908 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
පිගන් මැටි, පෝසිලේන් හෝ චීන මැටි වලින් තනන ලද මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, අනෙකුත් ගෘහ භාණ්ඩ සහ ප්‍රසාදන භාණ්ඩ ගෘහ භාණ්ඩ, පිගන් මැටි, පෝසිලේන් හෝ චීන මැටිවලින් තනන ලද ප්‍රසාදන භාණ්ඩ	6911 සහ 6912 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
කුඩා ප්‍රතිමා සහ අනෙකුත් පිගන් මැටි සැරසිලි භාණ්ඩ	6913 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
මේසයේ මුළුතැන්ගෙයි, ප්‍රසාදනයේ, කාර්යාලයේ, ආභාෂ්‍යාතර සැරසිලි හෝ එවැනි කාර්යයන් උදෙසා වූ විදුරු බඩු	7013.99.01 (ළදරු කිරි බෝතල්) හැර 7013 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
අනුකරණ ආභරණ	7117 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත

විස්තරය	ආවරණය වන ශීර්ෂ අංක
මල නොබැඳෙන වානේ වලින් කලා වූ මේස උපකරණ, මුළුතැන්ගෙයී උපකරණ, සහ අනෙකුත් ගෘහ උපකරණ	7323.93
අගුළු හා ඉබි අගුළු	8301.10, 8301.20, 8301.30, 8301.40 සහ 8301.50
විදුලි පංකා	8414.51 සහ 8414.59.10
වායු සමීකරණ යන්ත්‍ර	8415 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
ශීතකරණ, අධි ශීතකරණ සහ අනෙකුත් ශීතකරණ හෝ අධිශීතකරණ උපකරණ	8418.91.01, 8418.91.02, 8418.91.09, 8418.99.01, 8418.99.02, සහ 8418.99.09 හැර 8418 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
පිගන් හාණ්ඩ සෝදන යන්ත්‍ර	8422.11
ගෘහ සහ රෙදි සෝදන වර්ගයේ සෝදන යන්ත්‍ර	8450.90 හැර 8450 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
ස්වයංයුක්ත විදුලි මෝටරයක් සහිත විද්‍යුත් යාන්ත්‍රික ගෘහ උපකරණ (උදා: රික්ත පවිත්‍රක, බිම ඔප දමන යන්ත්‍ර, ආහාර ඇඹරුම් යන්ත්‍ර, මිශ්‍රක බ්ලෙන්ඩර්ස් ආදිය)	8509.90 (කොටස්) හැර 8509 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ස්වයංයුක්ත විද්‍යුත් මෝටරයක් සහිත රැවුල බාන, කොණ්ඩා කපන, ලෝම ඉවත් කරන උපකරණ	8510.90 (කොටස්) හැර 8510 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
විද්‍යුත් ක්ෂණික හෝ සංවය ජලනාපක හා ගිල්ලුම් තාපක	8516.10
හිසකෙස් වියලන උපකරණ හා අනෙකුත් හිසකෙස් සකස් කිරීමේ උපකරණ	8516.31 සහ 8516.32
විද්‍යුත් ඉස්ත්‍රික	8516.40
මයික්‍රොවේව් උදුන්	8516.50
අනෙකුත් උදුන් හා ලිප්	8516.60
කෝපි හා තේ පිළියෙල කරන උපකරණ	8516.71
කර කරන උපකරණ (ටෝස්ටර්)	8516.72
වීඩියෝ සුසර කිරීමේ උපකරණයක් අනුබද්ධ වූ හෝ නොවූ වීඩියෝ පටිගත කරණ හෝ ප්‍රති නිෂ්පාදන උපකරණ	8521 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
රූපවාහිනී	8528.12, 8528.72.10, 8528.72.20, 8528.72.31, 8528.72.32, 8528.72.33, 8528.72.34, 8528.72.35, 8528.72.36, 8528.72.39, 8528.72.41, 8528.72.42, 8528.72.43, 8528.72.44, 8528.72.45, 8528.72.49, 8528.72.90,
ඇන්ටෙනා	8529.10.01, 8529.10.02, 8529.10.03
විද්‍යුත් සුත්‍රිකා බල්බ සහ ගක්ති කාර්යක්ෂම සංයුක්ත ෆ්ලෝරොසන්ට් ලාම්පු සහ අනෙකුත් ලාම්පු	8539.22
අත් ඔර්ලෝසු සහ ඔර්ලෝසු	9101, 9102, 9103 සහ 9105 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
ලාම්පු සහ විදුලි සවි කිරීම්	9405.10, 9405.20, 9405.30, 9405.40, 9405.40.10, 9405.40.20 සහ 9405.40.90
සෙල්ලම් බඩු	9503 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක

සම්බන්ධ අංකය: 06/04/01/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 මාර්තු 28

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කරන්නන් සහ යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන් පිළිබඳ
(බලපත්‍ර දීමේ) නියෝග - 2005**

ඉහත විෂය සම්බන්ධ අපගේ 2005.09.23 දිනැති, සම්බන්ධ අංක. 06/07/07/2005 දරන මෙහෙයුම් උපදෙස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරෙන අතර ඉහත මෙහෙයුම් උපදෙස් හි අඩංගු උපදෙස් වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගු වන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ඩී. වසන්ත
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/02/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 මැයි 06

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

විදේශීය ආයෝජකයින් විසින් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම

විදේශීය රටවල පුරවැසියන්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය සංස්ථායික ආයෝජකයින් එනම් විදේශීය රටවල අරමුදල්, සහයෝගිතා අරමුදල් සහ ප්‍රාදේශීය අරමුදල් යනාදියට දැන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට, විකිණීමට සහ පැවරීමට හැකිවන අතර එකී සියලුම ආයෝජනවල එකතුව, නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකමෙන් 10% නොඉක්මවිය යුතුයි.

I. ගෙවීම් පිළිවෙළ

භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශ රටවල පුරවැසියන්ට හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන හෝ විදේශීය සංස්ථායික ආයෝජකයින්ට එකී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හා සම්බන්ධ ගෙවීම් කටයුතු බැංකු පද්ධතිය හරහා කෙරෙන ආමුඛ ප්‍රේෂණයන් හා ආයෝජකයාගේ නමින් ආරම්භ කරන ලද විශේෂ රුපියල් ගිණුමක් එනම් “භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA-2) හරහා සිදු කළ හැක. මෙම ගිණුම් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමට සුදුසුකම් ලත් ආයෝජකයන්ගේ තනි පුද්ගල ගිණුමක් ලෙස හෝ දෙදෙනෙකු හෝ කීපදෙනෙකුගේ හවුල් ගිණුමක් ලෙස ද පවත්වා ගත හැක.

2. TIERA-2 සඳහා අවසරලත් බැර

ගිණුම් සඳහා බැරකරනු ලැබිය හැක්කේ,

- (අ) විදේශීය රටවලින් බැංකු පද්ධතිය හරහා කෙරෙන ආමුඛ ප්‍රේෂණ
- (ආ) භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙන්/ පැවරීමෙන් හෝ කල් පිරීමෙන් පසු ලද මුදල් හෝ එකී ආයෝජනයෙන් ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබුණු ආදායම්

3. TIERA-2 සඳහා අවසරලත් හර

ගිණුම් සඳහා හර කරනු ලැබිය හැක්කේ,

- (අ) භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය සඳහා කරනු ලබන ගෙවීම්
- (ආ) ප්‍රාථමික වෙළෙඳුන් හට කරන ගෙවීම්
- (ඇ) අදාළ බැංකු ගාස්තු සඳහා කෙරෙන ගෙවීම්
- (ඈ) විදේශීය ආයෝජකයාගේ දේශීය වියදම්
- (ඉ) භාණ්ඩාගාර බිල්පත් විකිණීම / පැවරීම හෝ කල්පිරීම වෙනුවෙන් හෝ එකී ආයෝජනයෙන් ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබුණු ආදායම්වල ප්‍රතිමුඛ ප්‍රේෂණ

4. වාර්තා කිරීමේ අවශ්‍යතාවයන්

බලයලත් වෙළෙඳුන් විසින්, අමුණා ඇති පෝර්මයට අනුව අදාළ තොරතුරු දැනටමත් ස්ථානගත කර ඇති මංගත පද්ධතිය (Online System) හරහා දෛනික පදනම මත මෙම දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතුයි.

මෙයට - විශ්වාසී,
ඩී. වසන්ත
විනිමය පාලක

බලයලත් වෙළෙඳුන්ගේ නම :

..... දිනට භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුමේ (TIERA-2) දෛනික වාර්තාව රු.මිලියන

අයිතමය	වටිනාකම
01. ආරම්භක ශේෂය (පෙර දින අවසානයේ ශේෂය)	
02. බැරවීම් (අ) ප්‍රාග්ධන ලාභ (ආ) එතෙරින් ලැබුණු ආමුඛ ප්‍රේෂණ	
03. හරවීම් (අ) දේශීය ආපසු ගැනීම් (ආ) එතෙර සම්ප්‍රේෂණ	
04. අවසාන ශේෂය	

සම්බන්ධ විස්තර :

“ ඩී ” ශාඛාව
දුරකථන අංකය : 2477242
ඊ - මේල් : ecd@cbsl.lk

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1550/21 - 2008 මැයි 23 වැනි සිකුරාදා - 2008.05.23
(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය
විනිමය පාලන පනතේ 7, 10, 11,15 සහ 30 (5) වගන්තිය ප්‍රකාර වූ අවසරය

විනිමය පාලන පනත යටතේ 2007 ජනවාරි මස 22 වැනි දින ප්‍රසිද්ධ කරන ලද, අංක 1481/1 දරන රජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) මගින් කළ දැන්වීමේ 1 ඡේදය මෙමගින් ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කරනු ලැබීමෙන් සංශෝධනය කරනු ලැබේ.

“1. මෙහි මින් මතු දක්වා ඇති කොන්දේසිවලට යටත්ව -

- (අ) විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල්, සහයෝගිතා අරමුදල් ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ විදේශ රටවල පුරවැසියන් හට ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ පැවරීම වෙනුවෙන් විනිමය පාලන පනතේ (ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය) 10,11,15 සහ 30 වැනි වගන්තියේ (5) වැනි උප වගන්තිය ප්‍රකාරව, සහ
- (ආ) විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල්, සහයෝගිතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ විදේශ රටවල පුරවැසියන් හට ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයකු විසින් කරනු ලබන ඕනෑම ගෙවීමකට හෝ බැර කිරීමකට විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව,

මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ”

ඩී. වසන්ත,
විනිමය පාලක.

2008 මැයි මස 23 වැනි දින,

කොළඹ දීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය **අති විශේෂ**

අංක 1550/22 - 2008 මැයි 23 වැනි සිකුරාදා - 2008.05.23
(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය **ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්**

ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය
විනිමය පාලන පනතේ 7 වගන්තිය ප්‍රකාර වූ අවසරය

ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කර ඇති භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ගනුදෙනු වෙනුවෙන් විදේශ රටවල පුරවැසියනට, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ විදේශීය ආයතනික ආයෝජකයන් එනම්, විදේශ රටක අරමුදල්, සහයෝගිතා අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුදල්වලට ගෙවීමක් හෝ බැර කිරීමක් සඳහා විනිමය පාලන පනතේ 7 (අ) වගන්තිය යටතේ වූ කාර්යයන් සඳහා ශ්‍රී ලංකාවේ නේවාසිකයන්ට මෙයින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

ඩී. වසන්ත,
විනිමය පාලක.

2008 මැයි මස 23 වැනි දින,

කොළඹ දිය.

සම්බන්ධ අංකය: 06/04/03/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ.590,
කොළඹ 1.

2008 මැයි 23

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

සම්බන්ධ : 2007.01.22 දිනැති මෙහෙයුම් උපදෙස් අංක.06/04/03/2007

2007.12.06 දිනැති මෙහෙයුම් උපදෙස් අංක.06/04/10/2007 මගින් සංශෝධනය කරන ලද ඉහත උපදෙස් මාලාව තවදුරටත් පහත සඳහන් පරිදි සංශෝධනය කරනු ලැබේ.

1. පළමු ඡේදය අවලංගු කර ඒ වෙනුවට පහත ඡේදය ආදේශ කෙරේ.

"1. විදේශීය රටවල අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය රටවල පුරවැසියනට රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට සහ ඒවා තබා ගැනීමට අවසර දීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ලද අතර එලෙස මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කර, යම් අවස්ථාවක නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට 10 ක් නොඉක්මවිය යුතුය. එබැවින්, ඉහත සඳහන් කාණ්ඩයන්හි විදේශීය ආයෝජකයන්ට ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට, තමන් සන්තකයේ තබා ගැනීමට සහ පැවරීමට අවසරය ප්‍රදානය කරනු ලැබේ. ඉහත සඳහන් භාණ්ඩාගාර

බැඳුම්කර මිල දී ගත් විදේශීය ආයෝජකයාට එම භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකාවේ නේවාසික හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික වන, ඕනෑම පුද්ගලයෙකුට ද්විතීයික වෙළෙඳපොළේ දී සන්නකයේ තබාගැනීමේ කාලසීමාවකින් තොරව විකිණීමට හා පැවරීමට අවස්ථාව ඇත.

2. පහත වාක්‍ය බණ්ඩය ඉවත් කරනු ලැබේ.

“ ඡේද අංක.03 හි අනුඡේද (අ) හි “ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද”

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අපගේ 2007.12.06 දිනැති 06/04/10/2007 අංක දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,

ඩී. වසන්ත

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/04/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ. 590,
කොළඹ 1.

2008 මැයි 29

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි/මහත්මියනි,

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙහි අපනයනකරුවන් දිරිගැන්වීමේ උපාය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ විදේශ විනිමය අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස “මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම” නමින් ගිණුමක් හඳුන්වාදීමට තීරණය කරන ලදී.

ඒ අනුව, සෘජුව හෝ වක්‍රව මැණික් සහ/හෝ ස්වර්ණාභරණ අපනයනය සඳහා සම්බන්ධවන තනි පුද්ගලයින්, ආයතන සහ සමාගම් වෙනුවෙන් විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට පහත කොන්දේසිවලට යටත්ව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් අවසර දෙනු ඇත.

2. ගිණුම් ආරම්භ කිරීම

මෙම යෝජනා ක්‍රමය යටතේ, තනි පුද්ගලයින්, ආයතන හෝ සමාගම් නමින් වෙක්පත් නිකුත් කළ නොහැකි, ඉතිරි කිරීමේ හෝ ස්ථිර තැන්පතු ගිණුම් ආකාරයෙන් දේශීය බැංකු ඒකකයෙහි මෙම ගිණුම් පවත්වාගත හැකි අතර එකී තනි පුද්ගල, ආයතනය හෝ සමාගම මැණික් හා/හෝ ස්වර්ණාභරණ අපනයනයේ නිරත වන්නකු බවට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් දෙනු ලබන සහතික පත්‍රය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමෙන් මෙම ගිණුම් ආරම්භ කළ හැක.

3. මෙම ගිණුම් සඳහා අනුමත බැර

- අ) මැණික් හා/හෝ ස්වර්ණාභරණ අපනයනය වෙනුවෙන් අනුමත විදේශ මුදලින් බැංකු පද්ධතිය හරහා ලද ඉපැයීම්
- ආ) ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට රට තුළට ගෙන එන ලද, විදේශයන්හි දී මැණික් හා ස්වර්ණාභරණ විකිණීමෙන් ලද මුදල්, ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද ගමන් බඩු ප්‍රකාශනයෙහි පිටපතක් සමග බලයලත් වෙළෙඳුන්ට ඉදිරිපත් කිරීම.

- ඇ) මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය කරන්නන්හට අමුද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් ගිණුම් හිමියාට බැංකු අණකර හෝ බැංකු පැවරුම් ආකාරයෙන් දේශීය වශයෙන් ලැබෙන විදේශ විනිමය
- ඈ) ගිණුමේ ශේෂය මත ලද පොළිය

4. මෙම ගිණුම් සඳහා අනුමත හර

- අ) 1998 අප්‍රේල් 08 දිනැති අංක. 1022/6 දරන රජයේ ගැසට් පත්‍රයේ පල කරන ලද, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ, අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වෙළඳාම සහ ආහාර ඇමති විසින් පනවන ලද රෙගුලාසිවලට අනුකූලව මෙරටට ආනයනය කරනු ලබන රළු මැණික් ගල් සහ වෙනත් අමුද්‍රව්‍ය සඳහා විදේශ මුදලින් කරනු ලබන ගෙවීම්,
- ආ) විදේශයන්හිදී රළු මැණික් ගල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිලට ගැනුම් සඳහා එක් වරකට ඇ.එ.ජ.ඩොලර් 10,000 ට නොවැඩි මුදලක් ආපසු ගැනීම.
- ඇ) ශ්‍රී ලංකාව තුළ දී සිදු කරන වියදම් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් මුදල් ආපසු ගැනීම් නිදහසේ සිදුකළ හැකි නමුත් එසේ ගන්නා ලද මුදල් විදේශ ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය කර නැවත ගිණුමට බැර කිරීම සිදු කළ නොහැක.
- ඈ) රළු මැණික් ගල් හෝ ස්වර්ණාභරණ සැපයීම් වෙනුවෙන් දේශීය සැපයුම්කරුවන්ට බැංකු පැවරුම් සහ බැංකු අණකර ආකාරයෙන් විදේශ ව්‍යවහාර මුදලින් කරන ගෙවීම්.

5. අවම ශේෂ අවශ්‍යතාවය

මෙකී යෝජනා ක්‍රමය යටතේ පවත්වාගෙන යනු ලබන ගිණුම් සඳහා අවම වශයෙන් ඇ.එ.ජ.ඩො. 10,000 ක ශේෂයක් පවත්වාගත යුතුය.

6. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

බලයලත් වෙළෙඳුන් විසින්, සම්බන්ධිත ආකෘතියට අනුව එක් එක් ගිණුම් පිළිබඳ ත්‍රෛමාසික වාර්තා ඊළඟ කාර්තුවෙහි දින 15 ක් ඇතුළත විනිමය පාලන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මෙයට - විශ්වාසී,
 ඩී. වසන්ත
 විනිමය පාලක

ඇ.මුණුම

බැංකුවේ නම :

.....මාසය සඳහා

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම

ගිණුම් අංකය	ගිණුම් හිමිකරුගේ නම	මුදල් වර්ගය	ආරම්භක ශේෂය	මුළු බැර කිරීම්	මුළු හර කිරීම්	අවසාන ශේෂය

සම්බන්ධ අංකය : 06/04/05/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.

2008 ජූනි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA)

විනිමය පාලන පනතෙහි වගන්ති ප්‍රකාර, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ගෙන් දේශීය බැංකු ඒකකයෙහි තැන්පතු භාර ගැනීම සඳහා පහත ක්‍රියා පිළිවෙළට අනුව බලයලත් වෙළෙඳුන්ට මෙයින් පොදු අවසරය ප්‍රදානය කරනු ලැබේ.

- i. මෙම ගිණුම් ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් ආයෝජකයන් : විදේශයන්හි පුරවැසියන්, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය සංස්ථායික ආයෝජකයින් එනම්, දේශීය අරමුදල්, සහයෝගිතා අරමුදල් සහ ප්‍රාදේශීය අරමුදල්, මෙකී ගිණුම්, සුදුසුකම්ලත් ආයෝජකයින් දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි පිරිසකගේ හවුල් ගිණුමක් ලෙසද පවත්වාගත හැක.
- ii. ගිණුම් වර්ගය : අනුමත විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් කාලීන තැන්පතු හෝ ඉතිරිකිරීමේ තැන්පතු ආකාරයෙන්.
- iii. අනුමත බැර
 - අ) උක්ත තැන්පතුවල ආයෝජනය කිරීමේ අරමුණින්, බැංකු පද්ධතිය හරහා විදේශ රටවලින් ලැබෙන ආමුඛ ප්‍රේෂණ.
 - ආ) ගිණුම් හිමියා තාවකාලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, අදාළ පරිදි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට රැගෙන ආ සංචාරක චෙක්පත්, බැංකු අණකර හෝ මුදල් නෝට්ටු ආකාරයෙන් බලයලත් වෙළෙන්දා වෙත ඉදිරිපත් කරන ලද විදේශ ව්‍යවහාර මුදල්; එසේ වුවද එම සංචාරක චෙක්පත් ශ්‍රී ලංකාවෙන් පිටතදී නිකුත් කළ ඒවා විය යුතු අතර බැංකු අණකර ගිණුම් හිමියාගේ නමින් පිටසන් කර තිබිය යුතුය.
 - ඇ) ගිණුමේ ශේෂය මත උපයන ලද පොළිය.
- iv. අනුමත හර : ප්‍රතිමුඛ ප්‍රේෂණ, වෙනත් විදේශ ආයෝජන තැන්පත් ගිණුමකට සිදු කරන මාරුකිරීම්, ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළදී සිදු කරන වියදම් සහ හර බදු වැනි වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම්.
- v. අවම ශේෂ අවශ්‍යතාවය : අැ.එ.ජ.ඩො. 10,000 ක් හෝ ඊට තුල්‍ය වන වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක්/ ශ්‍රී ලංකා රුපියල්.
- vi. විදේශ ආයෝජන තැන්පතු ගිණුමේ සම්පූර්ණ ශේෂ සීමාව : බලයලත් වෙළෙන්දෙකු සතු ආයෝජන තැන්පතු ශේෂයන්හි සම්පූර්ණ වටිනාකම, එකී බලයලත් වෙළෙන්දාගේ දේශීය බැංකු ඒකකයෙහි මුළු තැන්පතු ප්‍රමාණයෙන් 20% ක් නොඉක්මවිය යුතුය.
- vii. අවදානම් කළමනාකරණය : බලයලත් වෙළෙඳුන් ආයෝජන තැන්පතු ගිණුම්වලට අදාළව ඇතිවිය හැකි අවදානම් එනම්, ද්‍රවශීලතා අවදානම සහ විනිමය අනුපාතික අවදානම ඔවුන්ගේ අනෙකුත් ව්‍යාපාරවලින් වෙන්කොට තක්සේරු කළ යුතු අතර විශේෂ අවදානම් කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කළ යුතුය. මෙකී අවදානම් කළමනාකරණ පද්ධතියෙහි කාර්ය සාධකත්වය තක්සේරු කිරීමට අදාළ තොරතුරු බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන්ට පරීක්ෂා කිරීම සඳහා ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවක ලබාදීමට හැකි විය යුතුය.
- viii. වාර්තා කිරීම : බලයලත් වෙළෙඳුන් විසින් සම්බන්ධිත ආකෘතියට අනුව අදාළ තොරතුරු කාර්තු පදනම මත ඊළඟ කාර්තුවෙහි දින 15 ක් ගතවීමට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මෙයට - විශ්වාසී,
ඩී. වසන්ත
විනිමය පාලක

..... අවසානයට
විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA) වලට අදාළ කාර්තුමය වාර්තාව

බලයලත් වෙළෙන්දාගේ නම

අයිතමය/මුදල් වර්ගය	සංඛ්‍යාව/ශේෂය
01. ගිණුම් සංඛ්‍යාව ඇ.එ.ජ.ඩොලර් බ්‍රිතාන්‍ය පවුම් යුරෝ ශ්‍රී ලංකා රුපියල් වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
02. පවතින අවසාන ශේෂය .000 ඇ.එ.ජ.ඩොලර් බ්‍රිතාන්‍ය පවුම් යුරෝ ශ්‍රී ලංකා රුපියල් වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
03. බැර කිරීම් අ) ආමුඛ ප්‍රේෂණ .000 ඇ.එ.ජ.ඩොලර් බ්‍රිතාන්‍ය පවුම් යුරෝ ශ්‍රී ලංකා රුපියල් වෙනත් (කරුණාකර සඳහන් කරන්න) ආ) රටකුලට ගෙන එන ලද විදේශ මුදල් තැන්පත් කිරීම් ඇ.එ.ජ.ඩොලර් බ්‍රිතාන්‍ය පවුම් යුරෝ ශ්‍රී ලංකා රුපියල් වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	
04. හර කිරීම් කාර්තුව තුළ සිදු කරන ලද ප්‍රතිමුඛ ප්‍රේෂණ .000 ඇ.එ.ජ.ඩොලර් බ්‍රිතාන්‍ය පවුම් යුරෝ ශ්‍රී ලංකා රුපියල් වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	

සැ.යු. : කරුණාකර ගිණුම්වලට අදාළ තොරතුරු මුදල් වර්ගයන්ට අනුව වෙන් වෙන්ව දක්වන්න.

බලයලත් නිලධාරියා :
 බලයලත් වෙළෙන්දාගේ නම සහ ලිපිනය :
 දිනය :

සම්බන්ධ තොරතුරු :

“සී” ශාඛාව
 විනිමය පාලන දෙපාර්තමේන්තුව
 දුරකථන අංකය : 2477242
 ෆැක්ස් අංකය : 2477716
 ඊ-මේල් : ecd@cbsl.lk

සම්බන්ධ අංකය: 06/04/07/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 ජූලි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

අන්වේවාසික ආවෘත ගිණුම්

පවතින අන්වේවාසික ආවෘත ගිණුම්වල 2008 ජූලි 01 දින බැරට පවතින සම්පූර්ණ ශේෂය, ගිණුම් හිමියාට හෝ ගිණුම් හිමියාගේ නීත්‍යානුකූල ප්‍රතිලාභීන්ට ප්‍රතිමුඛ ප්‍රේෂණ ලෙස නිදහස් කිරීමට පහත කොන්දේසිවලට යටත්ව, බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

- (i) ශේෂය නිදහස් කිරීමට පෙර අන්වේවාසික ආවෘත ගිණුම් හිමියාගේ නම, පවතින ශේෂය, ගිණුම් හිමියා පදිංචි රටෙහි ඔහුගේ ලිපිනය, ආදී අන්වේවාසික ආවෘත ගිණුමට අදාළ තොරතුරු බලයලත් වෙළෙඳුන් විසින් විනිමය පාලකවරයා වෙත ඉදිරිපත් කිරීම සහ අදාළ ශේෂය නිදහස් කිරීම සඳහා කරන ලද ඉල්ලීම් පිළිගත් බවට විනිමය පාලක වෙතින් ලද දැනුම්දීම, සහ
 - (ii) ප්‍රේෂණය කරන මුදල් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් බදු නිදහස් කිරීමේ සහතිකය ගිණුම් හිමියා විසින් බලයලත් වෙළෙඳුන් වෙත ඉදිරිපත් කිරීම.
2. විගාමිකයාට හෝ විගාමිකයා වෙනුවෙන් කරන ලද ඕනෑම ප්‍රතිමුඛ ප්‍රේෂණ විගාමිකයාගේ නමින් පවතින ආවෘත ගිණුම් හරහා සිදු කළ යුතුය.
 3. විනිමය පාලන පනතෙහි අදාළ නීති රෙගුලාසිවලට අනුකූලව ආරම්භ කර පවත්වාගෙන යනු ලබන ආවෘත ගිණුම් හෝ නව ආවෘත ගිණුම්වලට 2008 ජූලි 01 දිනට පසු තැන්පත් කරන ලද තැන්පතු සඳහා පහත ගනුදෙනු සිදු කිරීමට ද අවසරය ප්‍රදානය කරනු ලැබේ.
 - (i) ආවෘත ගිණුම් හිමියා ප්‍රාග්ධන හෝ වෙනත් මාධ්‍යයන්ගෙන් ලැබෙන සියලුම ආදායම් එනම්, මූර්ත වත්කම් හෝ මූල්‍ය වත්කම්වල ආයෝජනය, විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිලාභ, රක්ෂණ ඔප්පුවලට අදාළ හිමිකම් සහ කුලී ආදායම් යනාදිය තුළින් උත්පාදනය වන ලද ආදායම්වලට අදාළව එකී ආදායම් උත්පාදිත මාධ්‍යන්ට අදාළ ලියවිලි ඉදිරිපත් කරමින් වර්ෂයකට ඇ.එ.ජ.ඩොලර් 20,000 ක උපරිමයකට යටත්ව කෙරෙන ප්‍රතිමුඛ ප්‍රේෂණ. කෙසේ නමුත් අදාළ ගිණුම් හිමියා නමින් බලයලත් වෙළෙඳුන් විසින් පවත්වාගෙන යනු ලබන සියලුම ආවෘත ගිණුම් හරහා සිදු කෙරෙන ප්‍රේෂණයන් වර්ෂයකට ඇ.එ.ජ.ඩොලර් 20,000 නොඉක්මවිය යුතු අතර, ගිණුම් හිමියා විසින් අනුමත සීමාව වන වර්ෂයකට ඇ.එ.ජ.ඩොලර් 20,000 ඉක්මවන ලද ප්‍රේෂණයන් සිදු නොකළ බවට හෝ සිදු නොකරන බවට සමාදාන විනිශ්චයකරුවෙකු සාක්ෂි දැරූ මුද්‍රා තබන ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
 - (ii) ආයෝජනයන් ද ඇතුළුව ඕනෑම අරමුණක් සඳහා ශ්‍රී ලංකාව තුළ සිදු කරන වියදම්.
 4. විනිමය පාලක විසින් නිකුත් කරන ලද විශේෂිත උපදෙස්වලට අනුව ආවෘත ගිණුම් ලෙස නම් කරන ලද හෝ නම් කළ හැකි ගිණුම් හෝ මුදල් ප්‍රමාණයන් සඳහා ඉහත අනුමැතියන් වලට නොවේ.
 5. බලයලත් වෙළෙඳුන් විසින් ගිණුම් හිමියන් සමග ඇති කර ගන්නා ලද ගිවිසුම්වලට අනුව ආවෘත ගිණුමේ පවතින ශේෂ මත පොලිය ගෙවිය හැක.

6. බලයලත් වෙළෙඳුන් විසින් ප්‍රතිමුඛ ප්‍රේෂණයන් සඳහා විදේශ විනිමය විකිණීමට අදාළව සම්පූර්ණ කරන ලද “පෝරම 4” සතිපතා විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර ආවෘත ගිණුම්වලට අදාළව විදේශ විනිමය ප්‍රතිමුඛ ප්‍රේෂණයන් සම්බන්ධ ඒකාබද්ධ වාර්තාවක් මාසික පදනම යටතේ සෑම මසකම ඊළඟ මස පළමුවැනි සතිය ඇතුළත සම්බන්ධිත ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතුය.
7. අනේවාසික ආවෘත ගිණුම්වලට අදාළව මීට පෙර නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මෙතැන් පටන් අවලංගු කෙරේ.
8. අර්ථ නිරූපනය :

මෙහිදී “ ආවෘත ගිණුම් ” යන්නෙන් විනිමය පාලන පනතේ 31 වගන්තියට අනුව, ගෙවීමක් සිදු කිරීම සඳහා හෝ ඕනෑම මුදලක් බැරට පවත්වාගෙන යාම සඳහා අනේවාසිකයකු විසින් බලයලත් වෙළෙන්දෙකු වෙත පවත්වාගෙන යනු ලබන ගිණුම් අදහස් කෙරේ.

මෙයට - විශ්වාසී,
ඩී. වසන්ත
විනිමය පාලක

.....මාසය සඳහා
ආවෘත ගිණුම්වල ඇති අරමුදල්හි ප්‍රතිමුඛ ප්‍රේෂණ සම්බන්ධව ඒකාබද්ධ වාර්තාව

ඇ.එ.ජ.ඩොලර්වලින්

අයිතමය	වටිනාකම
01. 2008 ජූලි 02 සිට මස අවසානය දක්වා ප්‍රේෂණය කරන ලද සම්පූර්ණ වටිනාකම	
02. මස තුළ දී කරන ලද ප්‍රේෂණයන්ගේ සම්පූර්ණ වටිනාකම	

බලයලත් නිලධාරී

බලයලත් වෙළෙන්දාගේ

නම සහ ලිපිනය :

.....

.....

සම්බන්ධ විස්තර :

“ ඩී ” ශාඛාව
විනිමය පාලන දෙපාර්තමේන්තුව
දුරකථන අංකය : 2477242
ඊ - මේල් : ecd@cbsl.lk

බැංකුව	ශාඛාව	අනුක්‍රමික අංකය
□ □ □ □ □	□ □ □ □ □	□ □ □ □ □ □ □ □ □ □ □ □

ශ්‍රී ලංකා මහ බැංකුව

විදේශ විනිමය අලෙවිය - විගාමිකයන් සහ ආවෘත ගිණුම් ගිණියන්

බලයලත් වෙළෙන්දා වෙත,
අයදුම්කරුගේ සම්පූර්ණ නම

වර්තමාන ලිපිනය :

එතෙර ලිපිනය :

පුරවැසි භාවය :

රැකියාව හෝ වෘත්තිය :

ජා.හැ.අං. සහ විදේශ ගමන් බලපත්‍ර අංකය :

අයදුම්කරු කැටුව යන යැපෙන්නන්ගේ නම් :

(1)

(2)

(3)

(4)

(5)

යැපෙන්නන්ගේ ජා.හැ.අං.සහ විදේශ ගමන් බලපත්‍ර අංක :

(1)

(2)

(3)

(4)

(5)

ශ්‍රී ලංකාවෙන් විගමනය කිරීමට යෝජිත දිනය:

වර්ෂය/ මාසය/ දිනය

විදේශ විනිමය මිලට ගැනීමේ අරමුණ :

විදේශ විනිමය භාවිතා කිරීම

සංචාරක වෙක්පත් :

අණකර :

ව්‍යවහාර මුදල් :

වෙනත් (සඳහන් කරන්න):.....

අයදුම්කරු සහ කැටුව යන යැපෙන්නන්ගේ ප්‍රකාශය

මම/අප ඉහත ප්‍රකාශ කරන ලද නියමිත රටෙහි ස්ථිර පදිංචිය පිණිස ශ්‍රී ලංකාව හැර යාම/හැරගිය බව, මම/අප ප්‍රකාශ කර සිටින අතර මගේ/අපගේ දැනුම සහ විශ්වාසය අනුව, මේ සමග ඉදිරිපත් කර ඇති ලේඛන නිවැරදි හා සත්‍ය බව ප්‍රකාශ කරමි/කරමු. ඉහත අරමුණ සඳහා මම/අපි ඉල්ලුම්පත්‍රයක් වෙතත් බලයලත් වෙළෙන්දෙකු වෙත ඉදිරිපත් නොකළ බවට ද මම/අපි ප්‍රකාශ කර සිටිමි/සිටිමු.

දිනය :

වර්ෂය/ මාසය/ දිනය
අයදුම්කරුගේ අත්සන

විනිමය පාලක වෙත,

බැංකු සංකේතය :

ශාඛා සංකේතය :

අංශ සංකේතය :

රටෙහි සංකේතය :

අරමුණු සංකේතය:

ව්‍යවහාර මුදල් සංකේතය :

විදේශ විනිමය නිදහස් කිරීම :

සංචාරක වෙක්පත් :

අණකර :

ව්‍යවහාර මුදල් නෝට්ටු :

වෙනත් (සඳහන් කරන්න) :

බැංකුවේ සම්බන්ධ අංක :

මවිසින් අදාළ ලේඛන පරීක්ෂා කරන ලද අතර ඉල්ලුමේ සඳහා විය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන අතර අයදුම්කරු විසින් දක්වන ලද අරමුණ සඳහා විදේශ විනිමය අලෙවි කිරීම තහවුරු කරමි.

දිනය :

වර්ෂය/ මාසය/ දිනය
බලයලත් වෙළෙන්දාගේ අත්සන සහ මුද්‍රාව

සම්බන්ධ අංකය: 06/04/08/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ.590,
කොළඹ 1.

2008 ජූලි 02

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

විගාමිකයන් සඳහා විදේශ විනිමය අලෙවිය

පවුල් ඒකකයට හෝ තම පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග කැටුව නොයන තනි පුද්ගලයෙකුට ඔවුන් ශ්‍රී ලංකාවෙන් අපගමනයේ දී, ඇ.එ.ජ.ඩොලර් 150,000 හෝ අනුමත විදේශ ව්‍යවහාර මුදලින් ඊට තුල්‍ය වන අගයක උපරිමයකට යටත්ව ප්‍රතිමුඛ ප්‍රේෂණයන් සඳහා විදේශ විනිමය විකිණීමට පහත ක්‍රියාමාර්ගයන්ට අනුව බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසර දෙනු ලැබේ.

- (i) විගමනයට අනුගාමීව ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වන ප්‍රේෂණයන්ගේ උපරිම වටිනාකමට සියලුම ප්‍රභවයන්ගෙන් නිත්‍යානුකූලව අත්පත් කර ගත් අරමුදල් එනම්, මූර්ත හෝ මූල්‍ය වත්කම් විකිණීමෙන් උපයා ගත් මුදල්, හිමිකම් මත ලද මුදල් හෝ ශ්‍රී ලංකාවේ දී ලැබුණු ආදායම් සහ පෞද්ගලික ස්වර්ණාභරණ ද ඇතුළත්ව පෞද්ගලික බඩබාහිරාදිය ඇතුළත් වේ.
- (ii) උපරිම වටිනාකම ඇ.එ.ජ.ඩොලර් 150,000 යන්නට විගාමික පවුල් ඒකකයකට හෝ පවුලේ අනෙකුත් සාමාජිකයන් කැටුව නොයන තනි පුද්ගලයෙකුට, තනි හෝ සියලුම බලයලත් වෙළෙඳුන් විසින් අලෙවි කරන ලද විදේශ විනිමය ඇතුළත් වේ.
- (iii) විගමනය සඳහා යෝජිත දිනක දී විදේශ රටක ස්ථිර පදිංචිය සඳහා ශ්‍රී ලංකාව හැරුණු විගාමිකයාගේ අවසන් හා අවලංගු කළ නොහැකි තීරණය බව සහ ප්‍රේෂණය සඳහා කිසිදු නීතිමය අවහිරයක් නොමැති බව ප්‍රකාශ කරමින් සමාදාන විනිශ්චයකරුවෙකු සහතික කළ මුද්‍රා තබන ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම.
- (iv) ප්‍රේෂණය කරනු ලබන අරමුදල් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් බදු නිදහස් කිරීමේ සහතිකය ඉදිරිපත් කිරීම.
- (v) පෞද්ගලික ස්වර්ණාභරණ අපනයනයේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් තක්සේරුවක් ඉදිරිපත් කිරීම.
- (vi) වලංගු විදේශ ගමන් බලපත්‍රය හා සංක්‍රමණික විසා පත්‍රයෙහි ඡායා පිටපත් ඉදිරිපත් කිරීම.
- (vii) විගාමිකයාට අයත් ඇ.එ.ජ.ඩො. 150,000 සීමාව ඉක්මවන වෙනත් අරමුදල්, අනේවාසික ආවාත ගිණුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2008 ජූලි 02 දිනැති අංක.06/04/07/2008 විධානයන්ට අනුව පවත්වාගෙන යන අදාළ ආවාත ගිණුම්වලට බැර කිරීම.
- (viii) ප්‍රේෂණයන්ට අදාළ ඉල්ලුම්පත්‍රය, විගාමිකයා ශ්‍රී ලංකාවෙන් අපගමනය සඳහා යෝජිත දින සිට මාස 03 ක් ඇතුළත සැකසීම.

- (ix) ප්‍රේෂණයන් එක් වාරිකයකට වඩා වැඩි වාරික ගණනකින් සිදු වන්නේ නම්, එකී ප්‍රේෂණයන්හි සියලුම වාරිකයන් එකම බලයලත් වෙළෙන්දා හරහා සිදු කළ හැක.
 - (x) බලයලත් වෙළෙන්දා විසින් අලෙවි කරන ලද විදේශ විනිමය ප්‍රමාණය සහ ප්‍රේෂණයෙහි අරමුණ විදේශ ගමන් බලපත්‍රයෙහි පිටසන් කිරීම.
 - (xi) විගාමිකයන්ගේ අපගමනයෙන් පසු ඔවුන් විසින් සිදු කරනු ලබන අරමුදල් ප්‍රතිමුඛ ප්‍රේෂණ සම්බන්ධයෙන් ඉල්ලුම් පත්‍ර විනිමය පාලකගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
 - (xii) බලයලත් වෙළෙන්දා විසින් විගාමිකයන්ට විදේශ විනිමය අලෙවිය පිළිබඳව සම්පූර්ණ කරන ලද “පෝරම 4”, සතිපතා පදනම යටතේ ද විගාමිකයන්ට විදේශ විනිමය අලෙවිය පිළිබඳ ඒකාබද්ධ වාර්තාව අමුණා ඇති පෝරමයට අනුව මාසික පදනම යටතේ ද සෑම මසකම ඊළඟ මස පළමු සතිය ඉක්මවීමට මත්තෙන් ඉදිරිපත් කිරීම.
2. විගාමිකයන්ට විදේශ විනිමය අලෙවිය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මෙතැන් පටන් අවලංගු වේ.

මෙයට - විශ්වාසී,
 ඩී. වසන්ත
 විනිමය පාලක

.....මාසය සඳහා විගාමිකයන්ට

විදේශ විනිමය අලෙවිය සම්බන්ධ ඒකාබද්ධ වාර්තාව

ඇ.එ.ජ.ඩොලර්වලින්

අයිතමය	සංඛ්‍යාව/ වටිනාකම
01. ප්‍රේෂණයන් සංඛ්‍යාව	
02. 2008 ජූලි 02 දින සිට මාසය දක්වා ප්‍රේෂණයන්ගේ සම්පූර්ණ වටිනාකම	
3. මාසය තුළ සිදු කළ ප්‍රේෂණයන්ගේ සම්පූර්ණ වටිනාකම	

බලයලත් නිලධාරී

බලයලත් වෙළෙන්දාගේ

නම සහ ලිපිනය :

.....

.....

සම්බන්ධ විස්තර :

“ ඩී ” ශාඛාව,
 විනිමය පාලන දෙපාර්තමේන්තුව.
 දුරකථන අංකය : 2477242
 ඊ - මේල් : ecd@cbsl.lk

සම්බන්ධ අංකය : 06/04/09/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2008 ජූලි 03

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
මහත්වරුනි,

විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA)

විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් ඉහත විෂයට අදාළව නිකුත් කරන ලද 2008.06.02 දිනැති අංක. 06/04/05/2008 දරන විධානයට වැඩිමනත්ව මෙම විධානය නිකුත් කරනු ලැබේ.

ඔබ වෙත මෙමගින් දැනුම් දෙනු ලබන්නේ,

1. විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (FIDA) ආදායම් බද්දෙන්, ආදායම් රැඳවුම් බද්දෙන් (Withholding of income tax) සහ හර බද්දෙන් නිදහස් බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.
2. විදේශ ආයෝජන තැන්පතු ගිණුම (FIDA) “විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA)” ලෙස නැවත නම් කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ඩී. වසන්ත
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/11/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2008 ජූලි මස 10

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
මහත්වරුනි,

විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් - විශේෂ ගිණුම්

“ශ්‍රී ලංකා - මගේ සිහින නිවාස වැඩ සටහන” යටතේ නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය දීර්ඝ කිරීමට බලාපොරොත්තුවන විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්කාර කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. මෙම යෝජනා ක්‍රමය, වයස අවු. 55 ට වැඩි සියලුම විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විවෘතයි. අයදුම්කරුවන්ට ඔවුන්ගේ කලත්‍රයන් සහ යැපෙන්නන් කැටුව ඒමට අනුමැතිය ඇත.

මෙම යෝජනා ක්‍රමය යටතේ වන අයදුම්කරුවෙක් අවම වශයෙන් ඇ.එ.ජ.ඩොලර් 15,000 ක් හෝ වෙනත් පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක ප්‍රේෂණයක් කළයුතු අතර එම අරමුදල් අයදුම්කරුගේ නමින් බලයලත් වෙළෙන්දෙකු යටතේ දේශීය බැංකු ඒකකයෙහි විදේශ ව්‍යවහාර මුදල් ස්ථිර තැන්පතුවක් ලෙස තැන්පත් කළ යුතුය. මෙම ප්‍රමාණය, අයදුම්කරු තේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින්නාක් කල් එම ගිණුමේ රඳවා ගත යුතුය. ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළදී ඔවුන්ගේ නඩත්තුවට යන වියදම් සඳහා ප්‍රධාන අයදුම්කරු වෙනුවෙන් ඇ.එ.ජ. ඩොලර් 1,500 ක් සහ තමා කැටුව එන කලත්‍රයා සහ එක් එක් යැපෙන දරුවන් සඳහා ඇ.එ.ජ.ඩොලර් 750 ක් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක මාසික ප්‍රේෂණයන් ගිණුම් හිමියා නමින් ශ්‍රී ලංකා රුපියල් ඉතුරුම් හෝ ජංගම ගිණුමක තැන්පත් කළ යුතුය.

මෙම යෝජනා ක්‍රමය යටතේ, විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙරටට ගෙන එන ලද අරමුදල් තැන්පත් කිරීමේ අරමුණ සඳහා පහත සඳහන් විශේෂ ගිණුම් දේශීය බැංකු ඒකකයෙහි ආරම්භ කිරීම සඳහා බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසර දෙනු ලැබේ.

විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු ගිණුම් (SFNFDA) - විදේශ ව්‍යවහාර මුදල්

බැර :

මෙම ගිණුම්, ශ්‍රී ලංකාව තුළට බැංකු පද්ධතිය හරහා ගෙනෙන ලද ඇ.එ.ජ.ඩොලර් 15,000 ක් හෝ වෙනත් පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක අවම ආරම්භක මුදල තැන්පත් කිරීමේ අරමුණ සඳහා ආරම්භ කළ යුතුය.

හර :

විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියා ශ්‍රී ලංකාව තුළ තම පදිංචිය අවසාන කිරීමට තීරණය කරන අවස්ථාවේදී, විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලැබීමෙන් පසු මෙම ගිණුමින් හර කිරීම සඳහා අවසර ලැබේ.

විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ස්ථිර තැන්පතු ගිණුම් (SFNFDA) මත ගෙවන පොළීය පහත සඳහන් විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ගිණුම් (SFNRA) වෙත මාරු කළ යුතුය.

විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ගිණුම (SFNRA)

රට තුළට ගෙනවිත් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන ලද, ඇ.එ.ජ.ඩොලර් 1,500 කින් හෝ වෙනත් පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක අවම තැන්පතුවකින් ඉතිරි කිරීම හෝ ජංගම ගිණුම් ආකාරයෙන් මෙම ගිණුම් ආරම්භ කළ හැක.

බැර :

මෙම ගිණුම්වලට කරනු ලබන බැර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුයි.

- (i) විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියා විසින් මෙරටට ගෙනඑන ලද විදේශ ව්‍යවහාර මුදල්, ඔහුගේ නඩත්තුව සඳහා (මාසිකව ඇ.එ.ජ.ඩො.1500) සහ ඔහුගේ කලත්‍රයාගේ සහ සෙසු යැපෙන්නන්ගේ නඩත්තුව සඳහා (එක් එක් යැපෙන්නා සඳහා මාසිකව ඇ.එ.ජ.ඩො.750)
- (ii) විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ස්ථිර තැන්පතු ගිණුම්වල (SFNFDA) ශේෂය මත ගෙවන ලද පොළිය

හර :

මෙම ගිණුම්වලට කරනු ලබන හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුයි.

- (i) ආයෝජකයාගේ සහ ඔහුගේ යැපෙන්නන්ගේ දේශීය වියදම්
- (ii) ආයෝජකයාගේ සහ/හෝ ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ යැපෙන්නන්ගේ ජාත්‍යන්තර ජංගම ගනුදෙනු සඳහා කරනු ලබන ගෙවීම්වලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණයන්

සියලුම බලයලත් වෙළෙඳුන් විසින් මෙම රුපියල් සහ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට අදාළ කාර්තුමය වාර්තාවන් මාර්තු, ජූනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් යන සෑම කාර්තුවක් අවසානයේදීම ඊළඟ මස දින 15 ක් ඇතුළත විනිමය පාලන දෙපාර්තමේන්තුවේ “ඩී” ශාඛාවට සැපයිය යුතුය.

උක්ත මැයෙන් මීට පෙර නිකුත් කරන ලද 2008.07.09 දිනැති සම්බන්ධ අංක. 06/04/10/2008 දරන විධානයන් මෙමගින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

ඩී. වසන්ත
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/12/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ.590,
කොළඹ 1.

2008 ජූලි 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම

එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා දෙනු ලබන විදේශ ගමන් දීමනාවේ කොටසක් වශයෙන් දැනට නිකුත් කරනු ලබන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණය, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 1,000 සිට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 2,000 හෝ වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ නමුත්, විදේශ ගමන් සඳහා විදේශ විනිමය නිකුත් කළ යුත්තේ ඉල්ලීමේ සඳහා වය පිළිබඳව නිසි පරීක්ෂාවක් කිරීම මගින් සෑහීමකට පත්වීමෙන් පසුව බවට බලයලත් වෙළෙඳුන්හට උපදෙස් දෙනු ලැබේ.

ඉහත විෂය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද 2007.06.14 දිනැති සම්බන්ධ අංක.06/04/08/2007 දරන විධානයන් මෙයින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

ඩී. වසන්ත
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1559/16 - 2008 ජූලි 23 වැනි බදාදා - 2008.07.23

(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

විනිමය පාලන පනතේ (ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය) යටතේ දැන්වීම
විනිමය පාලන පනතේ 5,7,8,11 වගන්ති, 22 වගන්තියේ (I) වන උප වගන්තිය සහ 30 වගන්තියේ
(5) වන උප වගන්තිය ප්‍රකාර අවසරය

අවසරය - පහත දැක්වෙන පුද්ගල කාණ්ඩයන්ට විනිමය පාලන පනතේ (ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වැනි අධිකාරය) 5,7,8,11 වගන්ති, 22 වන වගන්තියේ (I) වන උප වගන්තිය සහ 30 වගන්තියේ (5) වන උප වගන්තිය අනුව අදාළ වන පරිදි ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලැබූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිලදී ගැනීම, පැවරීම සහ ගෙවීම් කිරීම සඳහා ද එකී පුද්ගල කාණ්ඩයන් විසින් හෝ එකී පුද්ගල කාණ්ඩයන්ට බැඳුම්කර අපනයනය කිරීම සඳහා ද මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

- (i) 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥාපනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද ප්‍රාථමික වෙළෙඳුන් ;
- (ii) ශ්‍රී ලංකාව තුළ හෝ පිටත තේවාසික වුවද විදේශීය රාජ්‍යයන්හි පුරවැසියන් ;
- (iii) ශ්‍රී ලංකාවෙන් පිටත තම නිත්‍ය වාසස්ථානය කර ගත් ශ්‍රී ලාංකික පුරවැසියන් ;
- (iv) වෘත්තීයක හෝ ව්‍යාපාරයක නියැලීම හෝ රැකියාවක් කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගොස් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ;
- (v) ශ්‍රී ලංකාව හැර වෙනත් රටක නීතිය යටතේ, සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ ආයතනයන් ;
- (vi) 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ව්‍යාපාර කරගෙන යාම සඳහා ලියාපදිංචි කරන ලද සමාගම් ; කෙසේ වුවද මෙම රක්ෂණ සමාගම් විසින් සිදු කරන සියලු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිල දී ගැනීම් විනිමය පාලක විසින් අනුමත කරන ලද වාණිජ බැංකුවක පවත්වාගෙන යනු ලබන විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හර කිරීමකින් සිදු කළ යුතුය.

අංක 1208/14 සහ 2001 නොවැම්බර් 01 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීම මෙමගින් අවලංගු කරනු ලැබේ.

ඊ.ඒ.හෙට්ටිආරච්චි
විනිමය පාලක

2008 ජූලි මස 23 වැනි දින,
කොළඹ දී ය.

සම්බන්ධ අංකය: 06/04/13/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 ජූලි 25

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/
භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම**

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට 2007.12.31 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන් ද ඇතුළත් කරගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවල දී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම

ලියාපදිංචි අංකය

- | | |
|--|----------------|
| 1. සීමාසහිත හාබර් ලයින්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0249 |
| 2. සීමාසහිත ඊසී ෆ්‍රේට් (පෞද්ගලික) සමාගම | 06/07/009/0250 |
| 3. සීමාසහිත ලා වෝග් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම | 06/07/009/0251 |
| 4. සීමාසහිත ඇට්ලස් ෆ්‍රේට් (පෞද්ගලික) සමාගම | 06/07/009/0252 |
| 5. සීමාසහිත සදර්න් මැරිටයිම් (පෞද්ගලික) සමාගම | 06/07/009/0253 |
| 6. සීමාසහිත ෆ්‍රේට්මිස් ෂිප්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0254 |
| 7. සීමාසහිත පැන් ග්ලෝබල් ෂිප්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0255 |
| 8. සීමාසහිත මැක්මිස් ඒජන්සිස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/009/0256 |
| 9. සීමාසහිත වොයේජර් ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම | 06/07/009/0257 |
| 10. සීමාසහිත ඩීපී ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0258 |
| 11. සීමාසහිත ඒඑස්එස් මැරිටයිම් (පෞද්ගලික) සමාගම | 06/07/009/0259 |
| 12. සීමාසහිත කොන්කෝඩ් ෂිප්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0260 |
| 13. සීමාසහිත ට්‍රාන්ස් නෙට් ෂිප්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0261 |
| 14. සීමාසහිත යුනිස්ටාර් ග්ලෝබල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0262 |
| 15. සීමාසහිත ඒමියා ට්‍රේඩ් සහ ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0263 |
| 16. සීමාසහිත ඒමියාන් ටයිගර් ලයින්ස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/009/0264 |
| 17. සීමාසහිත ට්‍රාන්ස්මැරයින් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/009/0265 |
| 18. සීමාසහිත එෆ්එම්එල් කාර්ගොවේස් (පෞද්ගලික) සමාගම | 06/07/009/0266 |

මෙයට - විශ්වාසී,
ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/14/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2008 අගෝස්තු 26

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

ශ්‍රී ලංකා රජය විසින් 2007 දී නිකුත් කරන ලද අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා අවසර ලබාදීම

ඉහත විෂය සම්බන්ධයෙන් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද අංක. 02/17/800/0005/01 දරන චක්‍රලේඛය කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරේ.

අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන්හට, පහත සඳහන් අවසරයන් ලබාදේ.

- (i) 1953 අංක 24 දරන විනිමය පාලන පනතෙහි 7 (අ) වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම සම්බන්ධ ගෙවීම් කිරීම.
- (ii) විනිමය පාලන පනතෙහි 11(2) සහ 17(2) වගන්තීන්හි ප්‍රතිපාදන ප්‍රකාරව ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයින්ට අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත් පැවරීම සහ බලයලත් වෙළෙඳුන් අතර එවැනි අන්තර්ජාතික රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සිදු කිරීමට අවසර ලැබේ.

මෙයට - විශ්වාසී,
ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/15/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2008 නොවැම්බර් 04

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

එතෙර ගමන් සඳහා විදේශ විනිමය නිදහස් කිරීමේ මෙහෙයුම් යෝජනා ක්‍රමය

එතෙරදී අධ්‍යාපන සහ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාද ඇතුළුව ඕනෑම අරමුණක් සඳහා එතෙර ගමන්කරන්නන් සඳහා ඉල්ලීමේ සඳහා විය පිළිබඳ ස්ථිර කර ගැනීමෙන් පසු විදේශ විනිමය නිකුත් කිරීම සඳහා බලයලත් වෙළෙඳුන්හට අවසර දෙන ලද 1994/03/18 දිනැති සම්බන්ධ අංක. EC/D/GL/1994/2 දරන මෙහෙයුම් උපදෙස් අනුව නිකුත් කරන ලද නිර්දේශවල 2 වන ඡේදයේ අයිතම “ඇ” කෙරෙහි බලයලත් වෙළෙඳුන්ගේ අවධානය යොමු කෙරේ.

උක්ත අවසරයෙහි කිසිම වෙනසක් සිදු නොකරන අතර, උක්ත අරමුණු සඳහා ඔබ විසින් එක් පුද්ලයකට නිදහස් කරන ඇ.එ.ජ.ඩොලර් 5,000 ක් හෝ වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයකට වැඩි ඕනෑම විදේශ විනිමය ප්‍රමාණයක් සඳහා 2008.11.03 සිට මාසික පදනම යටතේ, අමුණා ඇති පෝරමයට අනුව විනිමය පාලක වෙත වාර්තා කළ යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
 ඊ. ඒ. හෙට්ටිආරච්චි
 විනිමය පාලක

වෙත: විනිමය පාලක,
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 කොළඹ 01.

විදේශ විනිමය නිදහස් කිරීමට අදාළ මාසික වාර්තාව

අයදුම්කරුගේ නම	අයදුම්කරුගේ ලිපිනය	ජා.හැ.අං. සහ විදේශ ගමන් බලපත්‍ර අංකය	අරමුණ: සංචාර (T) වෛද්‍ය(M) හෝ අධ්‍යාපන (E)	නිදහස් කරන ලද විදේශ විනිමය වටිනාකම ඇ.එ.ජ.ඩොලර්වලින් හෝ ඊට තුල්‍ය වන අගයක පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින්

.....
 දිනය/මාසය/වර්ෂය

.....
 බැංකුව විසින් බලය දෙනු ලැබූ නිලධාරියාගේ අත්සන සහ බලයලත් වෙළෙන්දාගේ මුද්‍රාව

සම්බන්ධ අංකය: 06/04/18/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 දෙසැම්බර් 03

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්

විනිමය පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමේ සහ විධිමත් අංශ හරහා කෙරෙන සේවක ප්‍රේෂණයන් ධෛර්යමත් කිරීමේ උපාය මාර්ගයක් ලෙස 2008 දෙසැම්බර් 03 දින සිට බලපැවැත්වෙන පරිදි පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කරන ලදී.

1. 1988.05.05 දිනැති EC/08/88(D) දරන මෙහෙයුම් උපදෙස් වලට අනුව ගිණුම් හිමියා විසින් රට තුළට ගෙන එන ලදුව, ගිණුමට බැර කරනු ලබන විදේශ ව්‍යවහාර මුදල් සඳහා විදේශ ගමන් බලපත්‍රය මත රේගු තහවුරු කිරීම හෝ රේගු ප්‍රකාශන කාඩ්පත ඉදිරිපත් කළයුතු බවට දක්වා ඇති අවශ්‍යතාවය මෙමගින් සංශෝධනය කරන බව බලයලත් වෙළෙඳුන්හට මෙයින් දැනුම් දෙනු ලැබේ. ගිණුම් හිමියා විසින් ගෙන එන ලදුව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමෙහි බැරට තැන්පත් කරනු ලබන අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඕනෑම ප්‍රමාණයක මුදලක් විදේශ ගමන් බලපත්‍රය මත රේගු තහවුරුවක් නොමැතිව හෝ රේගු ප්‍රකාශන කාඩ්පත රහිතව භාර ගැනීමට බලයලත් වෙළෙඳුන්හට දැන් අවසර ලැබේ.
2. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම් හිමියන්ගේ සම්පතම පවුලේ සාමාජිකයන්ගෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමේ බැරට විදේශ ව්‍යවහාර මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් 2007.06.15 දිනැති අංක.06/04/09/2007 දරන මෙහෙයුම් උපදෙස්වලට අනුව පනවා ඇති ඇ.එ.ජ.ඩොලර් 1000 සීමාව මෙමගින් ඉවත් කෙරෙන අතර, සම්පතම පවුලේ සාමාජිකයන්ගෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්වල බැරට අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඕනෑම ප්‍රමාණයක මුදලක් භාර ගැනීමට අවසරය ප්‍රදානය කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/19/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ.590,
කොළඹ 1.

2008 දෙසැම්බර් 03

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්

විනිමය පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමේ සහ විධිමත් අංශ හරහා කෙරෙන සේවක ප්‍රේෂණයන් ඔබට කිරීමේ උපාය මාර්ගයක් ලෙස 2008 දෙසැම්බර් 03 දින සිට බලපැවැත්වෙන පරිදි පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කරන ලදී.

1. ඉහත විෂය සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන්ට නිකුත් කරන ලද 1991.08.01 දිනැති අංක.EC/52/91(D) දරන මෙහෙයුම් උපදෙස් සංශෝධනය කෙරෙන අතර, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් ආරම්භ කළ හැකි අවම තැන්පතු අවශ්‍යතාවය දැනට පවතින ඇ.එ.ජ.ඩොලර් 500 හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක සිට ඇ.එ.ජ.ඩොලර් 100 හෝ වෙනත් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට තුල්‍ය වන ප්‍රමාණයක් දක්වා අඩු කෙරෙන බව බලයලත් වෙළෙඳුන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.
2. විදේශ ගමන් බලපත්‍රය මත රේගු තහවුරු කිරීම හෝ රේගු ප්‍රකාශන කාඩ්පත රහිතව, අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඕනෑම ප්‍රමාණයක මුදලක් නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුමෙහි බැරට, ගිණුම ආරම්භ කිරීමෙන් පසුව කෙරෙන තැන්පතු ලෙස භාර ගැනීමට බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසර දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,
ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/20/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.
2008 දෙසැම්බර් 08

බලයලත් වෙළෙඳුන් ලෙස පත්කර ඇති “බලපත්‍රලාභී” වාණිජ බැංකු සඳහා උපදෙස්,

පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් මත වන ආන්තික තැන්පතු අවශ්‍යතාව

2008.12.08 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලයලත් නියෝජිතයින් විසින් පහත සඳහන් විවික්ෂණ අවශ්‍යතාවන් අනුගමනය කළ යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (i) අමුණා ඇති අ1 ලේඛනයේ ඇතුළත් භාණ්ඩ පූර්ව ගෙවීමේ පදනම මත ආනයනය කිරීමේ දී එම භාණ්ඩ ඇතුළත් මුළු ඉන්වොයිස් වටිනාකම මත වූ 100% ක ආන්තික තැන්පතුවක්, එම භාණ්ඩ සඳහා ගෙවීම් කරනු ලබන අවස්ථාවේ ආනයනකරු විසින් බැංකුව වෙත තැබිය යුතුය.
- (ii) බැංකුව විසින් අදාළ ඉන්වොයිස් මත අදාළ ආන්තික තැන්පතුව ලබාගත් බවට සටහනක් තැබිය යුතුය.
- (iii) රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගත් බව සනාථ කෙරෙන ලේඛන ඉදිරිපත් කළ විට අදාළ ආන්තික තැන්පතුව නිදහස් කළ යුතුය.
- (iv) ආන්තික තැන්පතුව ලබාදීමට හැකි වනු පිණිස බැංකුව විසින් කිසිදු ණය මුදලක් ආනයනකරුට සැපයීම නොකළ යුතුය.
- (v) ආන්තික තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවන්ට යටත් වනු ඇත.
- (vi) උක්ත ආන්තික තැන්පතු සඳහා බැංකුව විසින් පොලී ගෙවිය හැකිය.
- (vii) මෙම උපදෙස්වලට අනුව ආනයන මත පැනවූ ආන්තික තැන්පතු අවශ්‍යතාවය, ප්‍රතිඅපනයනය සඳහා අන්තරාල වෙළෙඳාම (Entrepot Trade) යටතේ ගෙන්වන ලද භාණ්ඩ සඳහා පහත කොන්දේසීන්ට යටත්ව, අදාළ නොවේ.
 - අ. ආනයනය කර තෙවන රට වෙත ප්‍රතිඅපනයනය කරන තෙක් රේගු බන්දිත ගුදම්වල ගබඩා කිරීම
 - ආ. ආනයනික භාණ්ඩ තෙවැනි රට වෙත ප්‍රතිඅපනයනය කිරීමට පෙර රේගු බන්දිත ගුදම්හි දී ප්‍රතිඇසුරුම් කිරීම, ලේබල් ඇලවීම, සාම්පල් සැකසීම.
 - ඇ. භාණ්ඩ භෞතිකව අලෙවිකරුගේ රට තුළට පැමිණීමෙන් තොරව සෘජුවම දෙවන රටේ සිට තෙවන රටට අපනයනය කිරීම
 - ඈ. භාණ්ඩ රේගු බන්දිත ගුදම්වලට ගැනීමකින් තොරව එක් නැවක/ගුවන් යානයක සිට වෙනත් නැවකට/ගුවන් යානයකට මාරුකිරීම
- (viii) බැංකු විසින් ඇමුණුම් 1 හි දක්වා ඇති ආකෘතියට අනුව, එවැනි ආන්තික තැන්පතු සම්බන්ධ සවිස්තර තොරතුරු අඩංගු මාසික වාර්තාවක් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු අතර එහි පිටපතක් විනිමය පාලක වෙත ද ඉදිරිපත් කළ යුතුය.

ඉහත විෂයට අදාළව මීට පෙර නිකුත් කරන ලද පිළිවෙළින් 2008.11.06 දිනැති සම්බන්ධ අංක.06/04/16/2008 සහ 2008.11.11 දිනැති සම්බන්ධ අංක.06/04/17/2008 දරන විධානයන් මෙමගින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,

ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

බී. ඩී. ඩබ්. ඒ. සිල්වා
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

ලේඛන අ - I

100% ආන්තික තැන්පතු අවශ්‍යතාවයට යටත්වන භාණ්ඩ ලැයිස්තුව - 2008.12.08

විස්තරය	ආවරණය වන ශීර්ෂ අංක
තෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන	1511.10 හැර 1511 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත 1512.11 හැර 1512 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
වොක්ලට්	1806 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
බේකරි නිෂ්පාදන, කේක්, විස්කෝතු සහ අනෙකුත් බක්කරේවරුන්ගේ කැවිලි	1905 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
බීර	2203
වයින්, වර්මන් සහ අනෙකුත් පැසවූ පාන වර්ග	2204 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත 2205 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත සහ 2206 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ස්ප්‍රිතු වර්ග, ලිකියර් වර්ග සහ අනෙකුත් ස්ප්‍රිතුමය පාන වර්ග	2208 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
සුවඳ විලවුන් සහ ප්‍රසාදන දියර	3303
ශෝභාව හෝ හැඩ වැඩ ගන්වන සකස් කිරීම් (තොල්, ඇස්, කරප්‍රසාදන, පාද ප්‍රසාදන ආදිය)	3304 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
හිසකෙස් මත භාවිතා කළ හැකි සකස් කිරීම්	3305 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
රැවුල බෑමට පෙර, රැවුල බෑමේදී හෝ රැවුල බෑමෙන් පසුව පාවිච්චි කරනු ලබන සකස් කිරීම්, කාය දුගන්ධනාශක සහ දහදිය මර්ධනයන්, සුවඳවත් කළ ස්නාන ලවණ වර්ග සහ අනෙකුත් ස්නාන පිළියෙල කිරීම්, සුගන්ධ වභනය සඳහා වූ සකස් කිරීම් හෝ කාමර සුවඳවත් කිරීම්	3307.10, 3307.20, 3307.30, 3307.41, 3307.49 සහ 3307.90.90
සබන් සහ කාබනික පාෂ්ඨ ක්‍රියාකාරක නිෂ්පාදන	3401 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ප්ලාස්ටික් වර්ගවලින් නිමකල මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, අනෙකුත් ගෘහ උපකරණ සහ ප්‍රසාදන භාණ්ඩ	3924.90.10 හැර 3924 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
සම් භාණ්ඩ, අත් බෑග් සහ සමරූපී භාණ්ඩ	4202 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත සහ 4203 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ගෙතු හෝ ක්‍රෝෂේ ගෙතු ඇඟළුම් කොටස්	6117.80.10, 6117.80.90 සහ 6117.90 හැර පරිච්ඡේද 61 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
නොගෙතු හෝ ක්‍රෝෂේ නොගෙතු ඇඟළුම් කොටස්	6217.10 සහ 6217.20 හැර පරිච්ඡේද 62 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
පාවහන්	6406 හැර පරිච්ඡේද 64 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
කෘතිම මල්	6702 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
බිත්ති පිගන් ගඩොල්, බිම් පිගන් ගඩොල් සහ ඒ හා සමාන දෑ	6907 සහ 6908 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
පිගන් මැටි, පෝසිලේන් හෝ චීන මැටි වලින් තනන ලද මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, අනෙකුත් ගෘහ භාණ්ඩ සහ ප්‍රසාදන භාණ්ඩ	6911 සහ 6912 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
කුඩා ප්‍රතිමා සහ අනෙකුත් පිගන් මැටි සැරසිලි භාණ්ඩ	6913 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත

විස්තරය	ආවරණය වන ශීර්ෂ අංක
මේසයේ, මුළුතැන්ගෙය, ප්‍රසාදනයේ, කාර්යාලයේ, අභ්‍යන්තර සැරසිලි හෝ එවැනි කාර්යයන් උදෙසා වූ විදුරු බඩු අනුකරණ ආභරණ	7013.99.10 (ලදරු කිරි බෝතල්) හැර 7013 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
මල නොබැඳෙන වානේ වලින් කළා වූ මේස උපකරණ, මුළුතැන්ගෙය උපකරණ, සහ අනෙකුත් ගෘහ උපකරණ	7117 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
අගුළු හා ඉබි අගුළු	8301.10, 8301.20, 8301.30, 8301.40 සහ 8301.50
විදුලි පංකා	8414.51, 8414.59.10
වායු සමීකරණ යන්ත්‍ර	8415 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ශීතකරණ, අධි ශීතකරණ සහ අනෙකුත් ශීතකරණ හෝ අධිශීතකරණ උපකරණ	8418.61.50, 8418.61.60, 8418.69.50, 8418.69.60, හැර 8418 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත සහ 8418.91 සහ 8418.99 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
පිගන් භාණ්ඩ සෝදන යන්ත්‍ර	8422.11
ගෘහ සහ රෙදි සෝදන වර්ගයේ සෝදන යන්ත්‍ර	8450.20 සහ 8450.90 හැර 8450 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
විද්‍යුත් යාන්ත්‍රික ගෘහ උපකරණ	8509.90 (කොටස්)හැර 8509 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ස්වයංයුක්ත විද්‍යුත් මෝටරයක් සහිත රැවුල බාන, කොණ්ඩා කපන, ලෝම ඉවත් කරන උපකරණ	8510.90 (කොටස්) හැර 8510 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
විද්‍යුත් ක්ෂණික හෝ සංවය ජලනාපක හා ගිල්ලුම් තාපක	8516.10
හිසකෙස් වියලන උපකරණ හා අනෙකුත් හිසකෙස් සකස් කිරීමේ උපකරණ	8516.31 සහ 8516.32
විද්‍යුත් ඉස්ත්‍රික	8516.40 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
මයික්‍රොවේව් උදුන්	8516.50
අනෙකුත් උදුන් හා ලිප්	8516.60 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
කෝපි හා තේ පිළියෙල කරන උපකරණ	8516.71
කර කරන උපකරණ (ටෝස්ටර්)	8516.72
ජංගම දුරකථන	8517.12.10 සහ 8517.12.20
වීඩියෝ සුසර කිරීමේ උපකරණයක් අනුබද්ධ වූ හෝ නොවූ වීඩියෝ පටිගතකරන හෝ ප්‍රති නිෂ්පාදන උපකරණ	8521 යටතේ ඇති සියලුම ශීර්ෂ අංක
රූපවාහිනී	8528.72 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ඇන්ටනා	8529.10.10, 8529.10.20, 8529.10.30
විද්‍යුත් සූත්‍රිකා හෝ Discharge Lamps	8539.22
අන් ඔර්ලෝසු සහ ඔර්ලෝසු	9101,9102, 9103 සහ 9105 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත
ලාම්පු සහ විදුලි සවි කිරීම	9405.10, 9405.20,9405.30, 9405.40, 9405.40.10, 9405.40.20 සහ 9405.40.90
සෙල්ලම් බඩු	9503 යටතේ ඇති සියලුම සංයෝජිත වර්ගීකරණ සංකේත

ඇමුණුම I

වෙත: බැංකු අධිකෂණ අධ්‍යක්ෂ,
 බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 කොළඹ 1.

ෆැක්ස් : 2477711 ඊ-මේල් : hdajit@cbsl.lk

වාර්තාව I : පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් මත වන ආන්තික තැන්පතු

බැංකුවේ නම :

වාර්තා කරන මාසය :

බැංකු සංකේතය	ආනයනකරුගේ නම	ප්‍රේෂණ දිනය (වර්ෂය මාසය දිනය)	ප්‍රේෂණ සම්බන්ධ අංකය	ඉන්වොයිස් වටිනාකම		තැන්පතු රු.	තැන්පත් කරන ලද දිනය
				මුදල් වර්ගය	වටිනාකම		

වාර්තාව II : පූර්ව ගෙවීමේ පදනම මත කරන ආනයනයන් මත වන ආන්තික තැන්පතු නිදහස් කිරීම

බැංකුවේ නම :

වාර්තා කරන මාසය :

බැංකු සංකේතය	ආනයනකරුගේ නම	ප්‍රේෂණ දිනය (වර්ෂය මාසය දිනය)	ප්‍රේෂණ සම්බන්ධ අංකය	ඉන්වොයිස් වටිනාකම		තැන්පතු රු.	තැන්පතු නිදහස් කිරීමේ දිනය	භාණ්ඩ නිදහස් කළ දිනය
				මුදල් වර්ගය	වටිනාකම			

පිටපත් : විනිමය පාලක,
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 කොළඹ 1.

ෆැක්ස් : 2477716 ඊ-මේල් : advance.ecd@cbsl.lk

සම්බන්ධ අංකය: 06/04/21/2008

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ.590,
කොළඹ 1.

2008 දෙසැම්බර් 30

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/
භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි නිකුත් කිරීම**

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට 2008.07.25 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන් ද ඇතුළත් කරගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව්ගත බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවල දී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම	ලියාපදිංචි අංකය
1. සීමාසහිත එයාර් මැරයින් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0267
2. සීමාසහිත මිටිසුයි ඩී.එස්.කේ. ලයින්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0268
3. සීමාසහිත ඉන්ටර් කොන්ටිනෙන්ටල් කන්ටේනර් ලයින් කලමිබු (පෞද්ගලික) සමාගම	06/07/009/0269
4. සීමාසහිත කලමිබු කන්ටේනර් ලයින් (පෞද්ගලික) සමාගම	06/07/009/0270
5. සීමාසහිත මැරින් එක්ස්ප්‍රස් ලයින්ස් කලමිබු (පෞද්ගලික) සමාගම	06/07/009/0271
6. සීමාසහිත ඕෂන් වේ ඉන්ටර්නැෂනල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0272
7. සීමාසහිත පෙරි ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0273
8. සීමාසහිත අයිඑෆ්බී ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0274
9. සීමාසහිත එම් ඇන්ඩ් එෆ් ඕපින් (පෞද්ගලික) සමාගම	06/07/009/0275
10. සීමාසහිත එස්ඊඩීඑස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0276
11. සීමාසහිත මැක්ලරන්ස් ලොජිස්ටික්ස් සමාගම	06/07/009/0277

මෙයට - විශ්වාසී,
ඊ. ඒ. හෙට්ටිආරච්චි
විනිමය පාලක

රක්ෂණ ක්ෂේත්‍රය සඳහා ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ හා ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ නීති

හැඳින්වීම

මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීම රටක සමස්ත මූල්‍ය ක්‍රමයේ යහපැවැත්මට හානිකර වන අතරම එක් එක් ආයතනයේ ස්ථාවරත්වයට ද විවිධාකාරයෙන් හානිකර විය හැක. “ගනුදෙනුකරුගේ අන්‍යෝන්‍යව තහවුරුකර ගැනීමේ” හා “ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීවීමේ” (ග.ස.සු.) ක්‍රියාමාර්ග පොදු වශයෙන් ‘ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ’ (ඔ.ග.හ.) නීති වශයෙන් හඳුන්වනු ලබන අතර එම ක්‍රියාමාර්ග මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ඵලදායී පාලන ක්‍රමයක අංග වේ. මෙම නීති රක්ෂණ අංශයේ ආයතනවල ආරක්ෂිත හා යහපත් ක්‍රියාකාරීත්වයක් ඇතිකිරීමට පමණක් නොව එම ක්‍රියාකාරීත්වය වඩා උසස් බවට ද පත්කිරීමට ද උපකාරී වේ.

ගනුදෙනුකරුවන්ගේ අන්‍යෝන්‍යව තහවුරුකරගැනීමේ හා ඔවුන් සම්බන්ධව සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහෙයුම් මාර්ගෝපදේශ සකස් කරන අතරම රක්ෂණ ගිවිසුමකට එළඹීම සඳහා ගනුදෙනුකරු වෙතින් ලබාගන්නා තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂාකරගැනීමටත්, හරස් විකුණුම් හෝ වෙනත් එවැනි අරමුණක් සඳහා එම තොරතුරු යොදාගැනීමෙන් වැළකීමටත්, ලබාගන්නා තොරතුරු අදහස් කරන ලද අවදානම සමඟ අදාළ වන බවටත්, අවසර ඇති තොරතුරු පමණක් ම ලබාගැනීමටත්, මේ යටතේ නිකුත් කර ඇති නීති සමඟ අනුකූලව එය සිදුකිරීමටත් ආයතනයන්ට අවවාද කරනු ලැබේ.

ඔ.ග.හ./ග.ස.සු (KYC/CDD) පිළිබඳ නීතිවලට පහත අංශ අයත් වේ.

- I කොටස අධීක්ෂකගේ කාර්යභාරය
- II කොටස මුදල් විශුද්ධීකරණය හා රක්ෂණ ක්ෂේත්‍රය තුළින් ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම.
- III කොටස මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම පාලනය කිරීමේ පියවර සහ ක්‍රියාමාර්ග.
- IV කොටස මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන.
- V කොටස සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාව, උපදෙස් හා ආකෘතිය

මෙම නීතිරීති 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ 2(3) වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අතර එය යම් ආකාරයකින් උල්ලංඝනය කිරීම හා එයට අනුකූලව ක්‍රියා නොකිරීම පනතේ සඳහන් විධිවිධාන යටතේ දඬුවම් ලැබීමට හේතුවනු ඇත.

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය
2008 සැප්තැම්බර් 11 වැනි දින.

1 කොටස

අධීක්ෂකගේ කාර්යභාරය

- 1. අධීක්ෂණ අධිකාරිය, නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් සමඟ එක්ව හා අනෙකුත් අධීක්ෂකයින්ගේ සහයෝගය ඇතිව මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතුවලට මුදල් යෙදවීම මැඩපැවැත්වීම සඳහා රක්ෂණ ආයතන, එවන් කටයුතු මැඩපැවැත්වීම හා එවන් තර්ජනවලට මුහුණදීමට ඔවුන් සතු හැකියාව අගැයීමේ අරමුණ සහිතව, ප්‍රමාණවත් වන පරිද්දෙන් අධීක්ෂණය කිරීමට ක්‍රියා කළ යුතුය.

රක්ෂණයේ අදාළ මූලික ප්‍රතිපත්ති භාවිතය

- 2. රක්ෂණ අධීක්ෂකවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ (IAIS) ප්‍රධාන රක්ෂණ ප්‍රතිපත්තිවලට අනුව, යහපත් නියාමන හා අධීක්ෂණ පද්ධතියක්, කාර්යක්ෂම හා ආරක්ෂිත, එමෙන්ම සාධාරණ හා ස්ථාවර රක්ෂණ වෙළඳපොළක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වේ. මූල්‍ය කාර්ය සාධන බලකායේ (මු.කා.සා.බ.) (FATF) නිර්දේශ මගින් රාජ්‍යයන් තම මූල්‍ය ආයතන ප්‍රමාණවත් නියාමනයට හා අධීක්ෂණයට යටත් වන බව සහතික කළයුතු බවත් මු.කා.සා.බ. නිර්දේශ ඵලදායී අන්දමින් ක්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කර ඇත. මු.කා.සා.බ. 23 වන නිර්දේශය අනුව, විවික්ෂණශීලී අරමුණු සඳහා අදාළ වන නියාමන හා අධීක්ෂණ ක්‍රියාමාර්ග මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ද අදාළ වන බැවින් මුදල් විශුද්ධීකරණය වැලැක්වීම හා ක්‍රස්තවාරී ක්‍රියා සඳහා මුදල් යෙදවීම වැලැක්වීම (මු.වි.වැ. / ක්‍ර.මු.වැ.) (AML/CFT) සම්බන්ධයෙන් ද ඒ හා සමානව අදාළ කළයුතු වේ.
- 3. ඒ අනුව, රක්ෂණයේ ප්‍රධාන ප්‍රතිපත්තිවලට අනුකූලවීම පිණිස ඉටුකරන වගකීම් මු.වි.වැ. / ක්‍ර.මු.වැ. අරමුණුවලට ද අදාළ වන ආකාරය අධීක්ෂකවරයා විසින් අවබෝධ කරගත යුතු වේ. උදාහරණ වශයෙන්, සමාගම් යහපාලනය සම්බන්ධ ප්‍රමිතීන් භාවිතය දැක්විය හැකිය; රක්ෂණ ආයතනයේ පාලනය හා අයිතිය සම්බන්ධවත් එහිලා සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අනුමැති ලබාගතයුතුවීම; සැලකියයුතු කොටස් ප්‍රමාණයක් හිමි අයිතිකරුවන්ගේ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීන්වගේ යෝග්‍යතාව (උචිතභාවය සහ යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ; සහ රක්ෂණ ආයතනවල අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ග මෙහිදී වැදගත් වේ.)
- 4. අධීක්ෂණ වගකීම් ඉටුකිරීමේදී මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතු වෙනුවෙන් මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීම රක්ෂණ ආයතනවලින් අයථා ප්‍රයෝජන ගැනීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රයත්නය ශක්තිමත් කිරීමට උපකාරී වේ. එය රක්ෂණ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල හා කළමනාකාරීන්වගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට ද අභ්‍යන්තර ක්‍රියාමාර්ග ඵලදායී ලෙස පවත්වාගැනීමට ද අපරාධකරුවන් හෝ ඔවුන්ගේ සහායකයන් රක්ෂණ ආයතනයේ වැදගත් හෝ පාලනමය කොටස් ප්‍රමාණයක හිමිකරුවන් හෝ ප්‍රතිලාභමය හිමිකරුවන් බවට හෝ රක්ෂණ ආයතනයේ කළමනාකාරීන්වගේ පත්වීමෙන් වැළැක්වීමට ද උපකාරී වේ.
- 5. අධීක්ෂකවරයා විසින් අධීක්ෂණ ක්‍රියාවලියේ සෑම අදියරකදී ම මෙවන් අවදානම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් බලපත්‍ර ලබාදීමේ දී හා ඉන්පසු දිනටම පවත්නා අධීක්ෂණ ක්‍රියාවලිය තුළදී වශයෙනි.
- 6. රක්ෂණ ආයතන වෙත ගොස් පරීක්ෂාකිරීම, මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීමේ අවශ්‍යතාවන්ට අනුකූලව රක්ෂණකරුවන් ආයතන ක්‍රියාත්මක වන බව තහවුරු කරගැනීම හා නිරීක්ෂණය කිරීම ඇතුළු ප්‍රමාණවත් බලතල අධීක්ෂණ අධිකාරියට හිමිවිය යුතුය. එම අනුකූලතාව නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවට අදාළ ඕනෑම තොරතුරක් රක්ෂණ ආයතන වෙතින් ලබාගැනීමේ, සහ එවන් අවශ්‍යතාවන්ට අනුකූලවීමට අපොහොසත්වීමේදී ප්‍රමාණවත් පරිපාලන සම්බාධක පැනවීමේ බලය ද එම අධිකාරියට හිමිවිය යුතු වේ.
- 7. මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතුවලට මුදල් යෙදවීම මැඩපැවැත්වීමේ ස්වකීය පද්ධතියන්හි ඵලදායීතාව අධීක්ෂකයා විසින් කාලීනව සමාලෝචනය කළ යුතු වේ. එසේ සමාලෝචනය කිරීම සඳහා බලයලත් අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ද හැකිය.
- 8. මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීමට හා ඒ සඳහා රක්ෂණ අංශය සතු හැකියාව තක්සේරුකිරීමට අවශ්‍ය මූල්‍යමය, මානව හා තාක්ෂණික සම්පත් අධීක්ෂණ ආයතනයට සැපයිය යුතුය. එහි කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය තහවුරුකිරීමට, අවශ්‍ය හා ප්‍රමාණවත් පුහුණුව ලබාදීමට, උදාහරණයක් වශයෙන් මු.වි.වැ./ක්‍ර.ක.මු.යෙ.මැ. සඳහා පනවා ඇති නීති, මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාරී කටයුතු සඳහා මුදල් යෙදවීම සඳහා යොදාගනු ලබන උපක්‍රම, මු.වි.වැ./ක්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රමිතීන්ට අනුකූලව රක්ෂණකරුවන්ගේ අනුකූලතාව නිරීක්ෂණය කිරීමේ ක්‍රම, පිළිබඳ ව පුහුණුව ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ස්ථාපිත කළ යුතු වේ.

අනුකූලතාව අධීක්ෂණය කිරීම

- 9. මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. රෙගුලාසිවලට, මෙම මාර්ගෝපදේශන පත්‍රිකාවට, අධීක්ෂක විසින් නිකුත් කරනු ලබන උපදෙස්වලට මෙන්ම කළමනාකාරිත්වය විසින් නියම කරනු ලබන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලට අනුකූලව රක්ෂණකරුවන් ක්‍රියාකරන්නන් ද යන්න අධීක්ෂක විසින් අධීක්ෂණය කළ යුතුය.
- 10. ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී අධීක්ෂක විසින් රක්ෂණ ආයතනයේ ප්‍රතිපත්ති සහ පද්ධති සමස්ත වශයෙන් ගෙන සලකා බැලිය යුතුය. ඒ අනුව ගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, ක්‍රියාමාර්ග, පොත් සහ වාර්තා, අත්පොත්, පුහුණුකිරීමේ වැඩසටහන් පරීක්ෂා කළ යුතුය. එසේම ගනුදෙනුකරුවන් හඳුනාගැනීම හා අන්‍යාන්‍යව සත්‍යායනය කිරීම නිවැරදිව සිදුවන්නේ ද යන්න සෙවීමට අහඹු ලෙස හෝ අවදානම් වර්ගීකරණය මත වන සේවාදායක ලිපිගොනු තෝරාගෙන පරීක්ෂා කිරීම, සැකකටයුතු ගනුදෙනු පිළිබඳ අනුකූලතා නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අන්‍යන්තර වාර්තා පරීක්ෂාකිරීම සහ මූල්‍ය බුද්ධි ඒකකය (මු.බු.ඒ.) වෙත නියමිත ආකෘතියෙන් යුත් සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා (සැ.ග.ව.) පරීක්ෂාකිරීම ද කළ යුතුය.
- 11. අධීක්ෂක විසින් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග හෝ දණ්ඩන පැනවීම කළ යුතු අතර රක්ෂණ ආයතනය විසින් නිසි පරිදි අනුකූලතාවක් දක්වා නැති අවස්ථාවන්හිදී එය නීතිය බලාත්මක කිරීමේ ආයතන වෙත යොමු කළ යුතු වේ.

සහයෝගීතාව

- 12. මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකායේ (FATF) 31 වන නිර්දේශය අනුව ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය බුද්ධි ඒකකය, නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ අධීක්ෂකවරුන් සහයෝගීව ක්‍රියාත්මක වන හා එමෙන් සුදුසු අවස්ථාවන්හිදී මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම මැඩපැවැත්වීමේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ක්‍රියාවට නැගීම හා සංවර්ධනය කිරීම සඳහා එකිනෙකා සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාකරන ඵලදායී යාන්ත්‍රණයක් ස්ථාපිත නීතිමය රාමුව මගින් ස්ථාපිත කළ යුතු බව දැක්වේ.
- 13. මූල්‍ය කාර්ය සාධන බලකායේ (FATF) 40 වන නිර්දේශය අනුව අධීක්ෂකයන් ද ඇතුළත් ස්වකීය සුදුසුකම්ලත් නිලධාරීන් මගින් විදේශීය ප්‍රතිපාර්ශවයන් වෙත උපරිම සහයෝගයක් ලබාදීම සහතික කිරීමට රාජ්‍යයන් කටයුතු කළයුතු වේ. මුදල් විශුද්ධීකරණයට මෙන්ම ඒ හා සබැඳි සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ තොරතුරු නිදහස්ව හෝ ඉල්ලීමක් මත රටවල අදාළ නිල ආයතන අතර ක්ෂණිකව හා ප්‍රයෝජනවත් ලෙස හුවමාරුවීමට ඉඩ සලසන පැහැදිලි හා ඵලදායී ප්‍රවේශ මාර්ග ස්ථාපිත කළ යුතුය.
- 14. මූල්‍ය කාර්ය සාධන බලකායේ (FATF) 40 වන නිර්දේශය අනුව අනුව ආකාරී මට්ටමින් තොරව රටවල් අතර මෙසේ තොරතුරු හුවමාරුවීමට පහසුකම් සැලසිය යුතුවේ. විශේෂයෙන් ම
 - මෙවන් සහාය ලබාගැනීමක් සඳහා කරනු ලබන ඉල්ලීමක් එම ඉල්ලීම රාජ්‍ය මූල්‍ය හා බැඳි පවතින්නේය යන පදනම මත පමණක් අධීක්ෂක ඇතුළු අදාළ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුය.
 - සහයෝගීතාව ලබානොදීමට පදනම වශයෙන් මූල්‍ය ආයතනවල රහස්‍යභාවය හා විශ්වාසය ඉදිරිපත්කිරීමට ඉඩ ඇති නීති පැනවීමෙන් රටවල් වැළකිය යුතුය.
 - අධීක්ෂක ඇතුළු නිලධාරීන්ට පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව තිබිය යුතු අතර එයට ස්වකීය විදේශීය ප්‍රතිපාර්ශවයන් වෙනුවෙන් කරනු ලබන පරීක්ෂණ ද ඇතුළත් විය යුතුය.
- 15. මෙසේ හුවමාරු කරගනු ලබන තොරතුරු අදාළ අවශ්‍යතාවන්ට පමණක් භාවිතාවන බවට ද එසේම පුද්ගලිකත්වය හා දත්තවල සුරක්ෂිතභාවය සම්බන්ධ ස්වකීය වගකීම් හා සංගතවන බවටත් තහවුරු කරගැනීම සඳහා අධීක්ෂක විසින් සුදුසු පාලන ක්‍රම හා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග ස්ථාපිත කරගත යුතුය.
- 16. සම්බන්ධ නිලධාරීන්ගේ වර්ගය සහ සහයෝගීතාවයේ ස්වභාවය හා අරමුණ අනුව තොරතුරු හුවමාරු කරගැනීම සඳහා විවිධ මාධ්‍ය උපයෝගී කරගත හැකිය. තොරතුරු හුවමාරු කරගැනීමට භාවිතවන යාන්ත්‍රණයන් හා මාධ්‍ය අතර උදාහරණ වශයෙන් ද්විපාර්ශවීය හෝ බහුපාර්ශවීය ගිවිසුම්, අවබෝධතා ගිවිසුම්, අන්‍යෝන්‍යතාව මත සිදුවන හුවමාරු කිරීම්, හෝ සුදුසු ජාත්‍යන්තර හෝ කලාපීය සංවිධානවල සම්බන්ධීකරණය හරහා සිදුවන හුවමාරුවීම් දැක්විය හැකිය.

11 කොටස

රක්ෂණ ක්ෂේත්‍රය තුළ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම

මුදල් විශුද්ධීකරණ හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීමේ ක්‍රියාවලිය

1. අපරාධ මගින් උපයාගත් මුදල් එහි නීතිවිරෝධී මූලාශ්‍රය හඳුනාගැනීමට නොහැකි වන ලෙස සැකසීම මුදල් විශුද්ධීකරණය වේ. මෙසේ සාර්ථක ලෙස “විශුද්ධීකරණය” කළ පසුව අපරාධකරුට එහි සැබෑ මූලාශ්‍රය හෙළිදරව්කිරීමෙන් තොරව එම මුදල් පරිහරණය කිරීමේ හැකියාව ලැබේ. මුදල් විශුද්ධීකරණය විවිධාකාරයෙන් සිදුකළ හැකිය.
2. ත්‍රස්තවාදී කටයුතු ක්‍රියාවට නැගීමට හෝ ඒ සඳහා පහසුකම් සැපයීම සඳහා යෙදවීමේ අරමුණින් හෝ එසේ යෙදවෙන බවට අනුදැනුම ඇති ව සෘජුව හෝ වක්‍රව හෝ කිසියම් හෝ ක්‍රමයකින් හිතාමතා මුදල් සැපයීම හෝ රැස්කිරීම, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම වශයෙන් නිර්වචනය කළ හැකිය. නීත්‍යානුකූලව ලබන ආදායම් ද ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීමට භාවිතා කිරීමට ඉඩ ඇත.

රක්ෂණ අංශය ඒ සඳහා යොදාගැනීමට ඇති අවස්ථා

3. මුදල් විශුද්ධීකරණයකරන්නන් හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යොදවන්නන් එම අරමුණ සඳහා ජීවිත රක්ෂණය, ජීවිත නොවන රක්ෂණය විවිධාකාරයෙන් භාවිත කිරීමට ඉඩ ඇත. එයට හසුවීමේ අවදානම ගිවිසුමේ සංකීර්ණභාවය හා කොන්දේසි බෙදාහැරීම, ගෙවීමේ ක්‍රමය (මුදල් හෝ බැංකු සංක්‍රාම) සහ ගිවිසුම් නීතිය වැනි සාධක මත රඳා පවතී. මෙම ගොදුරුවීමට පවතින අවදානම තක්සේරු කිරීමේදී රක්ෂණ ආයතන විසින් ඉහත සාධක ද සැලකීමට ගත යුතු වේ. ඉන් අදහස් වන්නේ අදාළ ව්‍යාපාර වර්ගයට අදාළ ව පොදුවේ ද එක් එක් ව්‍යාපාර සම්බන්ධතාව සම්බන්ධව වෙන වෙනම ද අන්තරාය (අවදානම්) පැතිකඩක් සකස් කළ යුතු බවය.
4. මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීමේ මාධ්‍යයක් වශයෙන් භාවිතාකිරීමට ඉඩ ඇති ජීවිත රක්ෂණ ගිවිසුම් ක්‍රම පිළිබඳ උදාහරණ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
 - ඒකක හෝ ලාභ සබැඳි ඒක වාරික ගිවිසුම්
 - මුදල් වටිනාකම් රැස්කර තබන ඒක වාරික ජීවිත රක්ෂණ සැලසුම්
 - ස්ථාවර හා විචල්‍ය වාර්ෂික දීමනා ලැබෙන සැලසුම්
5. ජීවිත රක්ෂණ සැලසුමක් කල්පිරුණු පසුව හෝ හෝ කල්පිරීමට පෙර අවසන් කළහොත් රක්ෂණ ඔප්පුගිණියාට හෝ අනෙකුත් ප්‍රතිලාභීන්ට අරමුදල් හිමි වේ. නව ප්‍රතිලාභියෙකුට රක්ෂණ සමාගම විසින් ගෙවීම් කිරීම සිදුවන පරිදි ගිවිසුමට අදාළ ප්‍රතිලාභියා රක්ෂණ සැලසුම කල්පිරීමට හෝ කල්පිරීමට පෙර අවසන් කිරීමට පෙර වෙනස් කළ හැකිය. එම රක්ෂණ ඔප්පුව වෙනත් මූල්‍ය උපකරණයක් මිලට ගැනීම සඳහා ඇපයක් වශයෙන් භාවිතා කෙරෙන්නට පුලුවන. මෙම ආයෝජන මූල්‍ය පද්ධතියේ වෙනත් ස්ථානයක සම්භවය පවත්නා සුක්ෂ්ම සංකීර්ණ ගනුදෙනුමාලාවක කොටසක් පමණක් වීමට ඉඩ ඇත.
6. ජීවිත නොවන රක්ෂණ මගින් මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම නියම ප්‍රමාණයට වඩා අධික වන්දි හෝ ව්‍යාජ වන්දි මගින් ද සිදුකළ හැකිය උදා. ව්‍යාජ ලෙස දේපළ ගිනිතබා හෝ වෙනත් ක්‍රම මගින් ආයෝජනය කර ඇති නීතිවිරෝධී මුදල්වලින් කොටසක් නැවත ලබාගැනීම. මේ සම්බන්ධ වෙනත් උදාහරණ වන්නේ රක්ෂණ ආයතනයේ වෙක්පතක් මගින් ගෙවා ඇති වාරික මුදල් ආපසු ලබාගැනීම සඳහා රක්ෂණ ඔප්පුව අතරමග නැවැත්වීම හෝ වාරික වැඩියෙන් ගෙවා වැඩියෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීම සඳහා ඉල්ලීම් කිරීම වේ. උෟන රක්ෂණය හරහා ද මුදල් විශුද්ධීකරණය සිදුවිය හැකිය. එනම් සැබෑ වශයෙන් ම සම්පූර්ණ රක්ෂිත මුදල ලැබී නැති වීට පවා අපරාධකරු විසින් තමාට පූර්ණ රක්ෂිත මුදල ලැබුණු බව පැවසීමට ඉඩ ඇත.

දේපළ හා ජීවිත හානි ආවරණ ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධ උදාහරණ අතරට යම් ත්‍රස්තවාදී මෙහෙයුමක් පැවත ඇති ත්‍රස්තවාදීන් වෙනුවෙන් සේවක වන්දි ගෙවීම් කිරීම සහ ත්‍රස්ත කටයුතු සඳහා වන ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වෙළඳ ණය උපයෝගීකරගැනීම දැක්විය හැකිය.

7. ව්‍යාජ ප්‍රතිරක්ෂණ ආයතන ආරම්භකිරීම හෝ ප්‍රතිරක්ෂණ අතරමැදි ආයතන ඇරඹීම, ඉදිරි සංවිධාන හා උප ආයතන හෝ සාමාන්‍ය ප්‍රතිරක්ෂණ ගනුදෙනු වැරදි ලෙස භාවිතය මගින් ප්‍රතිරක්ෂණය මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමට යොදාගත හැකිය. ඒ සම්බන්ධයෙන් පහත උදාහරණ දැක්වීමට හැක.
 - අපරාධ වෙනත් ලද මුදල් හෝ ත්‍රස්තවාදී අරමුදල්. අරමුදල්වල මූලාශ්‍රය සැඟවීම සඳහා රක්ෂණ ආයතනය හරහා ප්‍රතිරක්ෂණ ආයතනය වෙත ස්වකීය වුවමනාව මත තැන්පත් කරවීම
 - ව්‍යාජ ප්‍රතිරක්ෂණ ආයතන ඇරඹීම. එම ආයතන ද අපරාධ මගින් ලද මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීමට භාවිත කළ හැකිය
 - ව්‍යාජ රක්ෂණ ආයතන ස්ථාපිත කිරීම. එමගින් සාපරාධී හෝ ත්‍රස්තවාදී අරමුදල් නීත්‍යානුකූල ප්‍රතිරක්ෂණ ආයතන වෙත තැන්පත් කිරීමේ අවස්ථාව උදාවේ.

8. බෙදාහැරීම, ප්‍රාරක්ෂණය සහ වන්දි ගෙවීම සඳහා ස්වාධීන හෝ වෙනත් රක්ෂණ අතරමැදියන් අවශ්‍ය වේ. බොහෝවිට ඔප්පුහිමියන් සමඟ සෘජුව සම්බන්ධ වන්නේ ඔවුන්ය. එහෙයින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙම අතරමැදියන්ට ඉටුකිරීමට වැදගත් කාර්යභාරයක් තිබේ. මූල්‍ය කාර්ය සාධන බලකායේ (FATF) නිර්දේශ මගින් ගනුදෙනුකරුවන් සම්බන්ධව සුපරීක්ෂාකාරී කටයුතු කිරීම මෙම අතරමැදියන් හරහා පවත්වාගෙන යාමට ඉතා දැඩි කොන්දේසිවලට යටත් ව රක්ෂණකරුවන්ට ඉඩදී ඇත. රක්ෂණකරුවන් සම්බන්ධයෙන් අදාළ වන ප්‍රතිපත්ති පොදු වශයෙන් රක්ෂණ අතරමැදියන් සම්බන්ධයෙන් ද අදාළ වේ. මුදල් විශුද්ධීකරණය සිදුකරගැනීමට හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමට අවශ්‍ය පුද්ගලයා, මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් මුදල් රැස්කිරීම පිළිබඳ දැනුවත්කමක් නොමැති, එය වැළැක්වීමේ ක්‍රියාපිළිවෙත්වලට අනුකූලව ක්‍රියානොකරන්නාවූ හෝ මුදල් විශුද්ධීකරණය හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමක් විය හැකි අවස්ථා හඳුනාගැනීම හෝ ඒ පිළිබඳව වාර්තා කිරීමට උනන්දුවක් නොදක්වන්නා වූ රක්ෂණ අතරමැදියන් වෙත පැමිණීමට ඉඩ ඇත. නීත්‍යානුකූල නොවන අරමුදල් රක්ෂණ ආයතන වෙත යැවීම සඳහා තමන් විසින් ම රක්ෂණ අතරමැදියන් වශයෙන් ක්‍රියාකිරීමට ඉදිරිපත්වීමට ද ඉඩ ඇත. රක්ෂණ අතරමැදියන්ට අමතර ව ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ වගකීම ද අවසාන වශයෙන් අදාළ රක්ෂණකරු මත රඳා පවතියි.

මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම පාලනය කිරීමේ පියවර හා ක්‍රියාමාර්ග

1. අපරාධකරුවන් විසින් මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම සඳහා ස්වකීය ආයතනය යොදවාගැනීමට ඇති අවදානම වැළැක්වීම පිණිස රක්ෂණකරුවන් නිරන්තර සුපරීක්ෂාවෙන් කටයුතු කළ යුතුය. මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීමට සම්බන්ධ අවදානම පිළිබඳ දැනුවත්වීමෙන්, එම අවදානම පාලනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග හඳුනාගැනීමේ හා ඒ සඳහා ගත හැකි ඵලදායී හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග තීරණය කිරීමේ හැකියාව ලැබේ.

2. උසස් ව්‍යාපාර භාවිතාවන් හා උචිත අවදානම් කළමනාකරණය යන කරුණු සැලකිල්ලට ගෙන රක්ෂණකරුවන් විසින් මේ වන විටත් එක් එක් ව්‍යාපාර සබඳතාවන්ට අදාළ අවදානම තක්සේරුකිරීම පිණිස පාලන ක්‍රම ස්ථාපිත කර තිබිය යුතු වේ. වාණිජ අවදානම තක්සේරුකිරීම හා වංචා වැළැක්වීම සඳහා ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ ව්‍යාපාරික භාවිතාව මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීමට ද උපකාරී වේ. එහෙයින් දැනට පවතින එම පාලන ක්‍රම මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීමට ද හැකිවන පරිදි ව්‍යාප්ත කළ යුතු වේ. ගනුදෙනුකරු සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සිද්ධාන්තය රක්ෂණ ඔප්පුහිමියා හඳුනාගැනීම හා ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කිරීමට සීමානොවී එම සමස්ත ව්‍යාපාරික සම්බන්ධතාවයටම අදාළ අවදානම් හඳුනාගැනීම දක්වා ව්‍යාප්ත වේ.

- 3. සුපරික්ෂාකාරීව කටයුතු කිරීමේදී පහත අංශයන් අදාළ වේ.
 - ගනුදෙනුකරු සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීවීම වෙක්පත් ප්‍රාරක්ෂණය සහ අනන්‍යතාව සත්‍යායනය කිරීම ද මෙයට අදාළ වේ.
 - සැකකටයුතු ගනුදෙනුකරුවන් /ගනුදෙනු හඳුනාගැනීම හා වාර්තා කිරීම, සහ
 - රක්ෂණකරුගේ ආයතනය හා කාර්ය මණ්ඩලය සම්බන්ධ විධිවිධාන; එයට අනුකූලතාවය හා විගණනයට අදාළ පසුබිම, වාර්තා තබාගැනීම, සහ කාර්ය මණ්ඩල බඳවාගැනීම හා පුහුණු කිරීම වැනි කරුණු ඇතුළත් වේ.

ගනුදෙනුකරුවන්, ප්‍රතිලාභී හිමිකරුවන් සහ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීවීම

- 4. තමන් සමඟ සම්බන්ධවන ගනුදෙනුකරුවන්¹ පිළිබඳව රක්ෂණකරුවා දැන සිටිය යුතු වේ. ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව ක්‍රියාකිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පළමු පියවර වන්නේ ගනුදෙනුකරුවන් පිළිගැනීම පිළිබඳ පැහැදිලි, ලිඛිත හා අවදානම් පාදක ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග සකසා ගැනීමයි. එහිදී විවිධ ගනුදෙනුකරුවන් අනුව, එනම් ගනුදෙනුකරුවන්ගේ ස්වභාවයට අනුව ඔවුන්ට සපයන රක්ෂණ සැලසුම් ක්‍රම පිළිබඳ ව ද සලකා බැලීම අවශ්‍ය වේ. නිෂ්පාදන, වෙළඳපොළ හා සේවාදායකයන් පිළිබඳ ප්‍රතිපත්ති ඇතුළු රක්ෂණකරුගේ අධ්‍යක්ෂක මණ්ඩලය මගින් සම්පාදිත ක්‍රමෝපායික ප්‍රතිපත්ති මත මෙම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පදනම් විය යුතුය.
- 5. ප්‍රතිරක්ෂණ අවදානම, කීර්තිනාමය පිළිබඳ අවදානම, මෙහෙයුම් අවදානම, සංකේන්ද්‍රණ අවදානම² සහ නීතිමය අවදානම වැනි අවදානම් වෙත නිරාවරණය වීම රක්ෂණකරුගේ ක්‍රමෝපායික ප්‍රතිපත්ති අනුව තීරණය වේ. ක්‍රමෝපායික ප්‍රතිපත්ති සම්පාදනයෙන් පසුව ගනුදෙනුකරුවාගේ සහ/හෝ ප්‍රතිලාභී හිමිකරුගේ³ පසුබිම සහ භූගෝලීය ස්ථානගතවීම සහ ව්‍යාපාර සම්බන්ධතාවට අදාළ සංකීර්ණත්වයේ මට්ටම වැනි අවදානමට අදාළ සාධක සැලකීමට ගෙන සේවාදායකයන් පිළිගැනීමට අදාළ ප්‍රතිපත්ති ස්ථාපිත කළ යුතුය. මු.වි.වැ./තු.ක.මු.යෙ.මැ. (AML/CFT) සම්බන්ධ පාලන පියවර හා ක්‍රියාමාර්ග ඉහත දක්වන ලද අන්දමට ගනුදෙනුකරුවන් සම්බන්ධ සමස්ත සුපරික්ෂාකාරීත්වයේ අනිවාර්ය කොටස් බවට පත්විය යුත්තේ ඒ නිසාය.
- 6. උදාහරණයක් වශයෙන් යම් ආයතනයක සේවකයන් සඳහා සාමූහික විශ්‍රාම දීමනා ක්‍රමයක් සඳහා වාර්ෂිකව වාරික ලබාගැනීමේ ක්‍රමයක් අලෙවිකිරීමට වඩා ඒක වාරික ක්‍රමයක් මගින් කෙටිකාලීන ව විශ්‍රාම ආවරණය ලැබෙන ක්‍රම අලෙවිකිරීමේදී යම් රක්ෂණ ආයතනයක් මුදල් විශුද්ධීකරණයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව රක්ෂණකරුවන් දැන සිටිය යුතුය. පසුව දැක්වූ ඒකවාරික ක්‍රමය මුදල් විශුද්ධීකරණයට යොදාගැනීමට වැඩි ඉඩක් පවතින හෙයින් එවන් අවස්ථාවන්හිදී සේවා දායකයා පිළිබඳව මෙන් ම එම ඒක වාරික මුදලේ ප්‍රභවය පිළිබඳව ද සමූහ විශ්‍රාම රක්ෂණ අවස්ථාවට වඩා දැඩි පරික්ෂාවක් කළ යුතු වේ. එසේම ධනයේ මූලාශ්‍රය පරික්ෂා කිරීම වැනි පරික්ෂාවන් පැවැත්විය යුතු යැයි නියම කර ඇති වාරික සීමාවකට වඩා සුළු අගයකින් අඩු වාරික සඳහා රක්ෂණ ඔප්පු ගණනාවක් ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වන අවස්ථාවන් වන විට රක්ෂණකරුවන් ඒ පිළිබඳව දැනුවත් විය යුතු වේ.
- 7. රක්ෂණකරුවාට ගතහැකි ගනුදෙනුකරුවා සම්බන්ධයෙන් සුපරික්ෂාකාරී වීමේ ක්‍රියාමාර්ග අතරට පහත ක්‍රියාමාර්ග ද අයත් වේ.
 - ගනුදෙනුකරු හඳුනාගැනීම හා ස්වාධීන ප්‍රභවයකින් යුත් විශ්වාසදායක ලිපිලේඛන, දත්ත හෝ තොරතුරු ඇසුරින් ගනුදෙනුකරුගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීම.
 - ගනුදෙනුකරුවා වෙතත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න නිශ්චය කරගැනීම හා එසේනම් එම වෙනත් පුද්ගලයාගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීමට ප්‍රමාණවත් පියවර ගැනීම හා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ප්‍රමාණවත් දත්ත ලබාගැනීම
 - අවසාන ප්‍රතිලාභ හිමිකරු හඳුනාගැනීම හා ප්‍රතිලාභ හිමිකරු කවුරුන්ද යන්න පැහැදිලිව දැනසිටින්නේ යැයි සැහීමකට පත්වීමට හැකි පරිදි එම ප්‍රතිලාභ හිමිකරුගේ අනන්‍යතාව තහවුරුකරගැනීම සඳහා ප්‍රමාණවත් පියවරගැනීම. නෛතික පුද්ගලයන් සහ සැකසුම් ගත් විට, එම ගනුදෙනුකරුගේ හිමිකම් හා පාලන ව්‍යුහය අවබෝධකරගැනීම සඳහා රක්ෂණකරු විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතු වේ.

1 සාමාන්‍ය තත්වයන් යටතේ ගනුදෙනුකරුවා යනුවෙන් අදහස් වන්නේ ඔප්පු හිමියා වේ.

2 සංකේන්ද්‍රණ අවදානම වශයෙන් සැලකෙන්නේ එකම ව්‍යාපාර සමූහයට, කණ්ඩායමට හෝ භූගෝලීය කලාපයකට අයත් පුද්ගලයන් හෝ සමාගම් සමඟ චුළුමනාවට වඩා ව්‍යාපාර කටයුතු බැඳී පැවතීමයි.

3 'ගනුදෙනුකරු සහ/හෝ ගනුදෙනු සිදුකරනු ලබන වෙනත් පුද්ගලයෙකු අවසාන වශයෙන් පාලනය කරන තැනැත්තා/තැනැත්තන්' මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශයන්ට අනුව ප්‍රතිලාභමය හිමිකරු යනුවෙන් හැඳින්වේ. එම නිර්වචනයට යම් පුද්ගලයෙක් හෝ සැකසුමක් සම්බන්ධයෙන් අවසාන පාලන බලය හිමි පුද්ගලයන් ද අයත්වේ.

- ව්‍යාපාරික සබඳතාවයේ අරමුණු, අපේක්ෂිත ස්වභාවය සහ අනෙකුත් අදාළ කරුණු පිළිබඳව තොරතුරු ලබාගැනීම.
- සිදුකරනු ලබන ගනුදෙනු, ගනුදෙනුකරු සහ/හෝ ඔහුගේ ප්‍රතිලාභ හිමිකරු, ඔවුන්ගේ ව්‍යාපාරය සහ අවාදනම් පැතිකඩ පිළිබඳ රක්ෂණකරුවන් දැනුම සමඟ සංගත බව තහවුරුකරගැනීම සඳහා ගනුදෙනුව පවතින කාල සීමාව පුරා ව්‍යාපාර සම්බන්ධතාවයේ ස්වභාවය හා සිදුකෙරෙන ගනුදෙනු පිළිබඳව නිසි අවධානයෙන් හා පරීක්ෂාවෙන් පසුවීම හා අවශ්‍ය විටෙක අරමුදල්වල ප්‍රභවය පිළිබඳව අවධානය යොමුකිරීම.

8. ගතයුතු ක්‍රියාමාර්ගවල වපසරිය හා එම ක්‍රියාමාර්ගවල නිශ්චිත ස්වභාවය ගනුදෙනුකරු, ව්‍යාපාර සම්බන්ධතාව සහ ගනුදෙනු(ව) ඇතුළු අදාළ සාධක මත පදනම් වූ අවදානම් විශ්ලේෂණයකට පසුව තීරණය කළ හැකිය ඉහළ අවදානමකින් යුත් ප්‍රවර්ගයන්ට අදාළව ඉහළ මට්ටමක සුපරීක්ෂාකාරීත්වයක් අවශ්‍ය වේ. ඉහළ අවදානමකින් යුත් ගනුදෙනුකරුවන් සහ/හෝ ප්‍රතිලාභී හිමිකරුවන් සමඟ ව්‍යාපාර සම්බන්ධතා ගොඩනංවාගැනීම පිළිබඳ තීරණ ගැනීම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් කළ යුතු වේ. ජාතික නීතිමය අවශ්‍යතාවන්ට යටත් ව රක්ෂණකරුවන්ට අඩු අවදානම් මට්ටමකින් යුත් ප්‍රවර්ගයන්ට අදාළව අඩු හෝ සරල කරන ලද ක්‍රියාමාර්ග භාවිතා කළ හැක.

9. ව්‍යාපාර සම්බන්ධතාවක් ඇරඹීමට පෙර එයට අදාළ අවදානම් පැතිකඩක් නිර්මාණය කර පවත්වාගැනීම සඳහා එම ව්‍යාපාර සම්බන්ධතාවට අවශ්‍ය රක්ෂණ සැලසුමේ ලක්ෂණ, ව්‍යාපාර සම්බන්ධතාවයේ අරමුණ සහ ස්වභාවය සහ වෙනත් අදාළ සාධක රක්ෂණකරු විසින් තක්සේරු කළ යුතු වේ. එම ව්‍යාපාර සම්බන්ධතාව පිළිගත යුතු ද නැති ද යන්න රක්ෂණකරු විසින් තීරණය කළ යුත්තේ එම තක්සේරුව අනුවය. ප්‍රතිපත්තියක් වශයෙන් රක්ෂණකරුවන් විසින් අසත්‍ය නාමයක් භාවිතා කරන හෝ ස්වකීය අනන්‍යතාව නිර්නාමිකව තබාගන්නා ගනුදෙනුකරුවන් හෝ ප්‍රතිලාභීන් වෙනුවෙන් රක්ෂණ සැලසුම් පිරිනැමීමෙන් වැළකිය යුතුය.

10. අවදානම් පැතිකඩක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු සාධක. මේ කරුණු දක්වා ඇත්තේ වැදගත්කමේ අනුපිළිවෙළකට අනුව නොවන බවත් එසේම අවදානම් පැතිකඩක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු මෙම කරුණුවලටම පමණක් සීමානොවන බවත් සැලකිය යුතුය.

- ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ ස්වභාවය සහ පසුබිම
- ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ භූගෝලවිද්‍යාත්මක ස්ථානගතවීම
- ගනුදෙනුකරුගේ සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ කටයුතු විහිදී පවත්නා භූගෝල විද්‍යාත්මක වපසරිය
- එම කටයුතුවල ස්වභාවය
- මුදල් ගෙවීමේ මාධ්‍යය සහ ගෙවීමේ ක්‍රමය (කාසි හා නෝට්ටු, විද්‍යුත් මුදල් පැවරුම සහ වෙනත් ගෙවීමේ ක්‍රම)
- අරමුදල්වල ප්‍රභවය
- ධනයේ ප්‍රභවය
- කටයුතුවල නිරන්තරභාවය හා පරිමාණය
- ව්‍යාපාර සම්බන්ධතාවයේ වර්ගය හා සංකීර්ණතාව
- තුන්වන පාර්ශවයක් වෙත මුදල් ගෙවීමක් සිදුකළ යුතු වන්නේ ද නොවන්නේද යන්න
- ව්‍යාපාර සම්බන්ධතාව අකර්මණ්‍ය වූවක් ද යන්න
- කිසියම් ධාරක සැකසුමක් ද යන්න
- මුදල් විශුද්ධිකරණය, ක්‍රස්තවාදී කටයුතුවලට මුදල් රැස්කිරීම හෝ වෙනත් අපරාධයකට සම්බන්ධයැයි යම් සැකයක් හෝ තොරතුරක්

11. ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ විධිවිධාන සියලුම නව ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවිය යුතු වන අතර වැදගත්කම හා අවදානම පදනම් කොටගෙන සිටින ගනුදෙනුකරුවන් සහ/හෝ ප්‍රතිලාභීහිමිකරුවන් සම්බන්ධයෙන් ද ක්‍රියාවට නැංවිය යුතු වේ. දැනට සිටින ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් උචිත අවස්ථාවන්හිදී රක්ෂණකරු විසින් සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගත යුතු වේ. රක්ෂණයකදී ගිවිසුම්ගත දිනයට පසුව විවිධාකාර ගනුදෙනු සහ 'හදිසි සිද්ධි' ඇතිවිය හැකි අතර එවන් අවස්ථාවන්හිදී සුපරීක්ෂාකාරීවීම වැදගත් වේ. මෙම හදිසි සිද්ධි

අතරට රක්ෂණ වන්දි ඉල්ලීම්, කල්පිරීමට පෙර අවසන් කිරීමේ ඉල්ලීම් සහ ප්‍රතිලාභීන් වෙනස්කිරීම ඇතුළුව රක්ෂණ ගිවිසුමේ වෙනස්කම් සිදුකිරීමේ ඉල්ලීම් ඇතුළත් විය හැකිය.

- 12. පැහැදිලිව පෙනෙන ආර්ථික හෝ පැහැදිලි නීතිමය අරමුණක් හෝ නොපවතින හා සංකීර්ණ, අසාමාන්‍ය වශයෙන් විශාල ගනුදෙනු සහ අසාමාන්‍ය ආකාරයේ ගනුදෙනු රටාවන් පිළිබඳව ව්‍යාපාර සම්බන්ධතාවක් ආරම්භ කිරීමේදී මෙන්ම පවත්වාගෙන යාමේදී ද රක්ෂණකරු විසින් සුවිශේෂ අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය වේ. එවන් ගනුදෙනුවල පසුබිම හා අරමුණ හැකිතරම් දුර අධීක්ෂණය කළ යුතු අතර එහි සොයාගැනීම් අදාළ බලධාරීන්ට හා විගණකවරුන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී ඉදිරිපත්කිරීම සඳහා ලිඛිතව පවත්වාගත යුතු වේ. මෙහිදී 'ගනුදෙනු' යන්න පුළුල් අර්ථයකින් නිර්වචනය කළ යුතු වන අතර එයට රක්ෂණ සැලසුමක් පිළිබඳව විමසීම් හා අයදුම්පත්, වාරික ගෙවීම් සහ ප්‍රතිලාභ, ප්‍රතිලාභී කාලසීමාව ආදිය වෙනස්කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් ආදිය ඇතුළත් වේ.
- 13. යම් අදාළ කරුණක් සම්බන්ධ සත්‍යායනය සම්පූර්ණ කරගැනීමට නොහැකිවූයේ නම් හෝ ව්‍යාපාරයේ අරමුණ හා අපේක්ෂිත ස්වභාවය පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපොහොසත් වූයේ නම් රක්ෂණකරු රක්ෂණ ගිවිසුමට ඇතුළත් නොවිය යුතු අතර ගනුදෙනුව සිදුකිරීමෙන් වැළකිය යුතුය. නොඑසේනම් ව්‍යාපාර සම්බන්ධතාව අවසන් කළ යුතුය. එසේම මූල්‍ය බුද්ධි ඒකකය (මු.බු.ඒ) (FIU) වෙත සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් (සැ.ග.ව.ා.) (STR) ඉදිරිපත්කිරීම පිළිබඳව ද රක්ෂණකරු විසින් සලකා බැලිය යුතුය.

රක්ෂණ සම්බන්ධතාවක් ආරම්භ කිරීම

- 14. රක්ෂණ ගිවිසුමකට එළඹීමට පෙර ගනුදෙනුකරුවා හා රක්ෂණකරු යන පාර්ශවයන් දෙක අතර සහ බොහෝවිට වෙනත් පාර්ශවයන් අතර ද ගිවිසුම් පූර්ව ව්‍යාපාර සම්බන්ධතාවක් ඇතිවේ. යම් රක්ෂණ සැලසුමක් ගත් කළ
 - ගිවිසුමේ සහ ඔප්පුවේ කොන්දේසිවල සඳහන් යම් අවදානමක් උදෙසා රක්ෂණකරු විසින් ආවරණය ලබාදෙනු ලැබේ.
 - වාරික ගෙවීම, අත්තිකාරම් ගෙවීම හෝ අවසාන ප්‍රතිලාභය වැනි යම් ගනුදෙනු සිදුවනු ඇත.
 - ආවරණය වෙනස් කිරීම හෝ ප්‍රතිලාභීන් වෙනස්කිරීම වැනි සිද්ධි සිදුවීමට ඉඩ ඇත.
- 15. රක්ෂණකරු විසින් ගනුදෙනුකරුගේ නිශ්චිත පසුබිම, වෙනත් කොන්දේසි හා අවශ්‍යතාවන් මනා අවධානයකින් යුතුව තක්සේරු කිරීම අවශ්‍ය වේ. වාණිජ අරමුණු (රක්ෂණකරුගේ අවදානම් නිරාවරණය හා ඒ සඳහා උචිත වාරික ගෙවීමක් නියම කිරීම) මෙන්ම සක්‍රීය සේවාදායක කළමනාකරණයක් උදෙසා මෙම තක්සේරුව දැනටත් සිදුකරනු ලැබේ. එම අරමුණු කරා ළඟාවීම සඳහා රක්ෂණකරු අදාළ තොරතුරු රැස්කරගනියි. උදාහරණයක් වශයෙන් අරමුදල්වල ප්‍රභවය, ආදායම, පවුලේ තත්ත්වය, වෛද්‍යමය ඉතිහාසය ආදී වශයෙන් එම තොරතුරු ලබාගනියි. ඒ අනුව ගනුදෙනුකරුවා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සකස්කරගනු ලබන අතර ගිවිසුම ඇතිකරගැනීම සහ ඊට පසුව සිදුවන ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී එම විස්තරය භාවිතයට ගෙන අවශ්‍ය තීරණ ගැනීම සිදුවේ.
- 16. මෙසේ ගනුදෙනුකරු පිළිබඳ දත්ත පැතිකඩක් නිර්මාණය කරගැනීම මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. (AML/CFT) අරමුණු උදෙසා ද වැදගත්වන බව හා ඒ අනුව රක්ෂණකරුගේ සහ ව්‍යාපාරයේ ස්වාධීනත්වය සඳහා ඉවහල්වන බව ද රක්ෂණකරු විසින් අවබෝධ කරගත යුතුය.
- 17. එයට අමතරව ප්‍රතිලාභමය හිමිකරු හඳුනාගැනීම හා ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීම ද අවශ්‍ය වේ. මෙම මාර්ගෝපදේශ පත්‍රිකාවේ අරමුණු සඳහා ප්‍රතිලාභමය හිමිකරු වශයෙන් ඔප්පුහිමියාගේ අයිතිකරු/පාලක මෙන්ම ගිවිසුමේ ප්‍රතිලාභියා අදහස් වේ.
- 18. ප්‍රතිරක්ෂණය සැලකූ විට එම ව්‍යාපාරයේ ස්වභාවය සහ එහිදී ඔප්පු හිමියා සහ ප්‍රතිරක්ෂණ සමාගම අතර ගිවිසුම්ගත සම්බන්ධතාවක් නොපැවතීම හේතු කොටගෙන ප්‍රතිරක්ෂණකරු විසින් ඔප්පුහිමියාගේ හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම ප්‍රායෝගික නොවන හෝ කළ නොහැකි හෝ කාර්යයක් වෙයි. ඒ නිසා ප්‍රතිරක්ෂණ ව්‍යාපාරයේදී ප්‍රතිරක්ෂණකරුවන් ගනුදෙනු කළ යුත්තේ බලයලත් රක්ෂණකරුවන් සමඟ පමණි. එනම් (1) රක්ෂණ ඔප්පු නිකුත්කිරීම සඳහා බලපත්‍ර හෝ වෙනත් ආකාරයකින් බලය ලබා ඇති රක්ෂණකරුවන් සහ (2) අවසර ලත් හෝ අවම වශයෙන් මෙම මාර්ගෝපදේශන පත්‍රිකාවේ ඇති මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. (AML/CFT) හා සමාන වන්නා වූ ප්‍රමිතීන් අනුගමනය කරන හා එසේ නොවන බවට මූල්‍ය කාර්ය සාධන බලකාය (FATF) සහ වාණිජ සංගම් වෙතින් හෝ රක්ෂණකරුගේ පරිශ්‍රයට පැමිණි ප්‍රතිරක්ෂණකරු වෙතින් ලද තොරතුරු නොමැති රක්ෂණකරුවන්, සමඟ පමණි.

19. රක්ෂණ ගිවිසුමට අදාළ ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිලාභමය හිමිකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගත් පසුව රක්ෂණකරුවාට එම ගනුදෙනුකරුවන් හා ප්‍රතිලාභමය හිමිකරුවන්, දේශීය හා විදේශීය වශයෙන් හඳුනාගෙන ඇති වංචාකරුවන් හෝ මුදල් විභේදකරණයට සම්බන්ධ අයගේ (බොහෝවිට ක්ෂේත්‍රයේ දත්ත පදනම් තුළ අන්තර්ගත වේ) සහ හඳුනාගත් හෝ සැක සහිත ත්‍රස්තවාදීන්ගේ (එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන විසින් තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුව ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත) තොරතුරු සමඟ පරීක්ෂා කළ හැකිය.

හඳුනාගැනීම සහ සත්‍යායනය කිරීමේ කාලය

20. ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට ගනුදෙනුකරුවන් හා ප්‍රතිලාභමය හිමිකරුවන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම, එම පුද්ගලයා සමඟ ව්‍යාපාර සම්බන්ධතාව ස්ථාපිත කිරීමේදී සිදුවිය යුතුය. එමගින් අදහස් වන්නේ රක්ෂණ ගිවිසුමට එළඹෙන මොහොතේදී හෝ ඊට පෙර ඔප්පු හිමියා (ඔප්පුහිමියාගේ හිමිකරු/පාලන බලය හිමි තැනැත්තා) හඳුනාගෙන ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කළ යුතු බවයි. ඒ හා සම්බන්ධ වලංගු ව්‍යතිරේඛයන් මතු පරිච්ඡේදයන්හි දැක්වේ.

21. මුදල් විභේදකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම සම්බන්ධව පවතින අවදානම ප්‍රමාණවත් අන්දමින් කළමනාකරණ කර ඇති විට ඔප්පු හිමියා සමඟ රක්ෂණ ගිවිසුමට එළඹීමෙන් පසුව ප්‍රතිලාභියා හඳුනාගැනීම හා ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කිරීමට හැකිය. කෙසේ වුවත්, රක්ෂණ ප්‍රතිලාභ ගෙවන අවස්ථාවේ හෝ ඊට පෙර හෝ ප්‍රතිලාභියා රක්ෂණ ඔප්පුව යටතේ ලැබී ඇති ප්‍රතිලාභ භාවිතාකිරීමට අදහස් කරන අවස්ථාවේදී හෝ ඊට පෙර එම හඳුනාගැනීම හා අනන්‍යතාව සත්‍යායනය කිරීම සිදුකළ යුතුවේ.

22. අනන්‍යතාව සත්‍යායනය කිරීමට පෙර යම් ගනුදෙනුකරුවෙකුට සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුවෙකුට ව්‍යාපාර සම්බන්ධතාව උපයෝජනය සඳහා අවසර දෙනු ලබන්නේ නම් එවිට මූල්‍ය ආයතනය විසින් එම තත්ත්වයට යෝග්‍ය අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු වේ. එවන් ක්‍රියාමාර්ග අතරට සිදුකළ හැකි ගනුදෙනු ප්‍රමාණය, වර්ගය සහ/හෝ වටිනාකම සීමාකිරීම සහ එම සම්බන්ධතාවට අදාළ ව අපේක්ෂා කළ හැකි ආකාරයේ ගනුදෙනුවලට වඩා විශාල හෝ සංකීර්ණ ගනුදෙනු සිදුකරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කිරීම ද අයත් වේ. ව්‍යාපාර සම්බන්ධතා ආරම්භකර ඇති නමුත් අනන්‍යතාව සත්‍යායනය කිරීමට අදාළ අවශ්‍යතාවන් සමඟ අනුකූලවීමට තවදුරටත් නොහැකිවන්නේ නම් රක්ෂණකරු විසින් එම ව්‍යාපාර සම්බන්ධතාව අවසන් කළ යුතු අතර මූල්‍ය බුද්ධි ඒකකය වෙත සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ද සලකා බැලිය යුතු වේ.

23. අනන්‍යතාව සත්‍යායනය කිරීමට පෙර ව්‍යාපාර සම්බන්ධතාව භාවිතාකිරීමට හැකි අවස්ථාවන් ගැන උදාහරණ

- සමූහ විශ්‍රාම සැලසුම්
- මුහුණට මුහුණ හමුනොවන ගනුදෙනුකරුවන්
- අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර වාරික ගෙවීම සිදුකර ඇති සහ අවදානම භාරගෙන ඇති, සහ
- රක්ෂණ සැලසුම් ඇපයක් ලෙස භාවිතා කිරීම.

24. එයට අමතරව මුහුණට මුහුණ හමුනොවන ව්‍යාපාර සම්බන්ධතා සැලකූ විට අනන්‍යතාව සත්‍යායනය කිරීම, ව්‍යාපාර සම්බන්ධතාව ආරම්භ කිරීමෙන් පසුව සිදු කළ හැකිය. කෙසේ වුවත් මුහුණට මුහුණ හමුනොවන ව්‍යාපාර සම්බන්ධතා හා ගනුදෙනුවලට අදාළ අවදානම් සම්බන්ධයෙන් රක්ෂණකරුවන් විසින් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ස්ථාපිත කර තිබිය යුතුය.

ව්‍යාපාර සම්බන්ධතාව අතරතුර ගනුදෙනු සහ සිද්ධි

25. ව්‍යාපාර සම්බන්ධතාව පවත්වාගෙන යාමේදී රක්ෂණකරු විසින් දිගටම ගනුදෙනුකරු පිළිබඳව සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග පවත්වාගෙන යායුතු ය. පොදු වශයෙන් ගත් කළ රක්ෂණ සැලසුම සහ/හෝ එළඹ ගත් ගිවිසුමේ කොන්දේසි යටතේ වන අයිතිවාසිකම් භාවිතය සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් රක්ෂණකරුගේ අවධානය යොමුවීම අවශ්‍ය වේ. රක්ෂණකරු, එම වෙනස්කම/ගනුදෙනුව ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරු පිළිබඳ දත්ත සමඟ ගැලපෙන්නේ ද යන්න තක්සේරු කළ යුතුය. නොඑසේනම් වෙනත් යම් හේතුවක් නිසා අසාමාන්‍ය හෝ සැකකටයුතු ලෙස පෙනී යන්නේ ද යන්න විමසිය යුතුය. වැඩි අවදානමකින් යුත් ව්‍යාපාර සම්බන්ධතා වර්ග

සම්බන්ධයෙන් දැඩි ලෙස සුපරීක්ෂාකාරීවීම අවශ්‍ය වේ. ප්‍රමාණවත් ලෙස තොරතුරු රැස්කරගැනීමට හා විශ්ලේෂණය කිරීමට රක්ෂණකරුට හැකිවන අන්දමට ගනුදෙනුකරු සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ වැඩසටහන (CDD) ස්ථාපිතව පැවතිය යුතුය.

26. ගිවිසුම ස්ථාපිත කිරීමෙන් පසුව සිදුවිය හැකි ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීත්වය (CDD) අවශ්‍ය කෙරෙන ගනුදෙනු හෝ හදිසි සිදුවීම් පිළිබඳ උදාහරණ

- ප්‍රතිලාභීන් වෙනස්කිරීම (උදාහරණ වශයෙන් පවුලේ නොවන සාමාජිකයන් ඇතුළත් කිරීම, හෝ ප්‍රතිලාභීන් නොවන තැනැත්තන් වෙත ගෙවීම් කිරීම සඳහා සිදුකරනු ලබන ඉල්ලීම්),
- රක්ෂිත මුදලෙහි සහ/හෝ වාරික මුදලෙහි වෙනසක්/වැඩිකිරීමක් සඳහා කරනු ලබන ඉල්ලීම් (උදාහරණයක් වශයෙන් රක්ෂිතයාගේ ආදායම සමඟ සැසඳූ කළ අසාමාන්‍ය යැයි සැලකීමට හැකි වාරික ගෙවීම හෝ වාර රැස්කිරීම වාරික මුදලට වඩා ගෙවා ඉන්පසුව වැඩිපුර ගෙවන ලද මුදල් තුන්වන පාර්ශවයක් වෙත ගෙවන (ප්‍රතිපූරණය කරන ලෙස) ලෙස ඔප්පුහිමියා විසින් කරනු ලබන ඉල්ලීම්),
- කාසි හා නෝට්ටු වලින් සහ/හෝ විශාල තනි වාරික ගෙවීම,
- ගෙවීම/අවසන්කිරීම විදේශයක වෙත/වෙතින් විද්‍යුත් පැවරුම් මගින් සිදු කිරීම,
- ගනුදෙනුව නිර්නාමිකව තබාගැනීමට ඉඩ සලසන බැංකු උපකරණ මගින් ගෙවීම් සිදු කිරීම
- ඔප්පු හිමියාගේ ලිපිනය සහ/හෝ පදිංචි ස්ථානය වෙනස්කිරීම විශේෂයෙන් බදු සඳහා පදිංචි ස්ථානය වෙනස් කිරීම
- පවතින ජීවිත රක්ෂණයක් විශාල මුදලක් ගෙවා අගය වැඩිකිරීම
- පුද්ගල විශ්‍රාම සැලසුම් සඳහා එකවර විශාල මුදල් ගෙවීම
- ප්‍රතිලාභ කල්තබා ලබාගැනීමට ඉල්ලීම් සිදු කිරීම
- රක්ෂණ ඔප්පුව ඇපයක්/සුරැකුම් වශයෙන් භාවිතා කිරීම (උදාහරණයක් වශයෙන් පිළිගත් මූල්‍ය ආයතනයක් මගින් උකස් ණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන අවස්ථාවක් වැනි පැහැදිලි අවස්ථාවක දී හැර රක්ෂණ ඔප්පුව සැකසහිත ලෙස ඇපයක් වශයෙන් භාවිතා කිරීම)
- ප්‍රතිලාභ වර්ගය වෙනස්කිරීම (උදාහරණයක් වශයෙන් ප්‍රතිලාභ වාර්ෂිකව ගෙවන දීමනා වෙනුවට එකවර ගෙවන දීමනාවක් බවට වෙනස් කරගැනීම)
- රක්ෂණ ඔප්පුව කලින් අවසන් කිරීම හෝ රක්ෂණ ඔප්පුවේ කාලසීමාව වෙනස්කිරීම (එසේ කිරීම දඩ ගෙවීමට හෝ බදු සහන අහිමිවීමට හේතුවන අවස්ථාවන්හිදී පවා)

27. සුපරීක්ෂාකාරී විය යුතු සියලුම අවස්ථා ඉහත ලැයිස්තුවට ඇතුළත් නොවේ. රක්ෂණකරුවන් විසින් ස්වකීය ව්‍යාපාරයේ වර්ගයට අනුව එහි සිදුවන වෙනත් වර්ගයේ ගනුදෙනු හා හදිසි සිද්ධි පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

28. මෙවන් ගනුදෙනු හා සිද්ධි උද්ගත වූ පමණින් ම ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීවීමේ (සම්පූර්ණ) විධිවිධාන ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය බව අදහස් නොවේ. හඳුනාගැනීම සහ අන්‍යෝන්‍යව සහායනය කිරීම ඒ වන විට සිදුව ඇත්නම්, සහ එසේ ලබාගෙන ඇති තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ සැකකිරීමට කරුණක් නොමැතිනම්, රක්ෂණකරුට එම තොරතුරු මත රඳාපැවතීමට හැකිය. උදාහරණයක් වශයෙන් එක් රක්ෂණ ඔප්පුවක ප්‍රතිලාභ තවත් රක්ෂණ ඔප්පුවක වාරික ගෙවීම සඳහා භාවිතා වන්නේ නම් එවිට සැකයක් මතු වීමට ඉඩ ඇත.

29. සහායනය කළ යුතු සෑම අංශයක් සම්බන්ධයෙන් ම ලබාගත හැකි හොඳම අන්‍යෝන්‍යව සහායනය කිරීමේ ලේඛනය ලබාගත යුතුය. 'ලබාගත හැකි හොඳම' යනුවෙන් අදහස් වන්නේ ව්‍යාජ පිටපතක් සකස්කිරීම ඉතාම අපහසු වන හෝ විශ්වසනීය සහ/හෝ නිල වශයෙන් නිකුත් කරන ලේඛනයක් වීම හේතුවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගැනීම ඉතාම අපහසු වන ලේඛන වේ.

පුද්ගලයන්

- 30. පුද්ගලයන් පිළිබඳ ව පහත සඳහන් තොරතුරු ලබාගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
 - සම්පූර්ණ නම (නම්)
 - උපන් දිනය හා ස්ථානය
 - පුරවැසිභාවය
 - වර්තමාන ස්ථිර ලිපිනය තැපැල් සංකේතය ඇතුළුව
 - රැකියාව හා සේව්‍යයාගේ නම (ස්වයං රැකියාවක් නම් ස්වයං රැකියාවේ ස්වභාවය) සහ
 - පුද්ගලයාගේ ආදර්ශ අත්සන

- 31. විවිධ අධිකරණ බලප්‍රදේශ මගින් වලංගු වශයෙන් සලකනු ලබන්නේ විවිධ අන්‍යතාව හඳුනාගැනීමේ ලේඛන වේ. අන්‍යතාව තහවුරුකරගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් ලේඛන ලබාගත හැකි හොඳම ලේඛන වශයෙන් සලකනු ලැබේ.
 - ජාතික හැඳුනුම්පත හෝ
 - වර්තමාන වලංගු ගමන් බලපත්‍රයක්

- 32. මුල් ලේඛන පුද්ගලයා විසින් අත්සන් කළ යුතු වන අතර පුද්ගලයා මුහුණට මුහුණ හමුවන්නේ නම් එම ලේඛන අතරට පුද්ගලයාගේ ඡායාරූපයක් ද ඇතුළත් විය යුතු වේ. ලේඛනවල පිටපත් ඉදිරිපත් කරනු ලබන විට සුදුසු බලධාරීන් හා වෘත්තිකයන් විසින් එම පිටපත් සත්‍ය පිටපත් බව සහතික කර තිබිය යුතු වේ.

- 33. ඕනෑම නමකට පහසුවෙන් ලබාගත හැකි ලේඛන දැඩි පරීක්ෂාවකින් විනා පිළිනොගත යුතුය. එවන් ලේඛන අතරට සේව්‍යයා විසින් නිකුත් කර ඇති හැඳුනුම්පත් (එහි අයදුම්කරුවාගේ ඡායාරූපයක් පවා තිබිය හැකි වුවත්), බිස්නස් කාඩ්ප්, තාවකාලික රියදුරු බලපත් (ඡායාරූපයක් රහිත) සහ ශිෂ්‍ය සංගම් කාඩ්පත් අයත් වේ.

නීතිමය පුද්ගලයන්, සමාගම්, හවුල්කාරිත්ව සහ වෙනත් ආයතන සහ ආයතනික සැකසුම්

- 34. නීතිමය පුද්ගලයන්, සමාගම්, හවුල්කාරිත්ව සහ වෙනත් ආයතන හා ආයතනික සැකසුම් සම්බන්ධයෙන් සැලකූ විට ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීමේ වගකීම ඉෂ්ට කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග අතරට එම නීතිමය පුද්ගලයන් හෝ ආයතනික සැකසුම් පාලනය කිරීමේ කොටස් හිමිකාරිත්වය හිමි ස්වාභාවික පුද්ගලයන්ගේ හෝ එම නීතිමය පුද්ගලයන් හෝ ආයතනික සැකසුම්වල ප්‍රධාන කළමනාකාරිත්වය භාර ස්වාභාවික පුද්ගලයන්ගේ අන්‍යතාව ප්‍රමාණවත් පරිදි තහවුරු කරගැනීම අවශ්‍ය වේ. ගනුදෙනුකරුවා හෝ පාලන බලය හිමි කොටස් හිමියා නීතිමය අනාවරණය කිරීම වලට යටත් පොදු සමාගමක් නම් එම සමාගමේ කිසිදු කොටස් හිමියෙකුගේ අන්‍යතාව හඳුනාගැනීම හෝ සත්‍යායනය කිරීම අනවශ්‍ය වේ.

- 35. මූල්‍ය කාර්ය සාධන බලකායේ 5 වන නිර්දේශය අනුව ගනුදෙනුකරුවන් සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුවන්, නීතිමය පුද්ගලයන් හෝ නීතිමය සැකසුම් වනවිට රක්ෂණකරුවන් විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගත යුතු වේ.
 - ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරු වෙනුවෙන් පෙනීසිටින හෝ ඒ සඳහා බලයලත් කිසියම් හෝ පුද්ගලයෙකු හඳුනාගැනීම හා ඔහුගේ අන්‍යතාව සත්‍යායනය කරගැනීම අවශ්‍ය වේ.
 - නීතිමය පුද්ගලයාගේ හෝ නීතිමය සැකසුමේ නීතිමය තත්ත්වය සත්‍යායනය කිරීම උදා. සංස්ථාගතකිරීම තහවුරුකිරීමේ ලේඛනයක් හෝ ආරම්භය හෝ පැවැත්ම සාක්ෂ්‍යවත් කරන වෙනත් ලේඛනයක්
 - ගනුදෙනුකරුගේ සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ අයිතිය සහ පාලන ව්‍යුහය අවබෝධ කරගැනීම

- 36. භාර අරමුදල් හෝ සමාන ආයතනික සැකසුම් සැලකූ විට එහි සංයුතිය හා ව්‍යුහාත්මක සැකසුම අවබෝධකරගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. ගනුදෙනුකරුවා භාර අරමුදලක් වන විට රක්ෂණකරු විසින් භාරකාරයන්ගේ, භාරයේ දේපළ සම්බන්ධයෙන් ඵලදායී පාලනයක් හිමි වෙනත් කිසියම් පුද්ගලයෙකුගේ, බෙරුම්කරුවන්ගේ සහ ප්‍රතිලාභ ලබන්නන්ගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීමට ක්‍රියාකළ යුතුය. ඔප්පුව නිකුත් කිරීමට පෙර ප්‍රතිලාභ ලබන්නන්ගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීමට නොහැකිවන්නේ නම් කිසිදු ගෙවීමක් කිරීමට ප්‍රථමයෙන් අනන්‍යතාව සත්‍යායනය කළ යුතු වේ.
- 37. සමාගම්, භාර අරමුදල් සහ වෙනත් නීතිමය ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී සමාගම් හෝ නීතිවිරෝධී අරමුණු සඳහා යොදවාගෙන ඇති බව දැනගැනීමට ඇති වෙනත් එවන් සංවිධානමය සැකසුම් පිළිබඳ රක්ෂණකරු අවබෝධයකින් සිටිය යුතු වේ.
- 38. යම් ආයතනයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ඒ සඳහා බලයලත් අය බවට තහවුරුකරගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගත යුතු වේ.
- 39. පහත සඳහන් ලේඛන හෝ ඊට සමාන ලේඛන කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.
 - සංස්ථාගත කිරීමේ සහතිකය
 - ගනුදෙනුකරුට තමන් වෙනුවෙන් පෙනී සිටීමේ බලය ලබාදී ඇති ප්‍රතිලාභමය හිමිකරු/හිමිකරුවන් සහ/හෝ වෙනත් පුද්ගලයෙකු/ පුද්ගලයන්ගේ නම/නම් සහ ලිපිනය/ලිපිනයන්
 - ව්‍යවස්ථාමය ලේඛන උදා. ඥාපනය සහ සාංගමික ව්‍යවස්ථාවලිය, හවුල්කාරිත්ව ගිවිසුම්
 - ඇටෝරිනි බලය හෝ ආයතනය මගින් බලය ලබාදීම පිළිබඳ වෙනත් ලේඛන
- 40. සේවාදායකයා විසින් අනුග්‍රහය දක්වනු ලබන විශ්‍රාම හෝ ඉතුරුම් සැලසුමක් වෙනුවෙන් කරනු ලබන සියලු ගනුදෙනුවලදී අවම වශයෙන් ප්‍රධාන සේවාදායකයාගේ හෝ සැලසුමේ භාරකරුවන්ගේ (සිටින්නේ නම්) අනන්‍යතාවන් සත්‍යායනය කළ යුතු වේ.
- 41. ප්‍රධාන සේවාදායකයාගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම, ව්‍යාපාරික ගනුදෙනු සඳහා ඉල්ලුම් කරන ආයතනික අයදුම්කරුවන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීමේ ක්‍රියා පිළිවෙත්වලට අනුව රක්ෂණකරු විසින් සිදුකළ යුතු වේ. සැලසුමක භාරකරුවන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම සාමාන්‍ය වශයෙන් අදාළ ලිපිලේඛන පරීක්ෂා කිරීම මත පදනම් වේ. එසේ පරීක්ෂා කළ යුතු ලිපිලේඛන අතරට පහත සඳහන් ලිපිලේඛන ද අයත් වේ.
 - භාරකාර ඔප්පුව සහ/හෝ උපකරණය සහ වෙනත් ආධාරක ලිපිලේඛන
 - වර්තමාන භාරකරුවන්ගේ (සිටිනම්) නම් සහ ලිපිනයන් අඩංගු ලේඛනයක්
 - ප්‍රසිද්ධ ලේඛනයේ උද්ධෘත
 - වෘත්තීය උපදේශකයන් හෝ ආයෝජන කළමනාකරුවන්ගේ සහතික කිරීම
- 42. රාජ්‍යයන් අනුව නීතිමය පාලන විධිවිධාන වෙනස්වන හෙයින් එවන් ලිපිලේඛනවල ප්‍රභවස්ථානය හා ඒවා ඉදිරිපත් කරනු ලබන්නේ කුමන පසුබිමක් යටතේ ද යන්න පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

ඉහළ අවදානමකින් යුත් ගනුදෙනුකරුවන් සහ සහයෝගීතාවක් නොදක්වන රටවල් සහ ප්‍රදේශ සම්බන්ධයෙන් පුලුල් ක්‍රියාමාර්ග ගැනීම

- 43. සියලු ඉහළ අවදානම් ව්‍යාපාර සම්බන්ධතා, ගනුදෙනුකරුවන් සහ ගනුදෙනු සම්බන්ධයෙන් වඩාත් පුලුල් ගනුදෙනුකරු සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග යෙදිය යුතුය. මෙය, ගනුදෙනුකරුගේ පුද්ගල අවදානම මත පදනම් ව රක්ෂණකරු විසින් කරන ලද තක්සේරුව අනුව ඉහළ අවදානමකින් යුතු යැයි සැලකෙන ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව මෙන්ම ඉදිරියට ඇති පරිච්ඡේදයන්හි දැක්වෙන වර්ගයේ ව්‍යාපාර සම්බන්ධතාවන් සම්බන්ධයෙන් ද අදාළ වේ.
- 44. වඩාත් පුලුල් සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත් විට පොදු වශයෙන් සුදුසු වන්නේ පහත සඳහන් ක්‍රියාමාර්ග අතින් කවරක් ද යන්න හා වෙනත් උචිත අතිරේක ක්‍රියාමාර්ග කවරේද යන්න රක්ෂණකරු විසින් සලකා බලා තීරණය කළ යුතු වේ.

- ඉදිරිපත් කර ඇති ලේඛන සුදුසු බලධාරීන් හා වෘත්තීයයන් වෙතින් සහතික කරගැනීම හා සාමාන්‍ය වශයෙන් අවශ්‍යවන ලේඛනවලට අමතරව අතිරේක ලේඛන ඉල්ලා සිටීම
- ගනුදෙනුකරුගේ සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ අනන්‍යතාව හා පසුබිම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීම හා ගනුදෙනුකරු සමාගමක් වන විට එහි ව්‍යුහය පිළිබඳ සුපරීක්ෂාකාරීවීම
- අරමුදල්වල සහ ධනයේ ප්‍රභවය පිළිබඳ සුපරීක්ෂාකාරීවීම
- ව්‍යාපාර සම්බන්ධතාව ආරම්භකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනුමැතිය ලබාගැනීම
- ව්‍යාපාර සම්බන්ධතාව පිළිබඳව නිරන්තරව සුපරීක්ෂාකාරීත්වයෙන් පසුවීම

ධාරකයා පිළිබඳ ප්‍රතිපත්ති

45. රක්ෂණ ඔප්පුව දරන්නාට (අත තබාගෙන ඇති) පුද්ගලයාට/පුද්ගලයන්ට හෝ රක්ෂණකරුගේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව ප්‍රතිලාභය/ප්‍රතිලාභ ලැබීම සඳහා බලය ලබා ඇති (පිටසන් ලබා ඇති) පුද්ගලයාට/පුද්ගලයන්ට රක්ෂණකරු විසින් ගෙවීම් කිරීම අවශ්‍ය වන ගිවිසුම් ධාරක රක්ෂණ ඔප්පු යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙවන් රක්ෂණ සැලසුම් සඳහා සියලු රටවල්වල අවසර නොලැබෙන නමුත් එසේ අවසර ලැබෙන රටවල් සැලකූ විට, එය එසේ බලය ලබන තැනැත්තාගේ (පිටසන් ලද්දාගේ) අනන්‍යතාව හඳුනාගැනීමෙන් තොරව පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පහසුවෙන් මාරු කළ හැකි මූල්‍ය උපකරණයක් බව පෙනේ. රක්ෂණකරු විසින් හඳුනාගැනීම හා අනන්‍යතාව සත්‍යායනය කිරීම සිදුවන්නේ ඔප්පුව කල්පිරීමෙන් පසුව ගෙවීම් සඳහා ඉල්ලීම කෙරෙන අවස්ථාවේදී පමණි. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම මැඩපැවැත්වීමේ දෘෂ්ටිකෝණයෙන් සලකනවිට මෙවන් ආකාරයේ ධාරක රක්ෂණ සැලසුම් අධෛර්යමත් කළ යුතුය. කෙසේවුවත් යම් අධිකරණ බලප්‍රදේශයක ධාරක රක්ෂණ සැලසුම් සඳහා නීත්‍යානුකූල අනුමැතිය පවතින්නේ නම් රක්ෂණකරු විසින් ඉහත දක්වා ඇති ආකාරයේ අතිරේක හා පුළුල් ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.

නිකුත්වීම් සැකසුම

46. ඔප්පුගිමියෙකු දැඩි ලෙස හෝ සුවකළ නොහැකි ලෙස ගිලන් ව ඇති විට, ඔහු විසින් ස්වකීය ජීවිත රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ ලබාගැනීමේ හිමිකම වෙනත් පුද්ගලයෙකු වෙත පැවරීමට ඉඩ ඇත. සමහර රටවල් තුළ මෙවන් 'නිකුත්වීම් සැකසුම්' හිමිකම් මිලට ගන්නා හා අලෙවි කරණ සමාගම් ඇත. එවන් අවස්ථාවන් සැලකූ විට එහිදී 'ධාරක රක්ෂණ සැලසුම්' යටතේ විස්තර කර ඇති අවදානම්වලට සමාන අවදානම්වලට මුහුණ පෑමට සිදුවේ. යම් රටක් තුළ එවන් නිකුත්වීම් සැකසුම් සඳහා අවසර දී ඇති විට, අධීක්ෂක සමාලෝචනය හා රෙගුලාසි පැනවීම නිර්දේශ කෙරේ. රක්ෂණකරුවෙක් මෙවන් නිකුත්වීම් සැකසුම් සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමකට මුදල් ගෙවීම අවශ්‍ය වනවිට, රක්ෂණකරු විසින් එම සමාගම සහ එහි ප්‍රතිලාභමය හිමිකරුවන් හඳුනාගැනීම හා අනන්‍යතාව සත්‍යායනය කිරීම ඇතුළු ඉහත දක්වා ඇති ආකාරයේ පුළුල් ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.

දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් (දේ.ව.අ.පු.) (PEPs)

47. දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් වශයෙන් නිර්වචනය කරනු ලබන්නේ උදාහරණ වශයෙන් රාජ්‍ය හෝ ආණ්ඩු නායකයන්, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය, අධිකරණ හා හමුදා නිලධාරීන්, රාජ්‍ය අයිතිය යටතේ පවතින සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායකයන්, වැදගත් දේශපාලන පක්ෂවල නිලධාරීන් ආදී ශ්‍රී ලංකාවේ හෝ විදේශවල වැදගත් පොදු කර්තව්‍යයන් සම්බන්ධයෙන් බැඳී සිටින පුද්ගලයන්ය. දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප පුද්ගලයන් සමඟ ව්‍යාපාර සම්බන්ධතා පැවැත්වීමේ දී ද දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් සමඟ ව්‍යාපාර සම්බන්ධතා පැවැත්වීමේදී මුහුණපෑමට සිදුවන අවදානම් හා සමාන අවදානම්වලට මුහුණ පෑමට සිදුවෙයි. මෙම නිර්වචනය මගින් ඉහත වර්ගයන්ට අයත් මධ්‍ය ප්‍රමාණයේ හෝ වඩා කණිෂ්ඨ මට්ටමේ පුද්ගලයන් ආවරණය කිරීමට අදහස් නොකෙරේ.

48. 'දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන්' සම්බන්ධයෙන් සාමාන්‍ය මට්ටමට වඩා අතිරේක සුපරීක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශ මගින් දැක්වේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් රක්ෂණකරුවන් පහත පරිදි ක්‍රියාකළ යුතු වේ.

- යම් ගනුදෙනුකරුවෙකු දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයෙකු ද යන්න නිර්ණය කිරීම සඳහා උචිත අවදානම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර තිබීම. දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් ගනුදෙනුකරුවන් වශයෙන්

භාරගැනීම පිළිබඳ ප්‍රතිපත්තියක් රක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ හා සම්බන්ධ අවදානම පිළිබඳ සැලකීමට ගෙන සකස් කර ස්ථාපිත කළ යුතුය,

- එවන් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ව්‍යාපාර සම්බන්ධතා ඇරඹීමට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය ලබාගත යුතුය,
- ධනයේ ප්‍රභවය හා අරමුදල්වල ප්‍රභවය සොයාගැනීමට ප්‍රමාණවත් පියවර ගතයුතුය, සහ
- ව්‍යාපාර සම්බන්ධතාව ක්‍රියාත්මක වීමේදී නිරන්තර පරීක්ෂාවෙන් පසුවිය යුතුය.

නව හෝ වෙනස්වන තාක්ෂණය

49. නව හෝ දියුණුවන තාක්ෂණය රක්ෂණ නිෂ්පාදන අලෙවිකරණය සඳහා යෙදිය හැකිය. ඊ කොමර්ස් හෝ අන්තර්ජාලය හරහා අලෙවිකිරීම උදාහරණ වේ. මෙවන් ආකාරයේ මුහුණට මුහුණ හමු නොවන අවස්ථාවන්හිදී ව්‍යාපාර සම්බන්ධතාව ආරම්භකිරීමෙන් පසුව අනන්‍යතාව සත්‍යායනය කිරීමට ඉඩ සලසා ඇතත් රක්ෂණකරු විසින් එම සත්‍යායනය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

50. මුහුණට මුහුණ හමුනොවන ගනුදෙනුකරුවෙකුටද මුහුණට මුහුණ හමුවන ගනුදෙනුකරුවකු ඉදිරිපත් කරන ආකාරයේ ම ලිපිලේඛන ඉදිරිපත් කිරීමට හැකි වෙතත් එසේ මුහුණට මුහුණ හමු නොවන විට එම ලිපිලේඛන සත්‍යායනය කිරීම අසීරු වේ. එහෙයින්, මුහුණට මුහුණ හමුනොවන ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් මුහුණට මුහුණ හමුවන ගනුදෙනුකරුවෙකුගේ පිළිගැනීම සඳහා භාවිතාකරනු ලබන ආකාරයේ ම සමාන ඵලදායී අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රම භාවිතා කරන අතරම ඉහළ අවදානම අවම කරගැනීමට උපකාරී වන අතිරේක නිශ්චිත හා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ද ගත යුතු වේ.

51. එවන් අවදානම අවම කිරීමේ ක්‍රියාමාර්ග අතරට පහත සඳහන් ක්‍රියාමාර්ග ද අයත් වේ.

- ඉදිරිපත් කරනු ලබන ලේඛන උචිත බලධාරීන් හා වෘත්තිකයන් වෙතින් සහතික කරවාගැනීම,
- මුහුණට මුහුණ හමුවන ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන ලිපිලේඛනවලට අමතරව වැඩිමනත් ලිපිලේඛන ඉල්ලා සිටීම,
- රක්ෂණකරු ගනුදෙනුකරු සමඟ සෘජු ස්වාධීන සම්බන්ධතාවක් ඇතිකරගැනීම,
- තෙවන පාර්ශවයක් මගින් හඳුන්වාදීම උදා. පරිච්ඡේදයන්හි අන්තර්ගත නිර්ණායකවලට අනුකූල අතරමැදියෙකු විසින්,
- ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සමාන ක්‍රියාමාර්ග පවත්වාගෙන යනු ලබන බැංකුවක ගනුදෙනුකරුගේ නමට පවතින ගිණුමක් මගින් පළමු වාරික ගෙවීම සිදුකරන ලෙස ඉල්ලා සිටීම.

සහයෝගීතාවක් නොපවතින රටවල් සහ ප්‍රදේශ

52. මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශවලට අනුකූල නොවන නීතිමය රාමුවක් පවතින රටවල් පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවල සහයෝගීතාව සහිතව කලින් කලට අගැයීම සිදුවේ. මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශවලට ප්‍රමාණවත් අනුකූලතාවක් නොපවතින රටවල් මූල්‍ය කාර්ය සාධන බලකාය විසින් සහයෝගයක් නොදක්වන රටවල් සහ ප්‍රදේශ වශයෙන් ලැයිස්තුගත කෙරෙනු ඇත. සුවිශේෂ අවස්ථාවන්හිදී අදාළ රාජ්‍යයන් වෙතින් උචිත ප්‍රතික්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමට ඉඩ ඇත. ප්‍රමාණවත් මට්ටමින් මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති නීතිමය රාමුවක් පවතින රටවල්වල ප්‍රභවය සහිත ව්‍යාපාර ගනුදෙනුවලදී විශේෂයෙන්ම ප්‍රාරක්ෂණ සහ රක්ෂණ වන්දි පියවීමේදී රක්ෂණකරුවන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු වේ.

ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සරල ක්‍රියාමාර්ග

53. පොදු වශයෙන් ගත් විට ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සියලු විධිවිධාන ව්‍යාපාර සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අදාළ වේ. කෙසේවුවත් මුදල් විශුද්ධිකරණය හා ක්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම සඳහා පවතින අවදානම පහළ මට්ටමක පවතින්නේ නම් (රක්ෂණකරුගේ තක්සේරුව අනුව), සහ ගනුදෙනුකරුවාගේ සහ ප්‍රතිලාභමය හිමිකරුගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ වශයෙන් පවතින්නේ නම්, හෝ ජාතික පද්ධතියේ සෙසු අංශයන්හි ප්‍රමාණවත් පරීක්ෂාකිරීම් සහ පාලන ක්‍රම පවතින්නේ නම්, ජාතික නීතිමය රාමුවට යටත්ව, රක්ෂණකරුට ගනුදෙනුකරු, ප්‍රතිලාභමය හිමිකරු සහ ව්‍යාපාර සම්බන්ධතාවට අදාළ වෙතත් පාර්ශවයන් හඳුනාගැනීම හා ඔවුන්ගේ අනන්‍යතාව

සත්‍යායනය කිරීම සඳහා ගනුදෙනුකරුවා සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සරල හෝ අඩු ක්‍රියාමාර්ග භාවිත කිරීමට ඉඩ ඇත.

54. උදාහරණ වශයෙන් පහත දක්වා ඇති ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සරල හා අඩු ක්‍රියාමාර්ග ප්‍රමාණවත් බව මූල්‍ය කාර්ය සාධන බලකාය විසින් දක්වා ඇති බව රක්ෂණකරුවන්ගේ අවධානයට ලක්කරනු ලැබේ.

- මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම වැළැක්වීමේ මූල්‍ය කාර්ය සාධන බලකායේ නිර්දේශයන් යටතේ පවතින හා එම පාලන ක්‍රම වලට අනුකූලවීම අධීක්ෂණය කරනු ලැබෙන මූල්‍ය ආයතන
- නීතිමය අනාවරණය කිරීමට යටත් ව පවතින පොදු සමාගම්
- රජයේ පාලන ආයතන හෝ ව්‍යවසායයන්

55. ගනුදෙනුකරු සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ සරල හෝ අඩු ක්‍රියාමාර්ග සමහර ආකාරයේ නිෂ්පාදන හෝ ගනුදෙනු සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබේ

- කල්පිරීමේ අගය රු. මිලියන 1 ට අඩු හෝ තනි වාරිකය රු.500,000ට අඩු ජීවිත රක්ෂණ සැලසුම්,
- කල් තබා අවසන් කිරීමට ඉඩ ලබාදෙන වගන්තියක් නොපවතින හා ඇපයක් වශයෙන් භාවිතා කිරීමට අවසර නොමැති විශ්‍රාම සැලසුම් සඳහා වන රක්ෂණ ක්‍රම,
- වැටුපෙන් කෙරෙන අඩුකිරීම් මගින් දායකවීම සිදුවන හා සැලසුමට අදාළ නීති මගින් එක් එක් සාමාජිකයාට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකරගැනීමට ඉඩ නොපවත්නා සේවක විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමයක්, අධිවාද්ධත්ව ගෙවීම් හෝ වෙනත් සමාන සැලසුමක්,
- රක්ෂිත මුදල රු. මිලියන 1 ට වඩා අඩු වන්නා වූ සාමාන්‍ය රක්ෂණ සැලසුම්.

අතරමැදියන් හා තෙවන පාර්ශවයන් මත රඳා පැවැත්ම

56. රක්ෂණකරු ක්‍රියාත්මකවන රටතුළ පවතින නීතිමය රාමුවට අනුව, පහත සඳහන් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අතරමැදියන් හා තෙවන පාර්ශවයන් මත රඳා පැවැත්මට ඉඩ දිය හැක.

- ගනුදෙනුකරු හඳුනාගැනීම හා විශ්වසනීය, ස්වාධීන මූලාශ්‍රයකින් යුත් ලේඛන, දත්ත හෝ තොරතුරු පදනම් කරගෙන ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම,
- ප්‍රතිලාභමය හිමිකරු හඳුනාගැනීම හා ප්‍රතිලාභය හිමිකරු කවුද යනුවෙන් දන්නා බවට අතරමැදියාට හෝ තෙවන පාර්ශවයට සෑහීමකට පත්විය හැකි පරිද්දෙන් ඔහුගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම. එයට ගනුදෙනුකරුගේ හිමිකාර හා පාලන ව්‍යුහය ප්‍රමාණවත් අන්දමින් අවබෝධ කරගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ද ඇතුළත් වේ,
- අපේක්ෂිත ව්‍යාපාර සම්බන්ධතාවයේ ස්වභාවය හා අරමුණ පිළිබඳ තොරතුරු ලබාගැනීම.

57. එසේ අතරමැදියන් හා තෙවන පාර්ශවයක් වෙත රඳා පැවැත්මට අවසර ඇති විට පහත සඳහන් නිර්ණායක සපුරාලීම අවශ්‍ය වේ.

- ඉහත සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් රක්ෂණකරු විසින් වහාම තොරතුරු ලබාගත යුතු වේ. අතරමැදියා හෝ තෙවන පාර්ශවය විසින් අනන්‍යතාව තහවුරුකරගැනීමේ දත්ත සහ ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ගවලට අදාළ සෙසු ලේඛන රක්ෂණකරු විසින් ඉල්ලීමක් කළ වහාම ප්‍රමාදයකින් තොරව සැපයෙන බවට තහවුරු කරගැනීම සඳහා ප්‍රමාණවත් පියවර රක්ෂණකරුවන් විසින් ගත යුතු වේ. අතරමැදියන් හා තෙවන පාර්ශවයන් විසින් ක්‍රියාත්මක කර ඇති ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරී වීමේ ක්‍රියාමාර්ග උසස් මට්ටමක පවතින බවට රක්ෂණකරු සෑහීමකට පත්විය යුතු වේ.
- අතරමැදියන් හා තෙවන පාර්ශවයන් පාලනයට හා අධීක්ෂණයට යටත් ව පවතින බවටත් මූල්‍ය කාර්ය සාධන බලකායේ 5වන සහ 10 වන නිර්දේශවලට අනුකූල ගනුදෙනුකරු සම්බන්ධ සුපරීක්ෂාකාරීවීමේ අවශ්‍යතා සමග අනුකූල වීමේ විධිවිධාන එම ආයතන තුළ ස්ථාපිත ව ඇති බවටත් රක්ෂණකරු සෑහීමට පත්විය යුතුවේ.

- 58. ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරු හඳුනාගැනීම හා ඔහුගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කරගැනීමේ වගකීම අවසාන වශයෙන් අතරමැදියන් හෝ තෙවන පාර්ශවයන් මත රඳා සිටින රක්ෂණකරු සතු වේ. ඉහත පරිච්ඡේදයේ අදහස් කර ඇති ආකාරයේ පරීක්ෂාකිරීම් මගින් අතරමැදියා හෝ තෙවන පාර්ශවය මගින් සිදුකරන සෑම ගනුදෙනුවක් ම පරීක්ෂා කළ යුතු බව අදහස් නොවේ. මු.වි.වැ හා ත්‍ර.ක.මු.යෙ.මැ. ක්‍රියාමාර්ග ප්‍රමාණවත් තරමට ස්ථාපිත කර ඇති බව හා ක්‍රියාත්මකවන බවට රක්ෂණකරුට සෑහීමට පත්විය හැකි නම් එය ප්‍රමාණවත්ය.
- 59. අතරමැදියන්/තෙවන පාර්ශවයන් සමඟ ඇතිකරගනු ලබන ගිවිසුම්වලට ඉහත සඳහන් කරුණුවලට අදාළ නිශ්චිත වගන්ති ඇතුළත් කිරීම හෝ වෙනත් උචිත ක්‍රමයක් මගින් ඉහත සඳහන් විධිවිධාන සපුරාලීමට රක්ෂණකරුවන් ක්‍රියා කළ යුතුය. එම වගන්ති අතරට අතරමැදියන්/තෙවන පාර්ශවයන් ගනුදෙනුකරුවන් සම්බන්ධව අවශ්‍ය සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට එකඟවීම හා රක්ෂණකරුගේ ඉල්ලීම මත සේවාදායක ලිපිගොනු පරීක්ෂාකිරීමට හා එම ලිපිගොනු (ලිපිගොනුවල පිටපත්) ප්‍රමාදයකින් තොරව රක්ෂණකරු වෙත යැවීමට එකඟවීම ඇතුළත් විය යුතුය. එම ගිවිසුමට සැකකටයුතු ගනුදෙනුවකදී එය මූල්‍ය බුද්ධි ඒකකය වෙත සහ රක්ෂණකරු වෙත වාර්තා කිරීමට එකඟවීම වැනි සෙසු අනුකූලතා ක්‍රියාමාර්ග ද ඇතුළත් විය හැකිය. ගනුදෙනුකරු සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුගේ අන්‍යන්‍යතාව හඳුනාගැනීම මෙන්ම ඔවුන්ගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා යොදාගනු ලැබූ ක්‍රමය ද ඇතුළත් වන අයදුම්පත් ගනුදෙනුකරුවන් සහ/හෝ අතරමැදියන්/තෙවන පාර්ශවයන් වෙතින් සම්පූර්ණ කරගැනීම රක්ෂණකරුවන් වෙත නිර්දේශ කෙරේ.
- 60. අතරමැදියාට හෝ තෙවන පාර්ශවයට ගනුදෙනුකරු සම්බන්ධ සුපරීක්ෂාකාරීවීමට අදාළ ක්‍රියාමාර්ග නිසි පරිදි ගැනීමට ඇති හැකියාව පිළිබඳ යම් සැකයක් තිබෙනම් ගනුදෙනුකරු සහ ප්‍රතිලාභමය හිමිකරු හඳුනාගැනීම සහ ඔවුන්ගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කිරීම රක්ෂණකරු තමන් විසින් ම සම්පූර්ණයෙන් ම සිදුකළ යුතුවේ.

IV වන කොටස

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වැඩසටහන

ආයතනික සහ කාර්ය මණ්ඩල අවදානම් කළමනාකරණ සැලසුම්

- 1. රක්ෂණකරුවන් විසින් මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම මැඩපැවැත්වීමට වැඩසටහන් හා ක්‍රම ස්ථාපිත කර තිබිය යුතුය. සෑම රක්ෂණකරුවෙකු විසින් ම ක්‍රියාවට නගා ඇති වැඩසටහන, රක්ෂණකරු සතුව පවත්නා තොරතුරු සංවිනය ඵලදායී හා කාර්යක්ෂම ලෙස හැසිරවීමට තරම් ශක්තිමත් හා ප්‍රමාණවත් විය යුතුය. මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම මැඩපැවැත්වීමට අවශ්‍ය ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන පරිදි එම වැඩසටහන් හා ක්‍රම සකස් වී තිබිය යුතුය. එම වැඩසටහන් ආයතනයේ සමූහ ව්‍යුහය, සංවිධානාත්මක ව්‍යුහය, වගකීම් ව්‍යුහය, නිෂ්පාදන මාලාව හා වෙළඳපොළ තත්වයන් අනුව සකස්කර හා ඒවාට අන්තර්ගතකොට පැවතිය යුතුය.
- 2. මෙම වැඩසටහන්වලට අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා පාලන ක්‍රම සංවර්ධනය කිරීම ඇතුළත් විය යුතු අතර එය පහත සඳහන් අංශ ද ආවරණය කළ යුතු වේ.
 - ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීම, අසාමාන්‍ය හෝ සැකකටයුතු ගනුදෙනු හඳුනාගැනීම සහ වාර්තාකිරීමේ වගකීම, එම ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා සැලසුම් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම
 - උචිත අනුකූලතා කළමනාකරණ ව්‍යුහයක් ඇති කිරීම
 - වාර්තා තබාගැනීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම

සේවකයන් බඳවාගැනීමේදී නියමිත සුදුසුකම් ඇති අය බඳවාගැනීම සිදුවන පරිදි සුදුසුකම් මැනවින් පරීක්ෂාකිරීමේ ක්‍රමවේදයක්

- අඛණ්ඩව ක්‍රියාත්මක සේවක පුහුණු වැඩසටහනක්
- මෙම ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ පාලන ක්‍රම සම්බන්ධ අනුකූලතාව පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් දායකත්වය සහිත සහ ස්වාධීන විගණන කාර්යාලයක්

3. ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ පාලන ක්‍රම සංවර්ධනය මගින් රක්ෂණකරුවන් නීතිමය අවශ්‍යතා සපුරාලීමටත් එසේම ස්වකීය ආයතනය තුළ අවශ්‍ය මට්ටමේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ උසස් ක්‍රියාකාරිත්වයක් ස්ථාපිත කිරීමටත් හැකිවේ. රක්ෂණකරු ස්වකීය අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ පාලන ක්‍රම නිසි පරිදි අනුගමනය කරන්නේදැයි යන්න පරීක්ෂාකිරීම සඳහා විගණන කාර්යාලයක් ස්ථාපිත කර පැවතිය යුතුය. එම විගණන කාර්යාලය ස්වාධීන වීම වැදගත් වන අතර විගණකවරයාට කළමනාකරණය හා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සෘජු සම්බන්ධතාවක් තිබීම හා සෘජුව ඔවුන්ට වාර්තාකිරීම ද කළහැකිවන්නේ නම් ඉතා යෝග්‍ය වේ.

4. අභ්‍යන්තර ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ පාලන ක්‍රම සංවර්ධනය කිරීම සහ ස්ථාපිත කිරීමත් ඒවා ක්‍රියාත්මක කිරීම හා ඒවාට අනුකූලවීමත් රක්ෂණකරුවන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මණ්ඩලයේ වගකීම වේ. අභ්‍යන්තර මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රක්ෂණකරු විසින් නිසි ප්‍රමුඛතාවක් ලබාදිය යුතුය. එයට අමතරව මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. සම්බන්ධයෙන් අදාළ වන සියලු වැදගත් කරුණු සම්බන්ධයෙන් රක්ෂණකරු විසින් අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නිරතුරු ව දැනුවත් කළ යුතු වන අතර මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් රක්ෂණකරු සැකයට භාජනය වී ඇති ද යන්න ද ඔවුන් වෙත දැනුම් දිය යුතු වේ. එම තොරතුරු, වැඩසටහන්වල ඵලදායීත්වය අගයීමට ද ඒ අනුව සුදුසු පියවරගැනීමට ද භාවිත කළ යුතුය.

5. අනුකූලතා කළමනාකරණ විධිවිධාන සැලකීමට ගැනීමේදී කළමනාකාරිත්ව මට්ටමින් අනුකූලතා නිලධාරියෙකු පත්කිරීම කළ යුතු වේ. ආයතනය විසින් හසුරුවනු ලබන, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමට යොදවාගැනීමට ඉඩ ඇති, විවිධ රක්ෂණ සේවා, නිෂ්පාදන හා ගනුදෙනු ගැන අනුකූලතා නිලධාරියාට මනා දැනුමක් තිබිය යුතු වේ. සැකකටයුතු ගනුදෙනුකරුවෙකු හෝ සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වෙතින් වාර්තාවක් ලැබුණු පසුව එම වාර්තාවේ පවතින තොරතුරු එවන් සැකයක් ඇතිකරගැනීමට ආධාර වන්නේ ද යන්න අනුකූලතා නිලධාරියා විසින් නිශ්චය කළ යුතු වේ. රක්ෂණකරු විසින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම කළ යුතු ද යන්න තීරණය කිරීමට හැකි පරිදි අනුකූලතා නිලධාරී විසින් එම තොරතුරු සත්‍යායනය කළ යුතු වේ. මූල්‍ය බුද්ධි ඒකකය වෙත යවන ලද සියලු වාර්තා පිළිබඳ ලේඛනයක් හා කාර්ය මණ්ඩලය විසින් තමන් වෙත ඉදිරිපත් කරන ලද වාර්තා පිළිබඳ වෙනම ලේඛනයක් අනුකූලතා නිලධාරී විසින් පවත්වාගත යුතු වේ.

- 6.
- මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම පිළිබඳ සැකයක් මතුවන ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව අනුකූලතා නිලධාරී වෙත වාර්තාකිරීම සඳහා කාර්ය මණ්ඩලයට පැහැදිලි ක්‍රියාපිළිවෙතක් සකසා ඇති බවට ද,
 - මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් සැක සහිත අවස්ථාවන් පිළිබඳව ප්‍රමාදයකින් තොරව මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දීම සඳහා පැහැදිලි ක්‍රියා පිළිවෙතක් සකසා ඇති බවට ද, සහ
 - තමන්ට සැක සහිත ලෙස හැඟියන ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තා කළ යුත්තේ කාට ද යන්න සමස්ත කාර්ය මණ්ඩලය ම දැන සිටින බව ද
- රක්ෂණකරු විසින් තහවුරු කරගත යුතුය.

7. රක්ෂණකරුවන් සම්බන්ධයෙන් අදාළ වන ප්‍රතිපත්ති ශාඛාවලට ද විශේෂයෙන් ම මූල්‍ය කාර්ය සාධක බලකායේ නිර්දේශ බල නොපවත්වන හෝ ප්‍රමාණවත් පරිදි අදාළ නොවන විදේශයන්හි පිහිටා ඇති, තමන්ට බහුතර කොටස් අයිතියක් හිමි උපසමාගම්වලට ද බලපවත්වන බවට රක්ෂණකරුවන් විසින් තහවුරු කළ යුතුය. ඒ අනුව ශාඛා සහ බහුතර කොටස් අයිතියක් හිමි සමාගම් විසින් එයට අදාළ රටේ නීතිවලට අනුකූලව මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ක්‍රියාත්මක කළ යුතුය. එසේ ක්‍රියාත්මක කිරීම දේශීය නීති සහ රෙගුලාසි හේතුවෙන් වැළකෙන විට මවුසමාගම පිහිටි රටේ අධීක්ෂක වෙත රක්ෂණකරු විසින් තමන්ට මූල්‍ය කාර්ය සාධන බලකායේ (FATF) නිර්දේශ අනුගමනය කිරීමට නොහැකි බව දැනුම් දිය යුතුය.

8. රක්ෂණකරුවන් හා මූල්‍ය ආයතන මෙම කරුණට අදාළ ප්‍රවණතා හා අවදානම් පිළිබඳ ව පොදුවේ මෙන්ම එක් එක් සිද්ධි සම්බන්ධයෙන් ද, රහස්‍යභාවය හා දත්තවල ආරක්ෂාව පිළිබඳ වගකීම්වලට යටත් ව, අන්‍යෝන්‍ය වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීම සුදුසු බව නිර්දේශ කරනු ලැබේ.

වාර්තා තබාගැනීම

9. සෑම ගනුදෙනුකරුවෙකුගේ සහ/හෝ ප්‍රතිලාභමය හිමිකරුවෙකුගේ ම අන්තරාය පැතිකඩ සහ සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාකාරීත්වයේ දී රැස්කරගනු ලැබූ දත්ත පිළිබඳ වාර්තා (උදා. නම, ලිපිනය, ගනුදෙනුවේ ස්වභාවය සහ දිනය, මුදල් වර්ගය සහ ප්‍රමාණය, ගනුදෙනුව සඳහා භාවිතා කෙරුණු යම් ගිණුමක ස්වභාවය හා එහි අංකය), අනන්‍යතාව හඳුනාගැනීමේ නිල ලේඛන (ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් හෝ සමාන ලේඛන වැනි) සහ ගිණුම් ලිපිගොනු සහ ව්‍යාපාර ලිපිගනුදෙනු, ගනුදෙනුව අවසන්ව, අවම වශයෙන් වර්ෂ හයක් ගතවනතුරු, රක්ෂණකරු විසින් පවත්වා ගත යුතු වේ.
10. ව්‍යාපාරික සම්බන්ධතාව අවසන් ව අවම වශයෙන් වර්ෂ හයක් ගත වන තුරු දේශීය මෙන් ම විදේශීය ද වන ගනුදෙනු පිළිබඳ සියලු අවශ්‍ය වාර්තාවන් රක්ෂණකරු විසින් පවත්වාගත යුතු වන අතර ඒ අනුව අදාළ බලධාරීන් විසින් ඉල්ලා සිටින විටකදී එයට අනුකූලව එම තොරතුරු විගස සැපයීමට ගනුදෙනුකරුට හැකිවිය යුතුය. එම වාර්තා මගින් මුදල් ප්‍රමාණය හා මුදල් වර්ගය ඇතුලු එක් එක් ගනුදෙනු නැවත පෙන්වූදීමට හැකිවිය යුතු අතර ඒ අනුව අවශ්‍ය වුවහොත් අපරාධයක් සම්බන්ධ නඩු විභාගයක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිය යුතුවේ.
11. ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාකාරීත්වය යටතේ එකතුකරන ලද දත්ත සහ තොරතුරු යාවත්කාලීන කරමින් පවත්වාගැනීම ද පවතින වාර්තා සමාලෝචනය කිරීම ද රක්ෂණකරුගේ වගකීම වේ. විශේෂයෙන් ම අධි අවදානම් වර්ගීකරණයට අයත්වන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් එසේ කිරීම අවශ්‍යය.
12. තමන් විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ස්ථාපිත කර ඇති බව රක්ෂණකරු තහවුරු කළ යුතුය.
 - සේවාදායක මූල්‍ය තක්සේරුව, සේවාදායක අවශ්‍යතා විශ්ලේෂණය, නීතිමය ලේඛනවල පිටපත්, ගෙවීම් ක්‍රමය පිළිබඳ විස්තර, ප්‍රතිලාභ පිළිබඳ විස්තර, රක්ෂණකරුවා විසින් සිදුකරන ලබන සත්‍යායනය සඳහා ආධාරවන ලේඛන ඇතුලු මූලික යෝජනා ලේඛන ඒවා සම්පූර්ණ කිරීම සිදු වූයේ කුමන ස්ථානයකදී සමග ද යන තොරතුරු සමග ලබාගැනීමට හැකිවීම
 - ගිවිසුම පවත්වාගෙන යාම, ගිවිසුමේ කල්පිරීම සහ කල්පිරීම දක්වා අදාළ සියලු පශ්චාත් අලෙවි වාර්තා ලබාගැනීමට හැකිවීම
 - කල්පිරීමෙන් පසු ක්‍රියාපිළිවෙළ සහ/හෝ සම්පූර්ණකළ 'ඉවත්කිරීමේ ලේඛන' ඇතුලු වන්දි මුදල් ගෙවීමට අදාළ ලේඛන

කාර්ය මණ්ඩලයේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම

13. ස්වකීය වගකීම් ඉටුකිරීමට අවශ්‍ය කුසලතාවන් කාර්ය මණ්ඩලය සතු විය යුතුය. ඔවුන්ට රක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය කුසලතාවන් හා ස්වාධීනත්වය හිමි බව රක්ෂණකරු තහවුරු කරගතයුතුය. එහිදී අවශ්‍යතා අතර ගැටුම සහ වෙනත් අදාළ තොරතුරු උදාහරණයක් වශයෙන් කාර්ය මණ්ඩල සාමාජිකයාගේ මූල්‍යමය පසුබිම පිළිබඳ තොරතුරු ද සැලකිල්ලට ගත යුතුය.
14. මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ක්‍රියාමාර්ගවලට අදාළ වගකීම් භාරව ස්වකීය ආයතනය තුළ කටයුතු කිරීම භාර ප්‍රධාන කාර්ය මණ්ඩලය රක්ෂණකරුවන් විසින් පැහැදිලි ව ස්ථාපිත කළ යුතු අතර එම ප්‍රධාන කාර්ය මණ්ඩලය සතු විය යුතු යෝග්‍යතාව හා සුදුසුකම් ද පැහැදිලි ව හඳුනාගෙන තිබිය යුතු වේ. අදාළ තනතුරු පිළිබඳ විස්තර 19 හා 20 පරිච්ඡේදවල දැක්වේ.
15. එම කාර්ය මණ්ඩලයේ යෝග්‍යතාව හා සුදුසුකම් සම්බන්ධයෙන් මූලික හා අධ්‍යයන අගැයීමක් කිරීමේ වගකීම රක්ෂණකරු සතුය. කාර්ය මණ්ඩලයේ යෝග්‍යතාව හා සුදුසුකම් පිළිබඳ තක්සේරු කිරීමේ දී පහත කරුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ.
 - කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම.
 - එම සේවකීයකරියා විසින් ලබාදී ඇති තොරතුරු සහ ඔහු පිළිබඳ ලැබී ඇති නිර්දේශවල නිරවද්‍යතාව සත්‍යායනය කිරීම
16. මෙම කරුණට අදාළ ප්‍රධාන කාර්ය මණ්ඩල පන්තිවල සම්බන්ධ තීරණ ඔවුන්ගේ යෝග්‍යතාව හා සුදුසුකම් පිළිබඳ නිවැරදි විනිශ්චයකින් යුතුව සිදුකළ යුතුය.

17. ප්‍රධාන කාර්යමණ්ඩලයේ අනන්‍යතාවට අදාළ දත්ත පිළිබඳ වාර්තා රක්ෂණකරු විසින් පවත්වාගත යුතුය. කාර්ය මණ්ඩලයේ යෝග්‍යතාව හා සුදුසුකම් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වී ඇති බව එම වාර්තා මගින් පැහැදිලි ව පෙනී යා යුතුය.

කාර්ය මණ්ඩලය පුහුණු කිරීම

18. අදාළ මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. පොදු නීතිරීති, රෙගුලාසි, මගපෙන්වීම් සහ රක්ෂණකරු විසින් ස්ථාපිත කර ඇති අදාළ මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳ ව රක්ෂණකරුගේ කාර්ය මණ්ඩලයට මූලික හා දිගටම පවත්නා පුහුණුවක් ලැබිය යුතුය. ස්වකීය ආයතනයට විශේෂිත නීතිමය, රෙගුලාසිමය සහ වාණිජ අවශ්‍යතාවන්ට ද අනුකූල ව ස්වකීය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම එක් එක් රක්ෂණකරු විසින් තීරණය කළ යුතු වන නමුත් එම වැඩසටහනට අවම වශයෙන් පහත අංශ ඇතුළත් විය යුතුය.

- මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් රැස්කිරීම පිළිබඳ හා එම ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරයක්. එයට එහි වර්තමාන ප්‍රවණතා එනම් මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමේ නවතම උපක්‍රම හා ප්‍රවණතා පිළිබඳ ව ද ඇතුළත් විය යුතුය,
- අදාළ නීති මගින් අදහස් කෙරෙන නීතිමය වගකීම පිළිබඳ පොදු පැහැදිලි කිරීමක් සහ
- රක්ෂණකරුගේ මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ පද්ධති පිළිබඳ සාමාන්‍ය පැහැදිලිකිරීමක්. සැකකටයුතු ගනුදෙනුකරුවන්/ගනුදෙනු හඳුනාගැනීම හා ඔවුන්ගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීම හා එම සැකසහිත පුද්ගලයන් හා අවස්ථා අනුකූලතා නිලධාරියාට වාර්තාකිරීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂිතව අවධාරණය කළ යුතුය.

19. තමන් වෙත පැවරී ඇති වගකීම් අනුව විශේෂිත පුහුණුවක් අවශ්‍ය වන සේවා නියුක්තිකයන් කොටස් දෙකකට වර්ග කර දැක්විය හැකිය.

පළමුවන වර්ගය වන්නේ පහත සඳහන් කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයයි

- නව ව්‍යාපාර සම්බන්ධතා ඇරඹීම හා පිළිගැනීම භාරව ක්‍රියාකිරීමේ කාර්ය මණ්ඩලය සෘජුව හෝ අතරමැදියන් හරහා නව ඔප්පු හිමියන් බඳවා ගන්නා අලෙවි නිලධාරීන් වන්දි ඉල්ලීම් ගෙවීම සහ
- වාරික එක්රැස්කිරීම හා වන්දි ඉල්ලීම් ගෙවීමට සම්බන්ධ නිලධාරීන්

ඔවුන් නීතිමය වගකීම් හා රක්ෂණකරුගේ මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් ම ගනුදෙනුකරුවන් පිළිගැනීම/බාරගැනීම පිළිබඳවත් අනෙකුත් අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳවත් සැකකටයුතු ගනුදෙනුකරුවන්/ගනුදෙනු සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීම පිළිබඳ සැකසහිත අවස්ථාවන් හඳුනාගැනීම හා වාර්තා කිරීම පිළිබඳවත් දැනුවත් කළයුතුය. එසේම මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. අවශ්‍යතාවන් අනුව උද්ගතවන සැකයන් පිළිබඳව අනුකූලතා නිලධාරියා වෙතව වාර්තා කළ යුතු බවට ද ඔවුන් ව දැනුවත් කළ යුතුය.

මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන්ට අදාළ සියලු අංශ ආවරණය වන වඩා උසස් පුහුණුවක්, කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීමේ හෝ කළමනාකරණය කිරීමේ සහ පද්ධතිය විගණනය කිරීමේ වගකීම දරන අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය වන දෙවන වර්ගයට අයත් කාර්ය මණ්ඩලයට සැපයීම අවශ්‍යය.

- මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අදාළව ඔවුන්ගේ වගකීම
- නීතිවරෝධී ක්‍රියා හා එයට අදාළ දඬුවම් ඇතුලු අදාළ නීති පිළිබඳව දැනුම
- ඉදිරිපත් කිරීමේ සහ අන්හිටුවීමේ නියෝගවලට අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධව
- අභ්‍යන්තර වාර්තාකිරීමේ විධිවිධාන
- සත්‍යායනය කිරීමට සහ වාර්තා පවත්වා ගැනීම අදාළ අවශ්‍යතා

20. ඉහත පරිච්ඡේදයන්හි දක්වා ඇති පුහුණු කිරීමට අමතරව සියලුම අදාළ නීතිරීති සහ මාර්ගෝපදේශ සහ මු.වි.වැ./ත්‍ර.ක.මු.යෙ.මැ. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයන්හි සියලුම අංශ ආවරණය වන සම්පූර්ණ පුහුණුවක් අනුකූලතා නිලධාරියාට ලබාදිය යුතුය. සැකකටයුතු ගනුදෙනුකරුවන්/ගනුදෙනු හඳුනාගැනීම හා වාර්තාකිරීම ආදිය පිළිබඳ පුදුල් මූලික හා අධ්‍යයන දැනුවත්භාවයක් අනුකූලතා නිලධාරියා සතු විය යුතුය.

V කොටස

සැකකටයුතු ගනුදෙනු පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම

1. අරමුදල් යම් නීතිවිරෝධී කටයුත්තකින් ලැබී ඇති බවට හෝ ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් රැස්කිරීමක් බවට සැක ඇතිනම් හෝ සැකකිරීමට සාධාරණ කරුණු ඇතිනම් රක්ෂණකරු එම සැකයන් පිළිබඳව වහාම මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම අවශ්‍යය.
2. සැකකටයුතු ගනුදෙනුවක් පිළිබඳව හඳුනා ගැනීම සඳහා වැදගත් පූර්ව කොන්දේසියක් වන්නේ රක්ෂණකරුට ගනුදෙනුවක් හෝ ගනුදෙනු මාලාවක් අසාමාන්‍ය බව හඳුනාගැනීමට හැකිවන පරිදි ගනුදෙනුකරු සහ ව්‍යපාර සම්බන්ධතාව පිළිබඳ රක්ෂණකරු සතුව ප්‍රමාණවත් අවබෝධයක් තිබීමයි.
3. සැකකටයුතු ගනුදෙනුවක් පහත උදාහරණ මගින් පෙන්වා ඇති වර්ග අතුරින් එකකට අයත් විය හැකිය.
 - ගනුදෙනුකරුගේ සාමාන්‍ය මූල්‍ය කටයුතු සමග සංසන්දනය කිරීමේදී අසාමාන්‍ය බව පෙනීයන මූල්‍යමය කටයුත්තක්
 - සාමාන්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව අසාමාන්‍ය බව පෙනීයන ගනුදෙනුවක්
 - අසාමාන්‍ය පරිදි එකිනෙක සම්බන්ධ වී ඇති ගනුදෙනු
 - අසාමාන්‍ය ලෙස හෝ තමන්ට අවාසිදායක වන ලෙස රක්ෂණ සැලසුමක් කල්තබා අවසන් කිරීම
 - සාමාන්‍ය ගනුදෙනුව හෝ මූල්‍ය කටයුත්තක් ක්‍රියාත්මක වන අතරතුර එයට අසාමාන්‍ය ලෙස අතරමැදියෙකු මැදිහත් කරවීම උදා. වන්දි මුදල් හෝ ඉහළ කොමිස් මුදලක් අසාමාන්‍ය අතරමැදියෙකුට ගෙවීම
 - අසාමාන්‍ය ආකාරයේ ගෙවීම් ක්‍රමයක්
 - ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව ඇති කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් හෝ මැදිහත්වීමක්
4. සත්‍යායනයක් කිරීම ඇරඹූ විට එය අවසානය දක්වා සිදුකිරීම හෝ නො එසේනම් එම ව්‍යපාර සම්බන්ධතාව ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය. රක්ෂණ සැලසුමක් ලබාගැනීමට අපේක්ෂා කරන යම් තැනැත්තෙක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් නොකරන්නේ නම් එයම සැකකටයුතු කරුණක් වේ.
5. රක්ෂණකරු, ඔහුගේ අධ්‍යක්ෂකවරු, නිලධාරීන් හෝ සේවකයන් සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් හෝ අදාළ තොරතුරක් මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව හෝ වාර්තාකර ඇති බව හෙළිදරව් නොකළ යුතුය. සැකයක් නිසා ගනුදෙනුකරු සම්බන්ධ සුපරීක්ෂාකාරීවීමේ අතිරේක ක්‍රියාමාර්ග ගනු ලබන විට එමගින් ඔප්පුහිමියාට, ප්‍රතිලාභියාට හෝ වෙනත් අදාළ අයට සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් යැවීමට කටයුතු කෙරෙන බව දැනෙන්නට ඉඩ ඇත. එවන් අවස්ථාවකදී රක්ෂණකරුට තවදුරටත් අතිරේක සුපරීක්ෂාකාරීවීමේ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවා ඒ වෙනුවට සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ හැකිය.

037/01/016/0001/008

මූල්‍ය බුද්ධි ඒකකය
දුරකථන අංක: 2477125
ෆැක්ස් අංක: 2477692
ඊ-මේල්: hkaru@cbsl.lk

2008 මැයි 23 වැනි දින.

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

මූල්‍ය ආයතනවල ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙනයාම පිළිබඳව වූ නියමයන්ට අනුකූලතාව දැක්වීම

මූල්‍ය බුද්ධි ඒකකය විසින් ඉහත කරුණු සම්බන්ධව 2007 මැයි 18 වන දින නිකුත් කර ලද නියමයන් හා බැඳේ.

ගනුදෙනුකරුවන් සඳහා ගිණුම් විවෘත කිරීමේදී හා ඔවුන්ගේ ගනුදෙනු පවත්වාගෙන යාමේදී ඇතැම් බැංකු ආයතන ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙන යාම පිළිබඳව වූ නියමයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා බැංකුකරුවන් අතර විෂම තරඟයක් ඇති කිරීමට හේතු වී ඇති බව නිරීක්ෂණය කරන ලදී. මෙම තත්ත්වය තුළින් ඉදිරියේදී බැංකු ආයතන කෙරෙහි පවතින විශ්වාසවන්ත භාවය සහ බැංකු ආයතන අතර සමගිය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවිය හැකි අතරම එමගින් අපරාධකරුවන්ට මූල්‍ය පද්ධතිය තුළින් වාසි ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි. එමනිසා ගනුදෙනුකරු හඳුනාගැනීම හා ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙන යාම පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නියමයන් නිශ්චිතව පිළිපදින ලෙස බැංකු ආයතනවලට මෙමගින් දැනුම්දෙනු ලැබේ. එමෙන්ම තමන්ගේ බැංකු ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයන් ගැනීම තුළින් මුදල් විභේදනකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් ගලා යාම වැළැක්වීම සඳහා වූ ජාතික ප්‍රයත්නයට දායක වන ලෙස මෙයින් දන්වා සිටිමි.

එමෙන්ම, ඉහත අවශ්‍යතාවයන් කඩ කිරීම හෝ අනුකූලතාවය නොදැක්වීම 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බව දන්වා සිටිනු කැමැත්තෙමි.

මෙයට - විශ්වාසී,
එච්. ඒ. කරුණාරත්න
අධ්‍යක්ෂ,
මූල්‍ය බුද්ධි ඒකකය.

පිටපත් :- සියලුම බලපත්‍රලාභී බැංකුවල අනුකූලතා නිලධාරීන්.
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්‍රී ලංකා මහ බැංකුව.

මූල්‍ය බුද්ධි ඒකකය
දුරකථන අංක: 2477125
ෆැක්ස් අංක: 2477692
ඊ-මේල්: hkaru@cbsl.lk

2008 ජූනි 24 වැනි දින.

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

**ලෝක ද්‍රවිඩ සංවිධානය (World Tamil Movement) කැනඩාවේ ත්‍රස්තවාදී සංවිධාන
ලැයිස්තුවට ඇතුළත් කිරීම**

කැනේඩියානු රජය විසින් එරට අපරාධ නීති සංග්‍රහයට අනුකූලව, 2008 ජූනි මස 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි LTTE සංවිධානයේ හිතවාදී සංවිධානයක් වන ලෝක ද්‍රවිඩ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

කැනේඩියානු මූල්‍ය ආයතන අධීක්ෂණ කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල නිවේදනය සහ මහජන ආරක්ෂාව පිළිබඳව කැනේඩියානු ඇමති ගරු ස්ටොක් වෙල් ඩේ මහතාගේ ප්‍රකාශය මේ සමග අමුණා ඇත.

ලෝක ද්‍රවිඩ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කිරීම නිසා කැනඩාවෙහි ජීවත්වන සියලුම පුද්ගලයින්ට සහ විදේශයන්හි වාසය කරන කැනේඩියානු පුරවැසියන්ට ලෝක ද්‍රවිඩ සංවිධානය සමඟ හෝ ඔවුන්ට අයත් හෝ ඔවුන් විසින් පාලනය කරන වත්කම්/වාසාපාර සමග ගනුදෙනු කිරීම තහනම් වේ.

ඒ අනුව, කරුණාකර ඔබගේ බැංකු ආයතනය විසින් පහසුකම් සැපයූ හෝ සැපයීමට බලාපොරොත්තුවන ලෝක ද්‍රවිඩ සංවිධානයට අයත් මුදල් පැවරුම් අධීක්ෂණය කර ඒ පිළිබඳව විස්තරයක් ඉක්මණින් අප වෙත වාර්තා කරන ලෙස දන්වා සිටිමි. ඉහත මුදල් පැවරුම් පිළිබඳව වූ වාර්තාවෙහි මුදල් පැවරුම් දිනය, ප්‍රතිලාභියා සහ අදාළ මුදල් ප්‍රමාණය යන විස්තර ඇතුළත් විය යුතු වේ.

මෙයට - විශ්වාසී,

අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය.

පිටපත් : සියලුම බලපත්‍රලාභී බැංකුවල අනුකූලතා නිලධාරීන්.

037/01/023/0001/008

මූල්‍ය බුද්ධි ඒකකය
දුරකථන අංක: 2477125
ෆැක්ස් අංක: 2477692
ඊ-මේල්: hkaru@cbsl.lk

2008 ජූනි 30 වැනි දින.

සියලුම බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි/මහත්මියනි,

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ගනුදෙනු වාර්තා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අනුකූලතාවය දැක්වීම

2006 සැප්තැම්බර් මස 15 වන දින ඉහත කරුණ සම්බන්ධයෙන් වූ අපගේ චක්‍රලේඛ අංක 04 ට වැඩිමනත්වයි.

2008 ජූනි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි, අතිගරු ජනාධිපතිතුමාගේ නියමයන්ට හා විධිවිධානයන්ට අනුකූල 2008 ජූනි මස 25 වන දිනැති අංක 1555/9 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරන ලද, 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ අංක 06 වගන්තිය ප්‍රකාරව, මුදල් ගනුදෙනු හා විද්‍යුත් මුදල් පැවරුම් වාර්තා කිරීමේ සීමාව රුපියල් දස ලක්ෂය (1,000,000) හෝ ඒ හා සමාන වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් ලෙස සංශෝධනය කර ඇත.

ඉහත සඳහන් කළ ගැසට් පත්‍රයේ අන්තර්ගතව ඇති නියාමන විධිවිධානයන්ට අනුකූලතාවය දක්වන ලෙස මෙයින් දන්වා සිටිමි.

කරුණාකර ලැබුණු බව දන්වන්න.

මෙයට - විශ්වාසී,

අධ්‍යක්ෂ,
මූල්‍ය බුද්ධි ඒකකය.

පිටපත් :- සියලුම බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල අනුකූලතා නිලධාරීන්.

අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්‍රී ලංකා මහ බැංකුව.

අධ්‍යක්ෂ/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්‍රී ලංකා මහ බැංකුව.

චක්‍රලේඛ අංක:ආර්ටීපීඑස්/01/2008

2008 පෙබරවාරි මස 25 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයන්හි නාමයන් වෙනස් කිරීම

2007 අංක 07 දරණ සමාගම් ආඥාපනතේ නියෝගයන් අනුව හැටන් නැෂනල් බැන්ක් ලිමිටඩ් සහ කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් ලිමිටඩ් පහත සඳහන් නාමයන් යටතේ සීමාසහිත පොදු සමාගම් වශයෙන් ලියාපදිංචි වී ඇත.

- (1) හැටන් නැෂනල් බැන්ක් පීඑල්සී
- (11) කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී

ඒ අනුව 2008 පෙබරවාරි 27 දින සිට ලංකාසෙට්ල් පද්ධතියේ ස්ඵෛතික දත්තයන් පහත දැක්වෙන පරිදි වෙනස් වනු ඇත.

සහභාගීත්ව ආයතනයේ නම

කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
හැටන් නැෂනල් බැන්ක් පීඑල්සී

ඉහත සඳහන් බැංකුවලට අදාළ ගිණුම් නාමයන් සහ ස්විෆ්ට් කේතයන් (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

සී. ජේ. පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ. බී. දිසාකරුණා
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංක:ආර්ටීපීඑස්/02/2008

2008 අප්‍රේල් මස 07 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2008 අප්‍රේල් මස 11 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් සීමා කිරීම

2008 අප්‍රේල් මස 11 වැනි දින ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් (2008 අප්‍රේල් මස 12 වන සෙනසුරාදාට යෙදී ඇති ව්‍යවස්ථාපිත නිවාඩු දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලද දින භාගයක නිවාඩුව) ශ්‍රී ලංකා මහ බැංකුව 2008 අප්‍රේල් මස 11 වෙනි දින ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙ.ව.8.00 සිට පස්වරු 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව, 2008 අප්‍රේල් මස 11 වෙනි දින පස්වරු 1.00 පසු සිදුකරනු ලබන මෙහෙයුම් පිළිබඳ කාලසටහන පහත සඳහන් පරිදි වෙනස්කර ඇත.

මෙහෙයුම	සංශෝධිත වේලාව
රුපියල් අණකර නිෂ්කාශනය, ගැලපුම් නිශ්කාශනය සහ පියවීම් නිෂ්කාශනය පිළිබඳ බහුවිධ ශුද්ධ පියවීම්	ප.ව. 2.00
තෙවැනි පාර්ශවීය ගනුදෙනු අවසන් කිරීම	ප.ව. 2.15
විවිධ වෙළෙඳ කටයුතු වලට අදාළ ප්‍රතිමිලදී ගැනීම් (ස්ථාවර පහසුකම් පියවීම)	ප.ව. 2.30
“දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම” ආපසු ගෙවීම හා ප්‍රතිවිකුණුම් (ස්ථාවර පහසුකම්) පියවීම	ප.ව. 2.45
ගනුදෙනු නැවැත්වීම	ප.ව. 3.00
පද්ධතිය වසා දැමීම	ප.ව. 3.30

සී. ජේ. පී. සිරිවර්ධන
අධිකාරී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

කේ. ආර්. එම්. සිරිවර්ධන මිය
අධ්‍යක්ෂ, ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: සීඅයිටීඑස්/01/2008

2008 මැයි මස 27 වැනි දින

ජායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාශණ පද්ධතියෙහි සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ජායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාශණ පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන්ගේ වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැරකිරීම සඳහා සහභාගිත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන් සහ සේවා නියමයන් පිළිබඳ හොද විධි විධාන

2007 නොවැම්බර් මස 14 දිනැති අංක 01/2007 දින දරණ ඉහත විධානයෙහි, 6 (iii) සහ (iv) වන කාණ්ඩ වෙත සහභාගිත්ව ආයතනවල අවධානය යොමු කෙරේ. සහභාගිත්ව ආයතනවලට පහත සඳහන් කරුණු සහතික කරන ලෙස එමගින් උපදෙස් දෙනු ලැබේ.

- 6 (iii) බැංකු කාර්ය මණ්ඩලය මගින් සිදුවන ප්‍රමාදයන්හිදී ඒ සඳහා කාර්ය මණ්ඩලය වගකිව යුතු වන පරිදි පැහැදිලි කාර්ය පටිපාටියක් සකස් කිරීම. ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන සේවය වැඩිදියුණු කිරීම සඳහා වෙක්පත් එකතු කිරීමේ අවසන් වේලාවට පෙර ලැබෙන වෙක්පත් නිෂ්කාශනය සඳහා එම දිනයේ දීම ඉදිරිපත් නොකරන සහ නිෂ්කාශනය කරන ලද වෙක්පත්වල මුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට දෙ දිනකදී (T+1) බැර නොකරන අවස්ථාවන්හි දී ඒ සඳහා හේතු සඳහන් කිරීමට විශේෂ ලේඛනයක් හඳුන්වා දීම.
- (iv) ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාව වඩාත් ඉහළ නැංවීමේ අරමුණින් ඉහත සඳහන් විධානයන්ට අනුකූලව බැංකු කටයුතු කරන්නේද යන්න අර්ධ වාර්ෂිකව ඇගයීමට ලක්කරනු ලැබේ. ඒ සඳහා අදාළ කාලපරිච්ඡේදය අවසන් වී සති දෙකක් ඇතුළත බැංකු විසින් එම අර්ධ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත එවිය යුතුය.

ඒ අනුව සෑම සහභාගිත්ව ආයතනයක් විසින්ම මෙම විධානයට අනුකූලවීම පිළිබඳ අර්ධ වාර්ෂික වාර්තාව, ඇමුණුම්

අංක සීබීඑස්එල්/සීඅයිටීඑස්/ටී+1/1 දරණ ආකෘතියට අනුව සකස් කර සෑම වසරකම ජනවාරි මස 15 වැනි දිනට සහ ජූලි මස 15 වැනි දිනට හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.

සියළුම සහභාගිත්ව ආයතන විසින් 2008 වසරෙහි ජනවාරි මස සිට ජූනි මස අවසානය දක්වා අදාළ අර්ධ වාර්ෂික වාර්තාව ඇමුණුම් අංක සීබීඑස්එල්/සීඅයිටීඑස්/ටී+1/1 දරණ ආකෘතිය අනුව සකසා 2008 ජූලි මස 15 වැනි දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

කේ.ආර්.එම්.සිරිවර්ධන මිය
අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

ආකෘති අංක : සීබීඑස්එල්/සීඅයිටීඑස්/ටී+1/1

බැංකු ආයතනයේ නම :
බැංකු ශාඛාවේ නම :
වාර්තා කරන කාලය :

අර්ධ වාර්ෂික වාර්තාව

ජායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාශණ පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන්ගෙන් වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට බැර කිරීම සඳහා සහභාගිත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන් සහ සේවා නියමයන් පිළිබඳ පොදු විධි විධාන

- 1. වෙක්පත් තැන්පතු භාරගැනීමේ අවසාන වේලාවට පෙර රැස්කරන ලද එහෙත් එදිනම නිෂ්කාශණය සඳහා ඉදිරිපත් නොකරන ලද වෙක්පත්

වෙක්පත් ගණන	වෙක්පත් ලැබූ දිනයේම නිෂ්කාශණය සඳහා ඉදිරිපත් නොකිරීමට හේතු

- 2. ටී+1 පදනම මත අරමුදල් ගිණුම් වලට බැර නොකරන ලද වෙක්පත් (ලංකා ක්ලියර් සමාගමේ හෝ සහභාගිත්ව ආයතනයක ඇති වූ හදිසි තත්ත්වයන් වැනි හේතු මත අතිරේක දින අනුමත කරන ලද වෙක්පත් හැර)

වෙක්පත් ගණන	ටී+1 පදනමට අනුව ගිණුම් බැර නොකිරීමට හේතු

දිනය :

බලයලත් නිලධාරී

වකුලේඛ අංක:ආර්ටීජීඑස්/03/2008

2008 ජූනි මස 20 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීන්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීන්ව ආයතනයන්හි නාමයන් වෙනස් කිරීම

2007 අංක 07 දරණ සමාගම් ආඥා පනතේ නියෝගයන් අනුව නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් ලිමිටඩ් සහ සම්පත් බැන්ක් ලිමිටඩ් පහත සඳහන් නාමයන් යටතේ සීමාසහිත පොදු සමාගම් වශයෙන් ලියාපදිංචි වී ඇත.

- (1) නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් පීඑල්සී
- (11) සම්පත් බැන්ක් පීඑල්සී

ඒ අනුව 2008 ජූනි 25 දින සිට ලංකාසෙට්ල් පද්ධතියේ ස්ථිතික දත්තයන් පහත දැක්වෙන පරිදි වෙනස් වනු ඇත. සහභාගීන්ව ආයතනයේ නම

- (1) නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් පීඑල්සී
- (11) සම්පත් බැන්ක් පීඑල්සී

ඉහත සඳහන් බැංකුවලට අදාළ ගිණුම් නාමයන් සහ ස්විෆ්ට් කේතයන් (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

සී. ජේ. පී. සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

කේ. බී. දිසාකරුණා
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

වකුලේඛ අංක:ආර්ටීජීඑස්/04/2008

2008 ඔක්තෝබර් මස 13 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීන්ව ආයතන වෙත,

**ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් විසින්
ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ් හි ගනුදෙනු අත්පත්කර ගැනීම**

ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ්හි ගනුදෙනු අත්පත් කරගැනීමට ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව වෙත අවසර ලබාදී ඇත. එම අත්පත් කරගැනීම 2008 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන බව ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව විසින් අප වෙත දැනුම් දී ඇත. ඒ අනුව ලංකාසෙට්ල් හි කටයුතු 2008 ඔක්තෝබර් 14 දින සිට පහත සඳහන් පරිදි ක්‍රියාත්මක වේ.

ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ් හි ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් විසින් පවත්වාගෙන යනු ඇත. 2008 ඔක්තෝබර් මස 13 වෙනි දින ලංකාසෙට්ල්හි ගනුදෙනු නැවැත්වීමෙන් පසු ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ් සතු ගිණුම්වල ඇති ඉතිරි මුදල් ශේෂයන් තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ඇති ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් ගිණුමට මාරුකරනු ලැබේ. ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැන්ක් හි ස්විෆ්ට් කේතය සහ තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ඇති පියවීම් ගිණුමෙහි අංකය පහත සඳහන් වේ.

ස්විෆ්ට් කේතය (SWIFT BIC)

SCBLLK LXXX

තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගිණුම් අංකය

SCBLLK LXXX010004402

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයක් ලෙස ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැන්ක් (පකිස්ථානය) ලිමිටඩ් විසින් කරනු ලබන කටයුතු 2008 ඔක්තෝබර් 13 වන දින ලංකාසෙට්ල් හි ගනුදෙනු නැවැත්වීමෙන් අවසන් වනු ඇත. එබැවින් එම ආයතනයෙහි ස්විෆ්ට් කේත (SWIFT BIC) SCBLPKKXULK සහ තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගිණුම් අංක SCBLPKKXULK010004413, 2008 ඔක්තෝබර් මස 13 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවනු ඇත.

ජේ. පී. මාම්පිටිය මිය
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

වකුලේඛ අංක: සීඅයිටීඑස්/02/2008

2008 ඔක්තෝබර් මස 15 වැනි දින

ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාශණ පද්ධතියෙහි සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාශණ පද්ධතිය - වෙක්පත් සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කිරීමේ ක්‍රමයට සංක්‍රමණය වීම

2006 වර්ෂයේ දී හඳුන්වා දෙන ලද ඡායාගත වෙක්පත් පිළිබඳ නිෂ්කාශණ පද්ධතියේ අරමුණ වූයේ නිෂ්කාශණ වක්‍රය තුළ වෙක්පත් වල භෞතික ගමනය ඉවත් කිරීම තුළින් වෙක්පත් නිෂ්කාශණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමයි. එනමුත් වෙක්පත් වලින් සියයට 50 ක ප්‍රතිශතයක් තවමත් ඡායාගත කර යැවීම සඳහා භෞතික වෙක්පත් ලෙස ඉදිරිපත් කරන බව නිරීක්ෂණය වී ඇත.

භෞතික වෙක්පත් පරිහරණයේ දී ඇතිවිය හැකි අකාර්යක්ෂමතාවන්, අවදානම් තත්ත්වයන් සහ ප්‍රතිලාභීන් වෙත නියමිත කාල පරාසය තුළදී අරමුදල් බැර කිරීමට නොහැකි වීම යන කරුණු කෙරෙහි ජාතික ගෙවීම් කවුන්සිලය විසින් 2008 පෙබරවාරි 28 වැනි දින පැවැති රැස්වීමේ දී අවධානය යොමු කරන ලදී. එහි දී වෙක්පත් රැස්කරන බැංකුවල නිෂ්කාශණය පහසු කිරීම සඳහා ඡායාගත වෙක්පත් පිළිබඳව සෘජුවම සහභාගිත්ව ආයතන වලින් ලබාගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

එමෙන්ම ලංකා ක්ලියර් සමාගම වෙත සෘජුවම ඡායාගත වෙක්පත් පිළිබඳව සහ ඒ පිළිබඳ තොරතුරු සම්ප්‍රේෂණය කළ හැකි වන සෘජු සම්බන්ධයකට සංක්‍රමණය වන තෙක් තාවකාලික පියවරක් ලෙස ඡායාගත පිළිබඳව සංයුක්ත තැටි ආධාරයෙන් ඉදිරිපත් කිරීම දක්වා සංක්‍රමණය විය යුතු වන කාලය නියම කිරීමට ද ජාතික ගෙවීම් කවුන්සිලය 2008 අගෝස්තු 20 වැනි දින පැවැති රැස්වීමේ දී තීරණය කරන ලදී. මේ දක්වා සංයුක්ත තැටි මගින් ඡායාගත වෙක්පත් පිළිබඳව ඉදිරිපත් නොකරන සහභාගිත්ව ආයතන පහත දැක්වෙන දිනයන්ට හෝ ඊට පෙර වෙක්පත් පිළිබඳව සංයුක්ත තැටි මගින් ඉදිරිපත් කිරීම දක්වා සංක්‍රමණය වන ලෙසට සියළුම සහභාගිත්ව ආයතන වලින් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

- අ. බස්නාහිර පළාත - 2009 මාර්තු 31
- ආ. අනෙකුත් සියළුම පළාත් - 2009 ජූනි 30

ජේ.පී.මාම්පිටිය මිය
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංක:ආර්ටීඒඑස්/05/2008

2008 ඔක්තෝබර් මස 29 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ රීති සංශෝධනය කිරීම - 2003 අගෝස්තු (සංශෝධන)
ලංකාසෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාලසටහන

තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි සිදු කෙරුණ ගුණාත්මක උසස් කිරීම් හා ප්‍රවර්ධනයන් සැලකිල්ලට ගත් ගෙවීම් ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව 2008.10.21 දින පවත්වන ලද සිය රැස්වීමේදී තත්කාලීන දළ පියවුම් පද්ධතිය ගනුදෙනු අවසන්කර වසා දැමිය යුතු වේලාව මිනිත්තු 15 කින් ඉදිරියට ගෙන ඒමට තීරණය කරන ලදී. ඒ අනුව ලංකාසෙට්ල් පද්ධති රීතීන් හි 4 වැනි වෙළෙඳපොළ අන්තර් වගන්ති 1.2 හි ඇතුළත් දෛනික මෙහෙයුම් කාලසටහන මෙහි දෙවැනි ඡේදයෙහි දැක්වෙන ආකාරයට වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

2. ලංකාසෙට්ල් රීතීන් හි (සංශෝධන) 4 වැනි වෙළෙඳපොළ අන්තර් වගන්ති හි ඇතුළත් දෛනික මෙහෙයුම් කාලසටහන 2008 නොවැම්බර් මස 03 වැනි දින සිට පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බව මෙමගින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව.6.30	පද්ධතිය විවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛණ සුරැකුම්පත් පද්ධතිය විවෘත කිරීම
පෙ.ව.7.30 සිට පෙ.ව.8.00 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා නිල මිල ගණන් යාවත්කාලීන කිරීම සහ දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරීත්වය සලකුණු කිරීම
පෙ.ව. 8.00	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය විවෘත කිරීම
පෙ.ව.8.00	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සහ විවට වෙළෙඳපොළ ප්‍රතිමිලදී ගැනීම් ස්වයංක්‍රීයව පියවීම	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් ලබාදීම සඳහා විවට වෙළෙඳපොළ මෙහෙයුම් යටතේ ප්‍රතිමිලදී ගැනීම් වල දෙවැනි පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව.8.15	කල්පිරුණු සුරැකුම්පත්වල අදාළ පියවීම්/පොලී ගෙවීම් සහ දිනය ආරම්භයේදී කරන හර කිරීම් අදාළ දත්ත ගොනු පද්ධතිය වෙත යොමු කිරීම	කල්පිරුණු සුරැකුම්පත්වල අදාළ පියවීම්/සුරැකුම්පත් කුපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු අයකිරීම් හා දඩ මුදල් අයකිරීම්
පෙ.ව.8.30	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය ශුද්ධ පියවුම් ගොනුව පද්ධතිය වෙත යොමුකිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය සහ ප්‍රධාන වෙස්පන් නිෂ්කාගන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂයන් පියවීම
පෙ.ව.8.30	ස්ථිර පදනමක් මත මිලදී ගැනීම් හා විකිණීම් පියවීම	විවට වෙළෙඳපොළ මෙහෙයුම් යටතේ ස්ථිර පදනමක් මත කළ විකිණීම් හා මිලදී ගැනීම්වලට අදාළ පියවීම් කටයුතු
පෙ.ව.11.00	පෙර දින කරන ලද ප්‍රති විකිණීම්වලට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළෙඳපොළ මෙහෙයුම් යටතේ ප්‍රති විකිණීම් වල දෙවන පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව 11.45	ප්‍රති විකිණීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳපොළ මෙහෙයුම් යටතේ ප්‍රති විකිණීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
ප.ව 12.45	ප්‍රති මිලදී ගැනීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳපොළ මෙහෙයුම් යටතේ ප්‍රති මිලදී ගැනීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු

ප.ව. 1.00	ප්‍රාථමික වෙන්දේසියට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම
ප.ව. 2.15	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා රුපියල් අණකර සඳහා පියවීම
ප.ව. 2.45	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩය පද්ධතියට ඇතුළත් කිරීම	පියවීම් සහ ගැලපීම් නිශ්කාෂණ පද්ධතීන්ට අදාළ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ පද්ධතිය තුළ පියවීම.
ප.ව. 3.00	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	අන්තර් බැංකුවලට අදාළ MT2XX කාණ්ඩයේ පණිවුඩ හැර එම දින තුළ තුන්වන පාර්ශ්වයේ අළුත් ගනුදෙනු (T+O) සඳහා පද්ධතිය වැසීම
ප.ව. 4.00	ප්‍රතිමිලදී ගැනීම් (ස්ථාවර)	විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම්
ප.ව. 4.15	ප්‍රති විකිණීම් (ස්ථාවර)	විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ ප්‍රතිවිකිණීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම
ප.ව. 4.15	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම ආපසු ගෙවීම්	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම ආපසු අයකරගැනීම
ප.ව. 4.30	ගනුදෙනු සඳහා පද්ධතිය අවසන් ලෙස වැසීම	පද්ධතිය මෙම වේලාවෙන් පසුව වැඩිදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා අවලංගු වේ.
ප.ව. 4.30 සිට ප.ව. 5.00 දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු - මෙයට වාර්තා පිළියෙල කිරීම/අදාළ ගොණු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකා සෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙල කිරීම සහ මුද්‍රන වාර්තා සැකසීම අයත් වේ.
ප.ව. 5.00	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතියට අදාළ සියළුම මෘදුකාංග වසාදැමීම, දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම

3. තම පියවීම් ගිණුම් බ්‍රවුසර් වර්ක් ස්ටේෂන් (Browser Work Station) මගින් නිරීක්ෂණය කළයුතු බවටත්, තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි බහුවිධ ශුද්ධ පියවීම් කාණ්ඩයන්හි පියවීම් සිදුකරන වේලාවන්හි දී තම පියවුම් ගිණුම්වල ප්‍රමාණවත් අරමුදල් ශේෂයන් පවත්වාගැනීමට වග බලාගතයුතු බවටත් සහභාගිවන්නන්ට උපදෙස් දෙනු ලැබේ.
4. මේ අනුව 2008 නොවැම්බර් මස 3 වන දින සිට බලපැවැත්වෙන පරිදි තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි සංවෘත වේලාව පස්වරු 5.00 වේ.

සී. ජේ. පී. සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී

කේ.බී.දිසාකරුණා
 අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මෙහෙයුම් උපදෙස් අංක: පීඑස්ඩී/එස්සී/01/2008

2008 දෙසැම්බර් මස 05 වැනි දින

සියළුම වාණිජ බැංකු වෙත,

ආසියානු නිෂ්කාශණ සංගම් ගිවිසුම සහ පිළිවෙත් ඊනි සම්බන්ධ සංශෝධන

1. හැඳින්වීම

ආසියානු නිෂ්කාශණ සංගමයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව එම සංගමයේ සාමාජික රටවල් අතර (රෙන සියළුම ගනුදෙනු 2009 ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අ.එ.ජ.ඩොලර් වලින් මෙන්ම යුරෝ වලින් ද සිදුකළ හැකි බව මෙයින් දැනුම් දෙනු ලැබේ. සාමාජික රටවල් අතර ගනුදෙනු සම්බන්ධව ආසියානු නිෂ්කාශණ සංගම් (ආ.නි.සං.) ලේකම් කාර්යාලයෙහි පවත්වා ගෙන යන ගිණුම්, ආ.මු.ඒ. යන (ටී යෙදුමෙන් දැක්විය හැකි, ආසියානු ඒකක මුදලින් (ආ.නි.සං.ඩොලර් හෝ ආ.නි.සං.යුරෝ) පවත්වා ගෙන යනු ලැබේ. එක් ආ.නි.සං.ඩොලරයක වටිනාකම ඩොලර් එකක් වන අතර එක් ආ.නි.සං.යුරෝවක වටිනාකම යුරෝ එකක් වේ.

ඒ අනුව, ආ.නි.සං.යාන්ත්‍රණය යටතේ කෙරෙන ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු දෙපාර්තමේන්තුව හෝ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් මින් පෙර නිකුත් කර ඇති සියළුම මෙහෙයුම් උපදෙස් හා වකුලේඛ මෙම මෙහෙයුම් උපදෙස් මගින් අවලංගු කෙරෙන බව සැලකිල්ලට ගන්නා ලෙස වාණිජ බැංකු වෙත දැනුම් දෙනු ලැබේ.

2. යුරෝ සඳහා නොස්ට්‍රෝ ගිණුම් විවෘත කිරීම

ආ.නි.සං. සාමාජික රටවල් සමඟ ගනුදෙනු කිරීම සඳහා වාණිජ බැංකු විසින් එම රටවල බැංකු සමඟ පවත්වාගෙන යන අ.එ.ජ.ඩොලර් ගිණුම්වලට අමතරව, යුරෝ වලින් ගනුදෙනු කිරීම සඳහා යුරෝ ගිණුම් විවෘත කිරීමට වාණිජ බැංකුවලට අවසර ලැබේ. ආ.නි.සං.යාන්ත්‍රණය යටතේ සුදුසුකම් ලද සියළුම ගනුදෙනු, එම ගනුදෙනු සිදු(රෙන මුදල් ඒකක වලට අදාළ ගිණුම් හරහා සිදුකළ යුතු වේ. මෙම ගිණුම්වල ක්‍රියාකාරීත්වය, පවතින විනිමය පාලන රෙගුලාසිවලින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර නිකුත් කරන හෝ විස්තර කරන එවැනි අනෙකුත් විධානයන් නීති රෙගුලාසි හා උපදෙස් අනුව පාලනය කළයුතු වේ.

3. වෙළෙඳ ගනුදෙනු සහ අනෙකුත් පියවීම්, අතිරික්ත අරමුදල් ප්‍රේෂණය, නොස්ට්‍රෝ ගිණුම්වලට අරමුදල් සැපයීම සහ ගෙවීම් සිදු කෙරෙන දිනයන්

- i. සියළු ඉන්වොයිස් සහ ගෙවීම් උපකරණවල වටිනාකම දැක්විය යුතු වන්නේ අ.එ.ජ.ඩොලර්වලින්, යුරෝ වලින් හෝ අනෙකුත් පරිවර්තන ව්‍යවහාර මුදල් වලිනි.
- ii වාණිජ බැංකු සමඟ ගනුදෙනු කරන විදේශ බැංකු විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ඔවුන්ගේ ආ.නි.සං. ඩොලර් හෝ ආ.නි.සං.යුරෝ ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් ප්‍රේෂණය කරන ලෙස වාණිජ බැංකුවලින් ඉල්ලා සිටින අවස්ථාවලදී, අදාළ සාමාජික මහ බැංකු මගින් එම පැවරීම් සිදුකිරීමට හැකිවන සේ වාණිජ බැංකු විසින් අදාළ අ.එ.ජ.ඩොලර්/යුරෝ ප්‍රමාණයන් නියමිත දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සැපයිය යුතු වේ.
- iii ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් එතෙර බැංකුවල පවත්වාගෙන යන සිය ආ.නි.සං.ඩොලර් හෝ ආ.නි.සං.යුරෝ ගිණුම්වල ඇති අතිරික්ත අරමුදල් මෙරටට ගෙන්වා ගැනීමට අදහස් කරන අවස්ථාවලදී, එම පැවරුම් ඒ ඒ රටවල මහ බැංකු මගින් සිදුකරන ලෙස තමන් ගනුදෙනු කරන විදේශ බැංකුවලට දැන්විය යුතුවේ. සාමාජික රටවල මහ බැංකු මගින් කරන දැනුම් දීම් අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව එම අරමුදල් අදාළ වාණිජ බැංකුවලට අ.එ.ජ.ඩොලර් වලින්, යුරෝ වලින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් ලබාදෙනු ඇත.

- iv. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු එතෙර පවත්වාගෙන යන සිය ආ.නි.සං. ඩොලර් හෝ ආ.නි.සං.යුරෝ ගිණුම්වලට මුදල් යැවීමට අදහස් කරන අවස්ථාවලදී, එම අ.එ.ජ.ඩොලර්/යුරෝ මුදල් අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත දිනවලදී ශ්‍රී ලංකා මහබැංකුව වෙත සැපයිය යුතු වේ. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ශ්‍රී ලංකා රුපියල් සපයා අ.එ.ජ.ඩොලර්/යුරෝ මිලදී ගැනීමට වාණිජ බැංකුවලට හැකි වේ.
- v. දේශීය වාණිජ බැංකුවල පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිණුම්වලට අරමුදල් බැරකරන ලෙස ආ.නි.සං.සාමාජික රටවල මහ බැංකු විසින් දැනුම් දෙන ලද අවස්ථාවලදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම මුදල් නියමිත දිනවලදී අදාළ පරිදි අ.එ.ජ.ඩොලර් වලින් /යුරෝ වලින් අදාළ වාණිජ බැංකුවලට දැනුම් දීමක් සහිතව ලබාදෙනු ලැබේ.
- vi. මෙම වක්‍රලේඛයේ දී අදාළ ගෙවීම් දින වශයෙන් සලකනු ලබන්නේ එතැන් පදනම (spot basis) මත හෝ එක් දින පදනම (tom basis) මත වූ ගෙවීම් දින වේ.

4. නොස්ට්‍රෝ ගිණුම්වලට අරමුදල් සැපයීම හා එම ගිණුම්වල අතිරික්ත මුදල් සාමාජික රටවලට යැවීම සඳහා අයදුම් කිරීම

ආ.නි.සං. සාමාජික රටවල ගනුදෙනුකරුවන් සමග පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිණුම්වලට අරමුදල් සැපයීමට සහ එවැනි ගනුදෙනුකරුවන් විසින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සමග පවත්වාගෙන යන ගිණුම්වල අතිරික්ත මුදල් එම රටවලට යැවීම සඳහා වාණිජ බැංකු විසින් කරන ඉල්ලීම්, ස්විෆ්ට් (SWIFT), ටෙලක්ස් හෝ දුරකථන යන සංනිවේදන මාධ්‍යයන් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළයුතු වේ.

1. (SWIFT) සංනිවේදන ක්‍රමය

SWIFT සංනිවේදන ක්‍රමය යොදා ගැනෙන අවස්ථාවලදී, වාණිජ බැංකු විසින් තනි අරමුදල් පැවරුම් සඳහා එම්.ටී.202 ආකෘති පත්‍රයද, බහුවිධ පැවරුම් සඳහා එම්.ටී.203 ආකෘති පත්‍රයද භාවිතා කළයුතු වේ. එම දැනුම් දීම අදාළ වැඩකරන දිනයේ 14.45 පැයට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළයුතු වේ.

ii දුරකථන සංනිවේදන ක්‍රමය

පැවරුම් පිළිබඳ විස්තර දුරකථනයෙන් දැනුම් දෙන අවස්ථාවලදී, එම දැනුම් දීම් අදාළ වැඩකරන දිනයේ 14.45 පැයට පෙර කළයුතු වේ. එම විස්තර දැනුම් දෙන්නාගේ සහ ලබන්නාගේ නම් දෙපක්ෂය විසින්ම සටහන් කරගතයුතු වන අතර එම ගනුදෙනුව පිළිබඳ ලිඛිත තහවුරු කිරීම, එම වැඩකරන දිනයේම 15.30 පැයට පෙර, අමුණා ඇති අදාළ අ1 හෝ අ2 /අ1 හෝ අ2 ආකෘති පත්‍ර අනුව ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ ආ.නි.සං. අංශයට ලැබිය යුතු වේ.

දැනුම් දිය යුතු නිලධාරියා	දුරකථන අංකය	ෆැක්ස් අංකය
රංජනී චීරසිංහ මිය	2477535	2422819
හේමා අල්ගම මිය	2477057/53	2346280

iii එතැන් පදනම මත හෝ එක් දින පදනම මත නොස්ට්‍රෝ ගිණුම්වල කෙරෙන ගනුදෙනු පිළිබඳ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ ආ.නි.සං.අංශයට දුරකථන මගින් දැනුම් දිය යුතු අතර, එම ගනුදෙනු පිළිබඳ ලිඛිත තහවුරු කිරීම් එම දුරකථන දැනුම් දීමත් සමගම SWIFT ක්‍රමය මගින් හෝ ෆැක්ස් ක්‍රමය (ස්විෆ්ට් SWIFT පහසුකම නැතිනම් පමණක්) මගින් දැනුම් දිය යුතුය.

5. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම්වලට අරමුදල් බැරකිරීම

ආ.නි.සං. ක්‍රමය යටතේ කෙරෙන ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත කෙරෙන සියළුම බැර කිරීම් පහත සඳහන් ගිණුම්වලට අදාළ ගෙවීම් දිනයන්හි දී කළයුතුය.

මුදල් ඒකකය	බැංකුව	ගිණුම් අංකය
අ.එ.ජ.ඩොලර්	නිව්යෝර්ක් පෙඩරල් රිසර්ව් බැංකුව	021083527
යුරෝ	ඩොයිෂ් බ්‍රන්ඩෙස් බැංකුව - ප්‍රැන්ක්පට්	5040040828

6. වාණිජ බැංකු විසින් එතෙර පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිණුම් සඳහා යුරෝ බැර කිරීම්

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් එතෙර පවත්වාගෙන යන යුරෝ ගිණුම්වලට අදාළ ආ.නි.සං.ගනුදෙනු හා සම්බන්ධිත අරමුදල් පැවරීම සිදුකිරීම සඳහා වාණිජ බැංකු විසින් සිය ගනුදෙනුකාර බැංකුවල නම් සහ අදාළ ගිණුම් අංක 2008 දෙසැම්බර් මස 31 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

7. ආ.නි.සං.ඩොලර් හෝ ආ.නි.සං.යුරෝ ගිණුම් සඳහා පොලී ගෙවීම

අනෙකුත් සාමාජික රටවල වාණිජ බැංකු විසින් පවත්වාගෙන යන ආ.නි.සං.ඩොලර් හෝ ආ.නි.සං. යුරෝ ගිණුම් සඳහා තම අභිමතය පරිදි සුභද්‍රව එකඟවන නියමයන් හා කොන්දේසි මත පොලී ගෙවීම පිළිබඳව සලකා බැලීමට වාණිජ බැංකුවලට අවසර දෙනු ලැබේ.

ජේ.පී.මාම්පිටිය මිය
 අධ්‍යක්ෂ
 ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2008 මැයි මස 06 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ප්‍රාථමික වෙළෙඳ
ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

සහභාගි වන නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශ / ක්‍රියාපටිපාටි
ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින් වෙත නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ මිල දී ගැනීම, විකිණීම සහ පැවරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි පහත දැක්වේ. මෙම මෙහෙයුම්වලට සම්බන්ධ කිසියම් ක්‍රියාවක දී, ඊට අදාළ විශේෂිත මාර්ගෝපදේශ හෝ ක්‍රියාපටිපාටි නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දේශීය ආයෝජකයින් සඳහා දැනට ව්‍යවහාර වන ක්‍රියා පටිපාටි, මාර්ගෝපදේශ, පද්ධති නීති, නීතිමය ප්‍රතිපාදන සහ මග පෙන්වීම් යනාදියට අනුකූලව සහභාගි වන නියෝජිතයින් එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) සහ ප්‍රාථමික අලෙවිකරුවන් (PDS) ක්‍රියාත්මක විය යුතුය. එසේත් නොමැති අවස්ථාවල දී රාජ්‍ය ණය අධිකාරීගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය. මෙම මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි 2008 මැයි මස 05 වැනි දින සිට වලංගු වේ.

I. පොදු කරුණු

1.1 සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවල විදේශීය ආයෝජකයන් පමණක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කිරීමට සුදුසුකම් ලබයි.

- 1.1.1 විදේශ රටවල අරමුදල් වැනි විදේශීය ආයතනික ආයෝජන, අන්‍යෝන්‍ය අරමුදල් හෝ කලාපීය අරමුදල්
- 1.1.2 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන සහ
- 1.1.3 විදේශීය රාජ්‍යවල පුරවැසියන්

යම් විදේශීය ආයෝජන සඳහා වූ ඉල්ලීම් ඉටු කිරීමේ දී "Know your customer (KYC)" යන සම්මතයට අනුගත වෙමින්, තම ගනුදෙනුකරුවන් පිළිබඳ පූර්ණ ලෙස දැනුවත් වීම සහ සෑහීමට පත්වීම සියලුම සහභාගි වන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරේ.

1.2 භාණ්ඩාගාර බිල්පත්වල හිමිකාරිත්වය

ඕනෑම කල් පිරීමේ කාලයක් ඇති බිල්පත් මිල දී ගැනීමට, විකිණීමට හෝ පැවරීමට විදේශීය ආයෝජකයින්ට අවසර ලැබේ.

1.3 භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළහැකි සීමාව

විදේශීය ආයෝජකයින්ට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ හැකි ප්‍රමාණය, එම අවස්ථාවේ දී පවතින නොගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකමෙන් සියයට 10 නොඉක්ම විය යුතුය. (පහත 2.3 වගන්තියට යටත්ව)

1.4 ලියාපදිංචිය

විදේශීය ආයෝජකයන් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහභාගි වන නියෝජිතයන්ගේ වගකීමයි. විදේශ ආයෝජකයන් සමග කරනු ලබන සියලු භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි විදේශ ගනුදෙනුකරුවන් සඳහා වන ගිණුමෙහි සටහන් වනු ඇත.

පහත සඳහන් විස්තර ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් විදේශ ගිණුම් හිමියාට නිකුත් කරනු ලැබේ.

- (අ) මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක්
- (ඇ) කල් පිරීමේ දී කරනු ලබන ගෙවීම් ඇතුළත් ප්‍රකාශනයක්

මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

2. විකුණුම් ක්‍රියාවලිය

2.1 ඉහත 1.1 යටතේ සුදුසුකම් ලත් ආයෝජකයින්ට ප්‍රාථමික වෙළෙඳුන් මගින් සෘජුවම වෙන් කර ගැනීම හෝ ප්‍රාථමික වෙන්දේසිවල දී, ප්‍රාථමික වෙළෙඳුන් මගින් තරගකාරී ලංසු ඉදිරිපත් කිරීමෙන් පමණක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගතහැක.

ගනුදෙනුකරුවන්ගේ උපදෙස්වලට අනුකූලව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පවත්නා නීතිමය අවශ්‍යතා සහ ලංකා සෙට්ටල් පද්ධතියේ අඩංගු නීති මෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උපදෙස් උල්ලංඝනය නොවන ආකාරයට ගනුදෙනු ඉටු කරදීම සියලුම සහභාගිවන නියෝජිතයින්ගේ වගකීමකි.

2.2 ආයෝජකයා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා රට තුළට ගෙන එනු ලබන සියලුම විදේශ විනිමය ද, බිල්පත් විකිණීමෙන්/පැවරීමෙන්/කල්පිරීමෙන් ලබන මුදල් හෝ පොලී හෝ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලබන ඕනෑම ආදායමක් ද සහභාගි වන නියෝජිතයා විසින් විදේශීය ආයෝජකයා නමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද “භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම - 2” (TIERA-2) හරහාම පමණක් ප්‍රවාහය කළ යුතුය. ඉහත කී විශේෂ රුපියල් ගිණුම තම ගනුදෙනුකරු වෙනුවෙන් ආරම්භ කිරීම සහ ඉහත සඳහන් විශේෂිත ගනුදෙනු සඳහාම පමණක් පවත්වා ගෙන යෑම, සෑම සහභාගිවන නියෝජිතයෙකුගේම වගකීමක් වේ. විනිමය පාලක විසින් 2008 මැයි මස 05 වැනි දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මේ සම්බන්ධයෙන් අදාළ වේ.

2.3 භාණ්ඩාගාර බිල්පත්වලට අදාළ විකිණීමක් ස්ථිර කිරීමට පෙර, විදේශීය ආයෝජකයන් සඳහා අවසර ලත් සීමාවෙන් (නොගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකමෙන් 10%) දැනට ආයෝජන සඳහා ඉතිරිව පවතින ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා දැනගැනීම සහභාගිවන නියෝජිතයන්ගේ වගකීමකි. ගනුදෙනුව තහවුරු වූ වහාම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ආකේෂ් හෝ විද්‍යුත් තැපෑල මගින් ඒ බව දැන්විය යුතුය.

2.4 තම ගනුදෙනුකරුවන්ගේ නමින් ඔවුන් සඳහා වූ ආයෝජන ගිණුම් වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඇති මධ්‍යම තැන්පතු ක්‍රමයේ ආරම්භ කිරීම සහ “CSF” ගිණුම යටතේ එම ගනුදෙනු සටහන් කිරීම සෑම සහභාගි වන නියෝජිතයෙකුගේම වගකීම වේ.

2.5 මෙලෙස මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් ඇපකර ලෙස භාවිතා කරමින් ප්‍රති විකුණුම් සහ ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවල නිරතවීමට සුදුසුකම් ලත් විදේශ ආයෝජකයන්ට අවසර ලැබේ.

3. අරමුදල් පැවරීම

3.1 විදේශීය ආයෝජකයෙකු විසින් ද්විතීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම සිදු කරන විට, එයට අදාළ රුපියල් මුදල් ප්‍රමාණය අදාළ පාර්ශ්වයන්ට ආයෝජකයා වෙනුවෙන් පැවරීම, ආයෝජකයා වෙනුවෙන් වූ විශේෂිත ගිණුම “භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම - 2” (TIERA-2) පවත්වා ගෙන යන බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කළ යුතුය. විදේශීය ආයෝජකයෙකු විසින් බිල්පතක් ලංසු මගින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් ලබාගත් විට ගනුදෙනුවට අදාළ ගෙවීම් සියල්ලම ප්‍රාථමික වෙළෙඳකරු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් ක්‍රමයේ (RTGS) ගිණුමට ප්‍රේෂණය කළ යුතුය. කෙසේ වුවද, අන්තෝසික විදේශ විනිමය ගිණුම්වල ඇති මුදල් භාවිතා කරමින් මෙම ක්‍රමය යටතේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමට විදේශ ආයෝජකයින්ට අවසර නැත.

3.2 විදේශ ආයෝජකයන් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන ලද මුළු ඩොලර් අරමුදල් ප්‍රමාණයෙන් සියයට 60 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳපොළින් මිලට ගනු ලැබේ.

4. කල් පිරීමේ දී මුදල් ආපසු ගෙවීම

විදේශීය ආයෝජකයකු විසින් මිල දී ගන්නා ලද යම් භාණ්ඩයකට අයත් භාණ්ඩාගාර බිල්පතකට අදාළ මුල් මුදල (මුහුණත අගය), එහි නිශ්චිත පරිණත දිනයේ දී රුපියල්වලින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා විදේශීය ආයෝජකයා වෙනුවෙන් සහභාගිවන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම තම විදේශීය ගනුදෙනුකරුගේ “භාණ්ඩාගාර බිල්පත් ආයෝජන බාහිර රුපියල් ගිණුම - 2” (TIERA-2) එම දිනයේම බැර කිරීම සහභාගී වන නියෝජිතයාගේ වගකීමයි.

යම්කිසි පරිණතවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එයට අදාළ වූ ගෙවීම ඊට පෙර යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේ දී ගෙවනු ලැබේ.

5. බද්ධ ගිණිකම් දැරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ පවතින පහසුකම්වලට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් විදේශීය ආයෝජකයින්ට හවුලේ ගිණිකම් පවත්වා ගත හැක. (දැනට එකවර දෙදෙනෙකුට දැරිය හැකි පහසුකම් ඇත.) එවැනි අවස්ථාවක දී පොලිය හා මුල් මුදල ආපසු ගෙවනු ලබන්නේ, අදාළ හවුල්කරුවන් සහ භාරකාර බැංකුව (custodian bank) අතර ඇති ගිවිසුමට අනුකූලවය.

6. බදු අයකිරීම

ප්‍රාථමික වෙළෙඳපොළෙන් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත්වලට අදාළ වන සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද හැර, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ලබන ඉපැයීම්වලට සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයින්ගෙන් වෙනත් කිසිදු බද්දක් අය නොකෙරේ.

7. වෙනත්

ව්‍යුත්පන්න ගනුදෙනු (derivative transaction) වලට සම්බන්ධවීම තුළින් විනිමය සහ අනෙකුත් අවදානම් අවම කර ගැනීමට ද විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ඇත. විදේශීය ආයෝජකයන් විසින් මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත්වලට අදාළ ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව නිරතුරුව අධීක්ෂණය කරනු ඇත.

වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී සහ විනිමය පාලකවරයා විසින් මෙහෙයුම් උපදෙස් ඉදිරියේ දී නිකුත් කරනු ඇත.

වැඩිදුර විස්තර සඳහා විමසන්න.

- දුරකථන : 94 11 2477277/ 212/ 274/ 276/ 316
- ෆැක්ස් : 94 11 2477718/ 19 හෝ 759
- විද්‍යුත් තැපෑල : pddrbw@cbsl.lk/siriwardena@cbsl.lk

ආර්.බී.චීරසිංහ මිය
වැඩ බලන රාජ්‍ය ණය අධිකාරී

2008 මැයි මස 06 දින.
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2008 මැයි මස 23 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ප්‍රාථමික වෙළෙඳ
ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

විදේශීය ආයෝජකයින් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි

(විදේශීය ආයෝජකයන් වෙත 2007/11/30 වැනි දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි වෙනුවට
මෙම මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි ප්‍රතිස්ථාපනය කරන ලද අතර 2008/05/23 වැනි දින සිට මෙය
බලපැවැත්වේ).

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින් සඳහා නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර

1. සුදුසුකම් ලබන ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවලට අයත් විදේශීය ආයෝජකයන් පමණක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර
බැඳුම්කරවල ආයෝජනය කිරීමට සුදුසුකම් ලබති.

- (අ) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා හුවමාරු කොමිසම විසින් අනුමත කරන ලද විදේශ රටවල අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුදල්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන
- (ඇ) විදේශීය රාජ්‍යවල පුරවැසියන්

2. ආයෝජන

සුදුසුකම් ලත් ආයෝජකයින්ට රජයේ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකිය.

- (අ) ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී - ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කොට ඇති ප්‍රාථමික වෙළෙඳුන්ගෙන්
- (ආ) ද්විතීයික වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී - ප්‍රාථමික වෙළෙඳුන්ගෙන් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් (මෙම වකුලේඛය අවසානයේ දී එම ආයතන ලැයිස්තුව දක්වා ඇත.)

3. ලියාපදිංචිය

විදේශ ආයෝජකයන් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහභාගී වන නියෝජිතයින් වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ වගකීමයි.

පහත විස්තර සඳහන් ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් විදේශ ගිණුම් හිමියාට නිකුත් කරනු ඇත.

- (අ) මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක්
- (ඇ) කල් පිරීමේ දී කරනු ලබන ගෙවීම් සහ පොලී ගෙවීම් දක්වමින් ගෙවීමට නියමිත අවස්ථාවේ දී නිකුත් කරන ප්‍රකාශන

මෙම ප්‍රකාශන මාධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට නිකුත් කෙරේ.

4. තත්වය

භාණ්ඩාගාර බැඳුම්කරවල මුල් මුදල හා ඒ මත ගෙවිය යුතු පොලිය ශ්‍රී ලංකා රජයේ සෘජු, කොන්දේසි විරහිත, සාමාන්‍ය, සුරක්ෂිත නොකළ වගකීමක් වන අතර, ශ්‍රී ලංකා රජයේ වර්තමාන හෝ අනාගත අනෙකුත් සියලු ගෙවිය යුතු සුරක්ෂිත නොකළ සහ ද්විතීයික නොවන වගකීම් සමග කිසිදු වරණයකින් තොරව ශ්‍රේණිගත වන හා සමව ශ්‍රේණිගත වේ.

5. කාලසීමාව

ඕනෑම කල් පිරීමේ කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර මිලට ගැනීමට, විකිණීමට හෝ පැවරීමට විදේශ ආයෝජකයින්ට අවසර ඇත.

6. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම්

ඉහත 1 වන වගන්තිය යටතේ සුදුසුකම් ලබන ආයෝජකයින් විසින් “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) නම් විශේෂ රුපියල් ගිණුමක් භාරකාර බැංකුව වන බලපත්‍රලාභී වාණිජ බැංකුවේ විවෘත කර එම ගිණුම බැර කිරීමෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට අදාළ ගෙවීම් කළ යුතුය. අදාළ රුපියල් ප්‍රමාණය අදාළ පාර්ශ්වවලට යොමු කිරීමට භාරකාර බැංකුව ක්‍රියා කළ යුතුය. කෙසේ වෙතත් අන්තර්ජාතික විදේශ මුදල් ගිණුම්වල ඇති අරමුදල් TIERA ගිණුමට මාරු කිරීමට අවසර නොමැත.

7. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ භාරදීම

වගන්ති 3 යටතේ මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී වගන්ති 6 යටතේ ගෙවීම් සිදුකොට ඇති විදේශ ආයෝජකයින්ට නිර්ලේඛිතව (scripless form) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙකරේ.

8. ප්‍රතිමිලදී ගැනීම් වෙළෙඳපොළෙහි ගනුදෙනු

මෙම ක්‍රමය යටතේ මිලට ගත් භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර ලෙස භාවිතා කරමින් ප්‍රතිවිකුණුම්/ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවල නිරත වීමට, සුදුසුකම් ලත් විදේශ ආයෝජකයින්ට හැකියාව ඇත.

9. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලී ගෙවීම

(i) පොලී ගෙවීම

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා අර්ධ වාර්ෂිකව රුපියල්වලින් නිශ්චිත බැඳුම්කර කාණ්ඩයකට අයත් පොලී ගෙවීම් නිශ්චිත ගෙවීම් දිනයේ දී විදේශීය ආයෝජකයා වෙනුවෙන් සහභාගී වන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම තම විදේශීය ගනුදෙනුකරුගේ “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) එම දිනයේම බැර කිරීම සහභාගීවන නියෝජිතයාගේ වගකීමයි.

යම් කිසි පොලී ගෙවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එයට අදාළ වූ ගෙවීම් ඊට පසු යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේ දී ගෙවනු ලැබේ.

(ii) පොලී ගෙවන කාල සීමාව

පොලී ගෙවන කාල සීමාව, නිකුත් කළ දිනය ඇතුළත් කාල පරිච්ඡේදයේ සිට පළමු පොලී ගෙවීමේ දිනය හැර කාලය සහ පොලී ගෙවන දිනය ඇතුළත් නමුත් ඊළඟ අනුයාත පොලී ගෙවීමේ දිනය හැර සෑම අනුයාත කාලපරිච්ඡේදයකි.

(iii) පොලී අනුපාතය

නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩවල කුපන් අනුපාතය භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවිය යුතු පොලී අනුපාතයයි

10. මුද් මුදල ආපසු ගෙවීම

(අ) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුද් මුදල (මුහුණත අගය), ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අදාළ සහභාගී වන නියෝජිතයින්ට රුපියල්වලින් ගෙවනු ලබන අතර, එම ගෙවීම අදාළ දිනයේ දී විදේශ ආයෝජකයාට හිමිවන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා ඔවුන්ගේ (TIERA) ගිණුමට මාරු කිරීම එකී සහභාගීවන නියෝජිතයන්ගේ වගකීමයි.

(ආ) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරන ලද මුද් මුදල කල් පිරෙන දිනයේ දී ආපසු ගෙවනු ලැබේ. එම කල්පිරෙන දිනය ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාරික කටයුතු සිදු කරන දිනයක් නොවුවහොත් එම මුදල ආපසු ගෙවනු

ලබන්නේ ඊට පසු යෙදෙන ව්‍යාපාරික කටයුතු සිදු කරන දිනයේ දීය.

11. හැවහ සිය රටට ප්‍රේෂණය කිරීම

භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන්, පැවරීමෙන්, කල් පිරීමෙන් ලැබෙන සියලුම මුදල් සහ පොලී ආදායම් සම්පූර්ණයෙන් නැවත සිය රටට ගෙන යා හැක. කෙසේ වුවත් එම ප්‍රේෂණය කිරීම (TIERA) ගිණුම පවත්වා ගෙන යන භාරකාර බැංකුව තුළින් සිදු කළ යුතුය.

12. බද්ධ අයිතිය

භාණ්ඩාගාර බැඳුම්කර ඒකාබද්ධ අයිතිය යටතේ තබාගත හැකි අතර, ඒ සඳහා වර්තමානයේ හැකියාව ඇත්තේ දෙදෙනෙකුට පමණි. එවැනි අවස්ථාවක මුල් මුදල ආපසු ගෙවීම සහ පොලිය ආපසු ගෙවීම භාරකාර බැංකුව හා අදාළ ඒකාබද්ධ දරන්නන් අතර පවතින ගිවිසුම් ප්‍රකාරව සිදු කෙරේ.

13. බදු

භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලබන ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේ දී පනවා ඇති 10% රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී බැඳුම්කර මත වන ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතු නොවේ.

14. මුද්දර බද්ද

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී, පැවරීමේ දී හෝ නිදහස් කිරීමේ දී යොදා ගන්නා ලියකියවිලි මුද්දර බද්දෙන් නිදහස්ය.

15. අධිකරණ බල සීමාව

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ සියලුම කටයුතු සඳහා අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණය සතු වේ.

16. බලපවත්නා නීතිය

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා බලපවත්නා වූ නීති හා කොන්දේසි ශ්‍රී ලංකාවේ බලපවත්නා නීති මගින් පාලනය වේ.

වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී හෝ විනිමය පාලකවරයා විසින් අවශ්‍ය මෙහෙයුම් උපදෙස් ඉදිරියේ දී නිකුත් කරනු ඇත.

මෙම ක්‍රියාපටිපාටි පිළිබඳ ඕනෑම විමසීමක් පහත සඳහන් අයගෙන් ලබාගත හැකිය.

- දුරකථන : 94 11 2477277/ 212/ 274/ 276/ 316
- ෆැක්ස් : 94 11 2477718/ 19 හෝ 759
- විද්‍යුත් තැපෑල : pddrbw@cbsl.lk/siriwardena@cbsl.lk/chandra@cbsl.lk

සී.ජේ.පී.සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

2008 මැයි මස 23 දින.
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ.

ආයතනයේ නම

දුරකථන අංකය

බලපත්‍රලාභී වාණිජ බැංකු

ලංකා බැංකුව	94-11-2348878
කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් ලිමිටඩ්	94-11-2447516
සීටී බැන්ක් එන්. ඒ.	94-11-2326086
ඩොයිෂ් බැන්ක්	94-11-2448581
ඩී. එෆ් සී. සී. වර්ධන බැන්ක් ලිමිටඩ්	94-11-2371450
හබ්බි බැංකුව	94-11-2389355
හැටන් නැෂනල් බැන්ක් ලිමිටඩ්	94-11-2661303
හොංකොං ඇන්ඩ් ෂෆහයි බැන්කින් කෝපරේෂන් ලිමිටඩ්	94-11-2447536
අයි. සී. අයි. සී. අයි. බැන්ක් ලිමිටඩ්	94-11-4242424
ඉන්දියන් බැන්ක්	94-11-2446122
ඉන්දියන් ඔවර්සීස් බැන්ක්	94-11-2320515
එම්. සී. බී. බැන්ක් ලිමිටඩ්	94-11-2440569
නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් ලිමිටඩ්	94-11-2448889
නේෂන්ස් ට්‍රස්ට් බැන්ක් ලිමිටඩ්	94-11-4313101
පෑන් ඒෂියා බැන්කින් කෝපරේෂන් ලිමිටඩ්	94-11-2565556
පබ්ලික් බැන්ක්	94-11-2576288
මහජන බැංකුව	94-11-2334041
සම්පත් බැන්ක් ලිමිටඩ්	94-11-2300152
සෙලාන් බැන්ක් ලිමිටඩ්	94-11-2456777
ස්ටේට් බැන්ක් ඔෆ් ඉන්දියා	94-11-2447166
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැන්ක්	94-11-2480012
යූනියන් බැන්ක් ඔෆ් කලම්බු ලිමිටඩ්	94-11-2370690
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැන්ක් (පකිස්ථාන්) ලිමිටඩ්	94-11-2675046

ප්‍රාථමික වෙළෙඳුන්

ලංකා බැංකුව- ප්‍රාථමික වෙළෙඳ ඒකකය	94-11-2448830
කැපිටල් එලයන්ස් ලිමිටඩ්	94-11-2317777
කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් ලිමිටඩ් - ප්‍රාථමික වෙළෙඳ ඒකකය	94-11-2449516
සෙලින්කෝ ශ්‍රී රාම සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2564936
ෆස්ට් කැපිටල් ට්‍රේෂරිස් ලිමිටඩ්	94-11-2308852
එච් එන් බී සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2661199
එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පනි ලිමිටඩ්	94-11-2564706
නැට්වෙල්ස් සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-4703000
මහජන බැංකුව - ප්‍රාථමික වෙළෙඳ ඒකකය	94-11-2308762
සෙලාන් බැන්ක් අසෙස්ට් මැනේජ්මන්ට් ලිමිටඩ්	94-11-2456341
සම්පත් සුරැකුම් ලිමිටඩ්	94-11-2305841

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2008 මැයි මස 23 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ප්‍රාථමික වෙළෙඳ
ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

සහභාගි වන නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශ / ක්‍රියාපටිපාටි

සහභාගිවන නියෝජිතයින් සඳහා 2007/11/30 වැනි දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි වෙනුවට මෙම මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි ප්‍රතිස්ථාපනය කරන ලද අතර 2008/05/23 වැනි දින සිට මෙය බලපැවැත්වේ.

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිල දී ගැනීම, විකිණීම සහ පැවරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි පහත දැක්වේ. මෙම මෙහෙයුම්වලට සම්බන්ධ කිසියම් ක්‍රියාවක දී, ඊට අදාළ විශේෂිත මාර්ගෝපදේශ හෝ ක්‍රියාපටිපාටි නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විදේශීය ආයෝජකයින් සඳහා දැනට ව්‍යවහාර වන ක්‍රියා පටිපාටි, මාර්ගෝපදේශ, පද්ධති නීති, නීතිමය ප්‍රතිපාදන සහ මග පෙන්වීම් යනාදියට අනුකූලව සහභාගි වන නියෝජිතයින් එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) සහ ප්‍රාථමික අලෙවිකරුවන් (PDs) ක්‍රියාත්මක විය යුතුය. එසේත් නොමැති අවස්ථාවල දී රාජ්‍ය ණය අධිකාරීගෙන් වැඩිදුර උපදෙස් ලබා ගන්නා ලෙස සහභාගිවන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

I. පොදු කරුණු

1.1 සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවල විදේශීය ආයෝජකයන් පමණක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කිරීමට සුදුසුකම් ලබයි.

- (අ) විදේශ රටවල අරමුදල් අන්‍යෝන්‍ය අරමුදල් හෝ කලාපීය අරමුදල්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන සහ
- (ඇ) විදේශීය රාජ්‍යවල පුරවැසියන්

යම් විදේශීය ආයෝජන සඳහා වූ ඉල්ලීම් ඉටු කිරීමේ දී "Know your customer (KYC)" යන සම්මතයට අනුගත වෙමින්, තම ගනුදෙනුකරුවන් පිළිබඳ පූර්ණ ලෙස දැනුවත් වීම සහ සෑහීමට පත්වීම සියලුම සහභාගි වන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරේ.

1.2 භාණ්ඩාගාර බැඳුම්කරවල හිමිකාරිත්වය

ඕනෑම කල් පිරිමේ කාලයක් ඇති බිල්පත් මිල දී ගැනීමට, විකිණීමට හෝ පැවරීමට විදේශීය ආයෝජකයින්ට අවසර ලැබේ.

1.3 භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ හැකි සීමාව

විදේශීය ආයෝජකයින්ට භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළ හැකි ප්‍රමාණය, එම අවස්ථාවේ දී පවතින නොගෙවා ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට 10 නොඉක්ම විය යුතුය. (පහත 2.3 වගන්තියට යටත්ව) පවතින බැඳුම්කර කාණ්ඩ දිනපතා (උදේ 9.00 ට පෙර) රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සියලු සහභාගි වන නියෝජිතයින් වෙත විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙනු ලැබේ.

1.4 ලියාපදිංචිය

විදේශීය ආයෝජකයන් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහභාගී වන නියෝජිතයන්ගේ වගකීමයි.

විදේශ ආයෝජකයන් සමග කරනු ලබන සියලු භාණ්ඩාගාර බැඳුම්කරවල ගනුදෙනු මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි විදේශ ගනුදෙනුකරුවන් සඳහා වන ගිණුමෙහි සටහන් වනු ඇත.

පහත සඳහන් විස්තර ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් විදේශ ගිණුම් හිමියාට නිකුත් කරනු ලැබේ.

- (අ) මාසය තුළ සිදු කරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක්
- (ඇ) කල් පිරීමේ දී කරනු ලබන ගෙවීම් සහ පොලී ගෙවීම් වැනි ගෙවීම් කළයුතු දිනයන් ඇතුළත් ප්‍රකාශනයක්

මෙම ප්‍රකාශන මාධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට පමණක් නිකුත් කෙරේ.

2. විකුණුම් ක්‍රියාවලිය

2.1 ඉහත 1.1 යටතේ සුදුසුකම් ලත් ආයෝජකයන්ට ;

2.1.1. සහභාගී වන නියෝජිතයින් හරහා ද්විතියික වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට අවසර දෙනු ලැබේ.

2.1.2. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවල දී, ප්‍රාථමික වෙළෙඳුන් මගින් තරගකාරී ලංසු ඉදිරිපත් කළ හැකිය.

ගනුදෙනුකරුවන්ගේ උපදෙස්වලට අනුකූලව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පවත්නා නීතිමය අවශ්‍යතා සහ ලංකා සෙට්ල් පද්ධතියේ අඩංගු නීති මෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ උපදෙස් උල්ලංඝනය නොවන ආකාරයට ගනුදෙනු ඉටු කරදීම සියලුම සහභාගීවන නියෝජිතයින්ගේ වගකීමකි.

2.2 ආයෝජකයා භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා රට තුළට ගෙන එනු ලබන සියලුම විදේශ විනිමය ද, බැඳුම්කර විකිණීමෙන්/පැවරීමෙන්/කල්පිරීමෙන් ලබන මුදල් හෝ පොලී හෝ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලබන ඕනෑම ආදායමක් ද සහභාගී වන නියෝජිතයා විසින් විදේශීය ආයෝජකයා නමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA), හරහාම පමණක් ප්‍රවාහය කළ යුතුය. ඉහත කී විශේෂ රුපියල් ගිණුම තම ගනුදෙනුකරු වෙනුවෙන් ආරම්භ කිරීම සහ ඉහත සඳහන් විශේෂිත ගනුදෙනු සඳහාම පමණක් පවත්වා ගෙන යෑම, සෑම සහභාගීවන නියෝජිතයෙකුගේම වගකීමක් වේ. විනිමය පාලක විසින් 2007 දෙසැම්බර් මස 06 වැනි දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මේ සම්බන්ධයෙන් අදාළ වේ.

2.3 භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ විකිණීමක් ස්ථිර කිරීමට පෙර, විදේශීය ආයෝජකයන් සඳහා අවසර ලත් සීමාවෙන් (නොගෙවා ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් 10%) දැනට ආයෝජන සඳහා ඉතිරිව පවතින ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා දැනගැනීම සහභාගීවන නියෝජිතයන්ගේ වගකීමකි. ගනුදෙනුව තහවුරු වූ වහාම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ආකේෂ හෝ විද්‍යුත් තැපෑල මගින් ඒ බව දැන්විය යුතුය.

2.4 තම ගනුදෙනුකරුවන්ගේ නමින් ඔවුන් සඳහා වූ ආයෝජන ගිණුම් වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඇති මධ්‍යම තැන්පතු ක්‍රමයේ ආරම්භ කිරීම සහ “CSF” ගිණුම යටතේ එම ගනුදෙනු සටහන් කිරීම සෑම සහභාගී වන නියෝජිතයෙකුගේම වගකීම වේ.

2.5 මෙලෙස මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර ලෙස භාවිතා කරමින් ප්‍රතිවිකුණුම් සහ ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවල නිරතවීමට සුදුසුකම් ලත් විදේශ ආයෝජකයන්ට අවසර ලැබේ.

3. අරමුදල් පැවරීම

විදේශීය ආයෝජකයෙකු විසින් ද්විතීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම හෝ විකිණීම සිදු කරන විට, එයට අදාළ රුපියල් මුදල් ප්‍රමාණය අදාළ පාර්ශ්වයන්ට ආයෝජකයා වෙනුවෙන් පැවරීම, ආයෝජකයා වෙනුවෙන් වූ විශේෂිත ගිණුම “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) පවත්වා ගෙන යන බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කළ යුතුය. විදේශීය ආයෝජකයෙකු විසින් බැඳුම්කරයක් ලංසු මගින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් ලබාගත් විට ගනුදෙනුවට අදාළ ගෙවීම් සියල්ලම ප්‍රාථමික වෙළෙඳකරු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් ක්‍රමයේ (RTGS) ගිණුමට ප්‍රේෂණය කළ යුතුය. කෙසේ වුවද, අනේවාසික විදේශ විනිමය ගිණුම්වල ඇති මුදල් භාවිතා කරමින් මෙම ක්‍රමය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට විදේශ ආයෝජකයින්ට අවසර නැත.

4. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලී ගෙවීම

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා අර්ධ වාර්ෂිකව රුපියල්වලින් නිශ්චිත බැඳුම්කර කාණ්ඩයකට අයත් පොලී ගෙවීම් නිශ්චිත ගෙවීම් දිනයේ දී විදේශීය ආයෝජකයා වෙනුවෙන් සහභාගිවන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම තම විදේශීය ගනුදෙනුකරුගේ “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) එම දිනයේම බැර කිරීම සහභාගිවන නියෝජිතයාගේ වගකීමයි.

යම් කිසි පොලී ගෙවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එයට අදාළ වූ ගෙවීම් ඊට පසු යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේ දී ගෙවනු ලැබේ.

5. මුල් මුදල ආපසු ගෙවීම

භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ මුල් මුදල, එහි නිශ්චිත පරිණත දිනයේ දී රුපියල්වලින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා විදේශීය ආයෝජකයා වෙනුවෙන් සහභාගිවන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම තම විදේශීය ගනුදෙනුකරුගේ “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) එම දිනයේම බැර කිරීම සහභාගිවන නියෝජිතයාගේ වගකීමයි.

යම් කිසි පරිණතවීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එයට අදාළ වූ ගෙවීම් ඊට පසු යෙදෙන ව්‍යාපාර කටයුතු කරන දිනයේ දී ගෙවනු ලැබේ.

6. බද්ධ හිමිකම් දැරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ පවතින පහසුකම්වලට යටත්ව, භාණ්ඩාගාර බැඳුම්කර විදේශීය ආයෝජකයින්ට හවුලේ හිමිකම් පවත්වා ගත හැක. (දැනට එකවර දෙදෙනෙකුට දැරිය හැකි පහසුකම් ඇත.) එවැනි අවස්ථාවක දී පොලිය හා මුල් මුදල ආපසු ගෙවනු ලබන්නේ, අදාළ හවුල්කරුවන් සහ භාරකාර බැංකුව (custodian bank) අතර ඇති ගිවිසුමට අනුකූලවය.

7. බදු අයකිරීම

ප්‍රාථමික වෙළෙඳපොළෙන් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ වන 10% ක රඳවා ගැනීමේ බද්ද හැර, භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ලබන ඉපැයීම්වලට සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයින්ගෙන් වෙනත් කිසිදු බද්දක් අය නොකෙරේ.

8. වෙනත්

- 8.1 මෙම භාණ්ඩාගාර බැඳුම්කර වෙනත් විදේශීය පාර්ශ්වකරුවන් සමග ගනුදෙනු කිරීම සඳහා ඇපකරයක් ලෙස භාවිතා කිරීමට විදේශීය ආයෝජකයන්ට අවසර දෙනු ලැබේ.
- 8.2 ව්‍යුත්පන්න ගනුදෙනු (derivative transaction) වලට සම්බන්ධවීම තුළින් විනිමය සහ අනෙකුත් අවදානම් අවම කර ගැනීමට ද විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ඇත. විදේශීය ආයෝජකයන් විසින් මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව නිරතුරුව අධීක්ෂණය කරනු ඇත.

වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී සහ විනිමය පාලකවරයා විසින් මෙහෙයුම් උපදෙස් ඉදිරියේ දී නිකුත් කරනු ඇත.

වැඩිදුර විස්තර සඳහා විමසන්න.

දුරකථන : 94 11 2477277/ 212/ 274/ 276/ 316
ෆැක්ස් : 94 11 2477718/ 19 හෝ 759
විද්‍යුත් තැපෑල : siriwardena@cbsl.lk/chandra@cbsl.lk/pddrbw@cbsl.lk

සී.ජේ.පී.සිරිවර්ධන
රාජ්‍ය ණය අධිකාරී

2008 මැයි මස 23 දින.
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ.

චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/01/2008

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2008 අගෝස්තු 18

ලංකා සෙටිල් පද්ධතියේ සියලු සහභාගිකරුවන් වෙත,

2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙටිල් පද්ධතියේ නීති සංශෝධනය

පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් හා සුරැකුම්පත් පියවීම් පද්ධතිය (පුද්.පරි.පද්.) හඳුන්වාදීම

ලංකාසෙටිල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ (සංශෝධන) 1 වන වෙළුමේ 2.1 වන වගන්තිය සහ 4 වන වෙළුමේ 4.8 වන වගන්තිය 2008 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන ලෙස ඇමුණුම 1 හි පරිදි සංශෝධනය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම ලංකාසෙටිල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ සංශෝධනයන් සමග ලංකාසෙටිල් පද්ධතිය, දිගු කාලීන ප්‍රකෘති තත්ත්වයකට පත් කළ නොහැකි අවස්ථාවක දී, ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් හා සුරැකුම්පත් පියවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාසෙටිල් පද්ධතියේ දිගු කාලීන ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි අවස්ථාවක් පිළිබඳ ප්‍රකාශයට පත්කළ විට සහභාගිකරුවන් (සංශෝධන) 2003 වසරේ නිකුත් කළ ලංකාසෙටිල් පද්ධතියේ නීති මාලාවේ (සංශෝධන) 4.8.1 වගන්තියෙන් ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය.

ජේ.පී.මාමපිටිය මිය අධ්‍යක්ෂ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව	සී.ජේ.පී. සිරිවර්ධන අධිකාරී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව	ඒ. කමලසිරි අධ්‍යක්ෂ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
--	--	---

- ඇමුණුම්
1. ඇමුණුම් 1 - 2003 අගෝස්තු 23 දින නිකුත් කරන ලද ලංකාසෙටිල් පද්ධතිය සම්බන්ධ සංශෝධන නීති මාලාව.
 2. CDI - අංක 3.1.1 සහ 3.1.2 වගන්ති යටතේ අවශ්‍ය වන ඇමුණුමෙහි D සිට ඇමුණුමෙහි I දක්වා වූ කොටසේ සංයුක්ත තැටිය C.D.I. මගින් දැක්වේ.

ඇමුණුම 1

- 1. 2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ පළවන වෙළුමේ 2.1 වන වගන්තිය සංශෝධනය

පහත දැක්වෙන නිර්වචනයන් ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 2.1 වන වගන්තියේ “සහභාගීකරුවන්” හා “ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන්” යන වචන අතරට ඇතුළත් කළ යුතුය.

පුද්.පරි.ගෙ.පි.පද්ධතිය : පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් පියවීම් පද්ධතිය

පුද්.පරි.සු.පි.පද්ධතිය : පුද්ගලික පරිගණක පදනම් කරගත් සුරැකුම්පත් පියවීම් පද්ධතිය

පුද්.පරි.පද්ධතිය : පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් හා සුරැකුම්පත් පියවීම් පද්ධතිය

- 2. 2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ හතරවන වෙළුමේ 4.8 වන වගන්තිය මේ මගින් සම්පූර්ණයෙන් ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන සංශෝධිත 4.8 වන වගන්තියට ආදේශනය කරනු ලැබේ.

“ 4.8 වෙනත් අපතිකතා සිදුවීම් ”

4.8.1 ලංකාසෙට්ල් යෙදුමේ සිදුවීම්

දිගුකාලීන ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි තත්කාලීන දළ පියවුම් පද්ධතිය හා ලංකාසෙකපු යෙදුම බිඳවැටීමක දී, මහ බැංකුව ලංකාසෙට්ල් යෙදුම් සිදුවීමක් ප්‍රකාශයට පත්කරනු ලැබේ. එවැනි ප්‍රකාශයක් සියලුම සහභාගීකරුවන්ට, ලංකාක්ලියර් (පුද්) ආයතනය, ශ්‍රී ලංකා බැන්ක්ස් ඇසෝෂියේෂන් (ගැරන්ටි) ආයතනයට, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමයට පවතින සන්නිවේදන ක්‍රම (දුරකථන, ෆැක්ස්, රොයිටර්ස් ආදිය) මගින් දැනුම් දෙනු ලැබේ. එවන් අවස්ථාවක දී, සියලුම සහභාගීකරුවන් “ඇමුණුම ඩී” හි සඳහන් වන ආකාරයට නොපමාව, ප්‍රකාශයට පත් කරන ලද වේලාවන් තුළ දී කටයුතු කළ යුතුයි.

ලංකාසෙට්ල් යෙදුම් සිදුවීමක දී දැනට පවතින ලංකාසෙට්ල් පද්ධතිය (තත්කාලීන දළ පියවුම් පද්ධතිය, නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතිය හා නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු) සහභාගීකරුවන් සඳහා නොපවතියි. ලංකාසෙට්ල් පද්ධතියට විකල්පයක් ලෙස මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන පුද්.පරි.පද්ධතිය සහභාගීකරුවන්ගේ ගනුදෙනු පියවීමට යොදා ගනු ලැබේ. ගනුදෙනු පියවීමට දළ පියවුම් ක්‍රමය හෝ ශුද්ධ පියවුම් ක්‍රමය භාවිත කිරීමට මහ බැංකුවට බලය පවතින අතර කොටස් වශයෙන් පියවුම් සිදු නොකෙරේ. සහභාගීකරුවන්ගේ පියවීම් ගිණුමේ මුදල් හා/හෝ සුරැකුම්පත් ගිණුමේ යම්කිසි ගනුදෙනුවක් පියවීමට අවශ්‍ය මුදල් හා/හෝ සුරැකුම්පත් නොමැති විටක දී, අදාළ ගනුදෙනුව පියවීමට අවශ්‍ය තරම් මුදල් ලැබෙන තුරු පද්ධතිය තුළ රැඳී පවතියි. අදාළ ව්‍යාපාරික දිනය අවසානයේ දී පද්ධතිය තුළ, මුදල් හෝ සුරැකුම්පත් ලැබෙන තුරු පද්ධතිය තුළ රැඳී පවතියි. අදාළ ව්‍යාපාරික දිනය අවසානයේ දී පද්ධතිය තුළ, මුදල් හෝ සුරැකුම්පත් අවශ්‍යතරම් නොමැති බැවින් නොපියවී පවතින ගනුදෙනු අවලංගු කරනු ලැබේ.

මෙම පද්ධතිය මාර්ග ගත (on-line) පද්ධතියක් නොවන අතර එය සහභාගීකරුවන් ගෙවීම්/සුරැකුම්පත් උපදෙස් සංයුක්ත තැටියක් (CD) හෝ තැටියක් (Floppy diskette) මගින් ලබා දෙන මාර්ග අපගත, (off-line) පද්ධතියකි. කිසිදු ගෙවීමක් සඳහා ඉදිරි දිනැති ගනුදෙනු, පුද්ගලික පරිගණක පද්ධතිය මගින් භාරගනු නොලැබේ.

පුද්ගලික පරිගණක

පුද්ගලික පරිගණක පද්ධතිය ස්වයංක්ෂිත පද්ධති දෙකකින් සමන්විත වේ.

- 1. පුද්ගලික පරිගණක පදනම් කරගත් ගෙවීම් පියවීම් පද්ධතිය (පුද්.පරි.ගෙ.පි.පද්ධතිය) හා
- 2. පුද්ගලික පරිගණක පදනම් කරගත් සුරැකුම්පත් පියවීම් පද්ධතිය (පුද්.පරි.සු.පි.පද්ධතිය)

ඇමුණුම D හි දක්වා ඇති ක්‍රියාමාර්ගයන්ට අමතරව, අවශ්‍ය වන පරිදි උපදෙස්/විධාන/චක්‍රලේඛ නිකුත් කිරීමට මහ බැංකුවට බලය පවතියි.

4.8.2 වෙනත් පද්ධතිය අකර්මන්‍ය කරන සිදුවීම්

සිද්ධියෙන් සිද්ධිය විමසා බැලිය යුතු වෙනත් පද්ධතිය අකර්මන්‍ය කරන සිදුවීම් ඇතිවිය හැකිය. එවන් අවස්ථාවක දී පහත සඳහන් ක්‍රියාමාර්ග ද ඇතුළත්ව අවශ්‍ය ක්‍රියාමාර්ග මහ බැංකුවට ගත හැකිය.

- ලංකාසෙට්ල් මෙහෙයුම් වේලාව දිගු කිරීම හෝ කෙටි කිරීම
- පද්ධතියේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව නැවැත්වීම සහ
- මෙම පද්ධතියේ නීතීන් යටතේ පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදුවීම තාවකාලිකව නැවැත්වීම

මහ බැංකුව සහභාගිකරුවන් සමග සම්බන්ධතාවයන් පැවැත්වීමට හා පද්ධතියේ කටයුතු නැවත ඇරඹීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට උත්සාහ දරනු ඇත.

පද්ධතියේ කටයුතු ඇරඹීමට අවශ්‍ය වන එම හදිසි ක්‍රියාමාර්ග අවම ප්‍රමාදයකින් යුතුව මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ඇත. සහභාගිකරුවන් මහ බැංකුව සමග එක්ව මෙම ක්‍රියාමාර්ග සිදු කිරීමට කටයුතු කළ යුතුය.”

ඇමුණුම D

4 වන වෙළුමේ 4.8.1 වගන්තියට අනුව ලංකාසෙට්ල් යෙදුමේ සිදුවීමක දී අනුගමනය කළ යුතු මෙහෙයුම් යාන්ත්‍රණය සහ ක්‍රියාමාර්ග

1. තත්කාලීන දළ පියවුම් පද්ධතිය සහ සුරැකුම්පත් පියවීම් පද්ධතිය තුළ සහභාගිකරුවන්ගේ පියවුම් ගිණුම්වල ශේෂයන් ව්‍යාපාර දිනයක දී මුල සිටම පුද්.පරි.පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළහොත්, සහභාගිකරුවන්ගේ තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති පියවුම් ගිණුම්වල සහ ලංකාසෙකපු පද්ධතියේ සුරැකුම්පත් ගිණුම්වල ඊට පෙර ව්‍යාපාර දිනයේ අවසානයේ පැවති ශේෂයන් ලබාගෙන ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතිය විවෘත කරනු ලබයි. ව්‍යාපාර දිනයක් මධ්‍යයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව පුද්.පරි.පද්ධතිය වෙත යොමු වීමට තීරණය කළහොත්, සහභාගිකරුවන්ගේ තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති පියවුම් ගිණුම්වල සහ ලංකාසෙකපු පද්ධතියේ සුරැකුම්පත් ගිණුම්වල මේ වනවිට ලබා ගත හැකි ශේෂයන් යොදා ගැනීමට කටයුතු කරනු ඇත. පවතින තත්ත්ව යටතේ එසේ කළ නොහැකි නම් සහභාගිකරුවන්ගේ තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති පියවුම් ගිණුම්වල සහ ලංකා සෙකපු පද්ධතියේ සුරැකුම්පත් ගිණුම්වල ඊට පෙර ව්‍යාපාර දිනයේ අවසානයේ පැවති ශේෂයන් සමග ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතිය විවෘත කරනු ලැබේ.

2. පුද්.පරි.ගෙ.පි. පද්ධතිය තුළ මුදල් පැවරුම් සහ පුද්.පරි.සු.පි.පද්ධතිය සුරැකුම්පත් පැවරුම්

සහභාගිකරුවන් අතර මුදල් පැවරුම් තුළ (පුද්.පරි.ගෙ.පි.පද්ධතිය) පියැවෙන අතර සහභාගිකරුවන් අතර, සුරැකුම්පත් පැවරුම් පුද්.පරි.සු.පි.පද්ධතිය තුළ පියැවෙනු ඇත. සුරැකුම්පත්වලට සම්බන්ධ ගෙවීම් ඵලෙහි පැවරීමේ ස්වයං පහසුව සලසාදීමට පද්ධතීන් අනන්‍ය වශයෙන් සම්බන්ධ කර නොමැත.

3. පුද්.පරි.ගෙ.පි.පද්ධතිය සහ පුද්.පරි.සු.පි. පද්ධතිය සම්බන්ධව සහභාගිකරුවන් අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටිය පද්ධති 02 වර්ග 02 ක් යටතේ ගනුදෙනු හඳුනාගනු ලැබේ.

- (i) මහ බැංකුව සමග ඇති ගනුදෙනු බැහැර කර සහභාගිකරුවන් අතර සිදුවන ගනුදෙනු සහ
- (ii) මහ බැංකුව සමග සිදු කෙරෙන ගනුදෙනු

3.1 මහ බැංකුවේ ගනුදෙනු බැහැර කර සහභාගිකරුවන් අතර සිදුවන ගනුදෙනු
මහ බැංකුවේ ගනුදෙනු බැහැර කර සහභාගිකරුවන් අතර සිදුවන ගනුදෙනු කොටස් 02 කට වර්ග කළ හැක.

- (i) ගෙවීම් සම්බන්ධ ගනුදෙනු
- (ii) සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු

3.1.1. ගෙවීම් සම්බන්ධ ගනුදෙනු

සෑම සහභාගිකරුවෙකුම මහ බැංකුව මගින් ප්‍රකාශිත වේලාවන්හි දී/දිනවල දී සහභාගිකරුවන් අතර සිදු විය යුතු මූල්‍ය පැවරීම් සම්බන්ධ ගනුදෙනුවල දී පුද්.පරි.ගෙ.පි.පද්ධතියේ තමන්ගේ පියවුම් ගිණුම හර වන විස්තර මහ බැංකුවේ අධ්‍යක්ෂ, ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවට එවිය යුතුය. එසේ එවිය යුත්තේ, මහ බැංකුව මගින් ප්‍රකාශිත වේලාවට පෙර මහ බැංකුව මගින් ලබාදුන් ඇමුණුම D2 හි සඳහන් පරිදි බලය ලත් නිලධාරීන් දෙදෙනෙක් අත්සන් යෙදූ නියමිත පරිදි පිරවූ එම ඇමුණුම හා තැටියක (floppy diskette) /සංයුක්ත තැටියක (CD) බහාලූ නියමිත පරිදි පිරවූ එක්සෙල් දත්ත ගොනුවය. (Excel Data.xls)

3.1.2. සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනු

සෑම සහභාගිකරුවෙකුම මහ බැංකුව මගින් ප්‍රකාශිත වේලාවන්හි දී/දිනවල දී සහභාගිකරුවන් අතර සිදු විය යුතු සුරැකුම්පත් පැවරීම් සම්බන්ධ ගනුදෙනුවල දී පුද්.පරි.සු.පි. පද්ධතියේ තමන්ගේ සුරැකුම්පත් ගිණුම හර/බැර වන විස්තර මහ බැංකුවේ අධිකාරී, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට එවිය යුතුය. එසේ එවිය යුත්තේ, මහ බැංකුව මගින් ප්‍රකාශිත වේලාවට පෙර මහ බැංකුව මගින් ලබා දුන් ඇමුණුම D2 හි සඳහන් පරිදි බලයලත් නිලධාරීන් දෙදෙනෙක් අත්සන් යෙදූ නියමිත පරිදි පිරවූ එම ඇමුණුම හා තැටියක (Floppy diskette)/සංයුක්ත තැටියක (CD) බහාලූ නියමිත පරිදි පිරවූ එක්සෙල් දත්ත ගොනුවය (Security TxnData.xls).

3.2 මහ බැංකුව සමග ගනුදෙනු

3.2.1 විවට වෙළෙඳපොළ කටයුතු (Open Market Operations) මහ බැංකුව සමග පහත ගනුදෙනු සිදු කිරීමට සහභාගිකරුවන් මූලිකව විවට වෙළෙඳපොළ කටයුතු (වි.වෙ.කටයුතු) සිදු කරන දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවෙහි ඉදිරි මෙහෙයුම් අංශය සමග සම්බන්ධ විය යුතුයි.

- ප්‍රතිමිලදී ගැනුම්
- ප්‍රතිච්ඡාදන
- ඒකමුහුණත විකුණුම්
- ඒකමුහුණත මිලදී ගැනුම්

දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව සමග ගනුදෙනුවක් සඳහා ඇතුළත් වී පැය භාගයක් ඇතුළත සෑම සහභාගිකරුවකුම වි.වෙ.කටයුතු ඉදිරි මෙහෙයුම් අංශ වෙත ඔවුන්ගේ ගනුදෙනුව පිළිබඳව විස්තර දුරකථන මාර්ගය ඔස්සේ සහ D.3(a) හෝ D.3(b) හෝ D.3(c) ඇමුණුම්වල ලබා දී ඇති අදාළ ආකෘතිවලට අනුකූලව ලිඛිත ස්ථිර කිරීමක් ආකෘති කළ යුතුයි.

පුද්.පරි.ගෙ.පි.පද්ධතියෙහි ඇති පියවුම් ගිණුමේ සහ පුද්.පරි.සු.පි.පද්ධතියෙහි සුරැකුම්පත් ගිණුමේ ප්‍රමාණවත් පරිදි මුදල් සහ/හෝ සුරැකුම්පත් පවතින නම් එම ගිණුම් බැර/හර කිරීම මගින්, යම් වි.වෙ. ගනුදෙනුවකට අදාළ ගෙවීම් පුද්.පරි.ගෙ.පි. පද්ධතිය තුළ සහ සුරැකුම්පත් පැවරුම් පුද්.පරි.සු.පි. පද්ධතිය තුළ ද පියවනු ලැබේ.

වි.වෙ.කටයුතු ගනුදෙනුවල පියවුනු සියලුම ගනුදෙනු සඳහා තහවුරු කිරීම් ඇමුණුම D.4(a) හෝ D.4(b) ආකෘතියට අනුකූලව ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මගින් අදාළ සහභාගිකරු වෙත නිකුත් කරනු ලැබේ.

3.2.2 දෛනික ද්‍රවශීලතා පහසුකම (ILF)

දෛනික ද්‍රවශීලතා පහසුකම යටතේ මහබැංකුව සහභාගිකරුවන් වෙත මූල්‍ය පහසුකම් සපයනු ලැබේ. සහභාගිකරුවන් දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙහි වි.වෙ. කටයුතු ඉදිරි මෙහෙයුම් අංශය වෙත දුරකථන මාර්ගය ඔස්සේ සහ ඉන් පැය භාගයක් ඇතුළත D.5 ඇමුණුමෙහි ලබා දී ඇති අදාළ ආකෘතිවලට අනුකූලව ලිඛිත ස්ථිර කිරීමක් ආකෘති ඔස්සේ දෛනික ද්‍රවශීලතා අවශ්‍යතාවයන්හි විස්තර සැපයිය යුතුයි.

ගනුදෙනුවක් අවසන් වූ විට, සෑම සහභාගිකරුවකුම ඉහත 3.1.2 හි විස්තර කර ඇති පරිදි ඔවුන්ගේ පුද්.පරි.සු.පි.පද්ධතියේ අයි.එල්.එෆ් (ILF) ගිණුම වෙත සුරැකුම්පත් මාරු කළ යුතුයි. මහ බැංකුව මගින් නිවේදනය කළ මිලට (official price) දෛනික ද්‍රවශීලතා පහසුකම ලබා දෙනු ලැබේ. මහ බැංකුව මගින් ලබා දෙන කාල පරාසය ඇතුළත දෛනික ද්‍රවශීලතා ගනුදෙනු පියවීම සඳහා, සෑම සහභාගිකරුවකුම ඔවුන්ගේ පුද්.පරි.ගෙ.පි.පද්ධතියෙහි පියවුම් ගිණුමෙහි ප්‍රමාණවත් ශේෂයන් රඳවා ගත යුතුය.

3.2.3 මුදල් තැන්පතු/ආපසු ගැනීම්

සෑම සහභාගිකරුවකුම මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව සමග සෘජුවම ගනුදෙනු කළයුතු වන අතර මහ බැංකුවේ පුද්.පරි.ගෙ.පි.පද්ධතියෙහි ඇති ඔවුන්ගේ පියවුම් ගිණුමට/ ගිණුමෙන් මුදල් තැන්පතු/ ආපසු ගැනීම් පිළිබඳ ඉල්ලීම් කළ යුතුය. අදාළ සහභාගිකරුවන්ගේ පියවුම් ගිණුම් වෙත මුදල් තැන්පතු හෝ ආපසු ගැනීම් සම්බන්ධ නියමිත සටහන් මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ.

3.2.4 රජයේ නිර්ලේඛන සුරැකුම්පත්හි ප්‍රාථමික නිකුතුවේ පියවුම් (භාණ්ඩාගාර බැඳුම්කර/භාණ්ඩාගාර බිල්පත්)

රජයේ සුරැකුම්පත් සඳහා වන වෙන්දේසිය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරි මෙහෙයුම් අංශය විසින් සිදු කරනු ලබයි. අදාළ ප්‍රාථමික සහභාගිකරුවන්ගේ ගෙවිය යුතු ශුද්ධ වටිනාකම් පිළිබඳ විස්තර පසු මෙහෙයුම් අංශය සාර්ථක ලංසු තබන්නන් වෙත දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව වෙන්දේසියෙන් සුරැකුම්පත් මිල දී ගත් ප්‍රාථමික වෙළෙඳුන් ඉහත 3.1.1. හි සඳහන් ආකාරයට අදාළ ගෙවීම් සඳහා උපදෙස් දිය යුතුය. එමගින් මහ බැංකුවට අදාළ ගෙවීම් පුද්.පරි.ගෙ.පි.පද්ධතිය තුළ ද අදාළ සුරැකුම්පත් පැවරුම් පුද්.පරි.සු.පි.පද්ධතිය තුළ ද සිදුකළ හැකි වේ.

3.2.5 කල්පිරීම් සහ (නිර්ලේඛන සුරැකුම් (භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර)සඳහා) කුපන් පත් ගෙවීම් නිර්ලේඛන සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර) සඳහා කල් පිරීම් හා කුපන් පත් ගෙවීම් මගින් අදාළ සහභාගිකරුවන් පුද්.පරි.ගෙ.පි.පද්ධතියේ අදාළ ගිණුමට සිදු කරනු ලබයි.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩ අණ් ලෙස්ලි කබ්රාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2008 ක් වූ මාර්තු මස 25 වැනි දින
කොළඹ දීය.

2008 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය

1. 2008 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය 2008 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

2. (අ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී බාරගන්නා ලද හෝ අලුත් කරන ලද කාලීන තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය-

(i) එම තැන්පතුව මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක දෙකයි දශම පහක් (2.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

(ii) එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළ නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහක් (5) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

නොඉක්මවිය යුතුය.

(ආ) මුදල් සමාගම් විසින් කිසියම් කාර්තුවක් තුළදී, කල්පිරීමේදී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට බැඳුම්කර හෝ වෙනත් සාධන පත්‍රයක් විකිණීමකදී, එම බැඳුම්කරයේ හෝ සාධන පත්‍රයේ උපරිම වාර්ෂික ඵලදාව -

(i) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක දෙකයි දශම පහක් (2.5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;

(ii) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක පහක් (5) එකතු කිරීමෙන් ලබාගන්නා අගය ද;

නොඉක්මවන පරිදි, එකී බැඳුම්කරය හෝ සාධන පත්‍රය සඳහා පිරිනමනු ලබන උපරිම වට්ටම් අනුපාතිකය තීරණය කළයුතු වේ.

3. මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවෙන් ප්‍රතිශත අංක එකක් (1) අඩු කිරීමෙන් ලබාගන්නා අගය නොඉක්මවිය යුතුය.
4. සෑම මුදල් සමාගමක් විසින්ම, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාත පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්, ඊළඟට එළඹෙන මාසයේ 15 වැනි දිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
5. මෙම විධානයෙහි -
 - (i) “කාලීන තැන්පතු” යන්නට, 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය.
 - (ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
6. 2005 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අණන් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2008 ක් වූ මාර්තු මස 31 වැනි දින
කොළඹ දීය.

2008 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය

1. 2008 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය. තවද, මෙම විධානය 2008 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
2. (අ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී බාරගන්නා ලද හෝ අලුත් කරන ලද කාලීන තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය -
 - (i) එම තැන්පතුව මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක දෙකක් (2) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;
 - (ii) එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම

පූර්ව කාර්තුව තුළ නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

නොඉක්මවිය යුතුය.

(ආ) මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී, කල්පිරීමේදී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට බැඳුම්කර හෝ වෙනත් සාධන පත්‍රයක් විකිණීමකදී, එම බැඳුම්කරයේ හෝ සාධන පත්‍රයේ උපරිම වාර්ෂික ඵලදාව-

- (i) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක දෙකක් (2) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;
- (ii) එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවට ප්‍රතිශත අංක හතරක් (4) එකතු කිරීමෙන් ලබාගන්නා අගයද;

නොඉක්මවන පරිදි, එම බැඳුම්කරය හෝ සාධන පත්‍රය සඳහා පිරිනමනු ලබන උපරිම වට්ටම් අනුපාතිකය තීරණය කළයුතු වේ.

- 3. මුදල් සමාගමක් විසින් කිසියම් කාර්තුවක් තුළදී ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය, අදාළ කාර්තුවට ආසන්නතම පූර්ව කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදාවෙන් ප්‍රතිශත අංක එකක් (1) අඩු කිරීමෙන් ලබාගන්නා අගය නොඉක්මවිය යුතුය.
- 4. සෑම මුදල් සමාගමක් විසින්ම, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාත පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්, ඊළඟට එළඹෙන මාසයේ 15 වැනි දිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 5. මෙම විධානයෙහි-
 - (i) “කාලීන තැන්පතු” යන්නට, 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි දී ඇති අදාළ අර්ථයම තිබිය යුතුය.
 - (ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- 6. 2008 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ් අජිත් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2008 ක් වූ ඔක්තෝබර් මස 16 වැනි දින කොළඹ දීය.

2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානය

2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානය ලෙස හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම (මින් මතු “මුදල් සමාගම” ලෙසින් හඳුන්වන) අදාළ විය යුතු අතර මෙම විධානය 2009 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වේ.

2. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්

- (1) අධ්‍යක්ෂ මණ්ඩලය (මින් මතු මණ්ඩලය ලෙසින් හඳුන්වන) මුදල් සමාගමේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා,
 - (අ) මුදල් සමාගමේ උපාය මාර්ගික අරමුණ සහ ආයතනික හර පද්ධතීන් අනුමත කිරීම, සුපරීක්ෂණය කිරීම සහ එම උපාය මාර්ගික අරමුණු සහ ආයතනික හර පද්ධතීන් සමස්ත මුදල් සමාගම තුළ සන්නිවේදනය වන බවට වගබලා ගැනීම;
 - (ආ) අවම වශයෙන් ආසන්න ඉදිරි තෙවසරක කාලය සඳහා වූ, මෑතීය හැකි ඉලක්කයන් සහිතව සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ පිළිවෙත් හා යාන්ත්‍රණයන් ඇතුළුව මුදල් සමාගමේ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ගය අනුමත කිරීම;
 - (ඇ) අවදානම් හඳුනාගැනීම සහ විවක්ෂණශීලී ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය වූ විධි ක්‍රම ක්‍රියාත්මක කිරීමට වගබලා ගැනීම;
 - (ඈ) තැන්පතුකරුවන්, ණය හිමියන්, කොටස්කරුවන් සහ ණයගැතියන්ද ඇතුළත්ව සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමග සන්නිවේදන ප්‍රතිපත්තියක් අනුමත කිරීම;
 - (ඉ) මුදල් සමාගමේ අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන්හි ප්‍රමාණවත් භාවය සහ විශ්වසනීයත්වය සමාලෝචනය කිරීම;
 - (ඊ) (i) ප්‍රතිපත්ති කෙරේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි; (ii) කටයුතු මෙහෙයවිය හැකි, සහ(iii) ව්‍යාපාරික කටයුතු, මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණ කටයුතු පාලනය කළ හැකි පුද්ගලයන් ප්‍රධාන කළමනාකරණ මධුල්ල ලෙස හඳුනා ගැනීම සහ ඔවුන් නම් කිරීම;
 - (උ) මණ්ඩලයට සහ ප්‍රධාන කළමනාකරණ මධුල්ලට අයත් අධිකාරී බලසීමාව හා ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම;
 - (ඌ) මුදල් සමාගමේ ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රධාන කළමනාකරණ මධුල්ල විසින් මුදල් සමාගමේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරනු ලබන බවට වගබලා ගැනීම;
 - (එ) (i) මණ්ඩලය තෝරා ගැනීම, නම් කිරීම හා පත්කර ගැනීම සහ ප්‍රධාන කළමනාකරණ මධුල්ල පත් කිරීම; (ii) අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම; සහ (iii) දුර්වලතාවයන් නිශ්චය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී වෙනස්කම් සිදු කිරීම යන දෑ ඇතුළුව යහපාලන පාර්ශ්වයන්හි ඵලදායීභාවය කලින් කලට ඇගයීමට ලක් කිරීම;
 - (ඵ) ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලසුමක් මුදල් සමාගමට පවතින බවට වගබලා ගැනීම;
 - (ඹ) ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග ඇති කිරීම සහ ආයතනික අරමුණු අත්පත් කර ගැනීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා නීතිපතා ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමග රැස්වීම් පැවැත්වීම;
 - (ඹ) නියාමන විධිවිධානයන් අවබෝධ කර ගැනීම;
 - (ක) බාහිර විගණක සේවා ලබා ගැනීමේ දී සහ අධීක්ෂණය කිරීමේ දී නිසි අවබෝධයකින් කටයුතු කිරීම;

කළ යුතුය.

- (2) මෙම විධානයේ 7 ඡේදයේ දක්වා ඇති ආකාරයට මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමත්, ඔවුන්ගේ කාර්යයන් හා වගකීම් නිශ්චය කර අනුමත කිරීමත් කළ යුතුය.
- (3) යෝග්‍ය අවස්ථාවන්හි දී, සාධාරණ ඉල්ලීම් මත, මුදල් සමාගමේ වියදමින් ස්වාධීන වෘත්තීයමය උපදෙස් පැනීම සඳහා අධ්‍යක්ෂකවරුන්ට අවස්ථා ලබාදීම සඳහා, මණ්ඩලය විසින් නිශ්චය කරන ලද පරිපාටියක් තිබිය යුත්තේය. යම් අධ්‍යක්ෂකවරයෙකුට හෝ අධ්‍යක්ෂවරුන්ට මුදල් සමාගමේ කටයුතු ඉටු කිරීම සඳහා ආධාර වීම පිණිස ස්වාධීන වෘත්තීයමය උපදෙස් ලබාදීමට මණ්ඩලය විසින් තීරණය කළ යුතුය.
- (4) අධ්‍යක්ෂවරයෙකු, ඔහුට හෝ ඔහුගේ නැඟියෙකුට හෝ ඔහුට හරවත් සම්බන්ධතාවයක් ඇති අයෙකුට ඇල්මක් ඇත්තා වූ අයෙකුට සම්බන්ධ කිසිදු යෝජනාවක දී ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු අතර එම මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ අදාළ අයිතමය සඳහා සහසුරණය ගණන් බැලීමේ දී එකී අධ්‍යක්ෂවරයා ඊට ඇතුළත් නොවිය යුතුය.
- (5) මුදල් සමාගමේ මෙහෙයවීම හා පාලනය ස්ථිරසාර ලෙස නම අධිකාරිය යටතේ පවතින බවට වගබලාගැනීම පිණිස, තීරණ ගැනීම සඳහා තමන්ට විශේෂයෙන් වෙන් කරන ලද්දා වූ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විධිමත් ලේඛනයක් මණ්ඩලය විසින් තබාගත යුතුය.
- (6) යම් අවස්ථාවකදී, මුදල් සමාගමට තම වගකීම් ඉටු කිරීමට නොහැකි යැයි හෝ නොහැකිවීමට ඉඩ ඇතැයි හෝ මුදල් සමාගම බුන්වත් වීමට ආසන්න යැයි හෝ තැන්පත්කරුවන්ට සහ අනෙකුත් ණය හිමියන්ට නියමිත ගෙවීම් අත්හිටුවීමට ආසන්න යැයි හෝ හැඟී යන්නේ නම්, වෙනත් කිසිම තීරණයක් හෝ ක්‍රියාවක් ගැනීමට පෙර වහාම මණ්ඩලය විසින් මුදල් සමාගමේ තත්ත්වය පිළිබඳව, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැන්විය යුතුය.
- (7) මෙම විධානයට අනුකූලව සමාගම කටයුතු කළ ආකාරය දක්වමින් වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවක්, මණ්ඩලය විසින් මුදල් සමාගමේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කළ යුතුය.
- (8) වාර්ෂිකව සෑම අධ්‍යක්ෂවරයෙකු විසින්ම, ස්වයං ඇගයීමක් කිරීම සඳහා වූ ක්‍රමවේදයක් මණ්ඩලය විසින් ස්ථාපනය කළ යුතු අතර, එවැනි ඇගයීම්වල වාර්තා තබාගත යුතුය.

3. මණ්ඩලයේ රැස්වීම්

- (1) ආසන්න වශයෙන් මාසයක පරතරයක් සහිතව එක් මූල්‍ය වර්ෂයක් තුළ අවම වශයෙන් මණ්ඩලයේ රැස්වීම් 12 ක් වත් පැවැත්විය යුතුය. විද්‍යුත් මාධ්‍ය මගින් හෝ ලිඛිතව යෝජනා/පත්‍රිකා සංසරණය කිරීම මගින් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් හැකිතාක් දුරට වැළකිය යුතුය.
- (2) මුදල් සමාගමේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය සහ අවදානම් කළමනාකරණය කිරීමට අදාළ වූ කරුණු හා යෝජනා මණ්ඩලයේ රැස්වීම් සඳහා වූ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව ලැබෙන පරිදි මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුය.
- (3) සියලුම අධ්‍යක්ෂවරුන්ට සහභාගි වීමට අවස්ථාවක් සලසාදීම සඳහා, නිතිපතා පැවැත්වෙන මණ්ඩල රැස්වීම් අවම වශයෙන් දින 7 කට පෙර දැනුම්දීමක් කළ යුතුය. විශේෂිත මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ පෙර දැනුම්දීමක් කළ යුතුය.
- (4) ආසන්නතම පසුගිය මාස 12 ක කාලය තුළ පැවැත්වූ රැස්වීම් වාර 2/3 කට අවම වශයෙන් සහභාගී නොවුණු අධ්‍යක්ෂකවරයෙකුගේ හෝ අඛණ්ඩව රැස්වීම් වාර 3 කට සහභාගී නොවුණු අධ්‍යක්ෂකවරයෙකුගේ අධ්‍යක්ෂ ධුරය අහිමි විය යුතුය. එසේ වුවද, විකල්ප අධ්‍යක්ෂකවරයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගිවීම, නිසි පැමිණීමක් ලෙස පිළිගත යුතුය.
- (5) මණ්ඩල හා කොටස්හිමියන්ගේ රැස්වීම් සඳහා ලේකම් සේවා ලබාදීමට සහ අණපනත්වල හා වෙනත් නියාමනයන් මගින් නිශ්චය කර ඇති අනෙකුත් මූලික වගකීම් සපුරාලීම සඳහා මණ්ඩලය විසින් සමාගම් ලේකම්වරයෙකු පත් කළ යුතුය.

- (6) මණ්ඩල රැස්වීමක න්‍යාය පත්‍රය සකස් කිරීමේ කාර්යය සභාපති විසින් සමාගමේ ලේකම්ට පවරා ඇති අවස්ථාවකදී එකී කාර්යය ඉටු කිරීම සමාගම් ලේකම්ගේ වගකීම වන්නේය.
- (7) මණ්ඩලයේ පටිපාටීන් සහ අදාළ සියලු නීති, විධාන, රීති සහ නියෝග පිළිපදින බව වගබලා ගනු පිණිස, සියලුම අධ්‍යක්ෂවරුන්ට සමාගම් ලේකම්වරයාගේ උපදෙස් හා සේවා ලබාගැනීම සඳහා අවකාශය තිබිය යුතුය.
- (8) මණ්ඩල රැස්වීම්වල වාර්තා ලේකම් විසින් පවත්වා ගත යුතු අතර, ඕනෑම සාධාරණ වේලාවක දී සාධාරණ දැනුම්දීමකින් පසු ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට එම වාර්තා පරීක්ෂා කිරීම සඳහා විවෘතව පැවතිය යුතුය.
- (9) මණ්ඩලය නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී බවකින් කටයුතු කර තිබේද යන්න පිළිබඳව තීරණය කරගත හැකිවන ආකාරයෙන්, මණ්ඩල රැස්වීම් වාර්තා ප්‍රමාණවත් අයුරින් විස්තරාත්මක විය යුතු ය. මණ්ඩලයේ වාර්තාවල පහත සඳහන් තොරතුරු පැහැදිලිව ඇතුළත් විය යුතුය.
 - (අ) මණ්ඩලය තම සාකච්ඡා සඳහා භාවිතා කරනු ලැබූ තොරතුරු හා දත්ත පිළිබඳ සාරාංශයක්;
 - (ආ) මණ්ඩලය විසින් සලකා බලන ලද කරුණු;
 - (ඇ) මණ්ඩලය විසින් තම වගකීම් නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී භාවයකින් යුතුව කරගෙන යන්නේද යන්න පිළිබඳ තහවුරු කරගත හැකි, කරුණු සොයා බැලීමේ සාකච්ඡා සහ මත හේදයට හෝ විරෝධයට බඳුන් වූ විෂය කරුණු;
 - (ඈ) මණ්ඩලයේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ අදාළ නීති හා නියාමනයන්වලට අනුකූල වන බව විදහා පාන්නා වූ, අදාළ විධායකයින් විසින් කරනු ලබන කරුණු පැහැදිලි කිරීම් සහ තහවුරු කිරීම්;
 - (ඉ) මුදල් සමාගම මුහුණ දී සිටින අවදානම් පිළිබඳව මණ්ඩලයේ දැනුම හා අවබෝධය සහ අනුගමනය කළා වූ අවදානම් කළමනාකරණ ක්‍රියා මාර්ග පිළිබඳව වූ සමස්ත නිරීක්ෂණයක්; සහ
 - (ඊ) මණ්ඩල තීරණ හා එකඟවීම්.

4. මණ්ඩලයේ සංයුතිය

- (1) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, මණ්ඩලයේ සිටිය යුතු අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 5 ට වඩා අඩු නොවිය යුතු අතර, 13 ට වඩා වැඩි නොවිය යුතුය.
- (2) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානයන්ට සහ මෙම විධානයේ 5(1) ඡේදයට යටත්ව, ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන අධ්‍යක්ෂකවරයා හෝ විධායක අධ්‍යක්ෂකවරයෙකු හැර වෙනත් අධ්‍යක්ෂකවරයෙකුගේ මුළු සේවා කාලය වසර 09 නොඉක්මවිය යුතුය. එම සේවා කාලය ගණනය කිරීමේදී මෙම විධානයේ දිනය දක්වා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු මණ්ඩලයේ සේවය කරන ලද මුළු කාලය ඊට ඇතුළත් විය යුත්තේය.
- (3) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, මුදල් සමාගමේ සේවකයෙකු මුදල් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස (මින් මතු “විධායක අධ්‍යක්ෂවරයකු” ලෙස හඳුන්වන) පත් කිරීමට, තෝරා ගැනීමට හෝ නම් කිරීමට හැකිය. එසේ වුවත් විධායක අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාව මණ්ඩලයේ සිටින මුළු අධ්‍යක්ෂකවරුන් සංඛ්‍යාවෙන් භාගයක ප්‍රමාණය නොඉක්මවිය යුතුය. විධායක අධ්‍යක්ෂවරුන් සිටින අවස්ථාවකදී, එක් විධායක අධ්‍යක්ෂවරයකු ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කළ යුතුය.
- (4) මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර තුනකට පසුව විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රමාණය අවම වශයෙන් මණ්ඩලයේ මුළු අධ්‍යක්ෂකවරුන් ගණනින් හතරෙන් එකක් විය යුතුය.

විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් පහත සඳහන් දෑට යටත් වන්නේ නම් ඔහු ස්වාධීන අයෙකු ලෙස නොසැලකිය යුතුය.

- (අ) මුදල් සමාගමේ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 2% කට වඩා අත්කරගෙන සිටීම හෝ වෙනත් මුදල් සමාගමක ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 10% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අත්කරගෙන සිටීම;
- (ආ) අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වන විට හෝ පත්වීමට පෙර ආසන්නතම වසර දෙක තුළ මුදල් සමාගම සමඟ, මෙහි 9 වන ඡේදයෙහි දක්වා ඇති පරිදි කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය, එම මුදල් සමාගමේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් 10% ඉක්මවන කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක යෙදී සිටී හෝ යෙදී සිටි තිබීම;
- (ඇ) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්නතම වසර දෙක තුළ මුදල් සමාගමේ සේවා නියුක්තිකයකු වී සිටීම;
- (ඈ) අධ්‍යක්ෂවරයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු හෝ මුදල් සමාගමේ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්මවන කොටස් හිමිකරුවෙකු හෝ වෙනත් මුදල් සමාගමක ප්‍රාග්ධනයෙන් 12.5% ක් ඉක්මවන කොටස් හිමිකරුවෙකු නැදැයෙක් වීම;
- (ඉ) කොටස් හිමියෙකු, ණය ගැතියෙකු හෝ ඒ හා සමානව මුදල් සමාගම පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයක් නියෝජනය කිරීම;
- (ඊ) පහත දැක්වෙන සමාගමක හෝ ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% හෝ ඊට වැඩි කොටස් ප්‍රමාණයක හිමිකරුවෙකු වීම;
 - (i) කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය මුදල් සමාගමේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් 10% ඉක්මවන මෙම විධානයේ 9 ඡේදයේ අර්ථ දක්වා ඇති කුමන හෝ ගනුදෙනුවක, මුදල් සමාගම සමඟ යෙදී සිටින හෝ;
 - (ii) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් හෝ සේවයේ යෙදී සිටින අධ්‍යක්ෂවරයෙක් හෝ මුදල් සමාගමේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් 10% ඉක්මවන කොටස් හිමියකු වී සිටින, හෝ
 - (iii) මුදල් සමාගමේ වෙනත් යම් අධ්‍යක්ෂවරයෙක් කුමන හෝ අවස්ථාවක සමුච්චිත පිටහිටි අගය මුදල් සමාගමේ අවසන් විගණිත ශේෂ පත්‍රයේ සඳහන් ප්‍රාග්ධන අරමුදලින් 10% ඉක්මවන මෙම විධානයේ 9 වන ඡේදයේ අර්ථ දක්වා ඇති කුමන හෝ ගනුදෙනුවක යෙදී සිටීම.
- (5) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්ව නියෝජනය කිරීම සඳහා විකල්ප අධ්‍යක්ෂවරයෙක් පත්කරන විටෙක, එසේ පත් කරන ලද පුද්ගලයා ද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන නිර්ණායක සම්පූර්ණ කළ යුතුය.
- (6) විධායක නොවන අධ්‍යක්ෂවරුන්, ක්‍රමෝපාය, කාර්ය සාධනය සහ සම්පත් පිළිබඳව මතුවන ගැටළුවලට ස්වාධීන වූ තීරණ ගැනීමේ පළපුරුද්ද සහ හැකියාවන්ගෙන් යුක්ත විය යුතුය.
- (7) මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර තුනකට පසුව මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහපුරණයට සමාන අධ්‍යක්ෂවරුන් සහභාගි වුවද, එම රැස්වීමට සහභාගි වන අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් භාගයකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන් නොවේ නම්, එවැනි රැස්වීමක් නිසි පරිදි පවත්වන ලද මණ්ඩලයෙහි රැස්වීමක් ලෙස නොසැලකිය යුතුය.
- (8) සියලුම ආයතනික සන්නිවේදන කටයුතුවල දී මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි කිරීමේදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි විය යුතු ය. සභාපති, විධායක අධ්‍යක්ෂ, විධායක නොවන අධ්‍යක්ෂ සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නම් සහිතව, මණ්ඩලයේ සංයුතිය දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ වර්ගීකරණයක් මුදල් සමාගම විසින් වාර්ෂික වාර්තාවේ අන්‍යවශ්‍ය අංගයක් වන වාර්ෂික යහපාලන වාර්තාවේ අනාවරණය කළ යුතුය.
- (9) මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා වූ, විධිමත්ව හා කරුණු සලකා බැලීමෙන් පසු සකස් කරන ලද විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. එසේම මණ්ඩලයට අනුප්‍රාප්තිකයන් පත් කිරීම සඳහා ද විධිමත් ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය.

(10) තාවකාලික ඇබැර්තු පිරවීම සඳහා පත් කරනු ලැබූ සියලුම අධ්‍යක්ෂවරුන්, එම පත් කිරීම්වලින් පසුව එළඹෙන පළවෙනි මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට යටත් විය යුතුය.

(11) අධ්‍යක්ෂවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ නම් හෝ ඉවත් කරන ලද්දේ නම් හෝ මණ්ඩලය විසින්, ඒ බව කොටස් හිමියන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත, එම අධ්‍යක්ෂවරයා මණ්ඩලය සමඟ එකඟ නොවූ යම් කරුණු ඇත්නම් ඒවා ද සමඟ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ හෝ ඉවත් කිරීමේ හේතූන් දැන්විය යුතුය.

5. අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක

(1) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, වයස අවරුදු 70 ඉක්මවූ පුද්ගලයෙකු මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය නොකළ යුතුය.

(2) මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙකු විසින් මුදල් සමාගමේ පාලිත සමාගමේ හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/සමිති/සංස්ථාපිත ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය. එසේ වුවද; 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති පනතේ විශේෂිත ව්‍යාපාරික ඒකකයක් ලෙස වර්ගීකරණය කර ඇති සමාගම් 10 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ හෝ ඊට සමාන තනතුරු නොදැරිය යුතුය.

6. කළමනාකරණ කාර්යයන් පවරා දීම

(1) මණ්ඩලයට සමස්තයක් ලෙස තම කාර්යයන් ඉටු කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස අවහිරවන්නා වූ හෝ අවම කරන්නා වූ ආකාරයට මණ්ඩලීය කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට, විධායක අධ්‍යක්ෂවරුන්ට හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට කිසිදු ම කාර්යයක් පවරා නොදිය යුතුය.

(2) මණ්ඩලය විසින් බලතල පවරා දී ඇති ආකාරය, මුදල් සමාගමේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට පවතීද යන්න සහතික කර ගැනීම සඳහා, එය කාලීනව විමර්ශනය කළ යුතුය.

7. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

(1) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යභාරයන් වෙන් කළ යුතු අතර, 2009 ජනවාරි 01 වැනි දිනයෙන් ආරම්භ වන වසර තුනක කාලයකට පසු මෙම කාර්යයන් එකම පුද්ගලයෙක් විසින් සිදු නොකළ යුතු ය.

(2) සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතුය. සභාපති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු නොවන විට, ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස, ලිඛිත කාර්යභාරයන් සහිතව, මණ්ඩලය විසින් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කළ යුතු ය. මෙම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ නම් කිරීම පිළිබඳව මුදල් සමාගමේ වාර්ෂික වාර්තාවෙහි හෙළිදරව් කළ යුතුය.

(3) මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ අනිවාර්ය කොටසක් විය යුතු සිය ආයතනික යහපාලන වාර්තාවේ, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාගේ නම් ද, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්නම්, එහි ස්වභාවය [මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ අනෙකුත් සැලකිය යුතු/අදාළ සම්බන්ධතාවය(න්) ඇතුළුව] හෙළිදරව් කළ යුතුය.

(4) (අ) මණ්ඩලයට නායකත්වය සැපයීම; (ආ) මණ්ඩලය ඵලදායී ලෙස කටයුතු කරන බව/සහ සිය වගකීම් නිසි ලෙස ඉටුකරන බවට වගබලා ගැනීම; (ඇ) සියළුම ප්‍රධාන ගැටලු කාලීනව මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක්කරන බවට සභාපති විසින් වගබලා ගත යුතුය.

(5) සෑම මණ්ඩල රැස්වීමකම න්‍යාය පත්‍රය පිළියෙල කිරීමේ මූලික වගකීම සභාපති දැරිය යුතුය. න්‍යාය පත්‍රය පිළියෙල කිරීමේ කාර්ය සභාපති විසින් සමාගම් ලේකම්ට පැවරිය හැකිය.

(6) සෑම මණ්ඩල රැස්වීමකදීම පැනනගින ගැටළු පිළිබඳව සියළුම අධ්‍යක්ෂවරු නිසි ලෙස දැනුවත් වන පරිදි ප්‍රමාණවත් තොරතුරු නියමිත වේලාවට සැපයීමට සභාපති විසින් වගබලා ගත යුතුය.

- (7) සභාපති විසින් මණ්ඩලයේ කටයුතු සඳහා සම්පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීමට සෑම අධ්‍යක්ෂවරයෙක්ම ධෛර්යමත් කළයුතු අතර මුදල් සමාගමේ උපරිම යහපත සඳහා ක්‍රියාකරන බව තහවුරු කිරීමට මූලිකත්වය ගත යුතුය.
- (8) සභාපති විසින් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායී දායකත්වය ලබා ගැනීමට පහසුකම් සැපයිය යුතු අතර විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර හිතකර සබඳතාවයන් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය.
- (9) මෙම විධානයෙහි ඇතුළත් අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව, ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් හෝ මොනාසම් ආකාරයක හෝ විධායක කාර්යයක් සෘජුවම අධීක්ෂණය සඳහා සභාපති සම්බන්ධ නොවිය යුතුය.
- (10) කොටස් හිමියන් සමග ඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පියවරයන් ගන්නා බවට හා කොටස් හිමියන්ගේ අදහස් මණ්ඩලයට සන්නිවේදනය වන බවට සභාපති විසින් වගබලා ගත යුතුය.
- (11) ප්‍රධාන විධායක නිලධාරීවරයා මුදල් සමාගමේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු කළමනාකරණය භාර ඉහළම ප්‍රධාන විධායකයා වශයෙන් ක්‍රියා කළ යුතුය.

8. මණ්ඩලය විසින් පත්කළ කමිටු

- (1) සෑම මුදල් සමාගමකම අවම වශයෙන් මෙම විධානයෙහි 8(2) හා 8 (3) යන ඡේදවල දක්වා ඇති මණ්ඩල කමිටු දෙක තිබිය යුතු ය. සෑම කමිටුවක්ම මණ්ඩලයට සෘජුවම වාර්තා කළ යුතුය. කමිටුවේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රැස්වීම් සංවිධානය කිරීම, රැස්වීම් වාර්තා හා ලේඛන පවත්වා ගැනීම සහ අනෙකුත් ලේඛන කටයුතු පවත්වාගැනීම සඳහා සෑම කමිටුවක් විසින්ම ලේකම්වරයෙක් පත්කර ගත යුතුය. සෑම කමිටුවක්ම ප්‍රගතිය, යුතුකම් හා කාර්යයන් ඇතුළත් කාර්යය සාධනය පිළිබඳ වාර්තාවක් මණ්ඩලය විසින් වාර්ෂික මහා සභා රැස්වීමට ඉදිරිපත් කළ යුතුය.

(2) විගණන කමිටුව

විගණන කමිටුව සම්බන්ධයෙන් පහත දෑ අදාළ වේ.

- (අ) ගණකාධිකරණය සහ/හෝ විගණනය පිළිබඳ සුදුසුකම් සහ පළපුරුද්ද ඇති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් කමිටුවේ සභාපතිවරයා විය යුතුය.
- (ආ) කමිටුවේ සෑම මණ්ඩල සාමාජිකයෙක්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විය යුතුය.
- (ඇ) කමිටුව විසින්; (i) අදාළ නීතිවලට අනුකූලව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම; (ii) මහ බැංකුව විසින් විගණකවරුන් වෙත වරින් වර නිකුත් කරන ලද උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම; (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිති භාවිතා කිරීම; සහ (iv) විගණකවරුන්ගේ සේවා කාලය, විගණන ගාස්තු සහ විගණකවරයාගේ ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු ය; විගණන හවුල්කරුවෙකුගේ සේවය ලබා ගැනීම වසර පහක් නොඉක්මවිය යුතු අතර, එම කාලය සපිරූ විගණන හවුල්කරුවකු මුල් වාරය සම්පූර්ණකර වසර තුනක් ඉක්මවීමට පෙර නැවත විගණන කාර්යයන්හි නොයෙදිය යුතුය.
- (ඈ) බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විගණන අරමුණු අනුව කටයුතු කිරීම සහ විගණන ක්‍රියාවලියේ ඵලදායකත්වය, අදාළ ප්‍රමිතීන් සහ මනා පරිවෘත්ත අනුකූලව සමාලෝචනය කිරීම කමිටුව විසින් කළ යුතුය.
- (ඉ) අදාළ නීති, නියෝග, අවශ්‍යතාවයන් සහ මාර්ගෝපදේශ මගින් අවසර දෙන ලද විගණන නොවන සේවා සැපයීම සඳහා බාහිර විගණකයින් යොදා ගැනීම පිළිබඳව, මණ්ඩලයේ අනුමැතියට යටත්ව, ප්‍රතිපත්තියක් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම විගණන කමිටුව ඉටුකළ යුතුය. බාහිර විගණකවරයා විසින් සපයනු ලබන එවැනි විගණන නොවන සේවා ඔහුගේ ස්වාධීනත්වය සහ අරමුණුවලට බාධා නොවන බවට කමිටුව වගබලා ගත යුතුය. විගණන නොවන සේවා සැපයීමේදී බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය හෝ විගණන අරමුණු අනුව කටයුතු කිරීම නිශ්චය කිරීමේ දී කමිටුව විසින් පහත කරුණු සලකා බැලිය යුතුය.

- (i) විගණකගේ නිපුණතා සහ පළපුරුද්ද විගණන නොවන සේවා සැපයීම සඳහා යෝග්‍ය වන්නේ ද;
 - (ii) බාහිර විගණකවරයා විසින් එවැනි සේවා සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස විගණනයේ ස්වාධීනත්වය හා/හෝ අරමුණුවලට ඇතිවිය හැකි බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා මාර්ග ගෙන ඇද්ද; සහ
 - (iii) විගණන නොවන සේවාවල ස්වභාවය, අදාළ ගාස්තු ප්‍රමාණයන්, විගණන සමාගමට සාපේක්ෂව එක් එක් ගාස්තු ප්‍රමාණයන් හා සමුච්චිත ගාස්තු ප්‍රමාණයන් යනාදිය බාහිර විගණකවරයාගේ අරමුණට හෝ ස්වාධීනත්වයට කිසියම් බලපෑමක් කරන්නේ ද යන වග.
- (ඊ) විගණනය ආරම්භ කිරීමට පෙර, කමිටුව විසින් විගණනයේ ස්වභාවය සහ විෂය පථය පිළිබඳව පහත සඳහන් දෑ ද ඇතුළත්ව බාහිර විගණකවරයා සමග සාකච්ඡා කර නිශ්චය කළ යුතුය; (i) පනත යටතේ නිකුත් කළ විධානවලට සහ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ කළමනාකරණයේ අභ්‍යන්තර පාලන විධිවිධානවලට මුදල් සමාගමේ අනුකූලවීම පිළිබඳ ඇගයීමක්; (ii) අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වාර්තා කිරීමේ අවශ්‍යතාවයන් අනුව මූල්‍ය වාර්තා පිළියෙල කිරීම; සහ (iii) විගණනය සඳහා එක් විගණන ආයතනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වන විට ඒවා අතර සම්බන්ධීකරණය.
- (උ) තොරතුරු අනාවරණය කිරීම සඳහා මුදල් සමාගම විසින් නිකුත් කරනු ලබන මුදල් සමාගමේ මූල්‍ය ප්‍රකාශන, එහි වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාලීන වාර්තාවල විශ්වාසනීයත්වය සහ ඒවායේ අඩංගු මූල්‍ය වාර්තාකරණ විනිශ්චයන් පරීක්ෂා කිරීම සඳහා කමිටුව විසින් මුදල් සමාගමේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කළ යුතුය. මුදල් සමාගමේ වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාලීන වාර්තාවන් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර කමිටුව විසින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු වන්නේ; (i) ප්‍රධාන විනිශ්චයන් සහිත ක්ෂේත්‍ර; (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පරිචයන්ගේ සිදුවූ වෙනස්කම්; (iii) විගණනය තුළින් ඇති වූ ප්‍රධාන ගැලපීම්; (iv) අධිකාරී පැවැත්මේ උපකල්පනයන්; සහ (v) අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූල වීමයි.
- (ඌ) කමිටුව විසින් අතුරු සහ අවසාන විගණන මගින් මතුවන ගැටළු, ප්‍රශ්න සහ අනෙකුත් දේ සාකච්ඡා කළ යුතු අතර, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වය නොමැතිව විගණකවරයාට සාකච්ඡා කිරීමට අවශ්‍ය දෑ වේ නම්, ඒවා ද ඇතුළුව අනෙකුත් කරුණු ද අවශ්‍ය විට සාකච්ඡා කළ යුතුය.
- (ඍ) බාහිර විගණකවරයා කළමනාකාරීත්වය වෙත යොමු කළ ලිපිය සහ ඒ හා සම්බන්ධ කළමනාකාරීත්වයේ ප්‍රතිචාරයන් ද කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය.
- (ඎ) මුදල් සමාගමේ අභ්‍යන්තර විගණන කාර්යයන් සම්බන්ධයෙන් කමිටුව පහත සඳහන් ක්‍රියා මාර්ග ගත යුතුය.
- (i) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂය පථය, කටයුතු සහ සම්පත් ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් බලතල තිබේද යන්න පිළිබඳව සැහීමකට පත්වීම;
 - (ii) අභ්‍යන්තර විගණන වැඩ සටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හි දී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට වගබලා ගැනීම;
 - (iii) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයීම හෝ සමාලෝචනය කිරීම;
 - (iv) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල නිලධාරීන් සහ අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිර සේවා සපයන්නන් පත්කිරීම හෝ සේවය හමාර කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම;
 - (v) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළු අදාළ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ සහ බාහිර සේවා සපයන්නන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව කමිටුව දැනුවත් වන බවට සහ ඔවුන්ට සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කිරීමට අවස්ථාවක් සලසා දීමට වගබලා ගැනීම;

- (vi) අභ්‍යන්තර විගණනය, එහි විගණනයට භාජනය වන කටයුතුවලින් ස්වාධීනව, අපක්ෂපාතීව, නිපුණතාවයෙන් සහ නිසි වෘත්තීමය සැලකිල්ලෙන් යුක්තව කරගෙන යන බවට වගබලා ගැනීම.
- (ම) අභ්‍යන්තර පරීක්ෂණවල ප්‍රධාන සොයාගැනීම් සහ ඒවාට කළමනාකාරිත්වය දැක්වූ ප්‍රතිචාරයන් සම්බන්ධව කමිටුව විසින් සලකා බැලිය යුතුය.
- (මී) ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයන් හට සාමාන්‍යයෙන් රැස්වීම්වලට සහභාගි විය හැකිය. කමිටුවේ ආරාධනය මත අනෙකුත් මණ්ඩල සාමාජිකයන්ට සහ ප්‍රධාන විධායක නිලධාරියාට රැස්වීම්වලට සහභාගි විය හැක. කෙසේ වුවද, විධායක අධ්‍යක්ෂවරුන් නොමැතිව අඩුම වශයෙන් මාස 6 කට වතාවක්වත් බාහිර විගණකයින් සමග රැස්වීම් පැවැත්වීමට කමිටුව වගබලා ගත යුතුය.
- (ක) කමිටුවට පහත බලතල තිබිය යුතුය; (i) එහි විෂය පථයට අයත් වන ඕනෑම කරුණක් විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත අධිකාරිය; (ii) එය ඉටු කිරීම සඳහා අවශ්‍ය සම්පත්; (iii) තොරතුරු ලබාගැනීමේ පූර්ව අවකාශය; සහ (iv) අවශ්‍ය අවස්ථාවන්හිදී බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීමට සහ අදාළ පළපුරුද්ද ඇති බාහිර පුද්ගලයන්ට ඇරයුම් කිරීම සඳහා අධිකාරිය.
- (ග) සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳව කල් ඇතුළු දැනුම් දී කමිටුව නීතිපතා රැස්විය යුතු අතර, එහි යුතුකම් සහ වගකීම් ඉටු කිරීමේදී එළඹෙන නිගමනයන් වාර්තාගත කළ යුතුය.
- (ඡ) මණ්ඩලය විසින්; (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර; (ii) වසර තුළ දී පවත්වන ලද විගණන කමිටු රැස්වීම් වාර සංඛ්‍යාව; (iii) ඒ ඒ විගණන කමිටු සාමාජිකයා රැස්වීම්වලට පැමිණි වාර ගණන යනාදිය පිළිබඳ විස්තර සිය වාර්ෂික වාර්තාවේ අනාවරණය කළ යුතුය.
- (ට) කමිටුවේ ලේකම්වරයා විසින් එහි රැස්වීම්වල විස්තරාත්මක වාර්තා පවත්වා ගත යුතුය. (ලේකම්වරයා වශයෙන් සමාගම් ලේකම්වරයා හෝ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා පත්කර ගත හැකිය).
- (ඩ) මූල්‍ය වාර්තා කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රම හෝ වෙනත් විෂයයන් සම්බන්ධයෙන් විය හැකි අයථා ක්‍රියාවන් පිළිබඳව මුදල් සමාගමේ සේවකයන්ට රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස ප්‍රශ්න නැගීම සඳහා සලසා ඇති පහසුකම් පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය. ඒ අනුව, එවැනි කරුණු පිළිබඳව සාධාරණ හා නිදහස් පරීක්ෂණ පැවැත්වීම සඳහාත්, අවශ්‍ය පසු විපරම් කටයුතු කිරීම සඳහාත්, බාහිර විගණක සමග මුදල් සමාගමේ ඇති සම්බන්ධය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන නියෝජිත මණ්ඩලය ලෙස ක්‍රියා කිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන බවට කමිටුව වගබලා ගත යුතුය.

(3) ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

පහත සඳහන් කරුණු ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට අදාළ වනු ඇත;

- (අ) ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපායමාර්ග ආදී අවදානම් අධීක්ෂණය කරන ප්‍රධාන කාර්ය මණ්ඩලය පුද්ගලයන්ගෙන් ද ප්‍රධාන විධායක නිලධාරියාගෙන්ද අවම වශයෙන් එක් විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකුගෙන් ද මෙම කමිටුව සමන්විත විය යුතුය. පවරා දෙන බලතල සහ වගකීම් සීමාව තුළ, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් කමිටුව විසින් මණ්ඩලය වෙනුවෙන් තීරණ ගත යුතුය.
- (ආ) කමිටුව විසින් සුදුසු අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු ආශ්‍රයෙන් මුදල් සමාගමට බලපාන සියලුම අවදානම්, එනම් ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපාය මාර්ගික ආදී අවදානම් පිළිබඳව, ඇගයීමක් මාසිකව කළ යුතුය. මුදල් සමාගම සතුව පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් පවතින විට අවදානම් ඇගයීම මුදල් සමාගම පදනමින් හා සමූහය පදනමින් යන දෙ ආකාරයටම කළ යුතුය.
- (ඇ) කමිටුව විසින් නිශ්චය කරන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා තුළ පවතින පරිදි අවදානම් කළමනාකරණය කිරීම සහ විශේෂිත අවදානම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස, ණය කමිටුව සහ වත්කම් වගකීම් කමිටුව යනාදී කළමනාකාරිත්ව කමිටුවල ප්‍රමාණවත් බව සහ එලදායි බව කමිටුව විසින් සමාලෝචනය කළ යුතුය.

- (ඇ) මුදල් සමාගමේ ප්‍රතිපත්ති හා නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතාවයන්ට අනුකූලව තීරණය කළ විවක්ෂණ මට්ටම් ඉක්මවන යම් අවදානමක් ඇත්නම් එම අවදානම අවම කර ගැනීමට කමිටුව වහාම සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
- (ඉ) කමිටුව අවම වශයෙන් ත්‍රෛමාසිකව රැස්වී යාවත්කාලීන කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ද ඇතුළත්ව අවදානම් කළමනාකරණයේ සියළු පැතිකඩ ඇගයීමට ලක් කළ යුතුය.
- (ඊ) විශේෂිත අවදානම් හඳුනාගැනීමට හා කමිටුව විසින් සහ/හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිර්දේශිත නිවැරදි කිරීමේ ක්ෂණික ක්‍රියා මාර්ග ගැනීමට අසමත් වූ නිලධාරීන්ට එරෙහිව කමිටුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
- (උ) රැස්වීමක් පවත්වා සතියක් ඇතුළත කමිටුව විසින් මණ්ඩලයේ අදහස් දැනගැනීම, අනුමැතිය සහ/හෝ විශේෂිත විධිවිධාන සඳහා අවදානම් ඇගයීම් වාර්තාවක් මණ්ඩලයට සැපයිය යුතුය.
- (ඌ) සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළ නීති, නියෝග, විධාන, රීති, මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන ක්‍රම සහ අනුමත ප්‍රතිපත්ති සමග මුදල් සමාගමේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් සුදුසු ක්‍රමවේදයක් ඇති කළ යුතුය. ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය අතරින් තෝරාගත්, ඒ සඳහාම කැප වූ අනුකූලතා නිලධාරියෙකු විසින් අනුකූලතා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සම්බන්ධව කමිටුවට කාලීනව වාර්තා කළ යුතුය.

9. සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

- (1) පහත ප්‍රතිපාදන, 2007 අංක 1 දරන මුදල් සමාගම් (ණය) විධානය සහ 2007 අංක 2 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් හා නැදෑයන් සමඟ ව්‍යාපාර ගනුදෙනු කිරීම) විධානය හෝ එකී විධාන අවලංගු කර ආදේශ කරමින් විටින් විට නිකුත් කරන වෙනත් විධානයන්ට වැඩිමනත්වය.
- (2) මෙම විධානයේ අරමුණු සඳහා, “සම්බන්ධිත පාර්ශ්වයන්”, වශයෙන් සැලකිය යුතු පහත දැක්වෙන කාණ්ඩයට ඇතුළත් පුද්ගලයන් සමඟ විශේෂයෙන් ද, පොදුවේ ඕනෑම පුද්ගලයෙකු සමඟ ද මුදල් සමාගම කරනු ලබන ගනුදෙනුවකින් අරමුණු අතර ගැටීම් ඇතිවීම වැළැක්වීම සඳහා මණ්ඩලය විසින් පියවර ගත යුතුය.
 - (අ) මුදල් සමාගමේ පාලිත සමාගමක්;
 - (ආ) මුදල් සමාගමේ ඕනෑම ආශ්‍රිත සමාගමක්;
 - (ඇ) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු;
 - (ඈ) මුදල් සමාගමේ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකු;
 - (ඉ) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකුගේ නැදෑයෙකු;
 - (ඊ) මුදල් සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන කොටස් හිමිකාරීත්වයක් දරන කොටස්කරුවකු;
 - (උ) මුදල් සමාගමේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුගේ හෝ අධ්‍යක්ෂවරයෙකුගේ නැදෑයෙකුගේ හෝ ගෙවා නිමි ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන කොටස් හිමිකාරීත්වයක් ඇති කොටස්කරුවෙකුගේ හරවත් සම්බන්ධතා ඇති ව්‍යවසායක්.
- (3) මෙම විධානය මගින් පහත සඳහන් සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගනුදෙනු ආවරණය වේ.
 - (අ) ණය පහසුකම සැපයීම;
 - (ආ) තැන්පතු, ණය ගැනීම් හෝ ආයෝජන වශයෙන් මුදල් සමාගමට වගකීම් ඇති කිරීම;
 - (ඇ) මුදල් සමාගම හෝ මුදල් සමාගමෙන් මූල්‍ය හෝ මූල්‍ය නොවන ආකාරයේ ඕනෑම සේවාවක් ලබාදීම හෝ ලබා ගැනීම;

(ඇ) සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ලබාදීමට සමත් මුදල් සමාගමට අයත්, රහසිගත හෝ සංවේදී තොරතුරු වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාමේ ක්‍රමවේදයක් මුදල් සමාගම සහ ඕනෑම සම්බන්ධ පාර්ශ්වයක් අතර ඇතිකර ගැනීම හෝ පවත්වා ගැනීම.

(4) සමාන ආකාරයේ ව්‍යාපාරයක යෙදී සිටින මුදල් සමාගමේ ගනුදෙනුකරුවකුට ලබාදෙන සැලකිල්ලට වඩා වාසිදායක සැලකිල්ලක් ලබාදෙන ගනුදෙනුවලට සම්බන්ධිත පාර්ශ්වයන් සමග මුදල් සමාගම ගනුදෙනු නොකරන බව සහතික කිරීමට මණ්ඩලය වගබලා ගත යුතුය. මෙහි දී, වඩා වාසිදායක සැලකිල්ල, යන්නෙන් අදහස් වන්නේ:

(අ) මණ්ඩලය විසින් තීරණය කළ මුදල් සමාගමේ නියාමන ප්‍රාග්ධනයෙන් යම් ප්‍රතිශතයක් ඉක්මවා සම්බන්ධ පාර්ශ්වයන්ට “මුළු ශුද්ධ ණය පහසුකම්” ප්‍රදානය කිරීම;

“මුළු ශුද්ධ ණය පහසුකම්”, ගණනය කළ යුත්තේ, මුළු ණය පහසුකම්වලින්, මුදල් සුරැකුම්, මුදල් සමාගමේ කොටස් ප්‍රාග්ධනයේ අදාළ සම්බන්ධිත පාර්ශ්වය කර ඇති ආයෝජනයන් සහ අවුරුදු 5 ක් හෝ ඊට වැඩි පරිච්ඡේද කාලයක් අනාගතයට ඉතිරි වී ඇති මුදල් සමාගමේ ණය උපකරණවල අදාළ සම්බන්ධිත පාර්ශ්වයන් කර ඇති ආයෝජනයන් අඩු කිරීමෙනි;

(ආ) සම්බන්ධතාවක් නොමැති වෙනත් පාර්ශ්වයක් සමග කළ හැකි සමාන ගනුදෙනුවකදී මුදල් සමාගම අය කරන ණය පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතිකයක් අය කිරීම හෝ තැන්පතු සඳහා ඉහළ අනුපාතිකයක් ගෙවීම;

(ඇ) සම්බන්ධිත නොවන පාර්ශ්ව සමග සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට දෙන කොන්දේසිවලට වඩා වාසි සහගත කොන්දේසි, වෙළෙඳ අලාභ ආවරණය කිරීම සහ ගාස්තු/කොමිස් ආදිය අත්හැරීම ආදී වැඩි මනාප සැලකිලි ලබාදීම;

(ඈ) යෝග්‍ය ඇගයීම් ක්‍රියා පටිපාටියක් නොමැතිව සම්බන්ධිත පාර්ශ්වයන්ට සේවාවන් සැපයීම හෝ සේවාවන් ලබාගැනීම;

(ඉ) නීත්‍යානුකූල වගකීම් සහ කාර්යයන් සඳහා අවශ්‍ය වන විටදී හැර අදාළ සම්බන්ධිත සමාගමට අයිති, සම්බන්ධිත පාර්ශ්වයන්ට වාසිදායක, රහසිගත හෝ නැතහොත් සංවේදී තොරතුරු සම්බන්ධිත පාර්ශ්වයන්ට ගලායාමට ඉඩ ඇති වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලා යාමේ ක්‍රමවේදයක් පවත්වා ගැනීම.

10. හෙලිදරව් කිරීම්

(1) මණ්ඩලය විසින්; (i) අධීක්ෂණ හා නියාමන ආයතනයන් විසින් නියම කරන ලද ආකෘතීන්ට සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශන සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ප්‍රසිද්ධ කිරීම කළ බවටත්; (ii) සම්පිණ්ඩිත ස්වරූපයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල එම ප්‍රකාශන ප්‍රසිද්ධ කරන බවටත් වගබලා ගත යුතුය.

(2) පහත සඳහන් අවම හෙලිදරව් කිරීම් වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතුය:

(අ) අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ විශේෂිත හෙලිදරව් කිරීම් ඇතුළත් නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවට සඳහන් ප්‍රකාශයක්.

(ආ) මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත්, අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් සහතික කර ගන්නා වූ මුදල් සමාගමේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ මණ්ඩල වාර්තාවක්.

(ඇ) 2010 මාර්තු 31 දිනෙන් පසු පිළියෙල කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක, අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීත්වය පිළිබඳ බාහිර විගණකයින්ගේ සහතිකය.

- (ඇ) අධ්‍යක්ෂවරුන්ගේ විස්තර, නම් සහ මුදල් සමාගම සමග කර ඇති ගනුදෙනු ද ඇතුළත්ව අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තරයක්.
- (ඉ) 2010 ජනවාරි 01 දිනෙන් පසුව මුදල් සමාගම විසින් ප්‍රසිද්ධ කරන වාර්ෂික වාර්තාවල, අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙවන ලද ගාස්තු/ පාරිශ්‍රමිකවල සමස්තයන්.
- (ඊ) මෙහි 9(4) ඡේදයෙහි අර්ථ දක්වා ඇති මුළු ශුද්ධ ණය පහසුකම්, සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කළ මුළු ශුද්ධ ණය පහසුකම් සහ සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයකට ප්‍රදානය කර ඇති මුළු ශුද්ධ ණය ණපහසුකම් මුදල් සමාගමේ ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළ යුතුය.
- (උ) මුදල් වර්ෂයක් තුළ මුදල් සමාගම විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට ගෙවූ මුළු පාරිශ්‍රමිකවල එකතුව සහ මුදල් සමාගම විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් හා කරන ලද මුළු ගනුදෙනුවල එකතුව, ප්‍රදානය කළ ණය පහසුකම් සහ මුදල් සමාගමේ කර ඇති තැන්පතු හෝ ආයෝජන යනාදී පුළුල් කාණ්ඩයන් වශයෙන්.
- (ඌ) විවක්ෂණ අවශ්‍යතා, නියෝග, නීති සහ අභ්‍යන්තර පාලනයන් සමග අනුකූල බවට සහ ඕනෑම අනුකූල නොවීමක් නිවැරදි කිරීමට ගත් ක්‍රියා මාර්ග පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්.
- (එ) මුදල් මණ්ඩලය විසින් මහජනයාට හෙළිදරව් කළ යුතු බවට විධානය කර ඇත්නම්, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සන්නිවේදනය කරන ලද මුදල් සමාගමේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු සම්බන්ධ නියාමන හා අධීක්ෂණයට භාජනය වූ කරුණු සහ එවැනි සලකා බැලීම් නිවැරදි කිරීමට ගත් පියවරයන් ඇතුළත් ප්‍රකාශයක්.
- (ඵ) 2011 ජනවාරි 01 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවන්හි, මුදල් සමාගම් පනත සහ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද රීති සහ විධානවලට අනුකූල බවට බාහිර විගණකයින්ගේ සහතිකය.

II. අන්තර්කාලීන විධිවිධාන

- (1) මෙම විධානය බලපැවැත්වෙන දිනයට යම් මුදල් සමාගමක මණ්ඩලයේ අධ්‍යක්ෂවරු 5 ට අඩු හෝ 13 ඉක්මවන්නේ නම්, එවැනි මුදල් සමාගමක්, මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර 3 ක කාලයක් ඇතුළත මෙම විධානයේ 4(1) ඡේදයට අනුකූල විය යුතුය.
- (2) මෙම විධානය බලපැවැත්වෙන දිනය වන විට, මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව මුළු අධ්‍යක්ෂවරුන් සංඛ්‍යාවෙන් භාගයකට වඩා වැඩි වන්නේ නම්, මණ්ඩලය විසින් එවැනි අතිරික්ත විධායක අධ්‍යක්ෂවරුන් නිශ්චිතව හඳුනා ගත යුතු අතර එම අධ්‍යක්ෂවරුන්ගේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට මාස තුනක් තුළ දැනුම් දිය යුතුය. අනතුරුව, එවැනි අතිරික්ත විධායක අධ්‍යක්ෂවරුන් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස නොසැලකිය යුතුය.
- (3) මෙම විධානයේ 4(2) ඡේදයෙන් පනවන ලද වසර 9 කින් විශ්‍රාම ගැන්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය.

යම් අධ්‍යක්ෂවරයෙක් 2009 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් හෝ 2009 දෙසැම්බර් 31 දිනට හෝ එදිනට පෙර එම සේවා කාලය සම්පූර්ණ කරන්නේ නම් ඔහුට 2009 ජනවාරි 01 දින සිට ඉදිරියට උපරිම වශයෙන් වසර 3 ක් දක්වා තවදුරටත් තනතුර දැරිය හැකිය.

- (4) මෙම විධානයේ 5 (1) ඡේදයෙන් පනවන ලද උපරිම වයස් සීමාව සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය. 2009 ජනවාරි 01 දිනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 ඉක්මවන්නේ නම් හෝ 2009 දෙසැම්බර් 31 දිනට හෝ එදිනට පෙර යම් අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වන්නේ නම්, එවැනි අධ්‍යක්ෂවරයෙකුට 2009 ජනවාරි 01 දින සිට උපරිම වශයෙන් වසර තුනක් නොඉක්මවන කාලයක් තවදුරටත් සේවය කළ හැකිය.

(5) මෙම විධානයේ 5(2) ඡේදයෙන් පනවන ලද එක් පුද්ගලයෙකුට අධ්‍යක්ෂ ධුර දැරිය හැකි උපරිම සීමාව සමාගම්/ආයතන 20 උපරිමය සම්බන්ධයෙන් පහත අන්තර්කාලීන විධිවිධාන අදාළ විය යුතුය.

යම් අධ්‍යක්ෂවරයෙක් මෙම විධානයේ 5(2) ඡේදයෙන් පනවා ඇති උපරිම ධුර සංඛ්‍යාවට වඩා වැඩි ධුර සංඛ්‍යාවක් දරන්නේ නම්, 2009 ජනවාරි 01 වන දින සිට උපරිම වශයෙන් වසර තුනක් තුළ මෙම විධානයට අනුකූල විය යුතු අතර ඒ බව මුදල් මණ්ඩලය වෙත වාර්තා කළ යුතුය.

(6) අයහපත් සෞඛ්‍ය හේතූන් හෝ පනතින් විශේෂයෙන් සඳහන් කර ඇති කුමන හෝ නුසුදුසුකම් නිසා ධුරයේ කටයුතු කිරීමට නොහැකි වී ඇති විට මෙම විධානයේ ඉහත 11(3), 11(4) සහ 11(5) යන ඡේදයන්ගේ ප්‍රතිපාදනයන් අදාළ නොවිය යුතු යැයි මුදල් මණ්ඩලය සලකන්නේ නම් එවැනි තත්ත්වයන් මුදල් මණ්ඩලය විසින් අදාළ පුද්ගලයාට දැනුම් දිය හැකි අතර අදාළ පුද්ගලයාගේ කරුණු දැක්වීම් සලකා බලා ඒ සඳහා එකී 11(3), 11(4), සහ 11(5) යන ඡේදයන්ගේ ප්‍රතිපාදන සීමා කළ හැකිය.

12. අර්ථ නිරූපනය

- (1) “පනත” යන්නෙන්, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අදහස් වේ.
- (2) “පහසුකම” යන්නට, 2007 අංක 1 දරන මුදල් සමාගම් (ණය) විධානයේ ලබා දී ඇති අර්ථ නිරූපනය අදාළ විය යුතුය.
- (3) “නැදැයා” යන්නට, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වගන්තියේ ලබා දී ඇති අර්ථ නිරූපනය අදාළ විය යුතුය.
- (4) “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” යනු, සමාගමේ (විධායක හෝ වෙනත්) අධ්‍යක්ෂවරුද ඇතුළුව සෘජුව හෝ වක්‍රව ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, විධානය කිරීම හා පාලනය පිළිබඳව බලයලත් සහ වගකීම දරන පුද්ගලයන් අදහස් වේ.
- (5) “හරවත් සම්බන්ධතා” යන්නට, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වගන්තියේ ලබා දී ඇති අර්ථ නිරූපනය අදාළ විය යුතුය.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩ අණිත් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 31 වැනි දින
කොළඹ දීය.

2008 අංක 4 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන-සංශෝධන) විධානය

2008 අංක 4 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන - සංශෝධන) විධානය ලෙස හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම (මින් මතු “මුදල් සමාගම” ලෙසින් හඳුන්වන) අදාළ විය යුතු අතර මෙම විධානය 2009 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වේ.

2. 2008 අංක 3 දරන මුදල් සමාගම (ආයතනික යහපාලන) විධානයේ 4 වන ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.

(1) එහි 4 වන උපඡේදයේ “මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර තුනකට පසුව” යන වචන ඉවත් කිරීමෙන් පහත සඳහන් වචන ආදේශ කෙරේ.

“2009.01.01 දින සිට වසර තුනකට පසුව”

(2) (2) එහි 7 වන උපඡේදයේ “මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර තුනකට පසුව” යන වචන ඉවත් කිරීමෙන් පහත සඳහන් වචන ආදේශ කෙරේ.

“2009.01.01 දින සිට වසර තුනකට පසුව”

3. 2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලන) විධානයේ 11 වන පරිච්ඡේදය මෙමගින් පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.

(1) එහි 1 වන උපඡේදයේ “මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට වසර තුනක් ඇතුළත” යන වචන ඉවත් කිරීමෙන් පහත සඳහන් වචන ආදේශ කෙරේ.

“2009.01.01 දින සිට වසර තුනක් ඇතුළත”

(2) (අ) එහි 2 වන උපඡේදයේ “මෙම විධානය බලපැවැත්වෙන දිනයේ සිට මාස තුනක් ඇතුළත” යන වචන ඉවත් කිරීමෙන් පහත සඳහන් වචන ආදේශ කෙරේ.

“2009.01.01 දින සිට වසර තුනක් ඇතුළත”

(ආ) එහි 2 වන උපඡේදයේ “අනතුරුව” යන වචනය ඉවත් කිරීමෙන් පහත සඳහන් වචන ආදේශ කෙරේ.

“2009.01.01 දින සිට වසර තුනකට පසුව”

